



# Ceylon Government Gazette

Published by Authority.

No. 6,075 — FRIDAY, SEPTEMBER 15, 1905.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Land Settlement.  
PART V.—Mercantile, Marine, Municipal, Local, &c.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III.—Provincial Administration.

<p>Land Sales :—</p> <p>Western Province .. .. . 2205</p> <p>Central Province .. .. . 2119</p> <p>Northern Province .. .. . 2121</p> <p>Southern Province .. .. . 2123</p> <p>Eastern Province .. .. . 2159</p> <p>North-Western Province .. .. . 2139</p> <p>North-Central Province .. .. . 2144</p> <p>Province of Uva .. .. . 2153</p> <p>Province of Sabaragamuwa .. .. . 2158</p> <p>Settlement Officer .. .. . 2166</p>	<p>Land Acquisition Notices .. .. . 2168</p> <p>Land Resumption Notices .. .. . 2172</p> <p>Abstracts of Season Reports .. .. . —</p> <p>Notices under “ The Forest Ordinance ” .. .. . —</p> <p>Sales of Arrack, Opium, and Toll Rents .. .. . 2176</p> <p>Miscellaneous Provincial and District Notices :—</p> <p>  Sales of Salt and Timber .. .. . 2200</p> <p>  Notifications of Close Season, Infected Areas, &amp;c. .. .. . —</p> <p>  Specifications under “ The Irrigation Ordinance ” .. .. . 2200</p>
---	---

## LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 2,096, c. p.

Colonial Secretary's Office,  
Colombo, September 2, 1905.

ON Monday, October 9, 1905, at 1 o'clock P.M., the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapalata division of the Kandy District of the Central Province.  
Preliminary plan 4,911. Village—Alugolla.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
X 815	Elamalpotawatta	Crown (encroached on by M. S. D. Silva of Sogama estate, Pussellawa)	Tea	0 1 5

Upset price,—Rs. 200 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.

No. 2,096, C. P.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බ් මස 2 වෙනි දින කොළඹ මහ සෙනෙට්ස් උත්තරායයේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ ගෞරවනීය ආණ්ඩුවේ ඒජන්ත උත්තරායයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝග ප්‍රකාරයට වර්ෂ 1905ක්වූ ඔක්තෝබර් මස 9 වෙනි දිනට සඳුදා පස්වරු 10 මහනුවර කවිච්චේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොමිස්නර් පිහිටා තිබෙන බිම්කැබ්ලේ එකක්. සිතියම 4,911. කම—අඵයෝල්ල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
X 815	එලමල්පොතවත්ත	ආණ්ඩුව, (පුස්සාල්ලාවේ සෝනම වත්තේ ඇම. ඇස්. ඩී. සිල්වා විසින් අල්ලාගත තිබේ)	අය	0 1 5

අක්කරයක් රූපියල් 200 යට පවත්වන විකුණනට යෙදේ.

මේ ඉඩම කැණ වැඩිපුර කාරතුරු සර්වේයර් ජනරාල් උත්තරායයේගෙන් දැනගත හැකිවත් ඇර, විකිනීමේ කොන්දේසි කැණ කාරතුරු මහලු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරායයේගෙන් දැනගත හැකිවේ.

හරුහර උතුමානත්වකත්තේගේ ආඥාවලෙස,  
ඒ. ඇම. ඇස්මෝර්,  
මහ සෙනෙට්ස් වමහ.

No. 2,097, C. P.

Colonial Secretary's Office,  
Colombo, September 9, 1905.

ON Monday, October 30, 1905, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Gampahasiya pattu division of the Matale South District of the Central Province.

Preliminary plan 328. Village—Imbulandanda.

Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1659	Polkatugollā	Mr. J. D. Jamieson	Forest	35 1 27

Upset price,—Rs. 50 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,  
G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 2,097, C. P.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බ් මස 9 වෙනි දින කොළඹ මහ සෙනෙට්ස් උත්තරායයේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ මාතලේ උප ඒජන්ත උත්තරායයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1905ක්වූ ඔක්තෝබර් මස 30 වෙනි දිනට සඳුදා දවල් 12 මාතලේ කවිච්චේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ මාතලේ දකුණු පලාතේ ගම්පහසිය පත්තුවේ කොමිස්නර් පිහිටා තිබෙන බිම්කැබ්ලේ එකක්.

සිතියම 328. කම—ඉමුලන්දන්ව. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
1659	පොල්කටුගොල්ල අක්කරයක මිල රූපියල් 50යි.	ඒ. ඩී. ජෙම්සන් උත්තරායේ	මුහුලාත	35 1 27

මෙම ඉඩම කැණ වැඩිපුර කාරතුරු සර්වේයර් ජනරාල් උත්තරායයේගෙන්ද, විකිනීමේ කොන්දේසි කැණ මාතලේ උප ඒජන්ත උත්තරායයේගෙන්ද දැනගතව පුළුවන.

හරුහර උතුමානත්වකත්තේගේ ආඥාවලෙස,  
ඒ. ඇම. ඩී. ජෙම්සන්,  
මහ සෙනෙට්ස් වමහ.

No. 2,098, C. P.

Colonial Secretary's Office,  
Colombo, September 12, 1905.

ON Monday, October 30, 1905, at 12 noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Gampahasiya pattu division of the Matale South District of the Central Province.

Preliminary plan 3,989. Claimant—Crown.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
10810	Migahamullayaya	Hatamanegala	Forest	166	1	24
10812	Rankiriulpotamukalana	Madawala	Small forest	77	0	26
10813	Kalahakele	do.	Forest	42	0	35
S 698	Do.	do.	High jungle	28	3	0
10816	Kalahakelemukalana <i>alias</i> Moragahamada	do.	do.	76	1	25
10817	Rajjammanatennekele	Rajjammana	Forest	291	1	0

Upset price,—Rs. 60 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,  
G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 2,098, C. P.

වෂ් 1905ක්වූ සැප්තැම්බ් මස 12 වෙනි දින කොළඹ මහ සෙනුකාරිස් උත්තාන්තේසේ කන්තෝරුවේදී.

මෙම දිනට මාතලේ උප ඒජන්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වෂ් 1905ක්වූ ඔක්තෝබ්‍ර් මස 30 වෙනි දින වූ සඳුදා දවල් 12ට මාතලේ කවිවෙරිපේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත. මෙම දිනට මාතලේ පලාතේ මාතලේ දකුණු පලාතේ ගම්පහසියපත්තුව යන කොමසියනේ පිහිටා තිබෙන බිම්කැබලි ගණය.

පිහිටම 3,989. අයිතිකම කිසිවක්—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත.		
				අ.	රු.	ප.
10810	මීගහමුල්ලයාය	හතමුනගාල	කැලේ	166	1	24
10812	රන්කිරිඋල්පොතමුකලාන	මඩවල	පුත්ති කැලේ	77	0	26
10813	කලහකැලේ	එම	කැලේ	42	0	35
S 698	එම	එම	ලොකු කැලේ	28	3	0
10816	කලහකැලේමුකලාන නො කොත් මොරගහමඩ	එම	කැලේ	76	1	25
10817	රජ්ජමිමගනැත්තේකැලේ	රජ්ජමිමග	එම	291	1	0

අක්කරයක මිල රු. 60.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර් ජනරල් උත්තාන්තේසේගේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතලේ උප ඒජන්ත උත්තාන්තේසේගේද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතන්තේසේ ආඥාවලස,  
ඒ. ඇම්. ෆව්ලර්,  
වැඩබලන මහ සෙනුකාරිස් වමිස.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 483, N. P.

Colonial Secretary's Office,  
Colombo, September 11, 1905.

ON Thursday, October 26, 1905, at 12 o'clock noon, the Government Agent for the Northern Province will put up to auction, at his office in Jaffna, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-four allotments of land situated in the Pachchilaipaly division of the Jaffna District of the Northern Province.

Preliminary plan 2,801. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.	
				A.	R.		
9948	Palavy	P. Sithamparanathar	Jungle	3	2	6	10
9261	Nallur	K. Sellappah.	Fit for tobacco	0	3	21	10

Lot.	Village	Name of Applicant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
8813	Kollacurichey	S. Valupillai	Jungle	6	2	27	10
10392	Sittancurichey	M. Swaminather	Fit for paddy	30	2	20	10
9987	Mullian	Rosai, widow of Santia	Cocoanuts	0	1	6	10
9988	Do.	Antoni Marian	Cocoanut and palmyra	0	3	38	10
9981	Do.	Marai, widow of Antonimuttu	Cocoanuts	0	3	10	10
9992	Do.	Pascal Coytentino	do.	0	1	12	10
9993	Do.	Gabriel Thavithu	do.	0	0	36	10
9994	Do.	Marian Savari	do.	0	1	6	10
9995	Do.	Marian Santhia	Waste land	0	0	13	10
9996	Do.	Abraham Kaittan	Cocoanuts	0	1	0	10
9998	Do.	Marian Santhiagu	Waste land	0	0	13	10
9999	Do.	Vairavay Swan	do.	0	0	13	10
10001	Do.	Jacco Anthony	Cocoanuts	0	2	0	10
10002	Do.	Savial Neekelan	do.	2	0	17	10
951	Madduvil	—	Fit for paddy	7	2	21	10
737	Palai (V. N.)	—	Open land	2	1	14	10
896	Kudattanai	—	Jungle	4	1	32	10
914	Anpan	—	do.	4	2	11	10
916	Do.	—	do.	3	3	11	10
8985	Sarasalai	—	Abandoned lane	0	0	1.50	50
8978	Do.	—	do.	0	0	14	50
8979	Do.	—	do.	0	0	6	50

Further particulars regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency's command,

G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 483, N. P.

கொலோனியல் சர்க்கிற் த்தார் ஆபீசில்,  
கொழும்பில், 1905 ம் ஆ. புரட்டாதிமீ 11 த் உ.

1905 ம் ஆண்டு ஐப்பசிமாதம் 26 த் தேதி, வீயாழக்கிழமை, மத்தியானம் 12 மணியளவில் தன் ஆபீசில் வடமாகாண த்து கவந்ணமேந்து ஏசன்றவர்களால் இதனடிபிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித் துண்டுகளை, அரசாட்சி யாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏவத்திற்குறி விந்கப்படும்.

காணித் துண்டுகள், வடமாகாணத்த யாழ்ப்பாண மூன்றிக்கின் பச்சிலப்பனி முதலிய பகுதியிலிருக்கின்றது.

பினான் இலக்கம் 2,801. உரித்தானி—முடி.

பாணிப்புலினை

காணி புல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	வியா.	வீசாலம்.	
				அ. ண. பெ.	ரூ.
9948	பாலாவி	மு. சிதம்பரனாதர்	காடு	3	2 6
9261	நல்லூர்	பினான் இலக்கம் 2,589. கே. செல்லப்பா	புகையிலக்குத்தக்க	0	3 21
8813	கொல்லகுறிச்சி	பினான் இலக்கம் 2,427. எஸ். வேலுப்பிள்ளை	காடு	6	2 27
10392	சிறற்றக்குறிச்சி	பினான் இலக்கம் 2,902. எம். சுவாமினாதர்	நெல்லயறுக்குத்தக்க	30	2 20
9987	முன்னியான்	பினான் இலக்கம் 2,815. சந்தியா கைம்பெண் ரேசை	நென்னை	0	1 6
9988	ஷே	அந்தோனி மரியான்	நென்னைபுல் பனைபுல்	0	3 38
9981	ஷே	அந்தோனிமுத்து கைம்பெண் மரியை	நென்னை	0	3 10
9992	ஷே	பஸ்கல் கோயிற்றென்றிளே	ஷே	0	1 12
9993	ஷே	கவுரியல் தலிது	ஷே	0	0 36
9994	ஷே	மரியான் சவரி	ஷே	0	1 6
9995	ஷே	மரியான் சந்தியா	நரவை	0	0 13
9996	ஷே	ஆயிரகாம் கயித்தான்	நென்னை	0	1 0
9998	ஷே	மரியான் சந்தியாரு	நரவை	0	0 13
9999	ஷே	வயிரவி சுவான்	ஷே	0	0 13
10001	ஷே	இயக்கோ அந்தோனி	நென்னை	0	2 0
10002	ஷே	சவியல் நீக்கிலான்	ஷே	2	0 17
951	மட்டுவில்	பினான் இலக்கம் 357. —	நெல்லயறுக்குத்தக்க	7	2 21
737	பண (வலிவடக்கு)	பினான் இலக்கம் 331. —	வெளிநிலம்	2	1 14

காணி இல.	சூழ்ச்சி.	கேள்விகாரன் பெயர்.	வீவரம்.	பாண்டிபு வீலை அக்கரொன்	
				வீசாலம். ஏ. அ. பே.	அக்கர. ரூ.
		பினான் இலக்கம் 346.			
896	சூடத்தினை	—	காடு	4 1 32	10
914	அம்பன்	—	காடு	4 2 11	10
916	ஷை	—	காடு	3 3 11	10
		பினான் இலக்கம் 2,526.			
8985	சரசாலை	—	டாவிப்பிலலை, குழங்கை	0 0 1 50	50
8978	ஷை	—	ஷை	0 0 14	50
8979	ஷை	—	ஷை	0 0 6	50

இக்காணிகளின் வீபரங்களைப்பற்றி சர்வேயர் ஜெ. நல்துரை யவர்களிடத்திலும் வீற்பனவின் கொந்திசைப்பற்றி வடமாகாணத்து சசன் நல்துரையவர்களிடத்திலும் அறிந்துகொள்ளலாம்.

மகோத்தமரவர்களினது கட்டணயின்படி,

ஜி. எம். பவுளர்,

இராசாங்க விசுதரின் வேலைபார்ப்பவர்.

## LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,736, s. p.

Colonial Secretary's Office,

Colombo, August 30, 1905.

ON Wednesday, October 25, 1905, at 1 p.m., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-nine allotments of land situated in the Four Gravets division of the Matara District of the Southern Province.

Preliminary plan 3,612.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
8772	Kahanpolakurunduwatta	Hittetiya	Garden	0 1 10		500
8773	Do.	do.	do.	1 0 26		500
8774	Do.	do.	do.	0 1 26		500
8775	Do.	do.	do.	1 2 33		500
Preliminary plan 4,320.						
I 476	Kahanpolakurunduwatta	Walgama	Garden	7 0 13		300
J 476	Meduwawatta	do.	do.	0 0 4		300
K 476	Senawaragehena	do.	do.	1 2 24		300
L 476	Wellalage Ruppa	do.	do.	1 0 18		300
M 476	Kahanpalakurunduwatta	do.	do.	6 0 13		300
N 476	Do.	do.	do.	2 2 19		250
O 476	Do.	do.	do.	0 3 6		250
P 476	Do.	do.	do.	2 1 36		250
Q 476	Do.	do.	do.	1 3 36		300
R 476	Do.	do.	do.	3 2 27		300
S 476	Do.	do.	do.	2 1 6		300
T 476	Do.	do.	do.	1 3 9		300
U 476	Do.	do.	do.	1 3 15		200
W 476	Do.	do.	do.	1 0 13		300
X 476	Do.	do.	Chena	1 1 18		150
Y 476	Do.	do.	Garden	3 2 31		100
A 477	Do.	do.	do.	1 0 34		250
B 477	Do.	do.	do.	2 1 18		250
B 477	Do.	do.	do.	1 0 4		250
C 477	Do.	do.	do.	4 0 27		300
E 477	Do.	do.	do.	2 1 18		300
F 477	Do.	do.	do.	16 2 35		250
G 477	Do.	do.	do.	2 0 19		200
H 477	Do.	do.	do.	1 2 27		50
I 477	Do.	do.	do.	1 1 8		100
J 477	Do.	do.	do.	1 2 25		100
K 477	Do.	do.	do.	4 1 23		150
L 477	Do.	Hittetiya	do.	16 1 24		250
M 477	Do.	do.	do.	4 2 31		200
N 477	Do.	do.	Chena	0 2 1		200
O 477	Do.	do.	Garden	5 1 3		200

C

Lot.	Name of Land.	Village.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
P 477	Kahanpalakurunduwatta	Hittetiya	Garden	20	0 17	300
T 477	Do.	do.	do.	0	2 24	150
U 477	Do.	do.	do.	0	0 33	150
V 477	Do.	do.	do.	4	1 24	200
W 477	Do.	do.	do.	15	0 12	200
X 477	Do.	do.	do.	0	3 31	250
A 478	Do.	do.	do.	2	2 37	400
B 478	Do.	do.	do.	0	3 38	200
C 478	Do.	do.	do.	0	3 5	300
E 478	Do.	do.	do.	5	1 2	250
I 478	Do.	do.	Cinnamon	4	2 0	250
J 478	Do.	do.	Low jungle	2	0 20	250
M 478	Do.	do.	Garden	3	0 34	250
N 478	Do.	do.	do.	1	1 17	250
O 478	Do.	do.	do.	1	1 0	250
P 478	Do.	do.	do.	1	1 5	200
Q 478	Do.	do.	do.	0	1 12	150
R 478	Do.	do.	do.	0	0 18	200
S 478	Do.	do.	do.	0	0 10	200
T 478	Do.	do.	do.	0	2 38	200
V 478	Do.	do.	do.	2	0 6	250
X 478	Do.	do.	do.	0	3 37	250
Y 478	Do.	do.	do.	0	1 27	250
Z 478	Do.	do.	do.	0	1 25	250

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,736, s. p. වම් 1905ක්වූ අගෝස්තු මස 30 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තාපයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උප එජන්ත උත්තාපයේ විසින් ලෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ ගිණුම්වල ප්‍රකාරයට වම් 1905ක්වූ ඔක්තෝබර් මස 25 වෙනි දිනට මිද දැමූ 10 මාතර කම්මේරු සේද වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මාතර කඩවත්සකර කොට්ඨාසයේ පිහිටා තිබෙන කිම්කැබෙලි 59ක්.

පිහිටම 3,612. ගම—හිත්තෙපිය. අත්දම—වත්ත.

නො.	ඉඩමේ නම.	මහත.	අක්කර
		අ. රු. ප.	රු.
8772	කහම්පල කුරුඳුවත්ත	0 1 10	500
8773	එම	1 0 26	500
8774	එම	0 1 26	500
8775	එම	1 2 33	500
දිනියම 4,320. ගම—වල්ගම.			
I 476	කහම්පල කුරුඳුවත්ත	7 0 13	300
J 476	මුදුවත්ත	0 0 4	300
K 476	සෙනාවරගෙහේන	1 2 24	300
L 476	වැල්ලුප්පාරාජප	1 0 18	300
M 476	කහම්පල කුරුඳුවත්ත	6 0 13	300
N 476	එම	2 2 19	250
O 476	එම	0 3 6	250
P 476	එම	2 1 36	250
Q 476	එම	1 3 36	300
R 476	එම	3 2 27	300
S 476	එම	2 1 6	300
T 476	එම	1 3 9	300
V 476	එම	1 3 15	200
W 476	එම	1 0 13	300
X 476	අත්දම—හේත. කහම්පල කුරුඳුවත්ත	1 1 18	150
Y 476	අත්දම—වත්ත. කහම්පල කුරුඳුවත්ත	3 2 31	100
A 477	එම	1 0 34	250
B 477	එම	2 1 18	250
C 477	එම	1 0 4	250
D 477	එම	4 0 27	300
E 477	එම	2 1 18	300
F 477	එම	16 2 35	250
G 477	එම	2 0 19	200
H 477	එම	1 2 27	50
I 477	එම	1 1 8	100

නො.	ඉඩමේ නම.	මහත.	අක්කර
		අ. රු. ප.	රු.
J 477	කහම්පල කුරුඳුවත්ත	1 2 25	100
K 477	එම	4 1 23	150
L 477	එම	16 1 24	250
M 477	එම	4 2 31	200
N 477	අත්දම—හේත. කහම්පල කුරුඳුවත්ත	0 2 1	300
O 477	අත්දම—වත්ත. කහම්පල කුරුඳුවත්ත	5 1 3	200
P 477	එම	20 0 17	300
T 477	ගම—හිත්තෙපිය. කහම්පල කුරුඳුවත්ත	0 0 24	150
U 477	එම	0 0 33	150
V 477	එම	4 1 24	200
W 477	එම	15 0 12	200
X 477	එම	0 3 31	250
A 478	එම	2 2 37	400
B 478	එම	0 3 38	200
C 478	එම	0 3 5	300
E 478	එම	5 1 2	250
I 478	අත්දම—කුරුඳු. කහම්පල කුරුඳුවත්ත	4 2 0	250
J 478	අත්දම—බද්ද. කහම්පල කුරුඳුවත්ත	2 0 20	250
M 478	අත්දම—වත්ත. කහම්පල කුරුඳුවත්ත	3 0 34	250
N 478	එම	1 1 17	250
O 478	එම	1 1 0	250
P 478	එම	1 1 5	200
Q 478	එම	0 1 12	150
R 478	එම	0 0 18	200
S 478	එම	0 0 10	200
T 478	එම	0 2 38	200
V 478	එම	2 0 6	250
X 478	එම	0 3 37	250
Y 478	එම	0 1 27	250
Z 478	එම	0 1 25	250

මෙම ඉඩම් ගැණු වැඩිදුර කාරණා සර්වේකර් ජනරාල් උත්තාපයේගෙන්ද, විනිශ්චේ කොන්දේසි ගැන මාතර උප එජන්ත උත්තාපයේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වකත්සේගේආඥාවලසය,  
ඒ. ඇම්. ඇෂමෝර්,  
මහ සෙනෙකාරිස් මණිස.

No. 1,737, s. p.

Colonial Secretary's Office,  
Colombo, August 30, 1905.

ON Tuesday, October 24, 1905, at 1 p.m., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		Upset price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 4,919.						
14122	Kiralagaswilahena	Palatuwa	Citronella	0	2 23	20
14124	Gorakamidellahena	do.	do.	2	0 10	20
14125	Do.	do.	do.	0	2 32	20
14126	Do.	do.	do.	0	0 25	20
Preliminary plan 6,135.						
15852	Pussayhena	Urumutta	Chena	2	1 18	10
Preliminary plan 6,112.						
15761	Ginikanattahena	Walakanda	Low jungle	7	2 15	20
Preliminary plan 6,107.						
15744	Badalwanassadeniyamedahena	Walakanda	Citronella	0	2 0	20
15745	Badalwanassadeniya	do.	Deniya	0	0 10	20
Preliminary plan 3,374.						
7846	Ketagodagedeniya	Kirinda	Paddy field	0	2 14	50
Preliminary plan 1,490.						
19	Berudeniya-atmaga	Kirinda	Low jungle	0	0 16	20
Preliminary plan 4,564.						
12582	Yaddehigewattahena	Talahagama	Chena and jungle	46	1 38	20
Preliminary plan 1,691.						
2398	Kajugaswattamaragahakoratuwa	Ullala	Citronella	1	2 9	20
2399	Ketakelehena	do.	do.	3	3 9	20
2400	Kajugaswatta	do.	Garden	0	3 39	25
2411	Alakolamullemedakattiya	do.	Citronella	1	0 13	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,737, s. p.

වම 1905ක්වූ අගෝස්තු මස 30 වෙනි දින කොළඹ මහ සෞභාගීන් උත්තාන්තේශ් කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර පලාතේ උප ඒජන්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1905ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දිනවූ අතහැරුවාදා දවල් 1ට මාතර කම් මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගඟබඩවත්තුව කොභාසයේ පිහිටා තිබෙන හම්කැබලි 15ක්. ස්තියම 4,919.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.		අත්කර ගත මිල.
				අ.	රු. ප.	
14122	කිරලගස්විලයේන	පලවුව	පැහිරි	0	2 23	20
14124	ගොරකමිදලයේන	එම	එම	2	0 10	20
14125	එම	එම	එම	0	2 32	20
14126	එම	එම	එම	0	0 25	20
ස්තියම 6,135.						
15852	පුස්සෙයේන	උරුමුත්ත	හේන	2	1 18	10
ස්තියම 6,112.						
15761	ගිනිකන්තෙයේන	වලකන්ද	බැද්ද	7	2 15	20
ස්තියම 6,107.						
15744	බඩල්වනස්සදෙහියමැදයේන	වලකන්ද	පැහිරි	0	2 0	20
15745	බඩල්වනස්සදෙහිය	එම	දෙහිය	0	0 10	20
ස්තියම 3,374.						
7846	කැටගොඩගොදෙහිය	කිරින්ද	කුමුර	0	2 14	50
ස්තියම 1,490.						
19	බෙරුදෙහියඅත්මග	කිරින්ද	බැද්ද	0	0 16	20
ස්තියම 4,564.						
12582	යද්දෙහියගෙවත්තෙයේන	තලකගම	හේන සහ බැද්ද	46	1 38	20
ස්තියම 1,691.						
2398	කපුගස්වත්ත, මාරගහ කොරවුව	උල්ලල	පැහිරි	1	2 9	20
2399	කැටකාලේයේන	එම	එම	5	3 9	20
2400	කපුගස්වත්ත	එම	වත්ත	0	3 39	25
2411	අලකොලමිදලයේකම්පිය	එම	පැහිරි	1	0 13	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර් ජනරල් උත්තාන්තේශ්ගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ මාතර උප ඒජන්ත උත්තාන්තේශ්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උකුමානවනන්තේශ් ආණ්ඩුවල,  
ඒ. ඇම්. ඇෂමෝර්,  
මහ සෞභාගීන් වමහ.

No. 1,738, s. p.

Colonial Secretary's Office,  
Colombo, August 30, 1905.

ON Monday, October 23, 1905, at 1 P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-three allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 4,536.						
12471	Dampothehenyaya	Urugamuwa	Forest	41	0 23	40
12510 $\frac{1}{2}$	Ketakalagahahena	do.	Cocoanuts	0	3 28	25
12510	Do.	do.	Chena	9	3 32	40
Preliminary plan 4,710.						
13193 $\frac{1}{2}$	Uda-aperakkakele	Uda-aperakka	Forest	0	1 0	20
13193 $\frac{1}{4}$	Do.	do.	do.	1	3 20	20
13193 $\frac{3}{4}$	Do.	do.	do.	0	3 10	20
13194	Nagahahena and Gangunahena	do.	do.	95	2 22	100
13195	Dandenyakele	do.	do.	225	1 20	100
13196	Do.	do.	do.	153	0 25	100
13213	Magadeniyawatta	do.	Garden	1	0 10	20
Preliminary plan 5,486.						
12759	Bolohamulleatmaga	Uda-aperakka	Chena	0	2 30	20
12760	Do.	do.	do.	1	1 35	20
12761	Tumpeleatmaga	do.	do.	1	0 27	20
12762	Do.	do.	do.	0	2 1	20
12763	Balahamullehena	do.	do.	1	2 35	10
Preliminary plan 5,510.						
12894	Boraluketiyahena or Karu-witagehena	Palleaperakka	Chena	2	0 17	10
Preliminary plan 5,644.						
13475	Wewahena	Bambarenda	Garden	0	1 22	60
Preliminary plan 6,116.						
15785	Ambagahahena	Urugamuwa	Chena	3	3 32	40
Preliminary plan 6,153.						
15910	Ihalawattegodellahena	Bambarenda	Chena	0	1 6	20
15911	Do.	do.	do.	0	0 6	40
Preliminary plan 6,174.						
17978	Kekunehena	Urugamuwa	Garden	16	0 12	60
15981	Do.	do.	Scrub	3	2 28	40
Preliminary plan 6,125.						
15829	Reguwewatta <i>alias</i> Gandara Custom house	Gandara	Garden	0	0 28	100
Preliminary plan 6,259.						
16466	Katukossehena	Urugamuwa	Garden	1	2 12	50
Preliminary plan 7,374.						
20911	Bugugegodella <i>alias</i> Rodiyalangalanda	Uda-aperakka	Chena	5	2 24	20
Preliminary plan 7,414.						
21039	Weliketiyehena	Palleaperakka	Chena	1	0 20	30
Preliminary plan 7,415.						
21040	Rukgahaketiyeatmaga	Diyagaha	Chena	9	1 32	30
21041	Do.	do.	Garden	0	0 8	35
Preliminary plan 7,416.						
21042	Waljambugahahena	Diyagaha	Chena	9	2 13	30
21043	Do.	do.	do.	1	1 20	30
21044	Ridihena	do.	do.	9	0 18	30
Preliminary plan 7,417.						
21045	Batuwitagedeniyeatmaga <i>alias</i> Kurunduhena	Palleaperakka	Chena	3	3 26	30
21046	Delgahahena <i>alias</i> Dikpottenhena	do.	Jungle	3	0 24	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.



No. 1,738, S. P.

වස 1905ක්වූ අගෝස්තු මස 30 වෙනි දින කොළඹ මහ සෙනෙට්ස් උත්තරාණයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උප ඵ්ජන්ත උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිලෝගවල ප්‍රකාරයට වස 1905ක්වූ ඔක්තෝම්බර් මස 23 වෙනි දින වූ සඳුදා දවල් 1ට මාතර කම්මර්ස් දිවෙණියේ සිට විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලබොඩපත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 33ක්.

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	අක්කර		
				ආ. රු. ප.	රු.	
සිතියම 4,536.						
12471	දම්පොත්තෙහෙත්තය	උරුගමුව	කැලේ	41	0 23	40
12510 <sup>4</sup>	කැටකැලගහහේන	එම	පොළේ	0	3 28	25
12510	එම	එම	හේන	9	3 32	40
සිතියම 4,710.						
13193 <sup>3</sup>	උඩඅපරුක්කකැලේ	උඩඅපරුක්ක	කැලේ	0	1 0	20
13193 <sup>1</sup>	එම	එම	එම	1	3 20	20
13193 <sup>2</sup>	එම	එම	එම	0	3 10	20
13194	නාගහහේන සහ ගන්ගුනහේන	එම	එම	95	2 22	100
13195	දන්දෙනියේකැලේ	එම	එම	225	1 20	100
13196	එම	එම	එම	153	0 25	100
13213	මගදෙනියේවත්ත	එම	වත්ත	1	0 10	20
සිතියම 5,486.						
12759	බොලහමුල්ලෙහේන	උඩඅපරුක්ක	හේන	0	2 30	20
12760	එම	එම	එම	1	1 35	20
12761	කැම්පැලේහේන	එම	එම	1	0 27	20
12762	එම	එම	එම	0	2 1	20
12763	බලහමුල්ලෙහේන	එම	එම	1	2 35	10
සිතියම 5,510.						
12894	බොරළුකැටියෙහේන නොහොත් කැටියටගෙහේන	පල්ලෙහේන	එම	2	0 17	10
සිතියම 5,644.						
13475	වැවහේන	බමරුන්ද	වත්ත	0	1 22	60
සිතියම 6,116.						
15785	අඹගහහේන	උරුගමුව	හේන	3	3 32	40
සිතියම 6,153.						
15910	ඉහලවත්තගොඩැල්ලෙහේන	බමරුන්ද	එම	0	1 6	20
15911	එම	එම	එම	0	0 6	40
සිතියම 6,174.						
15978	කැකුහේන	උරුගමුව	වත්ත	16	0 12	60
15981	එම	එම	පසර	3	2 28	40
සිතියම 6,125.						
15829	රේගුවෙවත්ත නොහොත් ගන්දර රේගුවිනිබුනබිම	ගන්දර	වත්ත	0	0 28	100
සිතියම 6,259.						
16466	කවුකොස්සෙහේන	උරුගමුව	එම	1	2 12	50
සිතියම 7,374.						
20911	බුදුගෙගොඩැල්ල නොහොත් රෙහි යාලහලන්ද	උඩඅපරුක්ක	හේන	5	2 24	20
සිතියම 7,414.						
21039	වැලිකැටියෙහේන	පල්ලෙහේන	එම	1	0 20	30
සිතියම 7,415.						
21040	රුක්ගහකැටියෙහේන	දිගහ	එම	9	1 32	30
21041	එම	එම	වත්ත	0	0 8	35
සිතියම 7,416.						
21042	වල්පම්බුගහහේන	දිගහ	හේන	9	2 13	30
21043	එම	එම	එම	1	1 20	30
21044	රිදිහේන	එම	එම	9	0 18	30
සිතියම 7,417.						
21045	බවුට්ටගෙදෙනියෙහේන නොහොත් කුරුඳුහේන	පල්ලෙහේන	හේන	3	3 26	30
21046	දෙල්ගහහේන නොහොත් දික් පොත්තෙහේන	එම	බැද්ද	3	0 24	40

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්ථ ජනරජ උත්තරාණයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උප ඵ්ජන්ත උත්තරාණයෙන්ද දැනගනට පුළුවන.

ගරුභර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
 ඒ. ඇම්. ඇන්මෝර්,  
 මහ සෙනෙට්ස් වර්ණ.

No. 1,739, S. P.

Colonial Secretary's Office,  
Colombo, August 30, 1905.

ON Wednesday, October 18, 1905, at 1 P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-four allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
5093	Kebellagahairikonda	Peddapitiya	Field	0	1 31	20
O 486	Ittawalakumbura	Preliminary plan 1,118. Penetiyana	Field	0	0 14	30
		Preliminary plan 1,203. Penetiyana and Kok- maduwa	Jungle	0	0 20	20
12583	Kahadolaowita	Preliminary plan 1,466. Illuppella	Owita	0	1 26	20
823	Itahengodellahena	Preliminary plan 1,564. Warakapitiya	Jungle	11	0 38	50
826	Itahengodella	Sulitanagoda	Cleared land	0	3 29	50
4441	Runagewattedeniya	Preliminary plan 1,884½. Porambakananka	Swamp	0	2 7	30
3409	Madummukalanehena	Preliminary plan 2,295. Maramba	Forest	10	2 24	100
3410	Do.	do.	do.	10	1 35	100
3411	Do.	do.	do.	9	2 36	100
7531	Kirillagahaliyaddadeniya	Preliminary plan 3,275. Gallala	Deniya	0	0 18	10
13244	Karuwelabedda	Preliminary plan 4,713. Kamburugamuwa	Low jungle.	64	1 13	50
13245	Do.	do.	Chena	4	0 16	50
13246	Do.	do.	Low jungle	12	2 12	50
13247	Karuwelabedda or Digane- deniya	do.	Deniya	0	2 34	50
13248	Karuwelabedda	do.	do.	0	2 31	20
13249	Do.	do.	Low jungle	0	2 9	20
13251	Do.	do.	do.	0	0 20	50
13252	Do.	do.	do.	0	1 18	50
13253	Mahahena	do.	Cocoanuts	0	2 19	50
13255	Do.	do.	Citronella	0	0 24	50
13387	Etgalahena	Preliminary plan 4,740. Warakapitiya	Owita	0	0 11	30
14030	Goiralagedeniyahena	Preliminary plan 4,903. Henegama	Citronella	0	1 26	30
14036	Kekunagahawelahena	do.	do.	0	0 14	30
11178	Hathhaulhenedeniyakuttia	Preliminary plan 5,202. Ganhela	Cleared land	0	2 7	30
11307	Sohonpala or Balimadutenna	Preliminary plan 5,222. Eramudugoda	Patana	1	3 6	20
11322	Etambagahadeniya	do.	Field	0	0 28	20
13354	Dolagawa-aswedduma	Preliminary plan 5,602. Diyalape	Field	0	1 2	30
13368	Lihinigalagawadeniya	Preliminary plan 5,608. Diyalape	Deniya	0	0 23	10
13372	Rilagalahenedeniya	do.	do.	0	1 18	10
13373	Hatarahaulhenedeniya	do.	do.	0	1 21	10
16478	Kokaradeniya	Preliminary plan 6,267. Midigama	Deniya	0	1 2	20
17418	Pitakoratuwawatta	Preliminary plan 6,490. Halalla	Garden	0	0 13	20
20189	Ihalakumbura	Preliminary plan 7,176. Midigama	Field	0	2 2	60

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,739, S. P.

වර්ෂ 1905න් වූ අගෝස්තු මස 30 වෙනි දින කොළඹ

මහ සෙක්කුකාරිස් උත්තාන්තේස්සේ කන්තෝරුවේදිය.

දකුණු දිසාවේ මාතර පලාතේ උප එජන්ත උත්තාන්තේස්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1905න් වූ ඔක්තෝබර් මස 18 වෙනි දින වූ බදු දවල් 1ට මාතර කවිවේරි ගේදි වෙන්දේසිකර විකුණනට ගෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගම්කෝරල කොඩාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 34ක්.

සිතියම 654.

කො.	ඉඩම් නම.	තම.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
5903	කැබැල්ලගහඉරිකොන්ද	පැද්දපිටිය	කුඹුර	0 1 31	20
		සිතියම 1,118.			
0 486	ඉත්තවල්ලකුඹුර	පැනැවියාන	එම	0 0 14	30
		සිතියම 1,203.			
9468	බැවුලේගේන	පැනැවියාන සහ කොක්මාදුව	බැද්ද	0 0 20	20
		සිතියම 1,466.			
12583	කහදොලඹිවිට	ඉළුන්පැල්ල	ඕව්ට	0 1 26	20
		සිතියම 1,564.			
823	ඉටගේන්ගොඩැල්ලගේන	වරකාපිටිය	බැද්ද	11 0 38	50
826	ඉටගේන්ගොඩැල්ල	සුළුතානාගොඩ	එලිකරපු ඉඩම	0 3 29	50
		සිතියම 1,884.			
441	රුකගෙවන්තෙදෙහිය	පොරමකනන්කෙ	වතුර	0 2 7	30
		සිතියම 2,295.			
3409	මදුරුමුකලානේගේන	මාරම්	කැලේ	10 2 24	100
3410	එම	එම	එම	10 1 35	100
3411	එම	එම	එම	9 2 36	100
		සිතියම 3,275.			
7531	කිරිල්ලගහලියද්දෙහිය	ගල්ලල	දෙහිය	0 0 18	10
		සිතියම 4,713.			
13244	කරුවලබැද්ද	කම්බුරුගමුව	බැද්ද	64 1 13	50
13245	එම	එම	හේන	4 0 16	50
13246	එම	එම	බැද්ද	12 2 12	50
13247	එම කොහොත් දිගනේදෙහිය	එම	දෙහිය	0 2 34	50
13248	කරුවලබැද්ද	එම	එම	0 2 31	20
13229	එම	එම	බැද්ද	0 2 9	20
13251	එම	එම	එම	0 0 20	50
13252	එම	එම	එම	0 1 18	50
13253	මිහගේන	එම	පොල්	0 2 19	50
13255	එම	එම	පැහිරි	0 0 24	50
		සිතියම 4,740.			
13387	ඇත්ගලගේන	වරකාපිටිය	ඕව්ට	0 0 11	30
		සිතියම 4,903.			
14030	ගොසිරලගේදෙහියගේන	හේනේගම	පැහිරි	0 1 26	30
14036	කැකුනගහවෙලගේන	එම	එම	0 0 14	30
1178	හත්තවුල්ගේනෙදෙහියකවිටිය	හත්තෙල	එලිකරපු ඉඩම	0 2 7	30
		සිතියම 5,222.			
11307	සොහොත්පල කොහොත් බිලිමඩුකැන්ත	එරමුදුගොඩ	පහන	1 3 6	20
11322	ඇටමගහදෙහිය	එම	කුඹුර	0 0 28	20
		සිතියම 5,602.			
13354	දොලොවඅස්වැද්දුම	දිගලපෙ	එම	0 1 2	30
		සිතියම 5,608.			
13368	ලිහිනිගලොවාදෙහිය	දිගල්පෙ	දෙහිය	0 0 23	10
13372	ඊලාගලගේනදෙහිය	එම	එම	0 1 18	10
13373	හතරතවුල්ගේනෙදෙහිය	එම	එම	0 1 21	10
		සිතියම 6,267.			
16478	කොකාරදෙහිය	මිදිගම	දෙහිය	0 1 2	20
		සිතියම 6,490.			
17418	පිටකොරවුවවත්ත	හල්ලල	වත්ත	0 0 13	20
		සිතියම 7,176.			
20189	ඉහලකුඹුර	බිදිගම	කුඹුර	0 2 2	60

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරකා සර්චේකර් ජනරල් උත්තාන්තේස්සගේද, විනිනිමේ කොන්දේසි ගැන කාරණා මාතර උප එජන්ත උත්තාන්තේස්සගේද දැනගන්නට පුළුවන.

ගරුහර උතුමානත්වකන්සේගේ ආඥාවලෙස,

එ. ඇම්. ඇණමෝර්,  
මහ සෙක්කුකාරිස් වහල

No. 1,740 S. P.

Colonial Secretary's Office,  
Colombo, August 30, 1905.

( ) N Monday, October 30, 1905, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to auction for sale or settlement, at his office in Tissa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Appraised Value	
				Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 778.—Tissa.					
Claimant—Crown.					
6554	Warakanatta	Crown	High land	10 3 8	10
Preliminary plan 4,561.—Tissa.					
12578	Palugahawatta	Crown	Garden	2 1 34	50
Preliminary plan 5,338.—Magama.					
11798	Karijjawalakumbura	Crown	Paddy field	9 2 14	40
Preliminary plan 5,339.—Magama.					
11809	Debaragahakumbura	—	Paddy field	0 0 18	40
11813	Kamatgodakumbura	—	do.	0 2 20	20
Preliminary plan 6,236.—Magama.					
16401	Lolugahakumbura-at-maga	Crown	Deniya	0 1 2	20
Preliminary plan 5,860.—Akurugoda.					
14461	—	Pana Muttusamy and others	Jungle	1 0 0	10
14462	—	Alagappa and others	do.	1 0 0	10
14463	—	do.	do.	1 0 0	10
14521	—	Kina Kaderwel and others	do.	1 0 0	10
Preliminary plan 6,197.—Tissa.					
16102	—	S. Bahang Sing and seven others	Jungle	1 3 18	10
16105	—	do.	do.	1 1 12	10
Preliminary plan 6,204.—Yodakandiya.					
16263	Yodakandiyawewakele	D. F. de S. Hatarasinghe and four others	Jungle	0 3 20	10
16265	Do.	do.	do.	1 1 0	10
16266	Do.	do.	do.	0 2 38	10
16272	Do.	M. G. Don Andris and three others	do.	1 0 35	10
16282	Do.	Nikulashamy and others	do.	1 1 10	10
16284	Do.	Ana Abubakar and four others	do.	1 1 4	10
16285	Do.	do.	do.	1 1 2	10
16286	Do.	do.	do.	1 1 10	10
Preliminary plan 7,201.—Akurugoda.					
20290	Weliaragodana	R. M. A. Nikulashamy	High land	1 1 30	15
20291	Do.	—	do.	0 1 18	15
20292	Do.	J. H. Nikulashamy	do.	1 1 24	15
20293	Helambagahakumbura	do.	do.	0 0 4	10
20294	Weliaragodana	M. R. A. Dinighamy	do.	1 0 34	10
20295	Helambagahakumbura	do.	do.	0 0 8	10
20296	Weliaragodana	M. Dowan	do.	1 1 38	10
20297	Do.	L. M. P. Lokuappu	do.	1 2 20	10
20298	Do.	K. Thomishamy	do.	1 2 10	10
20299	Do.	S. H. Dineshamy	do.	1 2 37	10
20300	Helambagahakumbura	S. A. Dineshamy	High land	0 0 20	10
20301	Weliaragodana	J. A. Appuwa	do.	1 3 32	10
20302	Helambagahakumbura	J. P. Baboris	do.	0 0 4	10
20303	Weliaragodana	do.	do.	2 3 35	10
20304	Do.	do.	do.	0 0 17	10
20305	Do.	W. J. P. Odiris Appu	Fit for paddy	1 2 4	25
20306	Do.	do.	do.	0 0 15	25
20307	Do.	W. Dinohamy	do.	2 0 32	25
20308	Do.	T. P. Donoris	do.	1 2 2	25

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,740, S. P.

වර්ෂ 1905න් වූ අගෝස්තු මස 30 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තරාණයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ හම්බන්තොට පළාතේ උප ඒජන්ත උත්තරාණය විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්නය ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1905න් වූ ඔක්තෝබර් මස 30 වෙනි දින වූ සදා දවල් 12ට නිකව නානායකමේදී වෙන්දේසිකර විකුණනු ලබන හෝ නිරවුල්කර දෙන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පළාතේ මාගම්පත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 39ක්.

සිතියම 778.—නිකව. අයිතිකම් කිසිවක්—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කරයන් හත්සේරු මහත. ගණන.	
				අ. රු. ප.	රු.
6554	වරකනත්ත	ආණ්ඩුව	උස් බිම	10	3 8 10
12678	පළාතකවත්ත	සිතියම 4,561.—නිකව. ආණ්ඩුව	වත්ත	2	1 34 50
11798	කරිප්පවලකුඹුර	සිතියම 5,338.—මාගම. ආණ්ඩුව	කුඹුර	9	2 14 40
11809	දෙබරගහකුඹුර	—	එම	0	0 18 40
11813	කමන්ගොඩකුඹුර	—	එම	0	2 20 20
16401	ලෝඵගහකුඹුරඅත්මග	සිතියම 6,236.—මාගම. ආණ්ඩුව	දෙහිත	0	1 2 20
14461	—	සිතියම 5,860.—අකුරුගොඩ. පානා. මුත්තුසාමි සහ තවත් අය	බැද්ද	1	0 0 10
14462	—	අලගප්පා සහ තවත් අය	එම	1	0 0 10
14463	—	එම	එම	1	0 0 10
14521	—	කිනා. කදිරවෙල් සහ තවත් අය	එම	1	0 0 10
16102	—	සිතියම 6,197.—නිකව. ඇස්. බහා සිං සහ තවත් 7 දෙනෙක්	එම	1	3 18 10
16105	—	එම	එම	1	1 12 10
16263	යෝදකන්තිගවැවකැලේ	සිතියම 6,204.—යෝදකන්තිග. බී. ඇර්ස්. ද ඇර්ස්. හතරහිංහ සහ තවත් 4 දෙනෙක්	බැද්ද	0	3 20 10
16265	එම	එම	එම	1	1 0 10
16266	එම	එම	එම	0	2 38 10
16272	එම	ඇම්. ජී. දෙ.න් අන්ද්‍රිස් සහ තවත් 3 දෙනෙක්	එම	1	0 35 10
16282	එම	නිකුලස්සාමි සහ තවත් අය	එම	1	1 10 10
16284	එම	ආනා. අබ්වකාර් සහ තවත් 4 දෙනෙක්	එම	1	1 4 10
16285	එම	එම	එම	1	1 2 10
16286	එම	එම	එම	1	1 10 10
20290	වැලිආරගොඩාන	සිතියම 7,201.—අකුරුගොඩ. ආර්. ඇම්. ඒ. නිකුලස්සාමි	උස්බිම	1	1 30 15
20291	එම	එම	එම	0	1 18 15
20292	එම	ජේ. එච්. නිකුලස්සාමි	එම	1	1 24 15
20293	හැලුඹගහකුඹුර	එම	එම	0	0 4 10
20294	වැලිආරගොඩාන	ඇම්. ආර්. ඒ. හිංගිහාමි	එම	1	0 34 10
20295	හැලුඹගහකුඹුර	එම	එම	0	0 8 10
20296	වැලිආරගොඩාන	ඇම්. දෙ.වත්	එම	1	1 38 10
20297	එම	ඇල්. ඇම්. පී. ලොකුඅප්පු	එම	1	2 20 10
20298	එම	කේ. කෝමස්සාමි	එම	1	2 10 10
20299	එම	ඇස්. එච්. දිනෙස්සාමි	එම	1	2 37 10
20300	හැලුඹගහකුඹුර	එම	එම	0	0 20 10
20301	වැලිආරගොඩාන	ජේ. ඒ. අප්පුවෙ	එම	1	3 32 10
20302	හැලුඹගහකුඹුර	ජේ. පී. බබෝරිස්	උස්බිම	0	0 4 10
20303	වැලිආරගොඩාන	එම	එම	2	3 35 10
20304	එම	එම	එම	0	0 17 10
20305	එම	ඩබ්ලිව්. ජේ. පී. ඔද්දිස්සාප්පු	විශ්ට සුදුසු බිම	1	2 4 25
20306	එම	එම	එම	0	0 15 25
20307	එම	ඩබ්ලිව්. දිනෙස්සාමි	එම	2	0 32 25
20308	එම	පී. පී. දෙ.කෝරිස්	එම	1	2 2 25

මෙම ඉඩම්වලට හම්බන්තොට උරුමයන් ඇතැයි කල්පනාකරණ යම්කිසි කෙනෙකුට මෙහි දකුණු දිසාවේ හම්බන්තොට පළාතේ උප ඒජන්ත උත්තරාණයේ ඉදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වලට සාක්ෂි පෙන්වාසිවන ලෙසටයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර් ජනරල් උත්තරාණයගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ හම්බන්තොට පළාතේ උප ඒජන්ත උත්තරාණයගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උකුමාණවහන්සේගේ ආඥාවලට,  
ඒ. ඇම්. ඇල්මොර්,  
මහසෙනෙකාරිස් වම්හ.  
C 3

No. 1,741, s. p.

Colonial Secretary's Office,  
Colombo, September 4, 1905.

ON Friday, October 27, 1905, at 1 P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at the Morawak Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Block survey preliminary plan 12.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
9	Katuimbulekumbura	Siyambalagoda	Paddy	2	3 27
85	Liyanagewattedeniya	do.	Deniya	6	0 37
108	Kanthamanageowita	do.	Owita	9	0 29
134a	Ranadelgahahena	do.	Citronella	1	2 15
136	Udaokandawatta, &c.	do.	Garden	53	1 17
180	Kosgahahenawatta	do.	do.	7	0 22
202	Talgaswattakumbura	do.	Paddy	0	1 30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,741, s. p.

වර්ෂ 1905කට සැපයීමට මස 4 වෙනි දින කොළඹ මහ සෙක්කාරිස් උත්තරායේ කන්තොරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උප ඵ්ජන්ත උත්තරායේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වර්ෂ 1905කට මස 27 වෙනි දිනට මස 27 වෙනි දිනට සිකුරුදා දවල් 1ට මොරවක නානායමේදී වෙන්දේසිකර විකුණුව යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවක කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 7ක්.

හේතුව 12.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අන්දම.	මහත. අ. ර. ප.
9	කටුඉඹුලේකුඹුර	සියම්ලාගොඩ	කුඹුර	2 3 27
85	ලියනගවත්තදෙනිය	එම	දෙනිය	6 0 37
108	කන්තමානගොවිට	එම	ඔවිට	9 0 29
134a	රනදෙල්ගහගොන	එම	පැහිරි	1 2 15
136	උඩබිත්තදවත්ත	එම	වත්ත	53 1 17
180	කොස්ගහගොනවත්ත	එම	එම	7 0 22
202	තල්ගස්වත්තකුඹුර	එම	කුඹුර	0 1 30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්ථ ජනරජ උත්තරායේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ මාතර උප ඵ්ජන්ත උත්තරායේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවහන්සේගේ ආඥාවලට,

ඒ. ඇම්. ඇෂමෝර්,  
මහ සෙක්කාරිස් වර්ත.

No. 1,742, s. p.

Colonial Secretary's Office,  
Colombo, September 4, 1905.

ON Wednesday, October 18, 1905, at 12 noon, the Government Agent for the Southern Province will put up for sale or settlement, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 5,039.—Wanduramba.  
Applicant—Nil.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
10602	Tunketiya-wilawatta or Hel-potagodawatta	Iswarakankanange Ar-nolis	Garden	1	0 26	30 0
		Mabotuwane.				
10604	Tunketi-yewilahena or Hel-potagodahena	Iswarakankanange Ar-nolis	Garden	0	1 0	20 0
10605	Do.	Deniyehalohurwegamage Toronis	Deniya	0	1 0	10 0
10606	Tunketi-yewilahena or Hel-potagoda	Kaluarachchige Urudias	Garden	0	3 27	50 0
10607	Do.	do.	Chena	0	1 29	50 0
10608	Do.	Appuge Babahami	Garden	0	2 6	100 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
Mabotuwane and Wanduramba.						
10609	TunketiyeWilahena or Hel- potagoda	— Wanduramba.	Chena	7 3 15	100	0
10610	TunketiyeWilahena or Hel- potagoda	K. A. Juwanis Mabotuwane.	Cleared land	0 0 22	100	0
10611	TunketiyeWilahena or Hel- potagoda	—	Chena	2 2 0	150	0
10612	Do.	K. A. Juwanis	Cleared land	0 0 10	100	0
10613	Do.	do.	Garden	0 1 15	100	0
10614	Do.	—	Patana	15 1 15	200	0
10615	Do.	Heirs of Jagodage Caro- lis	Garden	0 2 5	150	0
Preliminary plan 7,253.—Gammeddegoda. Applicant—Liyanae Carolis.						
20482	Hikgahagodella	—	Jungle	1 3 30	15	0
Applicant—H. Elias.						
20483	Tennehena	—	Chena	0 1 38	10	0
Preliminary plan 7,263.—Gonadeniya. Applicant—Andris de Silva.						
20555	Ingalagodabedda <i>alias</i> Gu- lanagodakanda	—	Jungle	3 2 26	15	0
Preliminary plan 7,380.—Nagoda. Applicant—Radage Nanduwa.						
20934	Puwakgahahena	—	Jungle	0 2 4	15	0
Preliminary plan 7,399.—Lelwala. Applicant—Talpitayanage Teberis.						
20986	Galpottakanda	—	Jungle	0 2 30	15	0
Applicant—Weragodavitanage Syneris.						
20987	DiyakadittegodaKanda	—	Forest	0 3 13	20	0
Preliminary plan 7,248.—Gonalagoda. Applicant—Porolis de Silva.						
20470	Halielakanatta	—	Chena	1 2 26	10	0
Applicant—Nil.						
20471	Halielakanatta	Wannahukankankan- ge Porolis	Garden	0 2 7	10	0
Applicant—Domingo de Silva.						
20472	Halielakanatta	—	Jungte	2 0 6	12	50
Applicant—Gamage Arnolis de Silva.						
20473	Alawattehena	Haputantirigamage Ar- nolis de Silva	Jungle	1 3 38	10	0
Preliminary plan 7,284.—Mabotuwana. Applicant—K. Abeyhami.						
20630	Rukattanaheneokanda	—	Chena	0 3 34	10	0
Preliminary plan 7,328.—Unanwitiya. Applicant—P. Obiyas.						
20768	Berayawaturawegoda	Pinikahanegamage Obias	Garden	1 0 26	10	0
Preliminary plan 7,311.—Malambure. Applicant—Nil.						
20713	Polleuwekumbura <i>alias</i> Keku- lamekumbura <i>alias</i> Gal- ketiyekumbura	William Abeykundere and others	Paddy field	2 3 16	10	0
20714	Polleuwewatta <i>alias</i> Gal- ketiyewatta	do.	Garden	9 3 6	10	0
Preliminary plan 7,379.—Kurupanawa. Applicant—D. Harmanis.						
20932	Watayamulanekanda	—	Jungle	0 3 0	10	0
Applicant—K. Tauneris.						
20933	Watayamulanedeniya	Mahagamage Siman	Deniya	1 2 14	10	0
Preliminary plan 7,084.—Pahalakimbiya. Applicant—Nil.						
19874	Walakumburaduwwawatta	Adirian Seneviratne and others	Garden	0 3 22	15	0
19875	Do.	do.	do.	1 0 30	15	0
19876	Do.	Don Adirian Seneviratne and another	do.	0 0 32	15	0
19877	Walakumburaduwa	do.	Jungle	0 0 22	15	0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
19879	Walakumburaduwwatta	Charles Seneviratne	Garden	0	2 0	15 0
19880	Walakumburaduwa	do.	Cleared chena	0	3 9	15 0
19881	Do.	do.	Jungle	4	3 33	15 0
19883	Walakumburaduwwatta	Kohambanarachchige				
		Jakovis and others	Garden	1	0 19	15 0
19884	Walakumburaduwa	Owinis de Silva Ponnamp				
		peruma	Cleared chena	0	0 22	15 0
19885	Do.	do.	Garden	1	0 0	15 0
19886	Walakumburaowita	Owinis de Silva Ponnamp				
		peruma and others	Owita	0	0 22	15 0
19887	Walakumburaduwa	—	Jungle	2	3 21	15 0
19889	Do.	Kohambanarachchige				
		Jacovis	Garden	0	0 15	15 0

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Lots 10,606, 10,607, 10,608, 10,609, 10,610, 10,611, 10,612, 10,613, 10,614, and 10,615 are supposed to contain plumbago, and are advertised with plumbago mining rights.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,  
A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,742, s. p.

වම් 1905ක්වු සැප්තැම්බ් මස 4 වෙනි දින කොළඹ මහ සෙක්‍රෙටාරිස් උත්තරාණයෙන් කන්දෙරුවෙදිස.

දකුණු දිසාවේ මහ ඒජන්ත උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝග වලට ප්‍රකාරයට වම් 1905ක්වු ඔක්තෝම්බ් මස 18 වෙනි දිනවු බදාදා දවල් 2ට ගාල්ලේ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට සහ තීරණකරදෙන්ට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාඵ පලාතේ ගනබඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙලි 42.

සිතියම 5,039.—වදුරඹ. මෙම ඉඩම්වලට ඉල්ලීමකාරයන් නැහැ.

නො.	ගම.	අයිතිකම් නියන්තා.	අන්දම.	මහත.	අක්කර
				අ. රු. ප.	යක මිල.
				රු.	ස.
10602	තුන්කැවිස්විලවත්ත හැලිපොතගොඩවත්ත	ඉස්වාරකන්කානන් නේ. අර නෝලිස් මාබොවුවන.	වත්ත	1 0 26	30 0
10604	තුන්කැවිස්විලගේන නොහොත් හැලිපොතගොඩගේන	ඉස්වාරකන්කානන් නේ. අර නෝලිස්	එම	0 1 0	20 0
10605	එම දෙකිය	හල්ඔව්වගමගේ නොරෙහිස්	දෙකිය	0 1 0	10 0
10606	තුන්කැවිස්විලගේන නොරොත් හැලිපොතගොඩ	කඵආරච්චිගේ උරදියස් එම	වත්ත හේන	0 3 27	50 0
10607	එම	එම	හේන	0 1 29	50 0
10608	එම	අස්පුගේ බබ් හාඡ් මාබොවුවන සහ වදුරඹ.	වත්ත	0 2 6	100 0
10609	එම	—	හේන	7 3 15	100 0
10610	එම	වදුරඹ. නේ. ඒ. පුවානිස් මාබොවුවන.	එලිකරපු ඉඩම	0 0 22	100 0
10611	තුන්කැවිස්විලගොඩගේන නොහොත් හැලිපොතගොඩ	—	හේන	2 2 0	150 0
10612	එම	නේ. ඒ. පුවානිස්	එලිකරපු ඉඩම	0 0 10	100 0
10613	එම	එම	වත්ත	0 1 15	100 0
10614	එම	එම	පහන	15 1 15	200 0
10615	එම	ජගොඩගේ කරෙලිස්මගේ උරුමකාරයෝ	වත්ත	0 2 5	150 0
20482	සිතියම 7,253.—ගම්මැද්දගොඩ. හික්ගහගොඩැල්ල	—	කැලේ	1 3 30	15 0
20483	කැන්කහේන	ඉල්ලීමකාරයා—එච්. එලියස්.	හේන	0 1 38	10 0
20555	සිතියම 7,263.—ගොනදෙකිය. ඉක්ගොගොඩබද්ද නොහොත් අලුතගොඩකන්ද	—	කැලේ	3 2 26	15 0
20934	සිතියම 7,380.—නාගොඩ. පුවක්ගහහේන	—	කැලේ	0 2 4	15 0
20986	සිතියම 7,399.—ලෙල්වල. ගල්පොතකන්ද	—	කැලේ	0 2 30	15 0
20987	දිංකසික්කගොඩකන්ද	ඉල්ලීමකාරයා—මේරගොඩවිනානගේ සසිනේරිස්.	මුකලාන	0 3 13	20 0
20470	සිතියම 7,248.—ගොනලුගොඩ. හැලිඇලකන්ත	—	හේන	1 2 26	10 0



Table with columns: No., Dist., Description, Area, and Price. Contains entries for various land plots (e.g., 20471, 20472, 20473, etc.) with details on location and area.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීයාහිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිණීමේ දිනේදී ඊට අයිති වාසිකම් කීයා තිබෙන බවට පවසා දෙනු පලාතේ මහ ඒජන්ත උත්තෘත්සේට පෙන්වාසිවිණිට මිනැය.

ගරුකර උතුමානවහන්සේගේ ආඥාවලෙස,  
ඒ. ඇම්. ඇන්මෝර්,  
මහ සෙක්කාරිස් විමස.

No. 1,743, s. p. Colonial Secretary's Office, Colombo, September 8, 1905.

ON Wednesday, October 25, 1905, at 12 noon, the Government Agent for the Southern Province will put up for sale or settlement, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-one allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 5,931.—Urale. Claimant—L. R. Odris.

Table with columns: Lot, Village, Name of Applicant, Description, Extent, and Upset Price per Acre. Contains entries for land plots 537, 14939, and 17451.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
13620	Beliattehena	Preliminary plan 5,663.—Mabotuwana. —	Claimant—Nil. Low jungle	3	0	17	—*
18536	Dolōgodaokanda	Preliminary plan 6,752.—Wanduramba. M. John	Claimant—Nil. Native garden	0	2	10	10
18537	Karanpanduredeniya	V. L. Cornelis and another	Deniya	0	3	23	10
18539	Managodadeniya	do.	do.	2	2	0	10
18436	Marainnegoda-adarakaratura	Preliminary plan 6,732.—Udaweliwitiya. Ukwattege Hinniappu	Claimant—Ukwattege H'nniappu. Garden	0	1	30	15
18731	Pelahetikandeaddarakaratura	Preliminary plan 6,810.—Pataweliwitiya. Madakadagamage Thevis	Claimant—Madakadagamage Thevis. Garden	0	2	38	10
18364	Bambarawelduwa	Preliminary plan 6,710.—Udaweliwitiya. B. Siadoris	Claimant—Nil. Jungle	0	2	0	10
18365	Do.	do.	Garden	0	1	12	10
18368	Nugeheneaddarakaratura	Hettigodage Siyadoris	do.	0	2	0	10
R 544	Lenawalaelagodawatta	Preliminary plan 6,184.—Pahalaweliwitiya. —	Claimant—Nil. Bata jungle	0	0	8	10
J 544	Leliwalageduwa	Preliminary plan 6,169.—Udaweliwitiya. Tiranagamage Hinni Appu de Silva	Claimant—Koralekankanange Pedris. Garden	0	0	2	10
K 544	Do.	do.	do.	0	1	0	10
L 544	Dolamunatawatta	do.	do.	0	0	17	10
13650	Bambaragahamulana alias Bambarakepumulana	Preliminary plan 5,671.—Ihalakimbiya. W. Bastian	Claimant—Nil. Low jungle	2	3	0	10
19544	Thalahitiyagodawatta	Preliminary plan 6,985.—Ihalakimbiya. W. Isac de Silva and others	Claimant—Athtotage Punchihamy. Garden	0	0	8	15
14097	Halwatunekanda	Preliminary plan 5,777.—Lelwala. —	Claimant—Elabodahettige Endris. Garden	0	1	27	10
15156	Kitulkanda or Nagahahena	Preliminary plan 5,978.—Baddegama. —	Claimant—Nil. Hilly land	0	1	15	—†
14070	Annasigalakanda	Preliminary plan 5,771.—Baddegama. U. L. Hinniappu	Claimant—Nil. Hilly jungle	1	3	0	—‡
18605	Kajugashenekumburagodellekaratura	Preliminary plan 6,771.—Pahalakimbiya. Claimant—Nanayakkare Bope Weratungage Kaluappu. N. B. W. Kaluappu	Garden	0	1	14	10
17892	Gulanekanda	Preliminary plan 6,593.—Pahalakimbiya. S. Babandiris	Claimant—Nil. Jungle	0	2	13	15
18264	Weliketiyedeniya	Preliminary plan 6,675.—Pahalakimbiya. Y. P. Nicholas	Claimant—Nil. Deniya	0	1	20	10
18339	Delgahadeniya	Preliminary plan 6,700.—Ihalakimbiya. H. L. Endris	Claimant—Hettigodaliyanadurage <sup>§</sup> Endris. Paddy field	2	2	18	15
18346	Doralehena	Preliminary plan 6,702.—Ihalakimbiya. —	Claimant—Nil. Low jungle	0	2	7	20
18347	Doralehena	Claimant—Mahadurage Thepanis. Uduman Tambi	Paddy land	0	0	5	20
17186	Kanda-addaradeniya	Preliminary plan 6,414.—Diviture. —	Claimant—Nil. Deniya	0	1	10	15
17191	Egodawaturaveduwa	—	Open land with part jungle	2	3	30	15
17192	Do.	—	Jungle	3	3	13	—§
17154	Keenagahaeliyaduwa	Preliminary plan 6,407.—Diviture. —	Claimant—Nil. Jungle	9	2	36	—
17155	Kahiladuwa	—	do.	13	2	10	—

\* With plumbago mining rights Rs. 100 ; without mining rights Rs. 10.

† With mining rights Rs. 200 ; without mining rights Rs. 10.

‡ With mining rights Rs. 50 ; without mining rights Rs. 17.50.

§ With plumbago mining rights Rs. 50 ; without mining rights Rs. 20.

|| With plumbago mining rights Rs. 50 ; without mining rights Rs. 25.



නො.	ඉඩමේ නම.	අයිතියට කියවනා.	අත්දම.	අකකර මහත. මක මිල.			
				අ. රු. ප.	රු.	අ. රු. ප.	රු.
13650	බඹරගමුවල නොහොත් බඹරකොටුවල නොහොත්	සිතියම 5,671. ඉහලකිහිට. ඉල්ලුම්කාරයා—බඩලිව. බස්නියන්.	කැලේ	2	3	0	10
19544	සිතියම 6,985.—ඉහලකිහිට. තහලහිටියොබවත්ත	අත්තොටයේ පුවතාම	වත්ත	0	0	8	15
14097	සිතියම 5,777.—ඉල්ලුම. කල්වැවුනකන්ද	මෙම ඉඩමටලට ඉල්ලුම්කාරයෙක් නැත.	වත්ත	0	1	27	10
15156	සිතියම 5,978.—බද්දේගම. කිතුල්කන්ද නොහොත්	සිතියම 5,978.—බද්දේගම.	කඳුඉඩම	0	1	15	—
14070	සිතියම 5,771.—බද්දේගම. අත්තොටයේ	ඉල්ලුම්කාරයා—පු. ඇල්. හික්කිඅප්පු.	කඳුකැලේ	1	3	0	—
18605	සිතියම 6,771.—පහලකිහිට. කපුගස්සේනකුමුර නො	ඉල්ලුම්කාරයා—ඇන්. ඩී. කමරප්පු.	වත්ත	0	1	14	10
17892	සිතියම 6,593.—පහලකිහිට. බැල්ල කරතුර	ඉල්ලුම්කාරයා—ඇස්. බබන්දිරිස්.	කැලේ	0	2	13	15
18264	සිතියම 6,675.—පහලකිහිට. වැලිකැටියදෙක	ඉල්ලුම්කාරයා—වයි. පී. නිකුලස්.	දෙකිය	0	1	20	10
18339	සිතියම 6,700.—ඉහලකිහිට. දෙල්ගමදෙක	ඉල්ලුම්කාරයා—එච්. ඇල්. එන්දිරිස්.	කුමුර	2	2	18	15
18346	සිතියම 6,702.—ඉහලකිහිට. දෙරලයේන	මේ ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	කැලේ	0	2	7	20
18347	එම සිතියම 6,414.—දිවුතුර.	ඉල්ලුම්කාරයා—ලදුවන් නමිබ්. මකදුරගේ තොපානිස්	කුමුර	0	0	5	20
17186	කන්දඅද්දරදෙක	මේ ඉඩමටලට ඉල්ලුම්කාරයෙක් නැත.	දෙකිය	0	1	10	15
17191	එතොඩවතුරුවදුව	—	කැලේ වැව්ව	2	3	30	15
17192	එම	—	කැලේ	3	3	13	—
17154	කිනගමඵලියදුව	සිතියම 6,407.—දිවුතුර.	එම	9	3	36	—
17155	කහිලදුව	—	එම	13	2	10	—
16667	ලල්කටුගේනකැලේ	සිතියම 6,321.—දිවුතුර.	එම	5	2	20	—
16668	ලල්කටුගේනඅද්දර කොරටුව	—	මුඩුබිම	0	0	4	—
16669	ලල්කටුගේනකොරටුව	—	එම	0	0	18	—
16670	ලල්කටුගේනකැලේ	—	කැලේ	27	1	32	—
16670½	ලල්කටුගේනබැද්ද	ඉල්ලුම්කාරයා—ජී. පුත්තිකාමි.	එම	1	0	0	—
16673	ගුරුගොඩැල්ලවත්ත	මේ ඉඩමටලට ඉල්ලුම්කාරයෙක් නැත.	මුඩුබිම	0	0	9	30
16674	ගුරුගොඩැල්ලඅඹු දෙකිය	—	දෙකිය	0	0	25	15

නොමමර 15156 දරන බිම්කව්විස මිනිරන් භාරගන්ව බලේ ඇතුළු අක්කරයක් රුපියල් 200යි, නැතුව රුපියල් 10.

නොමමර 14,070 දරන බිම්කව්විස මිනිරන් භාරගන්ව බලේ ඇතුළු රුපියල් 50යි, නැතුව රුපියල් 17.50යි.

නොමමර 17,192 දරන බිම්කව්විස මිනිරන් භාරගන්ව බලේ ඇතුළු රුපියල් 50යි, නැතුව රුපියල් 20යි.

නොමමර 17,154 සහ 17,155 දරන බිම්කව්විස මිනිරන් භාරගන්ව බලේ ඇතුළු රුපියල් 50යි, නැතුව රුපියල් 25යි.

නොමමර 16,667 සහ 16,670 දරන බිම්කව්විස මිනිරන් භාරගන්ව බලේ ඇතුළු රුපියල් 100යි, නැතුව රුපියල් 50යි.

නොමමර 16,670½ දරන බිම්කව්විස මිනිරන් භාරගන්ව බලේ ඇතුළු රුපියල් 75යි, නැතුව රුපියල් 30යි.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාහිටින යම් අයෙක් ඇත්නම් මුහු විසින් මෙම විකිනීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන බඳ්පු යොදන දකුණු පලාතේ මහ ඒජන්ත උත්තාන්සේව පෙන්නා සිටින්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල් උත්තාන්සේවගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණුපලාතේ මහ ඒජන්ත උත්තාන්සේවගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවගන්සේවේ ආඥාවලස,  
 ජී. ඇම්. පීචරි,  
 වැඩබලන මහසෙකුහාරිස් වම්ස.

No. 1,744, s. p.

Colonial Secretary's Office,  
Colombo, September 8, 1905.

ON Friday, October 27, 1905, at 1 P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at the Morawaka Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Block survey preliminary plan 3.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Z 4	Hedigampoladeniya	Kiripitiya	Field	0	3 24
E 5	Watadeniya	do.	do.	1	1 12

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 1,744, s. p.

මේ 1905ක්වූ සැප්තැම්බර් මස 8 වෙනි දින කොළඹ  
වෙල කොමසාරිස් උත්තරායේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර පලාතේ උප ඒජන්ත උත්තරායේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්නය  
ඉඩම් ආණ්ඩුවේ නිකුත් කළ ප්‍රකාරයට මේ 1905 වූ මක්කෝම්බු මස 27 වෙනි දින වූ සිකුරුදු දවස් 15  
වාරවක කාලය මිදී වෙන්දේසි කර විකුණන බව සඳහන් වී ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මාරවක්කෝරල කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමිකරුවෙහි 2 ක්.

සිතියම 3.

කො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	මහත.
				අ. ර. ප.
Z 4	කැඹිලිමාලදෙණිය	කිරිපිටිය	කුඹුර	0 3 24
E 5	වව්දෙණිය	එම	එම	1 1 12

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල් උත්තරායේගෙන්ද, විකිනීමේ කොන්දේසි  
නැණ මාතර උප ඒජන්ත උත්තරායේගෙන්ද දැනගන්නට පුළුවන.

හැරුණු උතුරානන්වකන්දේගේ ආඥාවලස,

ඒ. ආම්. පෙරේරා,  
වැඩබලන මහකොමසාරිස් වහන්ස.

## LAND SALES IN THE NORTH-WESTERN PROVINCE

NOTICE is hereby given that on September 7, 1905, at 1 P.M., the Assistant Government Agent for the Puttalam District will put up to auction, at his office in the Puttalam Kachcheri, the lease of the right to manufacture salt for ten years with option of renewal for another term of ten years in the undermentioned portions of Crown land situated in the Puttalam District, on conditions which can be ascertained at the Puttalam Kachcheri.

### List of Lands.

Name of Land.	Situation.	Extent.	
		A.	R. P.
Kurasadi tarawe	Puttalam town	100	0 0
Mulichchamagan tarawe	do.	10	0 0
Kirimundel tarawe	do.	8	0 0
Patiyatukuda tarawe	do.	8	0 0
Palayadikuda tarawe	do.	4	0 0
Periya Ariyakuda tarawe	do.	6	0 0
Sengalputu tarawe	do.	6	0 0

Name of Land.	Situation.	Extent.
		A. R. P.
Ponadanjakuda tarawe	Puttalam town	6 0 0
Pudur tarawe	do.	6 0 0
Uppudanja tarawe	do.	10 0 0
Menikariyayi tarawe	do.	6 0 0
Palantivu tarawe	do.	6 0 0
Do.	do.	75 0 0
Pachchakattemundal tarawe	do.	30 0 0
Palavi tarawe	do.	10 0 0
Crown waste land lying between the east and west salt pans	do.	100 0 0
Nachchikallipudur	Kalpitiya	75 0 0
Nachchikalli Mottuwaram	do.	10 0 0
Tattaweli tarawe	do.	60 0 0

F. BOWES,

Assistant Government Agent.

Puttalam Kachcheri,  
August 28, 1905.

No. 1,820, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, September 8, 1905.

ON Monday, October 23, 1905, the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Northern division of the Chilaw District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 962. Village—Bandarahena. Claimant—Crown.						
5141	Henagahapitiyamukalana	Crown	Forest containing ebony	173	1 0	135
Preliminary plan 2,408. Village—Tittakada. Claimant—Crown.						
11183	Kongahakele	W. Muhammado Tambi	Chena	2	3 15	100
Preliminary plan 2,969. Village—Karawita.						
13153	Bulugahakele	(Sold to W. L. Muhammado Tambi and others on December 22, 1904, but the balance purchase amount not paid)	Jungle and chena	5	2 35	30
Preliminary plan 3,040. Village—Kusalai. Claimant—Crown.						
13564	Paniyavalkadu	V. Mari Muttu	Jungle and chena	0	1 27	—*
13565	Do.	do.	do.	3	2 13	30
Claimants—Crown and natives.						
13566	Periyavail	V. Mari Muttu	Paddy field	0	0 12	30
Preliminary plan 3,041. Village—Peekkulam. Claimant—Crown.						
13567	Peekkulatikadu	B. Manuel Fernando	Jungle	1	2 28	25
Claimants—Crown and V. Kandiah						
13568	Peekkulativial	B. Manuel Fernando	Paddy field	0	0 7	25
Claimant—Crown.						
13569	Peekkulatikadu	B. Manuel Fernando	Jungle	0	1 14	—*
Preliminary plan 3,042. Village—Maha Maeliya. Claimant—Crown.						
135 0	Dewalegawakele	W. Guruhami	Jungle	4	2 20	40
Claimants—Crown and villagers.						
13571	Dewaleidama	W. Guruhami	Cleared land	0	0 23	—*
Claimants—Crown and W. Guruhami.						
13572	Dewalegawawatta	W. Guruhami	Cocoanut 1 to 4 years	1	3 18	60
Preliminary plan 3,084. Village—Helambawatawana. Claimant—Crown.						
13810	Oyagawakele	A. Bernadu Fonseka	Jungle	2	2 31	50
13811	Do.	do.	do.	0	2 37	—*
13812	Do.	W. D. Fernando	Low forest	2	2 37	50
13813	Do.	do.	do.	0	2 1	—*
Preliminary plan 3,087. Village—Anaivilundawa. Claimant—Crown.						
13822	Danpathahekele	D. Kapuruhami	Jungle	3	3 6	30

\* Reservation.

Further information respecting these lands may be ascertained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,  
G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 1,520, N.W. P.

අංක 1905 වන සංස්කරණයේ මෙහි වෙනස් කිරීම සඳහා  
මහ සෞඛ්‍යාධිකාරීන් උත්තරාණයේ කටයුතු වේදිය.

මෙහි දැනට ගලායන උප ඒජන්සි උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1905 වන විට මහ සෞඛ්‍යාධිකාරීන් මෙහි වෙනස් කිරීම සඳහා දවස 120 හරහා වන සම්මුතියේදී වෙනස් කිරීමේ විකුණන විට නොගෙවන බැවින් මෙහි සඳහන්ව ඇත.

වසම් දිනට ගලායන පලාතේ උතුරු කොට්ඨාසවල පිහිටා තිබෙන බිම් කැබලි 17 ක්.

සිතියම 962. ගම—බන්ධාරාණය. අයිතිකරු කීර්ති—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දැකීම්.	අක්කර මහත. සහ මිල. රු. රු. ප.	අක්කර මිල. රු.
5141	සේනගම පිරිසවුකලාන	ආණ්ඩුව	මුකලාන, කැලවල ගස් නිකේ	173 1 0	135
11188	කෝන්ගමකැලේ	සිතියම 2,408. ගම—හිත්තකේ. බණ්ඩාර. මුකලාන	සේන	2 3 15	100
13153	මුලුගමකැලේ	සිතියම 2,969. ගම—කරවිල. අංක 1904 වන සංස්කරණයේ 22 වෙනස් කිරීමේදී බණ්ඩාර. ඇල්. මුකලාන මිනිස් සහ තවත් අයට විකුණන, නමුත් ඉතුරු මුදල ගෙවී නොමැත	කැලවල සහ සේන	5 2 35	30
13564	පතිගමකැලේ	සිතියම 3,040. ගම—කුසල. ඩී. මාර් මුකලාන	එම	0 1 27	—*
13565	එම	එම	එම	3 2 13	30
13566	පෙරියවගලේ	අයිතිකරු කීර්ති—ආණ්ඩුව සහ ගම මු. ඩී. මාර් මුකලාන	කුමාර	0 0 12	30
13567	පිත්තලකැලේ	සිතියම 3,041. ගම—පිත්තල. අයිතිකරු කීර්ති—ආණ්ඩුව. ඩී. මුකලාන	කැලව	1 2 28	25
13568	පිත්තලකැලේ	අයිතිකරු කීර්ති—ආණ්ඩුව සහ ඩී. කන්දසර. ඩී. මුකලාන	කුමාර	0 0 7	25
13569	පිත්තලකැලේ	අයිතිකරු කීර්ති—ආණ්ඩුව. ඩී. මුකලාන	කැලව	0 1 14	—*
13570	දේවාලේගමකැලේ	සිතියම 3,042. ගම—මානමාලිය. බණ්ඩාර. ගුණම	කැලව	4 2 20	40
13571	දේවාලේඉඩම	අයිතිකරු කීර්ති—ආණ්ඩුව සහ ගම මු. බණ්ඩාර. ගුණම	එලිකරපු ඉඩම	0 0 23	—*
13572	දේවාලේගමකැලේ	අයිතිකරු කීර්ති—ආණ්ඩුව සහ ගුණම. බණ්ඩාර. ගුණම	අවුරුදු 1 සිට 4 දක්වා වසර ගැනි පොල්	1 3 18	60
13810	බන්ධාරකැලේ	සිතියම 3,084. ගම—කැලව්වවන. අයිතිකරු කීර්ති—ආණ්ඩුව. ඒ. බන්ධාර පොත්සේකා	කැලව	2 2 31	50
13811	එම	එම	එම	0 2 37	—*
13812	එම	බණ්ඩාර. ඩී. ප්‍රසාද	පහත් මුකලාන	2 2 37	50
13813	එම	එම	එම	0 2 1	—*
13822	දන්තකොට්ටකැලේ	සිතියම 3,087. ගම—අහවිල. ඩී. කපුරුගම	කැලව	3 3 6	30

\* අර්ථවේදන බිම්.

මෙම ඉඩම් හැරුණු විට සියලුම කාරණා සර්වේචර් ජනරාල් උත්තරාණයේ ගෙවන, විකිනීමේ කොන්දේසි හැරුණු කාරණා වසම් දිනට ගලායන උප ඒජන්සි උත්තරාණයේ ගෙවන දැනට පවතින.

ගරුභර උතුරාණයේ ආණ්ඩුවේ,

ජී. ඇම්. ජයවර්ධන,  
වැඩබල මහ සෞඛ්‍යාධිකාරී වරයා.

No. 1,821, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, September 12, 1905.

ON Tuesday, October 31, 1905, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,453. Applicant—Crown.  
Village and Korale—Kadawaramulla in Ihalaotota korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs. c.
L 1184	Mahawelahenyaya	Ambagahalande Bandirala	Chena	114	1	16	10 0
11394	Galdigiligemukalana	Crown	Forest	6	3	0	12 50
Village and Korale—Ussawa in Ihalaotota korale.							
M 1184	Kolongahamulayayahena	Punchirala and Dingiri Banda	Chena	3	1	3	15 0
Village and Korale—Kadawaramulla in Ihalaotota korale.							
N 1184	Mahawela	Medamulle Appuhamy, ex-Arachchi, and others	Abandoned paddy field	4	3	0	10 0
O 1184	Koralayadalupotewewa	Appuhamy and others	Abandoned tank	0	3	20	10 0
P 1184	Koralayadalupota	do.	Paddy field	2	1	14	20 0
Q 1184	Do.	do.	Land fit for paddy	1	0	30	10 0
R 1184	Mahawela	Diyature Ukku Menika and eight others	Abandoned paddy field	15	2	34	10 0
Preliminary plan 2,610.							
Village and Korale—Hondawelpolatenna and Ussena in Ihalaotota korale.							
11788	Yabarayayamukalana	Crown	Forest	30	3	0	22 0
Village and Korale—Hondawelpolatenna in Ihalaotota korale.							
11789	Kurundawalliyemukalana	Crown	Forest	96	3	0	22 0
11790	Hondawalpolatennekele	do.	Jungle	171	3	0	10 0
11791	Hondawalpolatennekumbura	do.	Abandoned paddy field	18	2	26	10 0
Preliminary plan 2,611.							
Village and Korale—Eramudugolla in Ihalaotota korale.							
P 1199	Ihalawelaismatta	G. Kirihamy	Chena	0	0	35	10 0
Q 1199	Do.	do.	do.	3	0	10	10 0
R 1199	Meddewelaismatta	Iburam Lebbe	do.	3	0	34	10 0
S 1199	Ihalawelaismatta, Meddewelaismatta	G. Kirihamy and another	do.	4	0	17	10 0
T 1199	Ratambalagahamullakanatta	G. Kirihamy and others	Jungle	5	3	14	10 0
U 1199	Do.	Appuhamy Mutumenika	do.	2	3	23	10 0
V 1199	Bogahamullewatta	Malhamy	Garden	2	2	6	50 0
W 1199	Ihalawela, Medawela, Eramudugollewela, Dalupota	G. Kirihamy and five others	Paddy field under cultivation	12	2	30	—
X 1199	Ihalawelaismatta, Meddewelaismatta, Eramudugollewelaismatta, Dalupotaismatta, Nikulandeismatta	do.	Chena	28	0	30	10 0
Y 1199	Medawelaismatta	Ibrahim and another	do.	1	0	10	10 0
Z 1199	Bogahamullewatta	Appuhamy	Garden	0	2	25	50 0
A 1200	Do.	Malhamy and Dingiri Appu	Cane jungle	0	0	33	10 0
B 1200	Medagemeddwatta	Ranghamy and another	Gala prepared for tobacco cultivation	0	1	24	10 0
C 1200	Ihalagamawatta, Meddewatta, Meddegemeddwatta, Gamlingahamulawatta, Pahalaganmeddewatta, Nikalandewatta, Kumbukgahamulawatta	Appuhamy and others	Garden	6	3	6	25 0
D 1200	Kumbukgahamulawatta	Malhamy	Gala prepared for tobacco cultivation	0	2	0	10 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

G. M. FOWLER,  
Acting Colonial Secretary.



No. 1,821, N.W. P.

වස 1905ක්වූ සැප්තැම්බ් 12 වෙනි දින කොළඹ  
වහ කෙටුකාරීන් උත්තාත්සෙයේ කන්තෝරුවේදී.

වහ කෙටුකාරීන් උත්තාත්සෙයේ විසින් වෙනි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ට ප්‍රකාරකව වස 1905ක්වූ ඔක්තෝබ් 31 වෙනි දින වූ අගතරුවාද දවල් 1ව කුරුනෑගල කම්පරියේදී වෙන්දේසිකර විකුණනට සංදෙනවා ඇත.

වස 1905 වූ කුරුනෑගල පලාතේ ජීරිතාලයක් පවත්වන කොට්ඨාසයේ පිහිටා තිබෙන මිමිකුම්බේ 27ක්.

සිතියම 2,453. ගම සහ කෝරළේ කඩවරවුල්ල ඉහල බිමකටකෝරළේ.  
ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	වහන. අ. රු. ප.	අක්කර සක මිල. රු. ග.
L 1184	මහවෙලගේන්කොට	අඹහතලන්දේ බන්ඩුරල	හේන	114 1 16	10 0
11394	ගල්දේවියේ මුල්ල	ආණ්ඩුව	මුහුණ	6 3 0	12 50
M 1184	කොලොන්නාමුල්ල සායේහේන	පුංචිපුර සහ හික්කිරිබන්ඩා ගම සහ කෝරළේ—කඩවරවුල්ල.	හේන	3 1 3	15 0
N 1184	මහවෙල	මැදමුල්ලේ අප්පුහාමි හිවපු ආරම්භිල සහ තවත් අය	පාළු හි බෙන කුඹුර	4 3 0	10 0
O 1184	කොරලකාදම්පනේවැව	අප්පුහාමි සහ තවත් අය	පළු හි බෙන මැඩ	0 3 20	10 0
P 1184	කොරලකාදම්පන	එම	කුඹුර	2 1 14	20 0
Q 1184	එම	එම	විවලට සැකෙන කුඹුර	1 0 30	10 0
R 1184	මහවෙල	දිසානුරේ උත්තමානිකා සහ තවත් අය	මැඩ කොකරන කුඹුර	15 2 34	10 0
සිතියම 2,610.	ගම සහ කෝරළේ—කොන්ඩවෙල්පොලකාන්ත සහ පුස්සාදිඉරාල පිදෙකේකෝරළේ.	ආණ්ඩුව	මුහුණ	30 3 0	22 0
11788	කුරුමුල්ලේ මුහුණ	ආණ්ඩුව	මුහුණ	96 3 0	22 0
11789	කුරුමුල්ලේ මුහුණ	එම	කැලේ	171 3 0	10 0
11790	කුරුමුල්ලේ මුහුණ	එම	මැඩකොකරන කුඹුර	18 2 26	10 0
11791	කුරුමුල්ලේ මුහුණ	එම	කැලේ	171 3 0	10 0
P 1199	ඉහලවෙලඉස්මන්ත	සිතියම 2,611. ගම—එරවුදුගොල්ල. ජී. කිරිතාමි	හේන	0 0 35	10 0
Q 1199	එම	එම	එම	3 0 10	10 0
R 1199	මැදදේවෙලඉස්මන්ත	ඉබ්නිලාබ්බි	එම	3 0 34	10 0
S 1199	ඉහලවෙලඉස්මන්ත, මැද දේවෙලඉස්මන්ත	ජී. කිරිතාමි සහ තවත් අය	එම	4 0 17	10 0
T 1199	රකම්ලාගමුල්ලකන්ත	එම සහ තවත් අය	කැලේ	5 3 14	10 0
U 1199	එම	අප්පුහාමි සහ මුහුණ	එම	2 3 23	10 0
V 1199	බෝගහමුල්ලකන්ත	මුල්ලාමි	වත්ත	2 2 6	50 0
W 1199	ඉහලවෙල මැදදේවෙල එරවුදුගොල්ල වෙලදම්පන	ජී. කිරිතාමි සහ තව පස් අය	මැඩකරන කුඹුර	12 2 30	—
X 1199	ඉහලවෙලඉස්මන්ත මැද වෙලඉස්මන්ත එරවුදු ගොල්ලේ වෙලඉස්මන්ත දම්පන ඉස්මන්ත නිකලන්දේඉස්මන්ත	එම	හේන	28 0 30	10 0
Y 1199	මැදවෙලඉස්මන්ත	ඉබ්නිලාබ්බි සහ තවත් අය	එම	1 0 10	10 0
Z 1199	බෝගහමුල්ලකන්ත	අප්පුහාමි	වත්ත	0 2 25	50 0
A 1200	එම	මුල්ලාමි සහ හික්කිරිඅප්පු	මේවැල්කැලේ	0 0 33	10 0
B 1200	මැදගහමැදදේවන්ත	රත්නාමි සහ තවත් අය	දුක්කලාලට සුදු නම්කර තිබෙන ඉඩම	0 1 24	10 0
C 1200	ඉහලගමවන්ත, මැදවන්ත, මැදදේගම මැදවන්ත, ගම් මිරිගහමුල්ලකන්ත, පහල ගම් මැදදේ: ගහ, නික ලන්දේවන්ත, කුඹුණ මුල්ලකන්ත	අප්පුහාමි සහ තවත් අය	වත්ත	6 3 6	25 0
D 1200	කුඹුණගහමුල්ලකන්ත	මුල්ලාමි	දුක්කලාලට සුදු නම්කර ති බෙන ඉඩම	0 2 0	10 0

මෙම ඉඩම් ගැන මැඩුර කාරණා සම්බන්ධ පනත් උත්තාත්සෙයේදී, විකිණීමේ කොන්දේසි ගැන  
කාරණා වස 1905 වූ ආණ්ඩුවේ ජීරිතාත්සෙයේදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්ඩකන්දේසේ ආඥාවලස,  
ජී. ඇම්. පෙරේරා,  
මැඩ බලන කෙටුකාරීන් වහන්සේ.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,510, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, September 1, 1905.

ON Thursday, October 26, 1905, at 11.25 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Block survey preliminary plan 364.—Eppawala korale.  
Claimants—Crown and the applicants.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2c	Pissawa	M. Ukku Banda and others of Tambuttegama	Land sold prior to survey to the applicants	5	1 0	10

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,510, N.C. P.

වම් 1905ක්වූ සැල්කුම්බු මස 1 වෙනි දින කොළඹ මහ සෙක්කාරිස් උන්කාන්සේගේ කන්කෝරුවේදීම.

ආරු මඩම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1905ක්වූ කේතෝම්බු මස 26 වෙනි දින වූ කසපතින්ද උදේ 11.25ට අනුරධපුර කම්මේරියේදී වෙන්දේසිකර විකුනනට කොහොත් බේරුම්කරදෙන්නට යෙදෙන්නවා ඇත.

උතුරු මඩම දිසාවේ නුවරකලාවිස පලාතේ නුවරගම්පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්. සිතියම 364. අයිතිකම් කියන්නා—ආණ්ඩුව සහ ඉල්ලුම්කාරයා.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.		අක්කර සක මිල. රු.
				අ.	රු. ප.	
2c	පිස්සැව	නම්බුත්තේගම ඇම්. උක්කුබන්ඩා සහ තවත් අය	මැහීමට මත්තන් ඉල්ලුම්කාරයාට විකුනනලද ඉඩම	5	1 0	10

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර් ජනරජ උන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුම්කන්වනසේගේ ආඥාවලට,  
ඒ. ඇම්. ඇස්මෝර්,  
මහ සෙක්කාරිස් මහ.

No. 1,511, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, September 4, 1905.

ON Thursday, October 19, 1905, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Tamankaduwa district of the North-Central Province.

Preliminary plan 2,952.—Meda pattu.  
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
9220	Manikkanpattiya	K. Mudali Isman	Paddy field cultivated by applicant	7	1 4	20
9221	Do.	—	Reservation for ela	0	3 11	—
9222	Topawewa	M. Dingawa	Garden planted by applicant	3	0 34	20
9087	Korapolai	—	Field (encroachment by Kander Muttuwar)	0	2 15	20
9088	Do.	—	do.	1	0 8	20
9082	Makuppe	Kanawadi Kannan of Samanpitiya	Forest fit for garden	2	3 30	20
9083	Do.	—	Tobacco garden (encroachment by Kolan-dayan Kanawadi of Samanpitiya)	0	2 23	20

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
9084	Makuppe	Kanapathi Samiar of Samanpitiya	Tobacco garden on lease to applicant	4 0 8	20
9085	Do.	do.	Jungle fit for garden	2 0 0	20
9086	Korapolai	Sinnatambi Arunagiri	Field on lease to applicant	8 0 0	20
1123	Alinchipotana	M. Mohidin and others	Land fit for paddy	23 3 30	10
6698	Hewanapitiya	Kolandayan Kanawadi	Land fit for paddy	51 1 8	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,511, N.C. P.

විෂි 1905ක්වූ සැප්තැම්බ් මස 4 වෙනි දින කොළඹ  
මහ සෙසුකාරියේ උත්තාන්තේසේ කන්තෝරුවේදීය.

උතුරු මඩම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේසේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1905ක්වූ ඔක්තෝබ්‍ර් මස 19 වෙනි දිනට බහස්පත්තිය දවල් 12ට අනුරූප පුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුනනට නොහොත් බේරුම්කරදෙනට ගෙදෙනවා ඇත.

උතුරු මඩම දිසාවේ තමන්කඩ පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 12ක්.

ඕනියම 2,952.—මැදපත්තුව. අයිතිකමකියන්තා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අත්කර ගත මිල. රු.
9220	මානික්කපට්ටිය	කේ. මුදලි උස්මාන්	කුඹුර, ඉල්ලීමකාරයා විසින් ගොවිතැන්කර තිබේ	7 1 4	20
9221	එම	එම	ඇලට ඉතුරුකිරීමට	0 3 11	—
9222	ගෝපාලුව	ඇම්. ඩන්ගාලා	ඕනියම 2,953.—මැදපත්තුව. ඉල්ලීමකාරයා විසින් වඩා තිබෙන වත්ත	3 0 34	20
9087	කොරපොලෙයි	—	කුඹුර, කන්දේ මුත්තුවර් විසින් අල්ලාගත තිබේ	0 2 15	20
9088	එම	—	එම	1 0 8	20
9082	මකුරපේ	—	ඕනියම 2,898.—එගොඩපත්තුව.	2 3 30	20
9083	එම	—	සැවන්පිටියේ කනවදිකන්තන් වත්තට සුදුසු මුකලාන දුම්කොලවත්ත, සැවැන්පිටියේ කොලන්දෙහේ කනවදි විසින් අල්ලාගත තිබේ	0 2 23	20
9084	එම	—	සැවන්පිටියේ කනවදි සාමියාර් දුම්කොලවත්ත, ඉල්ලීමකාරයාට බදුදී තිබේ	4 0 8	20
9085	එම	—	එම වත්තට සුදුසු කැලේ	2 0 0	20
9086	කඩපොලෙයි	—	ඕනියම 2,899.—එගොඩපත්තුව. කුඹුර, ඉල්ලීමකාරයාට බදුදී තිබේ	8 0 0	20
1123	අලින්විපොතාන	—	ඕනියම 296.—එගොඩපත්තුව. ඇම්. මොහොදින් සහ තවත් අය විසින් සුදුසු ඉඩම	23 3 30	10
6698	කැවන්පිටිය	—	ඕනියම 2,206.—එගොඩපත්තුව. කොලන්දෙහේ කනවදි විසින් සුදුසු ඉඩම	51 1 8	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර් ජනරල් උත්තාන්තේසේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරු මඩම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේසේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වකන්තේසේගේ ආඥාවලට,  
ඒ. ඇම්. ඇල්මෝර්,  
මහ සෙසුකාරියේ වම්ක.

No. 1,511, N.C. P.

කොලොනියල් සේකිරිත්තාර් ජුඩිසියල්,  
කොලොනියල්, 1905 ම් (බ්) පිරැට්ටායම් 4 ත් ෧.

1905 ම් ජූනි මස 19 ත් 23, මුරුපකල්, තන් ජුඩිසියල් වැඩුරුමාකාණත්ත කවර්ණමේරු ඉසන්තවාර්ග ආල මුත්තෙහි ජොල්ලප්පාට්ටුරුකිත්ත මුදුරුරු කාණිත්තෙහි මෙහි, අරසාට්ටියාගාරාල මත්තරුවෙහි පවැරුණු උමු පොරුත්තප්පිරකාරාම ඉසන්තවාර්ග විත්තාර්.

කාණිත්තෙහි මෙහි, වැඩුරුමාකාණත්ත තම්පකදවණ මුත්තෙහි මෙහි මෙහි පවුරුකිත්තෙහි මෙහි.

පිණේ මුත්තෙහි 2,952.  
මේරුමාකාණත්තෙහි මුදුරුරු.

කාණි මුත්ත.	මුත්තෙහි.	කේරුකිත්තෙහි මෙහි.	මේරුමාකාණත්තෙහි.	මේරුමාකාණත්තෙහි.	තම්පකදවණ මුත්තෙහි මුදුරුරු.
9220	මුත්තෙහි මුදුරුරු.	කේරුකිත්තෙහි මෙහි.	මේරුමාකාණත්තෙහි.	මේරුමාකාණත්තෙහි.	7 1 4
9221	මුත්තෙහි.	—	—	—	0 3 1

நாணி இல.	குறிச்சி.	கேள்விகாரன் பெயர்.	விலரம்.	வீசாலம். அ. அ. ப.	தரிப்புவிசு அக்கொரா ன்றுக்கு.
9222	தொப்புவெவ	பிளான் இலக்கம் 2,953. எம். டி. க்ருவா	மெதபத்து. தோட்டம் உண்டாக்கப் பட்டது	3 0 34	20
9087	கறப்பவ	பிளான் இலக்கம் 2,900. —	எகோடபத்து. வயல, கந்தமுத்தர் கூட்டிய பிடம்	0 2 15	20
9088	ஷே	—	ஷே	1 0 8	20
9082	மாருப்பை	பிளான் இலக்கம் 2,898. கனவதிக்குமான் காமான்பிட்டிய	எகோடபத்து. வயலுக்கடியது	2 3 30	20
9083	ஷே	—	குளந்தையன் கனபதி கூட்டப்பட்ட பிடம்	0 2 23	20
9084	ஷே	கனபதிசாயியார் சம்பன்பிட்டிய	போயில தோட்டம் துத் தகைக்கு வுடுப்பட்ட பிடம்	4 0 8	20
9085	ஷே	ஷே	தோட்டத்துக்கு கூடிய காடு	2 0 0	20
9086	கறப்பவ	பிளான் இலக்கம் 2,899. சின்னத்தம்பி அருணாசிரி	எகோடபத்து. கேள்விகாரனுக்கு குத் தகை காணி	8 0 0	20
1123	அனிஞ்சி பொத் தான	பிளான் இலக்கம் 296. மு. முகையதினும் மறுபேரும்	எகோடபத்து. வயலுக்குகூடிய காணி	23 3 30	10
6698	எவன்பிட்டிய	பிளான் இலக்கம் 2,206. குளந்தையன் கனவதி	எகோடபத்து. வயலுக்குகூடிய காணி	51 1 8	10

இக்காணிகளப்பற்றிய மேலதிக விபரம் அளவை தலைவரிடத்திலும் விற்பனவின் கொந்திசு உணப்பற்றி வடநடு மத் திய. மாகாண கவந்ணமேந்து ஏசன்ரிடத்திலு மறிந்துகொள்வாம்.

மகோத்தமர் அவர்களினது கட்டணப்படி,  
 ஈ. எம். ஆஷமார்,  
 இராசாங்க விதிநர்.

No. 1,512, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, September 4, 1905.

ON Thursday, October 19, 1905, at 11.30 A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Hurulu palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 2,944.—Uddiyankulama korale.  
 Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
9198	Kainattama	Appuralage Tikirala	Low jungle fit for paddy or for garden	0 3 8	10
6533	Marakkalahammil-lewa	Alitambi Vel-vidanage Kollanda	Land fit for paddy	2 3 11	10
6526	Wirandagollewa	Hawadiyage Lapaya and others of Kohombagaskada	Abandoned field	4 1 14	10
2202	Siwalakulama	Tikiri Banda Appuhami	Land fit for paddy	1 0 29	10
2372	Hendegama	Anumetiralage Kapurala	Land fit for paddy	15 1 0	10
7315	Pahala Ambatale	—	Paddy field (encroachment by W. Kapurhami and others)	0 0 30	20
1336	Manankattiya	—	Land fit for paddy	1 1 10	10
1337	Do.	—	do.	1 3 16	10
7386	Sembukulama	Punchikapuwa, Undiya, and others	Land fit for paddy	11 0 26	10
7459	Konwewa	K. Sirala of Kanhindigama	Land fit for paddy	2 1 33	14
7425	Indiwewa	Suddana Panikkiya and others of Miwewa	Land fit for paddy	6 2 20	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,  
 A. M. ASHMORE,  
 Colonial Secretary.

No. 1,512, N.C. P.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 4 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උත්තරාණයේ කටයුතු වේ.

උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේ විසින් මෙහි ප්‍රධාන සඳහන් වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට අනුකූලව වෂි 1905ක්වූ ඔක්තෝබර් මස 19 වෙනි දින වූ බහුසන්නිද්‍ර උදේ 11.30ට අනුරාධපුර කම්බේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නොහොත් බේරුම්කරගන්නට යොදනවා ඇත.

උතුරු මහල දිසාවේ නුවරකලාපීය පලාතේ හුරුපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන විකුණුම් 11ක්. සිතියම 2,944.—උඩ්විසන්කුලමකෝරලේ අයිතිකම් නිකුත් කිරීම—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අත්දම.	අක්කර මහක. සක මිල. අ. රු. ප. රු.
9198	කසිනාවිටම	අප්පුරාලයේ විකිරාල	විසට සහ වත්තට සුදුසු ලද කැලේ	0 3 8 10
සිතියම 2,164.—කල්පේකෝරලේ.				
6533	මරක්කලහම්මිල්ලාව	අලිගම් වෙල්විදානේගේ කොලුන්ද	විසට සුදුසු ඉඩම	2 3 11 10
සිතියම 2,162.—කල්පේකෝරලේ.				
6526	විරදගොල්ලාව	කොහොඹගස්කඩ හවිඟියාගේ උපයා	අත්ඇරදමාපු කුඹුර	4 1 14 10
සිතියම 653.—උඩ්විසන්කුලමකෝරලේ.				
2202	සිවලාකුලම	විකිරිබන්ඩාඅප්පුහාමි	විසට සුදුසු ඉඩම	1 0 29 10
සිතියම 733.—කුන්ඩුච්චුකෝරලේ.				
2372	හැන්දගම	අනුමැතිරාලයේ කපුරාල	විසට සුදුසු ඉඩම	15 1 0 10
සිතියම 2,356.—උලගල්ලකෝරලේ.				
7315	පහලඅඹකල්	—	කුඹුර, බඩලිච්චි, කපුරුහාමි සහ තවත් අය විසින් අල්ලාගත තිබේ	0 0 30 20
සිතියම 375.—උඩ්විසන්කුලමකෝරලේ.				
1336	මානන්කවිටිය	—	විසට සුදුසු ඉඩම	1 1 10 10
1337	එම	—	එම	1 3 16 10
සිතියම 2,372.—උලගල්ලකෝරලේ.				
7386	සෙමුකුලම	පුන්ඩිකපුවා උන්ඟියා සහ තවත් අය	විසට සුදුසු ඉඩම	11 0 26 10
සිතියම 2,399.—උඩ්විසන්කුලමකෝරලේ.				
7459	කෝන්වැව	කන්ඟිදිගම කේ. සිරාල	විසට සුදුසු ඉඩම	2 1 33 14
සිතියම 2,383.—උලගල්ලකෝරලේ.				
7425	ඉදිවැව	මවුලේ සුද්දනා පතින්තියා සහ තවත් අය	විසට සුදුසු ඉඩම	6 2 20 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ් රජනල් උත්තරාණයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මහල දිසාවේ ආණ්ඩුවලය, ඒ. ඇම්. ඇණමෝර්, මහ සෙනෙවිගේ මහල.

No. 1,513, N.C. P.

Colonial Secretary's Office, Colombo, September 4, 1905.

ON Tuesday, October 24, 1905, at 11.30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Kalagam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 2,779.—Kalagam korale. Claimants—The Nikiniyawa villagers claim in lieu of their submerged lands.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
8742	Udumullegrama	Villagers of Nikiniyawa	Reservation for bund and stream	4 1 16	—
8743	Do.	do.	Jungle fit for paddy	20 1 20	13 50
Preliminary plan 2,948.—Kalagam korale. Claimant—Crown.					
9211	Hinukwegama	Udayarge Kadirate	Field (encroachment by the villagers)	0 2 2	18 0
9212	Do.	do.	do.	0 0 20	18 0
9213	Do.	do.	Chena and jungle fit for paddy	4 0 10	10 0
9214	Do.	do.	Reservation along road	0 0 24	—
9215	Do.	do.	Field (encroachment by the villagers)	0 1 4	18 0
Preliminary plan 2,930.—Maminiya korale.					
9166	Olukaranda	N. Wannihami	Open land, partly planted by the applicant	1 0 27	10 0
9167	Do.	Punchirala Appuhami, ex-Korala	Low jungle fit for coconut	1 1 16	10 0
9168	Do.	do.	Reservation for path	0 0 10	—

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
9169	Olukandura	Claimants—Crown and Ukkuwa Kattadiya.		0	1	12 50
		Punchirala Appuhami, ex-Korala	Native garden			
9170	Olukaranda	Claimants—Crown and Ukku Banda Lekama.		0	1	15 0
		Punchirala Appuhami, ex-Korala	Native garden			
9171	Olukaranda	Bandage Appuhami	Reservation for path	0	0	26
9172	Do.	do.	Low jungle fit for coconut	1	3	20
9173	Do.	Silamburalage Appuhami	Open land fit for coconut	0	2	20
9174	Muddirippuwa	Preliminary plan 2,931.—Maminiya korale.		6	1	4
9175	Do.	Udayare Appuhamige Kiri Banda, Vel-vidane	Low jungle fit for paddy	4	0	4

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North Central Province.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,513, N.C. P.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 4 වෙනි දින කොළඹ

මහ සෙක්‍රෙටාරිස් උත්තරාප්පයේ කන්කොරුවේදී.

උතුරු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාප්පයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1905ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දිනට අගනුවර වාද්‍ය උදේ 11.30ට අනුරාධපුර කවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත්, බේරුන්කරදෙනට යෙදෙනවා ඇත.

උතුරු මධ්‍යම දිසාවේ නුවරකලාවේ පලාතේ කලාගම් පලාත කොට්ඨාසයේ සිහියා තිබෙන විෂිකර්මලේ 17ක්.

සිහියම 2,779.—කලාගම්කොරලේ.

අයිතිකම් කීයත්තා—නිකිනිතාවේ ගම්මුත්තේ ගටනිය ඉඩම වෙනුවට මේ ඉඩම ගැණ අයිතිකම් කීයහි.

නො.	ගමි: නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත. ඇ. රු. ප.	අක්කර යක මිල. රු. ශ.
8742	උඩුමුල්ලේ	නිකිනිතාවේ ගම්මු	වෑකන්දට සහ ඇලටත් ඉහිරි කිරීමට	4 1 16	—
8743	එම	එම	විසට සුදුසු කැලේ	20 1 20	13 50
9211	සිහියම වැගම	සිහියම 2,948.—කලාගම්කොරලේ. උඩුකරේගේ කදිරුගේ	අයිතිකම් කීයත්තා—ආණ්ඩුව. කුඹුර, ගම්මුල්ලේ පලාත තිබේ	0 2 22	18 0
9212	එම	එම	එම	0 0 20	18 0
9213	එම	එම	විසට සුදුසු ගේන සහ කැලේ	4 0 10	10 0
9214	එම	එම	පාර දිගටම ඉහිරි කිරීමට	0 0 24	—
9215	එම	එම	කුඹුර, ගම්මුල්ලේ පලාත තිබේ	0 1 4	18 0
9166	ඔච්චකරලේ	සිහියම 2,930.—මාලිනියාකොරලේ. ඇන්. වන්හිහාමි	අයිතිකම් කීයත්තා—ආණ්ඩුව. පිරිවහි හි කොටසක් ඉල්ලුම් කාලය. විසින් වඩා තිබේ	1 0 27	10 0
9167	එම	පුත්තරල අප්පුහාමි හිටපු කොරාල	පොලොව සුදුසු ලදකැලේ	1 1 16	10 0
9168	එම	එම	පාරට ඉහිරි කිරීමට.	0 0 10	—
9169	එම	අයිතිකම් කීයත්තා—ආණ්ඩුව සහ උක්කුඹනඩා කව්ට්ටියා. එම	පුද්ගලික වත්ත	0 1 12	12 50
9170	එම	අයිතිකම් කීයත්තා—ආණ්ඩුව සහ උක්කුඹනඩා ලේකම. එම	පුද්ගලික වත්ත	0 1 33	15 0
9171	එම	අයිතිකම් කීයත්තා—ආණ්ඩුව. බන්ඩාගේ අප්පුහාමි	පාරට ඉහිරි කිරීමට	0 0 26	—
9172	එම	එම	පොලොව සුදුසු ලදකැලේ	1 3 20	10 0
9173	එම	සිලුමුරලාගේ අප්පුහාමි	පොල්වලට සුදුසු පිරිවහි හිම	0 2 20	10 0
9174	මැදිරිප්පුව	සිහියම 2,931.—මාලිනියාකොරලේ. උඩුකරේ අප්පුහාමිගේ බන්ඩා	අයිතිකම් කීයත්තා—ආණ්ඩුව. විසට සුදුසු ලදකැලේ	6 1 4	10 0
9175	එම	කිරිබන්ඩා වෙල්ලේදෙන	එම	4 0 4	10 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරණ සර්වේයර් ජනරල් උත්තරාප්පයේගෙන්ද, විකිනිමේ. කොන්දේසි ගැණ වැඩිදුර තොරණ උතුරු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාප්පයේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මධ්‍යම පළාතේ ආණ්ඩුවල ස,

ඒ. ඇම්. ඇන්ඩර්ස්,  
මහ සෙක්‍රෙටාරිස් වමහ.

No. 1,514, N.C. P.

Colonial Secretary's Office,  
Colombo, September 4, 1905.

ON Thursday, October 26, 1905, at 11.30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in the Kalagam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant,	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 2,011.—Negampaha korale. Claimant—Crown.					
5955	Kandulugamuwa	R. V. Nanhami and others	Land fit for paddy	5 0 4	10
738	Ulankulama	Preliminary plan 224.—Maminiya korale. — Land fit for paddy		12 1 6	10
1768	Marikarigama	Preliminary plan 489.—Kalagam korale. Kadirage Kapuwa and others Land fit for paddy		3 2 36	10
7472	Kandubodagama	Preliminary plan 2,403.—Kalagam korale. Sri Saranankara Unnanse of Maradankadawala Land fit for paddy		6 0 6	18
7438	Puliyankulama	Preliminary plan 2,389.—Maminiya korale. Sellati, ex-Vel-vidane Land fit for paddy		2 3 0	10
7441	Do.	do. do. do.		2 2 14	10
7141	Katukeliyawa	Preliminary plan 2,311.—Unduruwa korale. Ahamadu Lebbege Omaru Lebbe Land fit for paddy		2 0 5	10
7474	Kallankuttiya	Preliminary plan 2,405.—Negampaha korale. J. M. Suddahami Land fit for paddy		16 0 10	10
7553	Galegodakumbukwewa	Preliminary plan 2,424.—Negampaha korale. Isage Pichcha and two others of Negama Land fit for paddy or for cocoanut		6 1 14	10
7556	Bogahawewa	Preliminary plan 2,425.—Negampaha korale. Kapuruhamige Ukku Banda Land fit for paddy		3 3 12	10
7548	Helambewa	Preliminary plan 2,423.—Unduruwa korale. Siriya, ex-Vel-panikkiya of Walpalugama Land fit for paddy		2 0 24	10
4014	Alahapperumagama	Preliminary plan 1,329.—Kalagam korale. Claimants—Crown and Slema Lebbe, Vel-vidane and others. — Paddy field		0 1 3	10
4015	Do.	— do.		0 1 36	10
4016	Do.	— do.		1 1 27	10
4017	Alahapperumagama	Claimants—Udumage Mahommadu and others. — Paddy field		2 0 15	10
Preliminary plan 227.—Kalagam korale. Claimant—Crown.					
L 72	Indurugala	— Jungle fit for paddy		0 0 1	10
N 72	Do.	— do.		0 0 33	10
P 72	Do.	— do.		0 0 6	10
R 72	Do.	— do.		0 0 8	10
7900	Negama	Preliminary plan 2,510.—Negampaha korale. Meera Lebbe Vel-vidane and others Land fit for paddy		5 2 12	10
7902	Do.	do. do. Deniya used as thresh- ing floor, but fit for paddy		0 0 18	10
7278	Periyakulama	Preliminary plan 2,347.—Kalagam korale. Punchirala Vel-vidane Land fit for paddy		4 1 12	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.

No. 1,514, N.C. P.

විෂි 1905ක්වූ සැප්තැම්බ් මස 4 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තාන්සේගේ කන්තෝරුවේදීය.

උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1905ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි දින වූ බ්‍රහස්පතින්දා උදේ 11.30ට අනුර්ධවුරු කමිෂනර්ගේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බෙරුම්කරුගේදී වෙන්දේසිකරනු ලැබේ.

උතුරු මහල දිසාවේ නුවරකලාවිස පලාතේ කලාගම්පලාය කොඩාසගේ පිහිටා තිබෙන සම්පත 23යි. සිතියම 2,011.—නැගම්පහකෝරලේ. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහස. රු. ප. රු.	අක්කර සැකිලි.
5955	කදුපහලුව	ආර්. ඩී. නන්තාම් සහ තවත් අය සිතියම 224.—මාමිනියකෝරලේ.	විෂට සුදුසු ඉඩම	5 0 4	10
738	උලන්කුලම	—	එම	12 1 6	10
1768	මරිකාරියාගම	සිතියම 489.—කලාගම්කෝරලේ. කදිරුගේ කපුලා සහ තවත් අය සිතියම 2,403.—කලාගම්කෝරලේ.	එම	3 2 36	10
7472	කදුබොඩගම	මරදන්කඩවල ශ්‍රී සරනන්තර උත්තාන්සේ සිතියම 2,389.—මාමිනියකෝරලේ.	එම	6 0 6	18
7438	පුලියන්කුලම	සෙල්ලගේ හිටපු වෙල්විදුගේ	එම	2 3 0	10
7441	එම	එම	එම	2 2 14	10
7141	කඩුකැලියාව	සිතියම 2,311.—උදුරුවකෝරලේ. අහමදුලෙබ්බේගේ ඔමරුලෙබ්බේ	එම	2 0 5	10
7474	කල්ලන්කුච්චිය	සිතියම 2,405.—නැගම්පහකෝරලේ. ජේ. ඇම් සුබහාමි	එම	16 0 10	10
7553	ගාලේගොඩකුඹුක්වැව	සිතියම 2,424.—නැගම්පහකෝරලේ. නැගම් ඉසාගේ පිච්චේ සහ තවත් දෙදෙනෙක්	විෂට සහ පොලට සුදුසු ඉඩම	6 1 14	10
7556	බෝගහවැව	සිතියම 2,425.—නැගම්පහකෝරලේ. කපුරුභාමිගේ උන්කුබන්ඩා	විෂට සුදුසු ඉඩම	3 3 12	10
7548	හැලඹුව	සිතියම 2,423.—උදුරුවකෝරලේ. වල්පාචගම සිරිසා හිටපු වෙල්පතින්කියා සිතියම 1,329.—කලාගම්කෝරලේ.	එම	2 0 24	10
4014	අලුතප්පෙරුමාගම	අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව සහ සෙල්ලා ලෙබ්බේ වෙල්විදුගේ සහ තවත් අය.	කුඹුර	0 1 3	10
4015	එම	—	එම	0 1 36	10
4016	එම	—	එම	1 1 27	10
4017	එම	අයිතිකම් කිසිත්තා—උදුරුවකෝරලේ මොහම්මදු සහ තවත් අය.	කුඹුර	2 0 15	10
L 72	ඉදුරුවල	සිතියම 227.—කලාගම්කෝරලේ. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.	විෂට සුදුසු කැලේ	0 0 1	10
N 72	එම	—	එම	0 0 33	10
P 72	එම	—	එම	0 0 6	10
R 72	එම	—	එම	0 0 8	10
7500	නැගම්	සිතියම 2,510.—නැගම්පහකෝරලේ. මීරාලෙබ්බේ වෙල්විදුගේ සහ තවත් අය	විෂට සුදුසු ඉඩම	5 2 12	10
7902	එම	එම	දෙහිය, කම්කන්මෙන් පාළුම්කරනී හුඹුක් විෂට සුදුසු	0 0 18	10
7278	සෙරියකුලම	සිතියම 2,347.—කලාගම්කෝරලේ. පුන්තිරාල වෙල්විදුගේ	විෂට සුදුසු ඉඩම	4 1 12	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡර් ජනරාල් උත්තාන්සේගෙන්ද, විකිත්තේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන. ගරුගර උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ, ඒ. ඇම්. ඇමෝර්, මහසෙනෙකාරිස් වමිහ.

No. 1,515, N.C. P. Colonial Secretary's Office, Colombo, September 9, 1905.

ON Tuesday, October 17, 1905, at 11.40 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
W 2	Nuwarawewa	—	Paddy field under crop	18 0 0	—
X-2	Do.	—	do.	2 1 28	—
Preliminary plan 1,711/33.—Kadawat korale. Claimant—Crown.					
5170	Dachchidamana	Gama Vel-vidane and others	Land fit for paddy	9 0 37	10 0
Preliminary plan 2,456.—Kanadara korale. Claimant—Crown.					
7632	Siyambalagaswewa	P. Kapurala of Kunu-uragama	Thorny jungle fit for paddy	1 0 3	10 50



Lot.	Village,	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
		Preliminary plan 999.—Nuwaragam korale. Claimant—Crown.					
2874	Asirikkulama	Ussanpulle Vel-vidane	Land fit for paddy	6	0 21	13	50
		Preliminary plan 1,710/32.—Nuwaragam korale. Claimant—Crown.					
5169	Asirikkulama	Ahamadu Tambi and eight others	Land fit for paddy	7	0 28	10	0
		Preliminary plan 1,881.—Kadawat korale. Claimant—Crown.					
5542	Marakkalahamilawa	Pana, Slerma and others	Land fit for paddy	10	0 32	10	0
		Preliminary plan 1,050.—Eppawala korale. Claimant—Crown.					
2960	Dunpalugama	A. P. Bandirala and another	Land fit for paddy, but partly liable to submersion if Pahalagama tank be restored	5	0 16	10	50
		Preliminary plan 2,395.—Kadawara korale. Claimant—Crown.					
7450	Katukeliyawa	Appunaidege Kapuwa	Land fit for paddy	2	0 10	10	0
		Preliminary plan 2,396.—Kadawara korale. Claimant—Crown.					
7453	Gangarewa	Badderlage Ranhami	Land fit for paddy or for garden	3	3 2	12	0
		Preliminary plan 383.—Kende korale. Claimant—Crown.					
1515	Mankadawala	—	Land fit for paddy	9	2 12	30	0
1498	Do.	—	do.	3	0 9	30	0
1518	Do.	—	do.	14	1 0	30	0
		Preliminary plan 455.—Willachchiya korale. Claimant—Crown.					
1718	Andarawewa	Saranankara Unnanse	Land fit for paddy	0	2 28	10	0
		Preliminary plan 2,429.—Eppawala korale. Claimant—Crown.					
7567	Eliyesiyambalewa	M. Pinhami of Mediyawa	Land fit for paddy	2	3 7	12	0
		Preliminary plan 2,140.—Kadawat korale. Claimant—Crown.					
6422	Kongollewa	—	Paddy field (encroachment by Punched Panikkiya and others)	1	3 28	12	0
		Preliminary plan 2,501.—Kadawara korale. Claimant—Crown.					
7867	Kahatagollewa	Kapuralage Punchedirala	Land fit for paddy	2	2 17	10	0
		Preliminary plan 2,524.—Kadawat korale. Claimant—Crown.					
7930	Kudagama	Silpa Panikkiya	Land fit for paddy	2	3 30	10	0
		Preliminary plan 2,519.—Eppawala korale. Claimant—Crown.					
7919	Sirikkulama	Esandage Tikiri Duraye and others	Land fit for paddy	4	3 28	10	0
		Preliminary plan 2,252.—Kende korale. Claimant—Crown.					
6988	Kopakulama	—	Land fit for paddy	7	2 0	30	0
		Preliminary plan 2,218.—Nuwaragam korale. Claimant—Crown.					
6726	Ketakale	Vel-vidanage Appurala	Land fit for paddy	2	0 14	12	0
		Preliminary plan 2,361.—Kadawat korale. Claimant—Crown.					
7325	Pahalakudawawa	Puncha Vel-panikkiya of Kongollewa	Land fit for paddy	1	1 19	10	0
7326	Do.	do.	do.	0	2 27	10	0

NOTE.—Certificates of no claim by the Crown will be issued to the claimants in respect of lots W 2 and X 2 in preliminary plan 49 on payment of fees.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

G. M. FOWLER,  
Acting Colonial Secretary.



LAND SALES IN THE PROVINCE OF UVA.

No. 822, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, September 8, 1905.

ON Tuesday, October 24, 1905, at 12 o'clock noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 1,191. Claimant—Crown.  
Applicant—Damunugaha-arawegedara Tissahamy Gamarala.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
3934	Panakanniyegama in Bogoda korale of Yatikinda	Wanguwekanda <i>alias</i> patana	Patana	3	1 5	10
Preliminary plan 1,185. Applicant—K. Pitche Bawa.						
3926	Harakgamakanda in Udapalata korale of Udukinda	Galketitenna	Patana	0	0 11	—
3927	Do.	do.	do.	1	1 8	10
3928	Do.	do.	do.	0	1 2	—
Preliminary plan 1,195. Applicant—Pitiyekumbure Kadiravel.						
3940	Pitiyakumbura in Gampaha korale of Udukinda	Hingurekumbureuhaneerawa	Paddy field	0	2 10	15
Claimants—Crown and Kottagoda Assen Thambi. Applicant—Hilpankandure Dawulkaragedara Kaluwa.						
3941	Pitiyakumbura in Gampaha korale of Udukinda	Hingurekumbureaswedduma	Paddy field	1	0 10	15
Preliminary plan 1,181. Claimant—Crown. Applicant—Tissahamy Arachchi of Kotagama.						
3917	Egodakotagama in Wegam pattu korale of Wellassa	Nainakele	Paddy field	1	3 29	15

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 822, P. OF U.

විෂ් 1905 වසරේ සැප්තැම්බර් මස 8 වන දින කොළඹ මහ කොමසාරිස් උපකාරකයන්ගේ කාර්යාලයේදී.

උඩු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උපකාරකයන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1905 වසරේ ඔක්තෝබර් මස 24 වෙනි දින වූ අභ්‍යන්තරයේදී දවල් 12 ට බදුල්ලේ කම්මේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන භූමිකොට්ඨාසයකට ගොවි මහලයකට ගොදොවා ඇත.

උඩු දිසාවේ බදුල්ල පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන කිමිකුඹෙලිය 7 ක්.  
සිතියම 1,191. අයිතිකම කියත්තා—ආණ්ඩුව.  
ඉල්ලුම්කාරයා—අමුතුගලගලවෙලියෙහිදී ජිසාගාමි ගමරු.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කරයකට මහන. ලංසුව.	
				අ. රු. ප.	රු.
3934	කම්මේරිය වෙල්ගොඩකෝරලේ පනාකන්තියේකම	වන්ගුණවිකන්ද නොහොත් පහත	පහත	3	1 5 10
සිතියම 1,185. ඉල්ලුම්කාරයා—කේ. පිම්බෙව්වා.					
3926	උඩුකිඳු උඩපලාතකෝරලේ හරන්ගමකන්ද	ගල්කැවිතැන්න	පහත	0	0 11 —
3927	එම	එම	එම	1	1 8 10
3928	එම	එම	එම	0	1 2 —
සිතියම 1,195. ඉල්ලුම්කාරයා—පිම්බෙකුඹුරේ කදිරවෙල්.					
3940	උඩුකිඳු කම්පහකෝරලේ පිම්බෙකුඹුර	කිඳුගොල්ලකුඹුරේ උගාන	කුඹුර	0	2 10 15
ඉල්ලුම්කාරයා—තිල්පත්කදුරේ අමුල්කාරයෙහිදී කඵවා. අයිතිකම කියත්තා—ආණ්ඩුව සහ කෝට්ටියොඩ අසන්නම්බි.					
3941	උඩුකිඳු කම්පහකෝරලේ පිම්බෙකුඹුර	කිඳුගොල්ලකුඹුරේ අස්වැද්දුම	අඹුර	1	0 10 15

නො.	ගම.	ඉඩම් නම.	අයදුම්.	අක්කරයකට	
				මහන.	ලංසු.
		සිතියම 1,181. අයිතියම කිසිවක—ආණ්ඩුව.			
		ඉල්ලුම්කාරයා—කොවගම නිසානාමි ආරම්භිල.			
3917	වෙල්ලුප්පේ වැවකට්ටම්	වසනකැලේ	දඹුර	1 3 29	15

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල් උත්තරායේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා උදාව දිසානේ ආණ්ඩුවේ එජන්ත උත්තරායේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවකන්සේගේ ආඥාවලෙස,

ජී. ඇම්. ෆව්ලර්,  
වැඩබලන මහ සෙනෙකාරිස් මමන.

No. 823, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, September 8, 1905.

ON Thursday, October 26, 1905, at 12 o'clock noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Buttala division of the Badulla District of the Province of Uva.

Preliminary plan 1,248. Claimant—Crown.

Applicant—Mr. J. J. Robinson of Passara.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
4048	Kumbukkan in Buttala-Wedirata korale of Buttala	Paravilla	Forest	75	2 0	20
4049	Do.	do.	do.	7	1 0	—
4050	Do.	do.	Patana	2	3 5	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 823, P. OF U.

වම 1905ක්වු සැප්තැම්බ් 8 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තරායේගේ කන්කෝරුණේදී.

උදාව දිසානේ ආණ්ඩුවේ එජන්ත උත්තරායේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1905ක්වු ඔක්තෝබ් 26 වෙනි දිනවු මුහුණපතින්ද දාල් 12ව බදුල්ලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණුවට ගෝ කේරුම්කරුන්ට යෙදෙනවා ඇත.

උදාව දිසානේ බදුළු පලාතේ මුත්තල කොව්ඩාසයේ පිහිටා තිබෙන මිමකැබෙලි 3ක්.

සිතියම 1,248. අයිතියම කිසිවක—ආණ්ඩුව.

ඉල්ලුම්කාරයා—පස්සර ජේ. ජේ. රෙමිනිස් උත්තරායේ.

නො.	ගම.	ඉඩම් නම.	අයදුම්.	අක්කරයකට	
				මහන.	ලංසු.
4048	මුත්තලවැදිට්කෝරලේ	පාරම්ප්ල	කැලේ	75 2 0	20
4049	එම	එම	එම	7 1 0	—
4050	එම	එම	පහන	2 3 5	10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල් උත්තරායේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා උදාව දිසානේ ආණ්ඩුවේ එජන්ත උත්තරායේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවකන්සේගේ ආඥාවලෙස,

ජී. ඇම්. ෆව්ලර්,  
වැඩබලන මහ සෙනෙකාරිස් මමන.

No. 824, P. OF U.

Colonial Secretary's Office,

Colombo, September 8, 1905.

ON Thursday, November 2, 1905, at 12 o'clock noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighteen allotments of land situated in the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Description	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
3973	Kahambanne in Buttala-Wedirata korale of Buttala	Kohobewela	Paddy field	3	0 26	10
Preliminary plan 1,220. Claimant—Crown. Applicant—R. M. Ratnekagamarala.						
3967	Wedikumbura in Buttala-Wedirata korale of Buttala	Dambewela	Paddy field	1	0 28	10
Preliminary plan 1,214. Applicant—Kolonwinne Kondadeniye Mudiyansele Ganeti Arachchi.						
3975	Moodawa in Buttala-Wedirata korale of Buttala	Kaluarawedeniya or Kuylearawa	Paddy field	1	3 0	10
Preliminary plan 1,222. Applicant—Godegedara Mudalihamy of Moodawa.						
3966	Makandawela in Buttala-Wedirata korale of Buttala	Makandawelakumbura	Paddy field	13	1 13	10
Preliminary plan 1,213. Applicant—Makandawela Alutgedara Ahangamarala.						
3970	Ulvita in Buttala-Wedirata korale of Buttala	Boralewela	Paddy field	2	0 9	10
Preliminary plan 1,217. Applicant—T. R. M. Kiriwante Korala.						
3971	Ulvita in Buttala-Wedirata korale of Buttala	Lindapitiya	Paddy field	0	2 34	10
Preliminary plan 1,218. Applicant—P. Suwandarala of Ulvita.						
3942	Idamegama in Gampaha korale of Udukinda	Edandagawa-arawa	Abandoned paddy field	0	0 38	10
Preliminary plan 1,196. Applicant—Idamewatte Appuhamy.						
3939	Weliullagama in Dehiwinipalata korale of Udukinda	Lunumandiyewita	Deniya land suitable for paddy cultivation	1	1 30	10
Preliminary plan 1,194. Applicant—Weliulle Kammale Dingiri Appu.						
3962	Kimbulawela in Buttala-Wedirata korale of Buttala	Pittiyagearawa	Paddy field	0	2 30	15
Preliminary plan 1,209. Applicant—Kimbulawela Abalande Siyatu.						
3956	Gonatalawa in Dambagalla korale of Wellassa	Alana-arawekumbura	Paddy field	1	2 30	15
Preliminary plan 1,204. Applicant—Polwattegedara Banneka Panguwe Rala.						
3954	Terala in Dambagalla korale of Wellassa	Radawalpitiya	Paddy field	2	0 16	10
Preliminary plan 1,202. Applicant—Timbiriyegegedara Banda.						
3965	Ampitiya in Buttala-Wedirata korale of Buttala	Korabediara	Paddy field	0	2 13	10
Preliminary plan 1,212. Applicant—Ampitiye Rambarana.						
3969	Weeragaha-ella in Buttala-Wedirata korale of Buttala	Makullagahapitiya	Paddy field	1	2 34	10
Preliminary plan 1,216. Applicant—P. Weligamarala of Weeragaha-ella.						
3974	Kahambanne in Buttala-Wedirata korale of Buttala	Hela-arawa	Paddy field	1	2 38	10
Preliminary plan 1,221. Applicant—R. M. Ratneka Gamarala.						

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 1,197. Applicant—Imanwalagedara Ukkubanda.				
3943	Ilukwelagama in Gampaha korale of Udukinda	Dachchagaha-alleaswed-duma	Paddy field	0	1 19	15
		Preliminary plan 1,223. Applicant—Kolonwinne Siyatu.				
3976	Kolonwinna in Buttala-Wedirata korale of Buttala	Meegahapitiyearawa	Paddy field	1	0 16	15
		Preliminary plan 1,219. Applicant—Dingi Naide of Lollegama.				
3972	Lollegama in Buttala-Wedirata korale of Buttala	Galearawa	Paddy field	1	0 0	15
		Preliminary plan 1,210. Applicant—Heen Appu Gamarala.				
3963	Kimbulawela in Buttala-Wedirata korale of Buttala	Teralegangodapitiya	Paddy field	1	0 20	15

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,  
G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 824, P. OF U.

වම් 1905ක්වූ සැප්තැම්බ් ෧෧ 8 වෙනි දින කොළඹ  
෧෧ සෙනෙකාරිස් උත්තාන්සේනේ කන්තෝරුවේදීය.

ඉහත දිනෙහි ආණ්ඩුවේ ඒජන්සි උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙහි ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1905ක්වූ නොවැලි ෧෧ 2 වෙනි දින වූ මුහස්සකිත්ද දවල් 12ව බදුල්ලේ කවිවේරියේදී වෙත්දේසිකර විකුණනට කෝ බෙරුම්කරදෙන්නට යෙදෙන්නා ඇත.

උච්ච දිනෙහි බදු පලයන් කොභාසයේ පිහිටා තිබෙන බිම්කැවෙල් 18යි.

සිතියම 1,220. අයිතිකම්කිසිත්තා—ආණ්ඩුව.  
ඉල්ලුම්කාරයා—ආර්. ඇම්. රත්නාක ගමරු.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කරයකට මහක. ලංසුව.	
				අ. රු. ප.	රු.
3973	බුක්කල වැදිරවකෝරලේ කහම්බාන	කොහොඹවෙල	කුඹුර	3	0 26 10
		සිතියම 1,214. ඉල්ලුම්කාරයා—කොලොන්නිවෙස් කෝන්දෙතිසේවුදියන්සේලාගේ ගන්ඇති ආරම්භි.			
3967	බුක්කල වැදිරවකෝරලේ වැදිකුඹුර	දඹවෙල	කුඹුර	1	0 28 10
		සිතියම 1,222. ඉල්ලුම්කාරයා—වුදුවෙහොඩිගෙදර වුදුලිතාමි.			
3975	බුක්කල වැදිරවකෝරලේ වුදුව	කඵරුවේ දෙතිස නොහොත් කුසිලෙඅරව	කුඹුර	1	3 0 10
		සිතියම 1,113. ඉල්ලුම්කාරයා—මාකන්දුවෙල අඵන්ගෙදර අහන්ගමරු.			
3966	බුක්කල වැදිරවකෝරලේ මාකන්දුවෙල	මාකන්දුවෙලකුඹුර	කුඹුර	13	1 13 10
		සිතියම 1,217. ඉල්ලුම්කාරයා—පී. ආර්. ඇම්. කිරිවන්සේ කෝරල.			
3970	බුක්කල වැදිරවකෝරලේ උල්විව	බොරලේවෙල	කුඹුර	2	0 9 10
		සිතියම 1,218. ඉල්ලුම්කාරයා—උල්විව පී. සුවදරු.			
3971	එව	ලීදුපිටිය	කුඹුර	0	2 34 10
		සිතියම 1,196. ඉල්ලුම්කාරයා—ඉඩමේවන්සේ අප්පුතාමි.			
3942	උඩුකිද ගම්පහකෝරලේ ඉඩමේගම	ඒදන්ඩතාවාඅරව	පුරන්කුඹුර	0	0 38 10
		සිතියම 1,194. ඉල්ලුම්කාරයා—වැලිලලේකම්මලේ හිංගිරිඅප්පු.			
3939	උඩුකිද දෙහිවිනිපලාකකෝරලේ වැලිලලේගම	එනුමන්සිදෙහිවිව	වි වැපිරිමිව ගෝ ගැවු දෙතිස	1	1 30 10
		සිතියම 1,209. ඉල්ලුම්කාරයා—කිඹුලාවෙල අබලන්දේ සිතාතු.			
3962	බුක්කල වැදිරවකෝරලේ කාඹුලාවෙල	පිටිපියගෙඅරව	කුඹුර	0	2 30 15
		සිතියම 1,204. ඉල්ලුම්කාරයා—පොල්වන්සේගෙදර බන්තාකපංඉසමරු.			
3956	වෙල්ලස්ස දඹගල්ලකෝරලේ ගෝනකලාව	අලකඅරවෙකුඹුර	කුඹුර	1	2 30 15
		සිතියම 1,202. ඉල්ලුම්කාරයා—කීරියේගෙදර බන්තා.			
3954	වෙල්ලස්ස දඹගල්ලකෝරලේ හෙරල	රදවල්පිටිය	කුඹුර	2	0 16 10
		සිතියම 1,212. ඉල්ලුම්කාරයා—අම්පිටියේ රම්බරතා.			
3965	බුක්කල වැදිරවකෝරලේ අම්පිටිය	කොරබැදිඅරව	කුඹුර	0	2 13 10

නො.	නම.	ඉඩම් නම.	අන්දම.	අක්කර කට මහත. ලක්ෂව. අ. රු. ප. රි.
3969	බුක්කල වැදිරවකෝරලේ විරහගඳුල්ල	ඉල්ලම්කාරයා—විරහගඳුල්ලේ පී. වැලිගමරල.	වකුල්ලගහපිටිය කුඹුර	1 2 34 10
3974	බුක්කල වැදිරවකෝරලේ කහමඩාන	ඉල්ලම්කාරයා—ආර්. ඇම්. රත්නාක ගේරල.	කෙලඅරුව කුඹුර	1 2 38 10
3943	උඩුකිඳු ගම්පහකෝරලේ ඉළක්වෙලගම	ඉල්ලම්කාරයා—ඉවත්වලගෙදර උක්කඩන්ඩා.	දව්විගගඳුල්ලේඅස්වැද්දු කුඹුර	0 1 19 15
3976	බුක්කලවැදිරව කෝරලේ කොලොන්නිපිටිය	ඉල්ලම්කාරයා—කොලොන්නිපිටිය සිතාඳු.	මිහඟපිටියේඅරුව කුඹුර	1 0 16 15
3972	බුක්කලවැදිරවකෝරලේ ලොල්ලේගම	ඉල්ලම්කාරයා—ලොල්ලේගම ඩි.ගීර්නසිඳේ.	ගලේඅරුව කුඹුර	1 0 0 15
3963	බුක්කලවැදිරවකෝරලේ කිඹුලාවෙල	ඉල්ලම්කාරයා—කීන්අප්පු ගමරල.	කෙරලේගංගොඩපිටිය කුඹුර	1 0 20 15

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සර්වේයර් ජනරාල් උත්තාන්තේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැන වැඩිදුර තොරතුරු ලැබ දිශාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වකන්තේගෙන් ආඥාවලෙස,  
 ඒ. ඇම්. ෆව්ලර්,  
 වැඩබලන මහ සෙක්‍රෙටාරිස් වමන.

No. 825, P. OF U.

Colonial Secretary's Office,  
 Colombo, September 13, 1905.

ON Tuesday, November 7, 1905, at 12 o'clock noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown land, on the terms authorized by Government.

An allotment of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva. Block survey preliminary plan 70. Village—Karagastenna in Dambawinnipalata korale, Udukinda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent, A. R. P.
12	Bogahagawawatta, Dikulpotha, &c.	Galagawagedara Mohiyadeen Vidane, Pitche Bawa Moham-madu, Pussalawatta Abdul Cader, and many others	Garden	44 1 3

Upset price,—Rs. 15 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,  
 G. M. FOWLER,  
 Acting Colonial Secretary.

No. 825 P. OF U.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බර් මස 13 වෙනි දින කොළඹ මහ සෙක්‍රෙටාරිස් උත්තාන්තේගෙන් ආණ්ඩුවේදී.

ලැබ දිශාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1905ක්වූ නොවැම්බර් මස 7 වෙනි දිනවූ අභ්‍යන්තරවැද දවල් 12ව බදුල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට තෝ බේරුම්කරන්නට යෙදෙනවා ඇත.

ලැබ දිශාවේ බදුළු පලාතේ උඩුකිඳු කොට්ඨාසයේ පිහිටා තිබෙන කිඹුලාවෙල 1ක්.

සිතියම 70. අයිතිය කීසන්නා—ගලගොඩගෙදර මොහිතදීන් විදුගේ, පිව්වෙ බාවා මොහමිමදු, පුස්සලවන්තේ අඹුල්ල කාදර් සහ තවත් අය.

නො.	නම.	ඉල්ලම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
12	උඩුකිඳු දඹවිනිපලාගකෝරලේ කරගස්කැන්න	බෝගහගොඩවත්ත සහ දික් උල්පොහ	වත්ත	44 1 3

අක්කරකට ලක්ෂව රුපියල් 15යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සර්වේයර් ජනරාල් උත්තාන්තේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැන වැඩිදුර තොරතුරු ලැබ දිශාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වකන්තේගෙන් ආඥාවලෙස,  
 ඒ. ඇම්. ෆව්ලර්,  
 වැඩබලන මහ සෙක්‍රෙටාරිස් වමන.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

AT noon on Wednesday, October 25, 1905, the Government Agent of the Province of Sabaragamuwa will put up to auction for sale at Rajawaka Bungalow the lease of the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land in Uggalkaltota in Helaudapattu of Meda korale, all believed to be irrigable under the Uggalkaltota channel.

Upset price,—Rs. 10 per acre.

Preliminary plan 322.  
Claimant—Crown.  
Name of Land—Nil.

Lot.	Description.	Extent.		
		A.	R.	P.
687½	Forest and chena	6	0	0
Name of Land—Elandalanda.				
694	Forest and chena	3	1	29
696	Do.	2	1	20
698	Do.	2	1	34
700	Do.	2	3	0
Name of Land—Kirimetiyanakatta.				
705	Forest and chena	3	1	16
715	Chena	3	1	0
716	Do.	3	0	38
716½	Forest	1	2	6
720	Chena	2	2	0
721	Do.	2	1	15
729	Forest	1	2	6
Name of Land—Medakanda				
765	Forest and chena	3	0	10
Name of Land—Dikpitiyaya.				
789	Forest and chena	5	0	12
798	Chena	11	3	16
Name of Land—Budugalakatuwa-aswedduma.				
798½	Paddy field	13	0	20
798a	Chena	5	0	32
798b	Do.	14	0	16
798c	Do.	16	2	36
Name of Land—Gonakanduruyaya.				
802	Forest and chena	8	0	0
802a	Forest and scrub jungle	2	0	29
802b	Forest and chena	3	0	9
802c	Do.	2	2	16
802d	Do.	1	3	3
802e	Do.	2	3	29
802f	Do.	1	2	14
802g	Do.	1	3	26
802h	Do.	2	3	16
802i	Do.	1	1	14
802j	Do.	2	3	28
802k	Do.	1	1	20
802l	Do.	3	0	11
802m	Do.	2	3	14
802n	Do.	3	2	28
802o	Do.	1	2	28
802p	Do.	2	3	30
802q	Do.	4	1	18
802r	Do.	2	0	28
802s	Do.	2	2	4

Conditions of Sale.

1. The lease of the above lands is sold for a period of five years. The lessee should pay as rent one-fourth of the produce if cultivated with dry grain, and one-fifth of the produce if cultivated with paddy.

2. The lessee shall pay to the Government Agent, Ratnapura, at the rate of Re.1 per annum as irrigation rate for every acre asweddumized, and shall asweddumize the whole within five years.

3. If the amount for which the land is leased is realized by the crops within the five years the Crown shall give the lessee a free grant for the said land.

4. In the event of the land remaining uncultivated for a space of two years or in default of the fulfilment of any of the above conditions the land shall revert to the Crown.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

G. SAXTON,  
Government Agent.

Ratnapura Kachcheri,  
August 26, 1905.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වන බිම්කොටස් වල බද්ද වසි 1905කට ඔක්තෝබර් මස 25 වෙනි බද්ද දවසේ සබරගමු දිසාවේ ඒකකය උන්කාන්තේ විසින් රජවක බන්ධනාගාර දී ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විකුණනට යෙදෙනවා ඇත.

උග්ගල්කල්තොට අලුතෙන් නොහොත් වේල්ලෙන් අස් වද්දන්ට පුලුවන්කම ඇත කියා විශ්වාසකරනට පුළුවන් මැදකෝරලේ හෙලුරඹපත්තුවේ උග්ගල්කල්තොට පිහිටා තිබෙන බිම්කැලි 39.

අක්කරයක් රූපියල් 10 බැගින්.

හිතියම 322. අයිතිකම කිහිපයා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	විස්තර.	බිම්කරම. අ. රූ. ප
687½	—	කැලේ සහ හේන්	6 0 0
694	ඇලුරුබලන්ද	එම	3 1 29
696	එම	එම	2 1 20
698	එම	එම	2 1 34
700	එම	එම	2 3 0
705	කිරිමැවියකකන්න	එම	3 1 16
715	එම	හේන්	3 1 0
716	එම	එම	3 0 38
716½	එම	කැලේ	1 2 6
720	එම	හේන්	2 2 0
721	එම	එම	2 1 15
729	එම	කැලේ	1 2 6
765	මැදකන්ද	කැලේ සහ හේන්	3 0 10
789	දික්පිපිසාය	එම	5 0 12
798	එම	හේන්	11 3 16
798½	බුදුගලේකොටුවඅස් වැද්දම	කුඹුර	13 0 20
798a	එම	හේන්	5 0 32
798b	එම	එම	14 0 16
798c	එම	එම	16 2 36
802	ගොනකුරුයාය	කැලේ සහ හේන්	8 0 0
802a	එම	කැලේ සහ උන්ද	2 0 29
802b	එම	කැලේ සහ හේන්	3 0 9
802c	එම	එම	2 2 15
802d	එම	එම	1 3 3
802e	එම	එම	2 3 29
802f	එම	එම	1 2 14
802g	එම	එම	1 3 26
802h	එම	එම	2 3 16
802i	එම	එම	1 1 14
802j	එම	එම	2 3 28
802k	එම	එම	1 1 20
802l	එම	එම	3 0 11
802m	එම	එම	2 3 14
802n	එම	එම	3 2 28
802o	එම	එම	1 2 28
802p	එම	එම	2 3 30
802q	එම	එම	4 1 18
802r	එම	එම	2 0 28
802s	එම	එම	2 2 4



නො.	ඉඩම් නම.	විස්තර	විමසීම අ. ර. ප.
802 <sup>n</sup>	ගොනකුරුගොඩ	කැලේ සහ ගෙවල්	4 1 18
802 <sup>r</sup>	එම	එම	2 0 28
802 <sup>s</sup>	එම	එම	2 2 4

විකිනීමේ කොන්දේසි.

1. ඉහත සඳහන්වූ ඉඩම්වල බද්ද අවුරුදු පහකට විකුනනු ලැබේ. ගෙවල්වල කලව්ව අස්වැන්නෙන් හතරෙන් පංචවැන්න, වී වපුලව්ව අස්වැන්නෙන් පහෙන් පංචවැන්න බද්දක් වසඟෙන් බදුකාරයා විසින් ආණ්ඩුවට ගෙවන්නට ඕනෑම.

2. බදුකාරයා විසින් අස්වද්දක්ට ගෙදුනාවූ ප්‍රමාණයෙන් අවුරුද්දකට අක්කරයකට රුපියල බැගින් දීමබද්දක් රත්න අරේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේට ගෙවිය යුතුයි. මුළු ප්‍රධිම අවුරුදු පහක් ඇතුළතදී අස්වද්දන්ටද ඕනෑම.

3. ඉඩම ගත් ගණන අවුරුදු පහක් ඇතුළතදී අස්වැන්නෙන් ගෙවා තීන්දුවූකොන් බදුකාරයාට ආණ්ඩුවෙන් ඉඩමට ගාස්තුවක් නොගෙන ඔප්පුවක් ලැබේ.

4. අවුරුදු දෙකක් මුළුල්ලේ ඉඩම අස්වද්දන්ගේ නැතුව තිබුණොත් එසේ නැතුවානම් ඉහත සඳහන් කොන්දේසි කඩකලොත් ඉඩම රජසන්තකවෙතවැය.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර් ජනරල් උන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ජී. සැන්ස්ටන්,  
ආණ්ඩුවේ ඒජන්ත විමස.

මේ 1905ක්වූ අගෝස්තු මස 26 වෙනි දින රත්නපුරේ කම්මේරයේදීය.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 1,046, E. P.

Colonial Secretary's Office,  
Colombo, September 8, 1905.

ON Tuesday, October 24, 1905, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at his office in Valaichchenai Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,466.—Koralai pattu.  
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
92276	Pettalai	S. Nakalingam	Scrub jungle	4 3 0	12	50
92561	Chantiveli	Preliminary plan 3,555. V. Chinnattampi	Claimant—Crown. Jungle fit for garden	8 2 10	10	0
92059	Nasavantivu	Preliminary plan 3,425. B. Francis	Claimant—Crown. Jungle fit for cocoanuts	5 0 0	12	50
90376	Kaluvankeni	Preliminary plan 3,346. General sale	Claimant—Crown. Seabeach	1 2 10	10	0
90377	Do.	do.	Jungle	15 2 0	10	0
90378	Do.	do.	do.	13 2 16	10	0
90379	Do.	do.	do.	13 0 30	10	0
90380	Do.	do.	do.	15 0 0	10	0
90381	Do.	do.	do.	16 3 26	10	0
90383	Do.	do.	do.	15 2 12	10	0
90384	Do.	do.	do.	11 1 30	10	0
		Claimant—Encroachment.				
90385	Kaluvankeni	V. Kanapati	Garden land	0 3 17	30	0
9688	Miravodai	Preliminary plan 799. A. Atamlevvai	Claimant—Crown. Paddy land	4 0 0	—*	
75839	Oddaimavadi	Preliminary plan 2,307. A. Umarulevvai	Claimant—Encroachment. Cocoanut garden	0 2 5	12	50
75840	Do.	do.	Low jungle	2 2 1	10	0
75846	Miravodai	T. N. Tampi	Vempu land	1 1 35	10	0
75849	Do.	A. V. Abdulkatar	Young cocoanut 2 years old	0 2 30	12	50
75850	Do.	A. Mukammattutampi	do.	0 2 21	12	50
75851	Do.	do.	do.	0 0 39	12	50
		Claimant—Crown.				
75852	Do.	V. V. P. Ravuttar	Low jungle	9 0 0	10	0
75855	Do.	P. H. Akamatulevvai	do.	4 1 5	10	0
		Claimant—Encroachment.				
75861	Miravodai	A. Mukammattutampi	Young cocoanut 1 year old	0 0 33	10	0
		Claimant—Crown.				
75863	Miravodai	L. Abdulkatar	Old chenai	9 2 15	10	0
75870	Miravodai	Preliminary plan 2,309. General sale	Claimant—Crown. Low jungle	0 3 9	10	0
88046	Kinnaiyadi	Preliminary plan 3,043. S. Kumaiyan	Claimant—Crown. Paddy field	7 0 37	10	0

\* Certificate of quiet possession.

Lot.	Village	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs. c. s.
88106	Murakkoddanchenai	Preliminary plan 3,060. K. Suppiramanyam	Claimant—Crown. Jungle fit for paddy	5 0 18	10 0
88107	Murakkoddanchenai	Claimant—Encroachment. V. Sempakkuti	Paddy field	6 2 34	10 0
87381	Murakkoddanchenai	Preliminary plan 2,904. N. B. Sivananakkurukkal	Claimant—Crown. Jungle fit for paddy	0 3 18	10 0
87383	Do.	do.	do.	1 3 0	10 0
87387	Murakkoddanchenai	Claimant—Encroachment. B. Sellar	Cocoanut 2 years old	0 2 30	15 0
87388	Murakkoddanchenai	Preliminary plan 2,905. S. F. Nakapper	Claimant—Crown. Low land	6 0 37	10 0
87391	Murakkoddanchenai	Claimant—Encroachment. Nunuttampi Alim	Cocoanut 6 years old	2 0 30	15 0
87392	Do.	do.	do.	1 1 8	15 0
87393	Do.	T. K. Chunnattampi	Cocoanut 6 months old	2 0 28	12 50
87466	Murakkoddanchenai	Preliminary plan 2,930. S. M. A. Moidinlevvai	Claimant—Crown. Jungle fit for cocoanut	4 2 38	12 50
87467	Murakkoddanchenai	Claimant—Encroachment. S. M. A. Moidinlevvai	Cocoanut 3 to 8 years old	4 2 30	15 0
87951	Kiran.	Preliminary plan 3,027. T. U. Arumaipperumal	Claimant—Encroachment. Paddy field	3 0 30	10 0
77902	Santiveli	Preliminary plan 2,733. A. Veluppillai	Claimant—Encroachment. Cocoanut 2½ years old	0 1 7	15 0
77904	Santiveli	Claimant—Crown. K. Kantappen	Jungle fit for cocoanut	3 3 10	12 50
4862	Kalkuda	Preliminary plan 1,672. General sale	Claimant—Crown. Forest	5 3 25	12 50
4863	Do.	do.	do.	14 0 19	12 50
4864	Do.	do.	do.	9 2 5	12 50
4865	Do.	do.	do.	9 1 14	12 50
4866	Do.	do.	do.	14 2 15	12 50
4867	Do.	do.	do.	24 1 25	12 50
4868	Do.	do.	do.	13 0 22	12 50
4869	Do.	do.	do.	11 3 36	12 50
4870	Do.	do.	do.	26 2 37	12 50
4871	Do.	do.	do.	13 3 5	12 50
4873	Do.	do.	Chennai	19 2 33	10 0
4874	Do.	do.	do.	21 0 0	10 0
4875	Do.	do.	Forest	16 3 32	10 0
4877	Do.	do.	Chennai	13 0 29	10 0
11237	Kiran	Preliminary plan 923. General sale	Claimant—Crown. Fit for cocoanut	0 2 17	10 0
11239	Do.	do.	do.	0 1 9	10 0
11241	Do.	do.	do.	0 2 27	10 0
11243	Do.	do.	do.	0 2 27	10 0
11245	Do.	do.	do.	0 2 27	10 0
11247	Do.	do.	do.	0 2 24	10 0
11249	Do.	do.	do.	1 1 32	10 0
11252	Do.	do.	do.	1 2 38	10 0
11254	Do.	do.	do.	1 3 30	10 0
11256	Do.	do.	do.	1 3 30	10 0
11257	Do.	do.	do.	1 3 27	10 0
11258	Do.	do.	do.	1 3 30	10 0
11259	Do.	do.	do.	1 3 27	10 0
11260	Do.	do.	do.	1 3 30	10 0
11261	Do.	do.	do.	1 3 27	10 0
11262	Do.	do.	do.	1 2 36	10 0
11263	Do.	do.	do.	1 2 39	10 0
11264	Do.	do.	do.	1 3 27	10 0
11265	Do.	do.	do.	1 3 30	10 0
11266	Do.	do.	do.	1 3 27	10 0
11267	Do.	do.	do.	1 3 30	10 0
11268	Do.	do.	do.	1 3 27	10 0
11269	Do.	do.	do.	1 3 30	10 0
11270	Do.	do.	do.	1 3 27	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 1,046, E. P.

கொலோனியல் சர்க்கிற்ற்தார் ஆபிஸில்,  
கொழும்பு, 1905 ம் ஆடி மீட்டாசியம் 8 த் உ.

1905 ம் ஆண்டு ஐப்பசிமாதம் 24 த் தேதியாகிய செவ்வாய்க்கிழமை, முற்பகல் கிழக்கு மாகாணத்து கவண்மேந்து ஏசன்றவர்கள் வாணச்செனைவாழியில் இந்நாடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியா ரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் எலத்திற்குறி விந்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டிலிருக்கின்றன.

படம் 3,466. கோறணப்பட்டற்று.

உரித்தாரி—முடிக்குரிய.

காணி இல.	சூழ்ச்சி.	கேள்விகாரணின் பெயர்.	விபரம்.	வீசாலம். அ. அ. பெ.	தரிப்பு விவர சர்க்கரோன் கு. ச.
92276	பேத்தானை	ச. நாகலிங்கம் படம் 3,555.	பறட்டைக்காடு	4 3 0	12 50
92561	சந்திவெளி	வீ. சின்னத்தம்பி படம் 3,425.	தோட்டச் செய்கைக்கேற்றக்காடு	8 2 10	10 0
92059	நாகவந்திவு	வ. பிருன்சிஸ் படம் 3,346.	தென்னைக்கேற்றகாடு	5 0 0	12 50
90376	கருவன் கேணி	பொதுவிற்பனவு	கடற்கரை	1 2 10	10 0
90377	ஷே	ஷே	காடு	15 2 0	10 0
90378	ஷே	ஷே	காடு	13 2 16	10 0
90379	ஷே	ஷே	காடு	13 0 30	10 0
90380	ஷே	ஷே	காடு	15 0 0	10 0
90381	ஷே	ஷே	காடு	16 3 26	10 0
90383	ஷே	ஷே	காடு	15 2 12	10 0
90384	ஷே	ஷே	காடு	11 1 30	10 0
90385	ஷே	வீ. கணபதி (கூட்டிப்பிடித்தது) படம் 799.	தோட்டப்பூமி	0 3 17	30 0
9688	முருவோடை	ஆ. ஆதம்லெவ்வை படம் 2,307.	வேளாண்மைப்பூமி	4 0 0	ஆட்சிப்பூமி
75839	ஓட்டைமாவழி	அ. உமறுலெவ்வை (கூட்டிப்பிடித்தது)	தென்னத்தோட்டம்	0 2 5	12 50
75840	ஷே	ஷே	தனைக்காடு	2 2 1	10 0
75846	முருவோடை	தொ. ந. தம்பி	வெம்புப்பூமி	1 1 35	10 0
75849	ஷே	அ. வ. அலுதல்காதர்	தென்னம்பிள்ளை, 2 வயது	0 2 30	12 50
75850	ஷே	ஆ. முகம்மதுதம்பி	ஷே	0 2 21	12 50
75851	ஷே	ஷே	ஷே	0 0 39	12 50
75852	ஷே	வ. வீ. ப. இராவுத்தர்	தனைக்காடு	9 0 0	10 0
75855	ஷே	பொ. ந. அம்மதுலெவ்வை	ஷே	4 1 5	10 0
75861	ஷே	ஆ. முகம்மதுதம்பி (கூட்டிப்பிடித்தது)	தென்னம்பிள்ளை 1 வயது	0 0 33	10 0
75863	ஷே	லெ. அலுதல்காதர் படம் 2,309.	பனையசேனை	9 2 15	10 0
75870	ஷே	பொதுவிற்பனவு படம் 3,043.	தனைக்காடு	0 3 9	10 0
88046	கிண்ணையழி	கி. குமாணையன படம் 3,060.	வயல்	7 0 37	10 0
88106	முரக்கொட்டான் சேனை	க. சுப்பிரமணியம்	வேளாண்மைக்கேற்ற காடு	5 0 18	10 0
88107	ஷே	வ. செம்பக்குட்டி (கூட்டிப்பிடித்தது) படம் 2,904.	வயல்	6 2 34	10 0
87381	ஷே	ந. சிவநாணக் குருக்கல்	வேளாண்மைக்கேற்ற காடு	0 3 18	10 0
87383	ஷே	ஷே	ஷே	1 3 0	10 0
87387	ஷே	வா. செல்லர் (கூட்டிப்பிடித்தது) படம் 2,905.	தென்னை, 2 வயது	0 2 30	15 0
87388	ஷே	சா. நாகப்பர்	தனைக்காடு	6 0 37	10 0
87391	ஷே	தா. ஆலிம் (கூட்டிப்பிடித்தது)	தென்னை 6 வயது	2 0 30	15 0
87392	ஷே	ஷே	ஷே	1 1 8	15 0
87393	ஷே	தொ. கு. சின்னத்தம்பி படம் 2,930.	தென்னை, 6 மாசம்	2 0 28	12 50
87466	ஷே	கி. ம. அ. மெய்தின்லெவ்வை	தென்னைக்கேற்ற காடு	4 2 38	12 50
87467	ஷே	ஷே (கூட்டிப்பிடித்தது) படம் 3,027.	தென்னை 8 வயது	4 2 30	15 0
87951	கிரான்	தொ. உ. அருமைப்பெருமாள் படம் 2,733.	வேளாண்மைப்பூமி	3 0 30	10 0
77902	சந்திவெளி	அ. வேலுப்பிள்ளை	தென்னை, 2 1/2 வயது	0 1 7	15 0
77904	ஷே	க. கத்தப்பன் படம் 1,672.	தென்னைக்கேற்ற காடு	3 3 10	12 50
4862	கல்சூடா	பொதுவிற்பனவு	சோலைக்காடு	5 3 25	12 50
4863	ஷே	ஷே	ஷே	14 0 19	12 50
4864	ஷே	ஷே	ஷே	9 2 5	12 50
4865	ஷே	ஷே	ஷே	9 2 14	12 50
4866	ஷே	ஷே	ஷே	14 2 15	12 50
4867	ஷே	ஷே	ஷே	24 1 25	12 50
4868	ஷே	ஷே	ஷே	13 0 22	12 50
4869	ஷே	ஷே	ஷே	11 3 36	12 50
4870	ஷே	ஷே	ஷே	26 2 37	12 50
4871	ஷே	ஷே	ஷே	13 3 5	12 50

காண் இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	தரிப்புவிஷய அக்கரோன்	
				வீசாவம். ஏ. அ. பெ.	ரூ. ச.
4873	கிரான்	பொதுவிற்பனவு	சேனை	19 2 33	10 0
4874	கிரான்	ஷெ	சேனை	21 0 0	10 0
4875	கிரான்	ஷெ	சேனைக்காடு	16 3 32	10 0
4877	கிரான்	ஷெ	சேனை	13 0 29	10 0
பட்டம் 923.					
11237	கிரான்	பொதுவிற்பனவு	தென்னக்கேற்ற பூமி	0 2 17	10 0
11239	கிரான்	ஷெ	ஷெ	0 1 9	10 0
11241	கிரான்	ஷெ	ஷெ	0 2 27	10 0
11243	கிரான்	ஷெ	ஷெ	0 2 27	10 0
11245	கிரான்	ஷெ	ஷெ	0 2 27	10 0
11247	கிரான்	ஷெ	ஷெ	0 2 24	10 0
11249	கிரான்	ஷெ	ஷெ	1 1 32	10 0
11252	கிரான்	ஷெ	ஷெ	1 2 38	10 0
11254	கிரான்	ஷெ	ஷெ	1 3 30	10 0
11256	கிரான்	ஷெ	ஷெ	1 3 30	10 0
11257	கிரான்	ஷெ	ஷெ	1 3 27	10 0
11258	கிரான்	ஷெ	ஷெ	1 3 30	10 0
11259	கிரான்	ஷெ	ஷெ	1 3 27	10 0
11260	கிரான்	ஷெ	ஷெ	1 3 30	10 0
11261	கிரான்	ஷெ	ஷெ	1 3 27	10 0
11262	கிரான்	ஷெ	ஷெ	1 2 36	10 0
11263	கிரான்	ஷெ	ஷெ	1 2 39	10 0
11264	கிரான்	ஷெ	ஷெ	1 3 27	10 0
11265	கிரான்	ஷெ	ஷெ	1 3 30	10 0
11266	கிரான்	ஷெ	ஷெ	1 3 27	10 0
11267	கிரான்	ஷெ	ஷெ	1 3 30	10 0
11268	கிரான்	ஷெ	ஷெ	1 3 27	10 0
11269	கிரான்	ஷெ	ஷெ	1 3 30	10 0
11270	கிரான்	ஷெ	ஷெ	1 3 27	10 0

இக்காணிகளைப்பற்றிய மேலதிகமான வினம்பரங்களையும் விநியோக விவரங்களையும் கொந்திசுகளைப்பற்றியும் மட்டக்களப்பு ஆர சாட்சி ஏசன் ஹத்தூரை அவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

மகோத்தமரவர்களினது கட்டணவிலிப்படி,

ஜி. எம். பவுளர்,  
இராசாங்க விநியோக வேலைபார்ப்பவர்.

No. 1,047, E. P.

Colonial Secretary's Office,  
Colombo, September 12, 1905.

ON Wednesday, October 25, 1905, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at his office in Chenkaladi Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,600.—Eravur pattu.  
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A. R. P.	Rs. c.	Rs.	c.
4395	Eravur	General sale	Chennai land	2	0 18	10	0
4396	Do.	do.	do.	2	1 34	10	0
4398	Do.	do.	do.	6	2 32	10	0
4399	Do.	do.	do.	2	0 24	10	0
4400	Do.	do.	do.	15	0 0	10	0
4401	Do.	do.	do.	3	1 25	10	0
4401½	Do.	P. Vairan	Jungle fit for cocoanut	8	3 36	10	0
4402	Do.	General sale	Chennai land	12	1 37	10	0
4403	Do.	do.	do.	11	1 4	10	0
4404	Do.	do.	do.	12	1 28	10	0
3033	Eravur	Preliminary plan 1,294. K. Tampan	Claimant—Crown. Jungle	1	1 36	10	0
88617	Kalputanai	Preliminary plan 3,164. K. Karuvaltampi	Claimant—Crown. Open land	3	0 0	12	50
88619	Do.	V. Kantappan	do.	1	1 17	12	50
91213	Vantarumulai	Preliminary plan 3,376. S. Kumaravelu	Claimant—Crown. Jungle fit for cocoanut	8	2 10	10	0
91215	Do.	M. Kumaravelu	Cocoanut garden	1	0 32	20	0
91216	Do.	do.	Garden land	0	3 36	10	0
91217	Do.	do.	do.	0	2 8	15	0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
77759	Rukam	Preliminary plan 2,707. K. P. Naintai Udaiyar	Claimant—Crown. Chenai land	3	2 20	10	0
91218	Vantarumulai	Preliminary plan 3,377. A. Kunchan	Claimant—Crown. Jungle land	1	0 20	10	0
7175	Viraikkaddaru	Preliminary plan 2,163. General sale	Claimant—Crown. Paddy land	7	2 22	25	0
7179	Do.	do.	do.	3	0 0	25	0
7183	Do.	do.	do.	5	3 8	25	0
7194	Do.	do.	Paddy and tobacco	1	2 29	25	0
7195	Do.	do.	do.	3	1 2	25	0
7196	Do.	do.	Tobacco land	2	1 23	25	0
		Preliminary plan 3,311.—Eraur pattu. Claimant—Crown.					
89934	Karadiyanaru	Y. M. Mustapa	Jungle	18	3 28	10	0
		Claimant—Encroachment.					
89935	Karadiyanaru	T. Kantappodi	Paddy	0	1 16	10	0
		Preliminary plan 3,315. Claimant—Crown.					
89945	Koduwamadu	U. Nakamuttu	Open land	7	0 8	25	0
		Preliminary plan 3,326. Claimant—Crown.					
90028	Chittandikudi	K. Mailan and one	Jungle	5	1 36	10	0
		Preliminary plan 3,327. Claimant—Crown.					
90029	Chittandikudi	General sale	Jungle	1	1 11	10	0
90030	Do.	S. Chinattampi and others	Cleared jungle	14	3 24	10	0
		Preliminary plan 3,088. Claimant—Crown.					
88264	Chittandi	A. Mukaiyatinvava	Jungle fit for paddy	5	3 9	10	0
88265	Do.	U. Akamatulevvai	do.	16	1 20	10	0
		Preliminary plan 3,089. Claimant—Crown.					
88266	Chittandi	K. Kantappen	Jungle fit for paddy	3	1 38	10	0
88267	Do.	do.	Paddy field	3	3 10	10	0
		Preliminary plan 3,099. Claimant—Crown.					
88305	Pankudaveli	N. Karawaltampi	Jungle fit for paddy	8	3 24	12	0
		Preliminary plan 3,274. Claimant—Crown.					
89753	Koduwamadu	General sale	High ground	2	0 31	25	0
		Preliminary plan 460. Claimant Crown					
4341	Pankudaveli	General sale	Jungle land	5	3 0	10	0
4342	Do.	do.	do.	10	2 8	10	0
		Preliminary plan 2,712. Claimant—Crown.					
77786	Kaluvankeni	W. D. Silva	Jungle fit for cocoanut	10	0 24	15	0
		Preliminary plan 2,727. Claimant—Crown.					
77870	Eraur	A. Pakkir	Jungle	14	1 8	10	0
		Preliminary plan 3,019. Claimant—Crown.					
87913	Pankudaveli	General sale	Chenai land	0	0 22	12	50
87914	Do.	do.	do.	0	0 20	12	50
87916	Do.	do.	Jungle	21	1 10	10	0
		Preliminary plan 3,056. Claimant—Crown.					
88086	Pankudaveli	K. Cheenittampi	Jungle fit for paddy	7	3 12	10	0
88087	Do.	M. Asanar	do.	6	1 20	10	0
		Preliminary plan 3,020. Claimant—Crown.					
87921	Ulantana	A. Tampilevvai	Jungle fit for paddy	3	3 37	10	0
		Preliminary plan 3,138. Claimant—Crown.					
88506	Koduwamadu	S. Tampaiya	Cleared land	35	1 26	25	0
88516	Do.	T. Sapapati	Jungle fit for paddy	6	3 34	25	0
		Preliminary plan 3,141. Claimant—Crown.					
88531	Pankudaveli	M. Tantiyalevvai	Jungle	27	3 20	10	0
		Preliminary plan 1,358. Claimant—Crown.					
3277	Pankudaveli	A. Ismankandu	Field and chenai	15.	1 27	12	50
		Preliminary plan 3,166.—Rugam pattu. Claimant—Crown.					
88626	Sokampi	M. Aliyarlevvai	Paddy land	7	1 30	10	0
88629	Do.	do.	Jungle	2	0 12	10	0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Preliminary plan 2,363.—Eraur pattu. Claimant—Crown.					
76075	Pankudaveli	A. Miralevvai	Forest	30 1 21	30 0
Preliminary plan 1,154. Claimant—Crown.					
1869	Eraur	General sale	Vempu land	7 2 24	10 0 1/4
1870	Do.	do.	do.	8 1 12	10 0 1/4
1890	Arumukattankudi-yiruppu	do.	do.	3 2 37	10 0
1891	Do.	do.	do.	0 1 35	10 0
1907	Do.	do.	do.	5 0 27	10 0
1910	Do.	do.	do.	0 1 9	10 0
1918	Do.	do.	do.	9 2 1	10 0
1919	Do.	do.	do.	9 2 36	10 0
1920	Do.	do.	do.	11 3 0	10 0
1921	Do.	do.	do.	14 3 16	10 0
1924	Do.	do.	do.	11 1 24	10 0
1930	Do.	do.	do.	12 1 10	10 0
1931	Do.	do.	do.	8 0 30	10 0
1932	Do.	do.	do.	8 2 26	10 0
1933	Do.	do.	do.	9 1 10	10 0
1934	Do.	do.	do.	7 2 21	10 0
1935	Do.	do.	do.	2 2 25	10 0
Preliminary plan 3,039.					
87995	Chittandikudi	M. Chinnattampi	Jungle fit for paddy	5 0 28	25 0
87996	Do.	U. Kalentarlevvai	Paddy field	2 1 10	25 0
87998	Do.	I. Kasinvava	Jungle fit for paddy	17 2 36	25 0
88000	Do.	General sale	Jungle and open land fit for paddy	3 3 26	25 0
88001	Do.	P. Chinnavi	Jungle fit for paddy	4 3 36	25 0
88004	Do.	Kumaravelappodi Sastiru, &c.	Paddy field	2 3 20	25 0
88005 1/2	Do.	S. Palippodi, &c.	do.	10 2 4	25 0
88005	Do.	do.	Jungle fit for paddy	10 3 10	25 0
88007	Do.	General sale	do.	7 2 0	25 0
88008	Do.	P. H. Kannappen, &c.	do.	10 1 24	25 0
88009	Do.	K. Kunchilaiyan, &c.	do.	22 0 16	25 0
88010	Do.	K. Arunakiri	do.	3 0 10	25 0
88014	Do.	K. Nallatampi	do.	6 1 0	25 0
88026	Do.	S. Akamatulevvai	do.	19 2 0	25 0
88027	Do.	N. Chinnattampi	do.	18 2 0	25 0
88028	Do.	M. Mukammatuttampi	do.	23 3 9	25 0
88029	Do.	General sale	do.	9 2 10	25 0
88032	Do.	U. Poker	Cleared land fit for paddy	13 3 24	25 0
88034	Do.	Miralevvaippoddi Vanniya	Paddy field	0 1 23	25 0
Preliminary plan 1,106.—Rugam pattu. Claimant—Crown.					
1401	Kanittivu	S. Atamkanduppodi	Jungle	30 1 13	30 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,  
G. M. FOWLER,  
Acting Colonial Secretary

No. 1,047, E. P.

கொலோனியல் சர்க்கிள் தரார் ஆயிசில்,  
கொழும்பில், 1905 ம் ஆ. பிரபட்டாசிடம் 12 ந் உ.

1905 ம் ஆண்டு ஜப்பசிமாதம் 25 ந் தேதியாகிய புதன் கிழமை, முற்பகல் கிழக்கு மாகாணத்து கவண்ணமேந்து ஊன்றவர்கள் செங்களடி வாடியில் இடையூர் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்டியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் வலத்திற்குறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்கமழப்பு முன்கிரிக்கிவிருக்கின்றன. பிளான் இலக்கம் 1,600. ஏறாஜர்ப்பற்று. உரித்தானி—முடிக்குரிய.

காணி இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	வீசாலம். ஏ. அ. ப.	தரிப்புவிடை அக்கரொள் முகு. ரூ. ச.
4395	ஏறாஜர்	பொதுவிற்பனவு	சேனைப்பூமி	2 0 18	10 0
4396	ஷே.	ஷே.	ஷே.	2 1 34	10 0
4398	ஷே.	ஷே.	ஷே.	6 2 32	10 0
4399	ஷே.	ஷே.	ஷே.	2 0 24	10 0
4400	ஷே.	ஷே.	ஷே.	15 0 0	10 0
4401	ஷே.	ஷே.	ஷே.	3 1 25	10 0
4401 1/2	ஷே.	பெ. வ. வயிரன்	தென்னக்கேற்ற காடு	8 3 36	10 0
4402	ஷே.	பொதுவிற்பனவு	சேனைப்பூமி	12 1 37	10 0
4403	ஷே.	ஷே.	ஷே.	14 1 4	10 0
4404	ஷே.	ஷே.	ஷே.	12 1 28	10 0

காணியில.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விலகம்.	வீசாலம். ர. அ. ப.	தரிப்புலிகை அக்கரோன் கு. ச.
3033	ஏறாஜர்	க. தம்பான் படம் 1,294.	காடு	1 1 36	10 0
88617	கற்புநாளை	க. கறுவல்தம்பி படம் 3,164.	வெடைப்பூமி	3 0 0	12 50
88619	ஷை	வ. கந்தப்பன் படம் 3,376.	ஷை	1 1 17	12 50
91213	வந்தாறுமுலை	சோ. குமாரவேலு	தென்னக்கேற்ற காடு	8 2 10	10 0
91215	ஷை	மு. குயாரவேலு	தென்னக்கேற்ற காடு	1 0 32	20 0
91216	ஷை	ஷை	தொட்டப்பூமி	0 3 36	10 0
91217	ஷை	ஷை	ஷை	0 2 8	15 0
77759	உறுகாமம்	க. ப. நயிந்தை உடையார் படம் 2,707. படம் 3,377.	சேனை	3 2 20	10 0
91218	வந்தாறுமுலை	அ. குஞ்சன் படம் 2,163.	காட்டுப்பூமி	1 0 20	10 0
7175	வீரக்கடடாறு	பொதுவிற்பனவு	வேளாண்மைப்பூமி	7 2 22	25 0
7179	ஷை	ஷை	ஷை	3 0 0	25 0
7183	ஷை	ஷை	ஷை	5 3 8	25 0
7194	ஷை	ஷை	வேளாண்மைப்பூமி	1 2 29	25 0
7195	ஷை	ஷை	ஷை	3 1 2	25 0
7196	ஷை	ஷை	புகையிலைப்பூமி	2 1 23	25 0
88934	காடியனாறு	படம் 3,311. பூ. மு. முஸ்தபா	காடு	18 3 28	10 0
89935	ஷை	தொ. கந்தப்போடி படம் 3,315.	வேளாண்மை	0 1 16	10 0
89945	கொடுவாமடு	உ. நாகமுத்து படம் 3,326.	வெடைப்பூமி	7 0 8	25 0
90028	சிறீமுண்டிமுடி	க. மைலனு மறுபேரும் படம் 3,327.	காடு	5 1 36	10 0
90029	ஷை	பொதுவிற்பனவு	காடு	1 1 11	10 0
90030	ஷை	ச. சின்னத்தம்பியு மறுபேரும் படம் 3 088.	காடும் துப்பரவுபண்ணிய பூமியும்	14 3 24	10 0
88264	சிறீமுண்டி	ஆ. முகையநீன்வாவா	வேளாண்மைக்கேற்றகாடு	5 3 9	10 0
88265	ஷை	உ. அகமதுலெவ்வை படம் 3,089.	ஷை	16 1 20	10 0
88266	ஷை	க. கந்தப்பன்	ஷை	3 1 38	10 0
88267	ஷை	ஷை	வயல்	3 3 10	10 0
88305	பங்குடாவெளி	படம் 3,099. தொ. கறுவல்தம்பி படம் 3,274.	வேளாண்மைக்கேற்ற காடு	8 3 24	12 0
89753	கொடுவாமடு	பொதுவிற்பனவு படம் 460.	திடல்பூமி	2 0 31	25 0
4341	பங்குடாவெளி	பொதுவிற்பனவு	காட்டுப்பூமி	5 3 0	10 0
4342	ஷை	ஷை	ஷை	10 2 8	10 0
77786	கருவன்கேணி	படம் 2,712. வீ. டி. சில்வா	தென்னக்கேற்ற காடு	10 0 24	15 0
77870	ஏறாஜர்	படம் 2,727. அ. பக்கீர்	காடு	14 1 8	10 0
87913	பங்குடாவெளி	படம் 3,019. பொதுவிற்பனவு	சேனை	0 2 22	12 50
87913	ஷை	ஷை	சேனை	0 2 20	12 50
87916	ஷை	ஷை	காடு	21 1 10	10 0
88086	பங்குடாவெளி	படம் 3,056. க. சீனித்தம்பி	வேளாண்மைக்கேற்றகாடு	7 3 12	10 0
88087	ஷை	மு. அசுரார்	ஷை	6 1 20	10 0
87921	உளுத்தனை	படம் 3,020. அ. தம்பிலெவ்வை	ஷை	3 3 37	10 0
88506	கொடுவாமடு	படம் 3,138. ச. தம்பையா	துப்பரவுபண்ணிய பூமி	35 1 26	25 0
88516	ஷை	தொ. சபாபதி	வேளாண்மைக்கேற்றகாடு	6 3 34	25 0
88531	பங்குடாவெளி	படம் 3,141. மு. தொந்தியாலெவ்வை	காடு	27 3 20	10 0
3277	ஷை	படம் 1,358. அ. இஸ்மான்சண்டு	வயலுக்கு சேனையும்	15 1 27	12 50
88626	சோகம்பி	படம் 3,166. மு. அலியார்லெவ்வை	துகம்பந்து.		
88629	ஷை	ஷை	வேளாண்மைப்பூமி	7 1 30	10 0
76075	பங்குடாவெளி	படம் 2,363. அ. மிராலெவ்வை	காடு	2 0 12	10 0
1869	ஏறாஜர்	படம் 1,154. பொதுவிற்பனவு	சேனையுடன்	30 1 21	30 0
1870	ஷை	ஷை	வெம்புப்பூமி	7 2 24	10 0
1890	ஆறுமுகத்தான் குடி பிருப்பு	ஷை	ஷை	8 1 12	10 0
1891	ஷை	ஷை	ஷை	3 2 37	10 0
1907	ஷை	ஷை	ஷை	0 1 35	10 0
1910	ஷை	ஷை	ஷை	5 0 27	10 0
1910	ஷை	ஷை	ஷை	0 1 9	10 0

காணி இல.	குறிச்சி.	கேள்விகாரணின் பெயர்.	விலாபம்.	தரிப்பு விவரங்கள்	
				விலாபம். எ. அ. பே.	நன்மக்கு ரூ. ச.
1918	ஆறுமுகத்தான் குடியிருப்பு	பொதுவீர்பனவு	வெம்புப்பூமி	9 2 1	10 0
1919	ஷெ.	ஷெ.	ஷெ.	9 2 36	10 0
1920	ஷெ.	ஷெ.	ஷெ.	11 3 0	10 0
1921	ஷெ.	ஷெ.	ஷெ.	14 3 16	10 0
1924	ஷெ.	ஷெ.	ஷெ.	11 1 24	10 0
1930	ஷெ.	ஷெ.	ஷெ.	12 1 10	10 0
1931	ஷெ.	ஷெ.	ஷெ.	8 0 30	10 0
1932	ஷெ.	ஷெ.	ஷெ.	8 2 26	10 0
1933	ஷெ.	ஷெ.	ஷெ.	9 1 10	10 0
1934	ஷெ.	ஷெ.	ஷெ.	7 2 21	10 0
1935	ஷெ.	ஷெ.	ஷெ.	2 2 25	10 0
படம் 3,033.					
87935	சிறீராமசாமி குடி	மீ. சின்னத்தம்பி	வேளாண்மைக்கேற்ற காடு	5 0 28	25 0
87996	ஷெ.	உ. கலந்தர் வெவ்வை	வயல்	2 1 10	25 0
87998	ஷெ.	இ. காகிள்வாவா	வேளாண்மைக்கேற்ற காடு	17 2 36	25 0
88000	ஷெ.	பொதுவீர்பனவு	வேளாண்மைக்கேற்ற காடும் வெட்டையும்	3 3 26	25 0
88001	ஷெ.	ப. சின்னவீ	வேளாண்மைக்கேற்ற காடு	4 3 36	25 0
88004	ஷெ.	சும்ரப்போடி சாஸ்திரியும் மறுபேரும்	வயல்	2 3 20	25 0
88005	ஷெ.	சி. பாலிப்போடியும் மறுபேரும்	ஷெ.	10 2 4	25 0
88006	ஷெ.	ஷெ.	வேளாண்மைக்கேற்ற காடு	10 3 10	25 0
88007	ஷெ.	பொதுவீர்பனவு	ஷெ.	7 2 0	25 0
88008	ஷெ.	பொ. த. கண்ணப்பனும் மறுபேரும்	ஷெ.	10 1 24	25 0
88009	ஷெ.	கா. குஞ்சினையானும் மறுபேரும்	ஷெ.	22 0 16	25 0
88010	ஷெ.	க. அருணகிரி	ஷெ.	3 0 10	25 0
88014	ஷெ.	கா. நல்லதம்பி	ஷெ.	6 1 0	25 0
88026	ஷெ.	சி. அகமதுவெவ்வை	ஷெ.	19 2 0	25 0
88027	ஷெ.	நா. சின்னத்தம்பி	ஷெ.	18 2 0	25 0
88028	ஷெ.	நுகம்மதுத்தம்பி	ஷெ.	23 3 9	25 0
88029	ஷெ.	பொதுவீர்பனவு	ஷெ.	9 2 10	25 0
88032	ஷெ.	உ. பொக்கர்	வேளாண்மைக்கேற்ற துப்பரவுபண்ணிய பூமி	13 3 24	25 0
88034	ஷெ.	மீராவெவ்வைப்போடி வன்னிமை	வயல்	0 1 23	25 0
படம் 1,106. அகம்பந்து.					
1401	கனித்தீவு	சி. ஆதங்கண்டுப்போடி	காடு	30 1 13	30 0

இக்காணிகளைப்பற்றி மேலதனமான விவரப்பரங்களையும் வீர்பனவின் கொந்திசுகளைப்பற்றியும் மட்டக்களப்பு அரசாட்சி ஏசன்முத்துரை அவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டணவீன்படி,

ஜி. எம். பவ்ளர்,  
இராசாங்க விசிறின் வேலைபார்ப்பவர்.

**LAND SALES BY THE SETTLEMENT OFFICER.**

No. 25, s. o.

Colonial Secretary's Office,  
Colombo, September 4, 1905.

ON Monday, November 6, 1905, and the following day, at 12 o'clock noon, the Land Settlement Officer will put up for sale or settlement, at his office in Deyandara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-four allotments of land situated in the Kandaboda pattu of the Matara District of the Southern Province.

Block survey preliminary plan 100.—Radawela.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
1	Digandenyahena	Hinipellege Samarisa	Garden	2	0 12
1a	Wadatotadivelwatta	Don Adirian Ranaweera, Police Officer	Chena	1	2 16
1b	Kokmaduwagehena	Kandege Babappu	do.	1	0 32
1c	Dikhenia	Don Carolis Rajapaksa	do.	1	1 4
1d	Dewalegodawatta	do.	Citronella	1	1 9
3	Achcharigedeniya	Gamacharige Punchi Naide and others	Paddy field	0	1 1
4a	Nakuttiyehena	Don Carolis Rajapaksa and others	Citronella	0	3 12
8	Medakoratuwa	do.	do.	0	0 36
8b	Halgamuwehena	do.	do.	0	3 13
8a1	Landewatta	Don Dias Sedara, Police Officer of Radawela	Garden	1	1 5



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
8b1	Makiliagahakoratuwa	Weerabadanage Dingi Appuhamy and others	Garden	0	1 12
8c1	Talawatta <i>alias</i> Pelawatta	Rubasinghe Don Carolis	Citronella	1	1 16
8d1	Konehena	Rubasinghe Don Juwanis	Chena	2	0 27
8e1	Dachchawatta	Rajapaksa Don Carolis and others	do.	0	2 9
8f1	Kajugaskoratuwa	Don Carolis Rajapaksa	do.	1	1 11
8g1	Landewatta	Don Dias Sedara	Citronella	0	3 2
8h1	Makiliagahakoratuwa	W. Dingi Appuhami and others	do.	0	1 18
8i1	Mahagederawatta	Rubasinge Don Lewis	Garden	0	2 38
8j1	Kodagodagewatta	Don Carolis Rajapakse	Chena	1	1 20
8k1	Managewatta	do.	do.	0	2 34
8l1	Pansalawatta	do.	do.	1	0 30
8m1	Bogahahena	Rubasinghe Don Juwanis and others	do.	1	0 34
8n1	Pelapolywatta	do.	do.	0	2 6
8o1	Paluwatta	do.	Citronella	4	0 30
8p1	Galagawawatta	do.	do.	1	2 26
8q1	Galagawawattakele	do.	Low jungle	0	1 12
8r1	Telembugahawatta	Rubasinghe Don Carolis	Citronella	1	2 30
8s1	Arambehena <i>alias</i> Telambughawatta	do.	do.	0	1 37
8u1	Ambagahawatta	do.	do.	1	2 8
8v1	Ambagahawattahena	do.	do.	0	3 25
14	Paluwattahena	Kanganymanage Babune and others	Chena	2	0 25
15	Udahawatta	Kalugamage Babunhami	do.	2	0 6
15a	Medawatta	Kalugamage Babane	do.	0	3 2
15b	Gammadupitaniya	Hewaneyakage Andrishami and others	Citronella	0	1 25
15c	Kanankangewatta	Don Adiriyana Ranaweera, Police Officer of Dewalegama	do.	1	1 2
15e	Pelawatta	do.	do.	1	1 20
16a	Nakuttiyehena	Crown	Jungle	3	0 10
16b	Anandahena	do.	do.	2	3 24
16c	Do.	do.	do.	3	2 8
17a	Gammadupitaniya	H. Andrishami	Citronella	0	0 36
17b	Kanankagewatta	Don Adirian Ranaweera, Police Officer of Dewalegama	do.	0	0 20
17c	Pelawatta	do.	do.	0	0 27
20	Hakmanagewatta	Ranawitige Don Adirian, Police Officer	do.	3	0 39
22a	Moragahahena	Crown	Chena	3	2 4
22a1	Etambagahawatta	Rubasinge Don Carolis	Citronella	0	1 20
22b	Dehigahahena	do.	Chena	0	0 30
22c	Do.	do.	do.	0	1 30
22d	Matamuhena	Rubasinge Don Carolis	Chena	3	0 4
22e	Udumullewattahena	do.	Citronella	10	1 30
22f	Madittahena	do.	Chena	9	3 4
22g	Do.	do.	Citronella	0	3 20
22h	Do.	do.	do.	6	1 8
25	Bolangadahena	Don Carolis Rajapaksa	do.	8	1 8
6029-15414	Kongahawatta or Balayawatta	Crown and D. E. Rajapaksa	Citronella and jak	1	1 8

Upset price,—Rs. 10 to Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Settlement Officer.

By His Excellency's command,

A. M. ASHMORE,  
Colonial Secretary.

No. 25, s. o.

විෂි 1905න් වූ සැප්තැම්බ් මස 4 වෙනි දින කොළඹ මහ කෙනෙහි උත්තරාණේ කන්තෝරුවේදීය.

බිම් බෙරුම්කරන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් උත්තරාණේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නය ඉඩම් ආණ්ඩුවේ හිණෝගවල ප්‍රකාරයට වෂි 1905න් වූ කොළඹ මස 6 වෙනි දින සහ ඉන්පසු දිනෙදීන් පෙරවරු 12ට දෙසියන්දරදී වෙන්දේසිකර විකුණනට හෝ බෙරුම්කරනට යෙදෙනවා ඇත. දකුණු දිසාවේ මාතර පලාතේ කන්දබඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 54යි.

කො.	ඉඩමේ නම.	ලංකා මුදල් මිණිම මිසිනක.	අන්දම.	මහත. අ. රු. ප.
1	දහන්දෙහියහේන	හිසිපැල්ලේගේ සමාර්සා	වන්න	2 0 12
1a	වඩකොට්ටිවෙල්වන්න	දෙන්න අදිරියන් රනවිර පොලිස් මුලා දැනියා	හේන	1 2 16
1b	කොන්ට්ටිඅගේහේන	කන්දේගේ බඩාඅප්පු	එම	1 0 32
1c	දින්නේන	දෙන්න කරෝලිස් රජපක්ෂ	එම	1 1 4
1d	දේවාලේගොඩවන්න	එම	පැහිරි	1 1 9
3	ආචාරිගේ දෙහිය	ගම්ආචාරිගේ පුත්චිතයිදේ සහ නවත් අය	කුමුර	0 1 1
4a	කාකුට්ටියහේන	දෙන්න කරෝලිස් රජපක්ෂ සහ නවත් අය	පැහිරි	0 3 12
8	මැදකොරවුව	එම	එම	0 0 36
8b	හල්ගමුවහේන	එම	එම	0 3 13

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්තා.	අන්දම.	මහත. අ. රු. ප.
8a 1	ලත්දේවත්ත	දොන් දිගස් සේදර රදුවල පොලිස් මුද්‍රා දැකියා	වත්ත	1 1 5
8b 1	මැකිල්ලියගහකොරවුව	විරබදන්‍යාගේ සිංහිඅප්පුහාමි සහ තවත් අය	එම	0 1 12
8c 1	හලවත්ත නොහොත් පැලවත්ත	රුබසිංගේ දොන් කරෝලිස්	පැතිරී	1 1 16
8d 1	කොහේගේන	රුබසිංගේ දොන් පුච්චාස්	ගේන	2 0 27
8e 1	දුම්බවත්ත	රජපක්‍ෂ දොන් කරෝලිස් සහ තවත් අය	එම	0 2 9
8f 1	කපුගස්කොරවුව	දොන් කරෝලිස් රජපක්‍ෂ	එම	1 1 11
8g 1	ලත්දේවත්ත	දොන් දිගස් සේදර	පැතිරී	0 3 2
8h 1	මැකිල්ලියගහකොරවුව	බබ්ලිච්චි. සිංහිඅප්පුහාමි සහ තවත් අය	එම	0 1 18
8i 1	මහලොදරවත්ත	රුබසිංගේ දොන් එච්ස්	වත්ත	0 2 38
8j 1	කොඩගොඩගේවත්ත	දොන් කරෝලිස් රජපක්‍ෂ	ගේන	1 1 20
8k 1	මානගේවත්ත	එම	එම	0 2 34
8l 1	පත්සලවත්ත	එම	එම	1 0 30
8m 1	බෝගහගේන	රුබසිංගේ දොන් පුච්චාස් සහ තවත් අය	එම	1 0 34
8n 1	පැලපොල්වත්ත	එම	එම	0 2 6
8o 1	පාච්චත්ත	එම	පැතිරී	4 0 30
8p 1	හලගොඩවත්ත	එම	එම	1 2 26
8q 1	හලගොඩවත්තේකැලේ	එම	කැලේ	0 1 12
8r 1	තෙලමුගහවත්ත	රුබසිංගේ දොන් කරෝලිස්	පැතිරී	1 2 30
8s 1	අරඹගේන නොහොත් තෙලමුගහවත්ත	එම	එම	0 1 37
8u 1	අඹගහවත්ත	එම	එම	1 2 8
8v 1	අඹගහවත්තේගේන	එම	එම	0 3 25
14	පාච්චත්තේගේන	කන්ගානිමානගේ බබුනේ සහ තවත් අය	ගේන	2 0 25
15	උඩහවත්ත	කඵගමගේ බබුනේ	ගේන	2 0 6
15a	මැදවත්ත	කඵගමගේ බබුනේ	එම	0 3 2
15b	ගම්බෙට්ටිච්චිය	හෙට්ටේගමගේ අන්ද්‍රිස්සාමි සහ තවත් අය	පැතිරී	0 1 25
15c	කන්කානගේවත්ත	දොන් අදිරිගන් රණවිර, දේවාලේගම පොලිස් මුද්‍රාදැකියා	එම	1 1 2
15e	පැලවත්ත	එම	එම	1 1 20
16a	නාඤ්චිපිටියේගේන	රජසත්තක	කැලේ	3 0 10
16b	ආනන්දගේන	එම	එම	2 3 24
16c	එම	එම	එම	3 2 8
17a	ගම්බෙට්ටිච්චිය	එම්. අන්ද්‍රිස්සාමි	පැතිරී	0 0 36
17b	කන්කානගේවත්ත	දොන් අදිරිගන් රණවිර, දේවාලේගම පොලිස් මුද්‍රාදැකියා	එම	0 0 20
17c	පැලවත්ත	එම	එම	0 0 27
20	හක්මනගේවත්ත	රනේච්චිගේ දොන් අදිරිගන් පොලිස් මුද්‍රාදැකියා	එම	3 0 39
22a	මොරගහගේන	රජසත්තක	ගේන	3 2 4
22a 1	ඇට්ටිගහවත්ත	රුබසිංගේ දොන් කරෝලිස්	පැතිරී	0 1 20
22b	දෙහිගහගේන	එම	ගේන	0 0 30
22c	එම	එම	එම	0 1 30
22d	මට්ටගේන	එම	එම	3 0 4
22e	උඩුමුල්ලේවත්තේගේන	එම	පැතිරී	10 1 30
22f	මහින්තගේන	එම	ගේන	9 3 4
22g	එම	එම	පැතිරී	0 3 20
22h	එම	එම	එම	6 1 8
25	බොලංගොඩගේන	දොන් කරෝලිස් රජපක්‍ෂ	එම	8 1 8
6029	කෝන්ගහවත්ත නො			
15414	තෝන් බාලගහවත්ත	ආණ්ඩුව සහ ඩී. ඊ. රජපක්‍ෂ	පැතිරී සහ කොස්	1 1 8

තක්සේරු මිල අත්කරගත් රුපියල් 10 ක් සිට රුපියල් 20 දක්වා.  
 මෙම ඉඩම් සම්බන්ධව වැඩිදුර කාරණා සර්වේකර් ජනරාල් උත්තාන්තේගෙනද, විනිවිමේ කොන්දේසි සම්බන්ධව කොමිෂි (ඉහතයි) කොමසාරිස් උත්තාන්තේගෙනද දකුණත්තට පුළුවන.  
 ගරුගර උතුමානත්තන්තේගේ ආඥාවලෙස,  
 ඒ. ඇම්. ඇණමෝර්,  
 මහ සෙක්‍රෙටාරිස් වර්ග.

**LAND ACQUISITION NOTICES.**

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for widening Dikoya-Hatton road, to wit :—

Preliminary plan 5,420. Village—Dikoya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
K 884	Dumbar estate	Waste land	H. T. Armitage	0 3 25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on September 16, 1905, at 12.30 o'clock p.m., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
 August 21, 1905.

H. WACE,  
 Government Agent.

**ව** 1876 ක්වූ අඩුරුද්දේ නොමිමර 3 වනේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම් :—දික්මය හැටන් පාර පලුකෙරීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියා කරණ පිණිස “වම් 1876 වෛ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙනි කාණ්ඩයේ කරතිබෙන පොරොන්දුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මනුෂ්‍යය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම:—

සිතියම 5,420. ගම—දික්මය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත.
K 884	චන්ඩාර් ඇස්වෙට් නමැති වත්ත	ඉඩුබිම	එච්. ඩී. ආර්මිච්ච්	0 3 25

එබැවින් ඉඩම අයිතිකරගැනීමට ආණ්ඩුවේ කලාපනාච තිබෙන බව පොදුජනයාට දැනගැන්ම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකි ඉඩමට අයිතිවාසිකම් ඇත්නම්වූ සැමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1905 ක්වූ සැප්තැම්බර් මස 16 වෙනි දින දවල් 12.30 කනිසමට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම්වූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වම් 1905 ක්වූ අගෝස්තු මස 21 වෙනි දින මහනුවර කවිචේරියේදීය. එච්. චේජ්,  
ආණ්ඩුවේ ජ්ජන්ත වමහ.

1876 ම් (බ්)-ත්ත 3 ම් මූලකස්සට්ටත්තීනු 7 ම් පිරිවිණ් පිරකාරම් ඉක්කොයා තොට්ටොට්ට රොට්ටොට්ට අඟ වීත් ත්තකක ආණ්ඩුම පසිරඟ්කතෙවෙක්කු වෙණ්දියතාන පිණ්ණිස්සොල්පට්ටම් කාණ්ඩය, අඟ්තාවතා :—  
පිරතමපට්-ත්ත මූලකස්ස 5,420. ශ්‍රීඒසී-ඉක්කොයා.

ක්‍රණ්.	කාණ්ඩයනු පෙයාර්.	විවරම්.	උච්ච්තාණ්ඩයනු පෙයාර්.	විජාලම්.
K 884	උණ්පාර්තොට්ටම්	වෙණ්දු තිලම්	ආ. ඒ. ජූර්ච්ච්ච්	0 3 25

ආණ්ඩුකොන්වතත්තකාණ් ආණ්ඩුකොන්වතත්තකාණ් 1876 ම් (බ්)-ත්ත 3 ම් මූලකස්සට්ටත්තීනු 7 ම් පිරිවිණ් පිරකාරම් ඉක්කොයා තොට්ටොට්ට රොට්ටොට්ට අඟ වීත් ත්තකක ආණ්ඩුම පසිරඟ්කතෙවෙක්කු වෙණ්දියතාන පිණ්ණිස්සොල්පට්ටම් කාණ්ඩය, අඟ්තාවතා :—  
පිරතමපට්-ත්ත මූලකස්ස 5,420. ශ්‍රීඒසී-ඉක්කොයා.

ආණ්ඩුකොන්වතත්තකාණ් ආණ්ඩුකොන්වතත්තකාණ් 1876 ම් (බ්)-ත්ත 3 ම් මූලකස්සට්ටත්තීනු 7 ම් පිරිවිණ් පිරකාරම් ඉක්කොයා තොට්ටොට්ට රොට්ටොට්ට අඟ වීත් ත්තකක ආණ්ඩුම පසිරඟ්කතෙවෙක්කු වෙණ්දියතාන පිණ්ණිස්සොල්පට්ටම් කාණ්ඩය, අඟ්තාවතා :—  
පිරතමපට්-ත්ත මූලකස්ස 5,420. ශ්‍රීඒසී-ඉක්කොයා.

ආණ්ඩුකොන්වතත්තකාණ් ආණ්ඩුකොන්වතත්තකාණ් 1876 ම් (බ්)-ත්ත 3 ම් මූලකස්සට්ටත්තීනු 7 ම් පිරිවිණ් පිරකාරම් ඉක්කොයා තොට්ටොට්ට රොට්ටොට්ට අඟ වීත් ත්තකක ආණ්ඩුම පසිරඟ්කතෙවෙක්කු වෙණ්දියතාන පිණ්ණිස්සොල්පට්ටම් කාණ්ඩය, අඟ්තාවතා :—  
පිරතමපට්-ත්ත මූලකස්ස 5,420. ශ්‍රීඒසී-ඉක්කොයා.

**H**AVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of “The Land Acquisition Ordinance of 1876,” section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a Gansabhawa building at Madipola, to wit :—

Preliminary plan 5,461. Village—Madipola.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
A 886	Wewehena	Cleared land	Appuhami and others	0 0 26
B 886	Do.	do.	do.	1 0 32

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Matale on October 2, 1905, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,  
August 26, 1905. R. B. HELTINGS,  
Assistant Government Agent.

**ව** 1876 ක්වූ අඩුරුද්දේ නොමිමර 3 වනේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම් :—මාදිපොල ගම්සභාවක් ගොඩනැගීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වම් 1876 වෛ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙනි කාණ්ඩයේ කරතිබෙන පොරොන්දුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මනුෂ්‍යය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම:—

සිතියම 5,461. ගම—මාදිපොල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත.
A 886	වැවගේන	එලිකළ ඉඩම	අප්පහාම් සහ තවත්	0 0 26
B 886	එම	එම	එම	1 0 32

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කලාපනාච තිබෙන බව පොදුජනයාට දැනගැන්ම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකි ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම්වූ සැමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1905 ක්වූ ඔක්තෝබර් මස 2 වෙනි දින එකේ කනිසමට මාතලේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම්වූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වම් 1905 ක්වූ අගෝස්තු මස 26 වෙනි දින මාතලේ කවිචේරියේදීය. ආර්. ඩී. හැලිංස්,  
ආණ්ඩුවේ උප ජ්ජන්ත වමහ.

1876 ம் ஆண்டு 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவுப் பிரகாரம் மாதிடொல காள்சபா கட்டுகிறதற்காக என்னும் பகிரங்கநேவைக்கு வேண்டியதான பின்னர்ச் சொல்லப்படும் காணியின் அகநாவது :—

பிரதமபட்டத்து இலக்கம் 5,461. குறிச்சி—மாதிடொல.

துண்டு.	காணியினது பெயர்.	விலரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. அ. பெ.
A 886	வேவகேன	துப்பரவாக்கின இடம்	அப்புசாமியும் சிவரும்	0 0 26
B 886	ஷே	ஷே	ஷே	1 0 32

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டுக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவு ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பினைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிநிபுண்படுத்தக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவுப் படி வேண்டிய பிரகாரம் நான் இதைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் ஆண்டு ஜப்பனியா தம் 2 ந் தேதியிலன்று பிற்பகல் 1 மணிக்கு மாத்தலையில் என்முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

மாத்தலை கச்சேரி,  
1905 ம் ஆண்டு பிரட்டாசியி 26 ந் உ.

ஆர். பி. ஹெலிங்ஸ்,  
உதவி அரசாட்சி எசன்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a railway station, to wit :—

Lot.	Name of Land.	Preliminary plan 12,393. Village—Homagama.		Extent.
		Description.	Name of Claimant.	
B 832	Kahatagahawatta	Cocconut garden	Madapatage Dosihami and others	0 1 14.50
C 832	Delgahawatta	do.	Matara Achchi Vidanage Don Abraham	0 2 9.25
D 832	Do.	Bare ground	M. Don Louis	0 0 0.16
				0 3 23.91

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on October 16, 1905, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

H. W. BRODHURST,  
Acting Government Agent.

The Kachcheri,  
Colombo, September 13, 1905.

வெளி 1876 க்கு எடுத்துக்கொள்ளப்பட்டதற்கான 7 ம் பிரிவுப் பிரகாரம் மாதிடொல காள்சபா கட்டுகிறதற்காக என்னும் பகிரங்கநேவைக்கு வேண்டியதான பின்னர்ச் சொல்லப்படும் காணியின் அகநாவது :—

பிரதமபட்டத்து இலக்கம் 5,461. குறிச்சி—மாதிடொல.

துண்டு.	காணியினது பெயர்.	விலரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. அ. பெ.
B 832	காதாஹட்டா	காதுவாக்கின இடம்	மாடாபாடாஜா டோசிஹமி மற்றும் பிறர்	0 1 14.50
C 832	டெல்ஹட்டா	சேல	மாடாடா அச்சி விடாநாஜா டான் அபிரஹாம்	0 2 9.25
D 832	டோ.	கிடங்கி	ம. டான் லூயிஸ்	0 0 0.16
				0 3 23.91

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டுக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவு ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பினைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிநிபுண்படுத்தக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவுப் படி வேண்டிய பிரகாரம் நான் இதைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் ஆண்டு ஜப்பனியா தம் 2 ந் தேதியிலன்று பிற்பகல் 1 மணிக்கு மாத்தலையில் என்முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

மாத்தலை கச்சேரி,  
1905 ம் ஆண்டு பிரட்டாசியி 26 ந் உ.

ஆர். பி. ஹெலிங்ஸ்,  
உதவி அரசாட்சி எசன்டு.

1876 ம் ஆண்டு-க்கு 3 ம் இலக்கச் சட்டத்தினை 7 ம் பிரிவின் பிரகாரம் ஹைபில்வே ஸ்டேஷன்கட்ட என்னும் பசிரங்க தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அச்சாவது:—

சுண்ணாம்பு.	காணியினது பெயர்.	கவரம்.	குறிச்சி—தொடர்ச்சி.	வீசாவம்.
B 832	கஹட்டகாவத்த	தென்னந்தோட்டம்	உரித்தாளியின் பெயர்.	ச. ஸா. பெ.
C 832	தெல்காவத்த	ஹட்ட	ம. சொசுஹாமியும் மறுபெரும்	0 1 14.50
D 832	ஹெ	வெண்பூமி	ம. டொன் ஆபிரகாம்	0 2 9.25
			ம. டொன் லூயிஸ்	0 0 0.16
				0 3 23.91

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-க்கு காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினை 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இச்செய்தகொண்டு பிரசுரித்தமாய் எனம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிக்கு உரித்துப்பெசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் ஆண்டு ஐப்பசிமாசம் 16 ந் தேதியிலன்று பிற்பகல் 2 மணிக்கு கொழும்புக் கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டிருந்த தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்குக் காய்ச் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்கடையும் சொல்லும்படி இசனூ அடக்காளிடத்திற்குக் கேட்டுக்கொள்ளப்படுகின்றது.

ராமுக்குக் கச்சேரி, எச். டி. பி. யு. பரேட்டர்ஸ்ட், 1905 ம் ஆண்டு பார்ட்டாசுமார் 13 ந் உ. அரசாட்சி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the burial of night soil from the Godapolā latrine, to wit:—

Preliminary plan 5,454. Village—Gongawela.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
V 885	Kollagahawelawatta	Contains cocconut tree about 30 years old	D. B. Suwaris de Silva	0 0 17

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Matale Kachcheri on October 2, 1905, at 1 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri, August 28, 1905.

R. B. HELLINGS, Assistant Government Agent.

வீதி 1876 க்கு அபிவிருத்தி செய்யுமாறு 3 ம் இலக்கச் சட்டத்தினை 7 ம் பிரிவின் பிரகாரம் ஹைபில்வே ஸ்டேஷன்கட்ட என்னும் பசிரங்க தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அச்சாவது:—

சுண்ணாம்பு.	காணியினது பெயர்.	கவரம்.	குறிச்சி—தொடர்ச்சி.	வீசாவம்.
V 885	கொடுகைவெவலத்த	30 வருசம் வயதுபோன ஒரு தென்னமரம் உண்டான	டி. பி. சுவாரிஸ் த சில்வா	0 0 17

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-க்கு காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினை 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இச்செய்தகொண்டு பிரசுரித்தமாய் எனம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிக்கு உரித்துப்பெசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் ஆண்டு ஐப்பசிமாசம் 2 ந் தேதியிலன்று பகல் 1 மணிக்கு மாத்தலைக் கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டிருந்த தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்குக் காய்ச் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்கடையும் சொல்லும்படி இசனூ அடக்காளிடத்திற்குக் கேட்டுக்கொள்ளப்படுகின்றது.

1905 ம் ஆண்டு ஆவணிமீ 28 ந் உ.

ஆர். பி. எலிங்ஸ், உதவி-அரசாட்சி ஏசுண்டு.

1876 ம் ஆண்டு-க்கு 3 ம் இலக்கச் சட்டத்தினை 7 ம் பிரிவின் பிரகாரம் கொடபொல கக்கூஸ் நரவல் புதைக்கிறதற்காக என்னும் பசிரங்க தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அச்சாவது:—

சுண்ணாம்பு.	காணியினது பெயர்.	கவரம்.	குறிச்சி—தொடர்ச்சி.	வீசாவம்.
V 885	கொல்லகஹவெவலத்த	30 வருசம் வயதுபோன ஒரு தென்னமரம் உண்டான	டி. பி. சுவாரிஸ் த சில்வா	0 0 17

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-க்கு காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினை 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இச்செய்தகொண்டு பிரசுரித்தமாய் எனம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிக்கு உரித்துப்பெசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் ஆண்டு ஐப்பசிமாசம் 2 ந் தேதியிலன்று பகல் 1 மணிக்கு மாத்தலைக் கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டிருந்த தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்குக் காய்ச் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்கடையும் சொல்லும்படி இசனூ அடக்காளிடத்திற்குக் கேட்டுக்கொள்ளப்படுகின்றது.

1905 ம் ஆண்டு ஆவணிமீ 28 ந் உ.

ஆர். பி. எலிங்ஸ், உதவி-அரசாட்சி ஏசுண்டு.



WHEREAS all that allotment of land lot 6,261 in preliminary plan No. 584, described in title plan No. 91,550, situated in the village Paraiyanodai in Manmunai Pattu North of the Batticaloa District, Eastern Province; bounded on the north-east by a swamp called kani, east by land described in title plan No. 77,656, south-east and south-west by land said to belong to the Crown, and north-west by land said to belong to the Crown and by a road, containing in extent 4 acres and 2 roods, which has been alienated by and on behalf of the Crown and purchased by Mukaiyatinlevvai Mukamatuttampi and Vappulevvai Akamatulevvai of Kattankudi, appears to me to have been abandoned by the owners thereof for the last eight years and upwards; and whereas such owners or any persons lawfully claiming under them cannot be ascertained, notwithstanding all diligent and reasonable inquiries thereunto made by me:

Now know all men concerned that I, Edward Francis Hopkins, Government Agent of the Eastern Province, by virtue of the powers vested in me by the Ordinance No. 4 of 1887, and with the sanction of His Excellency the Governor, do hereby declare that if no claim to the said land by any person having a right or able to establish a title thereto is made to me on or before December 31, 1906, the same will be resumed by the Crown in terms of the 2nd clause of the said Ordinance.

Given under my hand at Batticaloa this 26th day of August, 1904.

E. F. HOPKINS,  
Government Agent, Eastern Province.

ඉඩම් ආපසු රජසන්තකකරගැනීම සම්බන්ධ නොතිසියයි.

ලංකාවටයේ නැගෙනහිර දිසාවේ මඩකලපුව දිස්ත්‍රික්කේට අසිති මත්වුනේ උතුරුපලාගේ පරය නෝවෙඩි කියන ගමේ පිහිටා තිබෙන සහ නොමමර 91,550 දරන සිත්තක්කර මජ්ඣම සමග දෙන සිතියමේ සහ නොමමර 584 දරන මුල් සිතියමෙහුත් පෙනෙන නොමමර 6,261 දරන බිම්කප්පි විට මාසිමි—උතුරු නැගෙනහිරට කේණි කියෙන මඩබිමද; නැගෙනහිරට නොමමර 77,656 දරන සිත්තක්කර මජ්ඣම සමග දිතිබෙන සිතියමේ පෙනෙන ඉඩමද; දකුණු නැගෙනහිරටත්, දකුණු බස්නාහිරටත් රජසන්තක ඉඩමද; උතුරු බස්නාහිරට රජසන්තක ඉඩම සහ පාරද යන මේය. එහි මහන අක්කර 4 රූපිස් 2 පමණ ඇත. ඒක ආණ්ඩුව විසින් ආණ්ඩුව උදෙසා අත්සන් කක කරන්ටයෙදී කාතන්කුඩියේ පදිංචි මුහුණෙදීන් ලෙබ්බේ මුහුණෙදීන් විසින් සහ වාප්පුලෙබ්බේ අහමදුලෙබ්බේ විසින් මුලේටගත් හුමන් අසිතිකාරයින් විසින් ඒ මුළු බිම් කොට්ඨාසය දැනට අවරදු අටකට වැඩිකාලයක් මුළුල්ලේ අත්හැරදමා තිබෙන බව පෙනෙන නිසා මා විසින් සැලකෙන සියළුම උත්සාහකලහුමන් එවදු අසිතිකාරයෝ මවුන්ගේ අසිතිය කියා සැලකෙන සුදුකමක් කියා සිටින කෙ තෙත්වත් කොයාගත්ව බැරි බැවින් මෙසින් සියළුදෙනාටම දැනුමදෙන්ගෙන්ම නැගෙනහිර දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවැනුව එඩ්වඩ් ප්‍රැන්සිස් හොප්කින්ස් වන මට වම් 1887ගේ 4 වෙන් ආඥපත්‍රයෙන් ලැබී තිබෙන බල පුළුවන්කම කරණකොටගෙණ සහ ගරුතර ආණ්ඩුකාර උතුමානන්වයන් සේගේ සම්මතය ඇතුළු මෙසින් ප්‍රකාශකරණ වගනම්, එකී ඉඩමට අසිතිකමක් ඇති කෙනෙක් එක් කෝ අසිතිකම මජ්ඣකරන්ට පුළුවන්කෙනෙක් වම් 1906ගේ දෙසැම්බර් මස 31 වෙනි දින නොහොත් ඒ ජනප්‍රකාරයේ අසිතිකම කියා නොසිටියොත් මෙහි ඉහතකී ඉඩම පෙරකී ආඥපත්‍රයේ 2 වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුව විසින් ආපසු අසිතිකරගන්ව බව මෙසින් ප්‍රකාශකරමි. මේබව ඊට වැදගත් නිසා සියල්ලෝම දැනගනීන්වා.

මා විසින් අත්සන්කොට මඩකලපුවේදී දෙන්ට යෙදුගේ වම් 1904ක්වූ අගෝස්තු මස 26 වෙනි දිනදීය.

ඒ. ඇස්. හොප්කින්ස්,  
නැගෙනහිර දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත වමස.

මුහුණෙදීන් කිසිමා කාලයක් මඩකලපුව දිස්ත්‍රික්කේට අසිති මත්වුනේ උතුරුපලාගේ පරය නෝවෙඩි කියන ගමේ පිහිටා තිබෙන සහ නොමමර 91,550 දරන සිත්තක්කර මජ්ඣම සමග දෙන සිතියමේ සහ නොමමර 584 දරන මුල් සිතියමෙහුත් පෙනෙන නොමමර 6,261 දරන බිම්කප්පි විට මාසිමි—උතුරු නැගෙනහිරට කේණි කියෙන මඩබිමද; නැගෙනහිරට නොමමර 77,656 දරන සිත්තක්කර මජ්ඣම සමග දිතිබෙන සිතියමේ පෙනෙන ඉඩමද; දකුණු නැගෙනහිරටත්, දකුණු බස්නාහිරටත් රජසන්තක ඉඩමද; උතුරු බස්නාහිරට රජසන්තක ඉඩම සහ පාරද යන මේය. එහි මහන අක්කර 4 රූපිස් 2 පමණ ඇත. ඒක ආණ්ඩුව විසින් ආණ්ඩුව උදෙසා අත්සන් කක කරන්ටයෙදී කාතන්කුඩියේ පදිංචි මුහුණෙදීන් ලෙබ්බේ මුහුණෙදීන් විසින් සහ වාප්පුලෙබ්බේ අහමදුලෙබ්බේ විසින් මුලේටගත් හුමන් අසිතිකාරයින් විසින් ඒ මුළු බිම් කොට්ඨාසය දැනට අවරදු අටකට වැඩිකාලයක් මුළුල්ලේ අත්හැරදමා තිබෙන බව පෙනෙන නිසා මා විසින් සැලකෙන සියළුම උත්සාහකලහුමන් එවදු අසිතිකාරයෝ මවුන්ගේ අසිතිය කියා සැලකෙන සුදුකමක් කියා සිටින කෙ තෙත්වත් කොයාගත්ව බැරි බැවින් මෙසින් සියළුදෙනාටම දැනුමදෙන්ගෙන්ම නැගෙනහිර දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවැනුව එඩ්වඩ් ප්‍රැන්සිස් හොප්කින්ස් වන මට වම් 1887ගේ 4 වෙන් ආඥපත්‍රයෙන් ලැබී තිබෙන බල පුළුවන්කම කරණකොටගෙණ සහ ගරුතර ආණ්ඩුකාර උතුමානන්වයන් සේගේ සම්මතය ඇතුළු මෙසින් ප්‍රකාශකරණ වගනම්, එකී ඉඩමට අසිතිකමක් ඇති කෙනෙක් එක් කෝ අසිතිකම මජ්ඣකරන්ට පුළුවන්කෙනෙක් වම් 1906ගේ දෙසැම්බර් මස 31 වෙනි දින නොහොත් ඒ ජනප්‍රකාරයේ අසිතිකම කියා නොසිටියොත් මෙහි ඉහතකී ඉඩම පෙරකී ආඥපත්‍රයේ 2 වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුව විසින් ආපසු අසිතිකරගන්ව බව මෙසින් ප්‍රකාශකරමි. මේබව ඊට වැදගත් නිසා සියල්ලෝම දැනගනීන්වා.

මුහුණෙදීන් කිසිමා කාලයක් මඩකලපුව දිස්ත්‍රික්කේට අසිති මත්වුනේ උතුරුපලාගේ පරය නෝවෙඩි කියන ගමේ පිහිටා තිබෙන සහ නොමමර 91,550 දරන සිත්තක්කර මජ්ඣම සමග දෙන සිතියමේ සහ නොමමර 584 දරන මුල් සිතියමෙහුත් පෙනෙන නොමමර 6,261 දරන බිම්කප්පි විට මාසිමි—උතුරු නැගෙනහිරට කේණි කියෙන මඩබිමද; නැගෙනහිරට නොමමර 77,656 දරන සිත්තක්කර මජ්ඣම සමග දිතිබෙන සිතියමේ පෙනෙන ඉඩමද; දකුණු නැගෙනහිරටත්, දකුණු බස්නාහිරටත් රජසන්තක ඉඩමද; උතුරු බස්නාහිරට රජසන්තක ඉඩම සහ පාරද යන මේය. එහි මහන අක්කර 4 රූපිස් 2 පමණ ඇත. ඒක ආණ්ඩුව විසින් ආණ්ඩුව උදෙසා අත්සන් කක කරන්ටයෙදී කාතන්කුඩියේ පදිංචි මුහුණෙදීන් ලෙබ්බේ මුහුණෙදීන් විසින් සහ වාප්පුලෙබ්බේ අහමදුලෙබ්බේ විසින් මුලේටගත් හුමන් අසිතිකාරයින් විසින් ඒ මුළු බිම් කොට්ඨාසය දැනට අවරදු අටකට වැඩිකාලයක් මුළුල්ලේ අත්හැරදමා තිබෙන බව පෙනෙන නිසා මා විසින් සැලකෙන සියළුම උත්සාහකලහුමන් එවදු අසිතිකාරයෝ මවුන්ගේ අසිතිය කියා සැලකෙන සුදුකමක් කියා සිටින කෙ තෙත්වත් කොයාගත්ව බැරි බැවින් මෙසින් සියළුදෙනාටම දැනුමදෙන්ගෙන්ම නැගෙනහිර දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවැනුව එඩ්වඩ් ප්‍රැන්සිස් හොප්කින්ස් වන මට වම් 1887ගේ 4 වෙන් ආඥපත්‍රයෙන් ලැබී තිබෙන බල පුළුවන්කම කරණකොටගෙණ සහ ගරුතර ආණ්ඩුකාර උතුමානන්වයන් සේගේ සම්මතය ඇතුළු මෙසින් ප්‍රකාශකරණ වගනම්, එකී ඉඩමට අසිතිකමක් ඇති කෙනෙක් එක් කෝ අසිතිකම මජ්ඣකරන්ට පුළුවන්කෙනෙක් වම් 1906ගේ දෙසැම්බර් මස 31 වෙනි දින නොහොත් ඒ ජනප්‍රකාරයේ අසිතිකම කියා නොසිටියොත් මෙහි ඉහතකී ඉඩම පෙරකී ආඥපත්‍රයේ 2 වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුව විසින් ආපසු අසිතිකරගන්ව බව මෙසින් ප්‍රකාශකරමි. මේබව ඊට වැදගත් නිසා සියල්ලෝම දැනගනීන්වා.

මඩකලපුව, 1904 ම් (ඔ) ජූනියර් 26 ඊ. ඩ.

ඒ. ඒ. ඉප්සින්ස්,  
අරාජාදි ඉලෙක්ට්.

WHEREAS the allotments of land described in the schedule hereunto annexed, containing in extent 96 acres 2 roods and 30 perches, situated in the village Pattiyagama in the Hewawissa korale of the Pata Hewaheta division of the Kandy District of the Central Province, which have been alienated by and on behalf of the Crown, appear to me to have been abandoned by the owners thereof for the last eight years and upwards; and whereas such owners or any persons lawfully claiming under them cannot be ascertained, notwithstanding all diligent and reasonable inquiries thereunto made by me :

Now know all men concerned that I, the Honourable Herbert Wace, Companion of the Most Distinguished Order of Saint Michael and Saint George, Government Agent, Central Province, by virtue of the powers vested in me by the Ordinance No. 4 of 1887 and with the sanction of His Excellency the Governor, do hereby declare that if no claim to the said lands by or on behalf of any person able to establish a title thereunto is made to me on or before November 30, 1905, the same will be resumed by the Crown in terms of the 2nd section of the said Ordinance.

Given under my hand this Sixteenth day of November, One thousand Nine hundred and Four.

H. WACE,  
Government Agent.

*Schedule referred to.*

Lot 2,366 in preliminary plan No. 557. Title plan No. 58,994.

An allotment of land called Galhainekelley, situated in the village Pattiyagama in Hewawissa korale in the Pata Hewaheta division of the Kandy District, Central Province; bounded on the north and north-east by land said to belong to the Crown and by a road, on the east and south-east by a road, on the south by land said to belong to the Crown, on the south-west, west, and north-west by a path and by land said to belong to the Crown; containing in extent, exclusive of the path and water-courses passing through the land, 9 acres and 8 perches.

Lot 167 in preliminary plan No. 36. Title plan No. 52,883.

An allotment of land called Ensalgollekelley, situated in the village Pattiyagama in Hewawissa korale in the Pata Hewaheta division of the Kandy District, Central Province; bounded on the north and north-west by a path; on the north-east by a path, by land said to belong to the Crown, and by a water-course; on the south-east by land claimed by natives, by land purchased by Polgedara Rawa, and by land said to belong to the Crown; on the south-west and west by land said to belong to the Crown; containing in extent 12 acres and 3 roods.

Lots 168, 174, 177, 180, 181 in preliminary plan No. 36. Title plan No. 64,508.

Three allotments of land situated in the village Pattiyagama in the Hewawissa korale in the Pata Hewaheta division of the Kandy District, Central Province :-

A.—Called Erisangolle; bounded on the north by a road, on the east by land said to belong to the Crown, on the south and south-west by land said to be that described in plan No. 44,605, on the west by land said to be that described in plan No. 44,605 and by land described in plan No. 64,507.

B.—Called Erisangolle and Maddakakelle; bounded on the north by land said to belong to the Crown and by a path, on the east by lands described in plans Nos. 51,562 and 64,495, on the south and south-west by Maddakakello-oya, on the west by Maddakakello-oya and by land said to belong to the Crown.

C.—Called Erisangolle; bounded on the north-east by land called Mallelegederewatte, on the east by land called Mallelegederewatte and by a water-course, on the south-east by land called Kooragahapittiwatte, on the south by land called Kooragahapittiwatte and Kalassamadethewatte, on the west by land said to belong to the Crown, on the north-west by land described in plan No. 52,883.

All three allotments containing in extent 74 acres 3 roods and 22 perches as follows :-

				A.	R.	P.
A	containing in extent	...	...	12	2	12
B	Do.	...	...	56	1	33
C	Do.	...	...	5	3	17
				74	3	22

මාම දිසාම මහනුවර දිස්ත්‍රික්කේ පානගේවාහැටේ හේවා විස්සකෝරලේ පව්වියගම යන ගම පිහිටා තිබෙන මිට සාකරතිබෙන සටහනේ පෙන්වාදෙන ආණ්ඩුව විසින් සහ ඒ වෙනුවෙන් විකුණන ලද යෙදුන අක්කර 96කුත් රූඩ් 2කුත් පර්චස් 30ක් විසාලකම ඇති බිම්කට්ටි දැනට අට අවුරුද්දකට නොහොත් ඊට වැඩිකාලයක් එහි අයිතිකාරයෝ විසින් අත්ඇරදමා තිබෙන බව මට පෙනෙන බැවින්ද මා විසින් හොඳකාර හැකිපමන විභාගකලේවි නුමුත් මෙම ඉඩම අයිතිකාරයින් හෝ ඔවුන් සටහන් නඩුමාගියේ ප්‍රකාර අයිතිවාසිකම් කියන අයවරුන් හෝ දැනගන්ට නොලැබුන බැවින්ද, මෙකී ඉඩමේවලට අයිතිවාසිකම් තිබෙන බව මජපුකරන්ට පුළුවන් අය හෝ ඔවුන් වෙනුවට එසේ මජපුකරන්ට පුළුවන් අය හෝ වසී 1905ක්වූ නොවැලිබු මස 30 වෙනි දිනදී හෝ ඊට ප්‍රථමයෙන් මා ඉදිරිපිටට පැමිණ එකී උරුම පෙන්වාසිවින්ට නොයෙදුනේවිනම්, සැන්ටි මෙමකල් සහ සැන්ටි පෝර්ච් විශේෂ පෙලපතෙහි සමාජික නාම ධුරකර මාම දිසාම ඇණ්ඩුවේ ඒජන්තතැන වන ගෞරවනීය ධුරකර වේස් යන මට වසී 1887කේ අවුරුද්දේ නොමර 4රේ ආඥපනතෙන් ලැබී තිබෙන බලය කරණකොටගෙන සහ ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ අවසරය පිටින් එම ඉඩම එකී ආඥපනතේ දෙවෙනි වගන්තියේ ප්‍රකාර මා විසින් නැවත ආණ්ඩුවට ගන්ටයෙදෙන බව මේ සම්බන්ධ සියලුදෙනාම දැනගත යුතුයි.

මගේ අත්සන තබාදෙන්නට යෙදුනේ වසී 1904ක්වූ නොවැලිබු මස 16 වෙනි දින මහනුවර කවිවෙරියේදීය.

එච්. වේස්,  
ආණ්ඩුවේ ඒජන්ත උපකාරකයා.



කියනලද සටහනකම්.

නොමමර 58,994<sup>෧</sup> අයිතිවාසිකමේ පලෑන. නොමමර 557<sup>෨</sup> මුල් සිතියමේ 2,366<sup>෩</sup> සේ බිම්කට්ටිය.

මහලම දිසාමේ මහනුවර දිස්ත්‍රික්කේ පානහේවාහැටේ හේවාච්ඡසකෝරලේ පවරියගම යන ගම පිහිටා තිබෙන ගල්හේනේකැලේ කියන ඉඩම් කොටසට මාලුම්—උතුරට සහ ඉහතකොණට ආණ්ඩුවට අයිතිය කියන ඉඩම සහ පාරක්ද; නැගෙනහිරට සහ අත්තිකොණට පාරක්ද; දකුණට ආණ්ඩුවට අයිතිය කියන ඉඩමද, නිරිතකොණට, බස්නාහිරට සහ වයඹකොණට අයිතිය කියන ආණ්ඩුවට අයිතිය කියන ඉඩමද, යන මෙකී මාලුම්කලට මැදිවූ අයිතිය සහ ඉඩම් උඩින් ගලායන වතුරපාරවල් අත්අර, අක්කර 9කුත් පාර්ච්ඡ 3ක් විසාලකම ඇති ඉඩමද.

නොමමර 52,883<sup>෧</sup> අයිතිවාසිකමේ පලෑන. නොමමර 36<sup>෨</sup> මුල් සිතියමේ 167<sup>෩</sup> සේ බිම්කට්ටිය.

මහලම දිසාමේ මහනුවර දිස්ත්‍රික්කේ පානහේවාහැටේ හේවාච්ඡසකෝරලේ පවරියගම යන ගම පිහිටා තිබෙන එන්සාල්ගොල්ලේ කැලේ කියන ඉඩම් කොටසට මාලුම්—උතුරට සහ වයඹ කොණට අයිතිය කියන ඉඩමද, ආණ්ඩුවට අයිතිය කියන ඉඩම සහ වතුරපාරක්ද; අත්තිකොණට වැසියන් විසින් අයිතිවාසිකම කියන ඉඩමද, පොල්ගෙදර බාවා විසින් මිලේටගත් ඉඩම සහ ආණ්ඩුවට අයිතිය කියන ඉඩමද; නිරිතකොණට සහ බස්නාහිරට ආණ්ඩුවට අයිතිය කියන ඉඩමද, යන මෙකී මාලුම්කලට මැදිවූ අක්කර 12කුත් රූඩ් 3ක් විසාලකම ඇති ඉඩමද.

නොමමර 64,508<sup>෧</sup> අයිතිවාසිකමේ පලෑන. නොමමර 36<sup>෨</sup> මුල් සිතියමේ 168, 174, 177, 18) සහ 181<sup>෩</sup> සේ බිම්කට්ටිය.

මහලම දිසාමේ මහනුවර දිස්ත්‍රික්කේ පානහේවාහැටේ හේවාච්ඡසකෝරලේ පවරියගම යන ගම පිහිටා තිබෙන බිම්කට්ටි තුනක් :—

A.—එරිසන්ගොල්ල කියන ඉඩම් කොටසට මාලුම්—උතුරට පාරක්ද; නැගෙනහිරට ආණ්ඩුවට අයිතිය කියන ඉඩමද; දකුණට සහ නිරිතකොණට නොමමර 44,605<sup>෧</sup> පලෑන කඩදැසියේ පෙනෙනවාය කියන ඉඩමද; බස්නාහිරට නොමමර 44,605<sup>෧</sup> පලෑන කඩදැසියේ පෙනෙනවාය කියන ඉඩම සහ නොමමර 64,507<sup>෨</sup> පලෑන කඩදැසියේ පෙනෙන ඉඩමද,

B.—එරිසන්ගොල්ල සහ මඩ්ඩක කැල්ලට මාලුම්—උතුරට ආණ්ඩුවට අයිතිය කියන ඉඩම සහ අයි පාරක්ද; නැගෙනහිරට නොමමර 51,562<sup>෧</sup> සහ 64,495<sup>෨</sup> පලෑන වල පෙනෙන ඉඩම්ද; දකුණට සහ නිරිතකොණට මඩ්ඩකකැල්ල මාද; බස්නාහිරට මඩ්ඩකකැල්ල මා සහ ආණ්ඩුවට අයිතිය කියන ඉඩමද,

C.—එරිසන්ගොල්ලට මාලුම්—රිහනකොණට මල්ලැල්ලෙගෙදරවත්ත කියන ඉඩමද; නැගෙනහිරට මල්ලැල්ලෙගෙදරවත්ත කියන ඉඩම සහ වතුරපාරක්ද; අත්තිකොණට කුරගහපිටියේ වත්ත කියන ඉඩමද; දකුණට කුරගහපිටියේ වත්ත සහ කලුස්සමඩෙව්වත්ත කියන ඉඩමද; බස්නාහිරට ආණ්ඩුවට අයිතිය කියන ඉඩමද; වයඹකොණට නොමමර 52,883<sup>෧</sup> පලෑනේ පෙනෙන ඉඩමද යන මෙකී ඉඩම් කට්ටි තුනම පහති සඳහන්වන ප්‍රකාර අක්කර 74කුත් රූඩ් 3කුත් පර්ච්ඡ 22ක් විසාලකම තිබේ.

					අ. රූ. ප.
A	වපසරිය	...	...	...	12 2 12
B	එම	...	...	...	56 1 33
C	එම	...	...	...	5 3 17
					74 3 22

මුද්‍රාපාලන අධ්‍යක්ෂවරයාගේ දායකත්වයෙන් මුද්‍රණය කරන ලද මෙහි පිටපතක් පමණක් ප්‍රකාශයට පත් කර ඇත. මෙහි මුද්‍රණය කිරීමට අවශ්‍ය වූ මුද්‍රණ ආදායම මුද්‍රණාලයේ මුද්‍රණ ආදායමෙන් මුද්‍රණය කරන ලදී. මෙහි මුද්‍රණය කිරීමට අවශ්‍ය වූ මුද්‍රණ ආදායම මුද්‍රණාලයේ මුද්‍රණ ආදායමෙන් මුද්‍රණය කරන ලදී. මෙහි මුද්‍රණය කිරීමට අවශ්‍ය වූ මුද්‍රණ ආදායම මුද්‍රණාලයේ මුද්‍රණ ආදායමෙන් මුද්‍රණය කරන ලදී.

**குறிக்கப்பட்ட டாப்பு.**

557 ம் இலக்க பிரதமபடத்திலுள்ளவும், 58,994 ம் இலக்க காணிப்படத்திலுள்ளவுமாகிய 2,366 ம் இலக்கத் துண்டு.

மத்திய மாகாணத்த கண்டி டிஸ்ட்ரிக்டு பார்த்தவெற்றைப்பகுதி எவவில்லைக் கோறையில் பத்திய கம வென்னும் கிராமத்திலுள்ளதும், காணிக்கடாகப்போகும் வழியையும் வாய்க்காலையும் விட 9 ஏக்கர் 8 பேர்ச் விஸ்தாரமுள்ளதும், பின்வரும் எல்லைகளையுடையதுமாகிய கல்யென்கலை என்று அழைக்கப்படுகிற காணித்துண்டு. வடக்கும் வடகிழக்கும்-ரோட்டும், முடிக்குரியதாகச் சொல்லப்படும் காணியும்; கிழக்கும் தென்கிழக்கும்-ரோட்டும்; தெற்கு-முடிக்குரியதாகச் சொல்லப்படும் காணி; தென்மேற்கு மேற்கு வடமேற்கு-ஒரு பாதையும் முடிக்குரியதாகச் சொல்லப்படும் காணியும்.

36 ம் இலக்கப் பிரதமபடத்திலுள்ளதும், 52,883 ம் இலக்கக் காணிப்படத்திலுள்ளதுமாகிய 167 ம் இலக்கத்துண்டு.

மத்தியமாகாணத்த கண்டி டிஸ்ட்ரிக்டு பார்த்த எவெற்றைப்பகுதி எவவில்லைக் கோறையில் பத்திய கம வென்னும் கிராமத்திலுள்ளதும் 12 ஏக்கர் 3 றுட் விஸ்தாரமுள்ளதும், பின்வரும் எல்லைகளையுடையதுமாகிய என்சல்கொல்லெலை யென்றழைக்கப்படும் ஒரு காணித்துண்டு. வடக்கும் வடமேற்கும்-பாதை; வடகிழக்கு-பாதையும் முடிக்குரியதாகச் சொல்லப்படும் காணியும், ஒரு வாய்க்காலும்; தென்கிழக்கு-கதேசிகளால் உரித்தப்பெசப்படும் காணியும், பொல்கெதறபாவாவால் வாங்கப்பட்ட காணியும், முடிக்குரியதாகச் சொல்லப்படும் காணியும்.

36 ம் இலக்கப் பிரதமபடத்திலுள்ளதும், 64,508 ம் இலக்கக் காணிப்படத்திலுள்ளவுமாகிய 168, 174, 177, 180, 181 ம் இலக்கத்துண்டுகள்.

மத்தியமாகாணத்த கண்டி டிஸ்ட்ரிக்டு பார்த்த எவெற்றைப்பகுதி எவவில்லைக் கோறையில் பத்திய கம வென்னும் கிராமத்திலுள்ளதும், அடியிற் காட்டியவண்ணம் 74 ஏக்கர் 3 றுட் 22 பேர்ச் விஸ்தாரமுள்ளதும் பின்வரும் எல்லைகளையுடையதுமாகிய மூன்று காணித்துண்டுகள், அவைகளாவன:—

A.—எரிசன்கொல்லை யென்றழைக்கப்படுவதும், வடக்கில்-ரோட்டும்; கிழக்கில் முடிக்குரியதாகச் சொல்லப்படும் காணியும்; தெற்கிலும் தென்மேற்கிலும் 44,605 ம் இலக்கப்படத்தில் விபரிக்கப்பட்டதாகச் சொல்லப்படும் காணியும்; மேற்கில்-44,605 ம் இலக்கப்படத்தில் விபரிக்கப்பட்டதாகச் சொல்லப்படும் காணியும். 64,507 ம் இலக்கப்படத்தில் விபரிக்கப்பட்ட காணியும் ஆகிய இந்த எல்லைகளையுடையதும்.

B.—மட்டக்கக்கெல்லை யென்றும் எரிசன்கொல்லை பென்றும் அழைக்கப்படுவதும், வடக்கில்-ஒரு பாதையும், முடிக்குரியதாகச் சொல்லப்படும் காணியும்; கிழக்கில்-51,562, 64,495 ம் இலக்கப் படங்களில் விபரிக்கப்பட்ட காணிகளும்; தெற்கிலும் தென்மேற்கிலும்-மட்டக்கக்கெல்லை ஓபாவும்; மேற்கில்-மட்டக்கக்கெல்லை ஓபாவும் முடிக்குரியதாகச் சொல்லப்படும் காணியும் ஆகிய இந்த எல்லைகளையுடையதும்.

C.—எரிசன்கொல்லை பென்றழைக்கப்படுவதும்; வடகிழக்கில்-மல்லெல்லெகெதறவத்தை யென்றழைக்கப்படும் காணியும்; கிழக்கில்-மல்லெல்லெகெதறவத்தை யென்றழைக்கப்படும் காணியும் ஒரு வாய்க்காலும்; தென்கிழக்கில்-கூறகாப்பிட்டியாவத்தை யென்றழைக்கப்படும் காணியும்; தெற்கில்-கூறகாப்பிட்டியாவத்தை யென்றும் கலசமடிதேவத்தை யென்று அழைக்கப்படும் காணியும்; மேற்கில்-முடிக்குரியதாகச் சொல்லப்படும் காணியும்; வடமேற்கில் 52,883 ம் இலக்கப்படத்தில் விபரிக்கப்பட்ட காணியும் ஆகிய இவ்வெல்லைகளையுடையதும்:—

					ஏ. று. டி. ப.
A	விஸ்தாரம்	...	...	...	12 2 12
B	ஹெ	...	...	...	56 1 33
C	ஹெ	...	...	...	5 3 17
					74 3 22

## SALE OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that the Government Agent for the Western Province will receive tenders at the Colombo Kachcheri at 12 noon on Wednesday, October 4, 1905, for the purchase of the under-mentioned Toll Rents of the Western Province from January 1 to December 31, 1906.

Separate tenders should be made for the several rents as shown below.

The successful tenderer will be required to deposit forthwith one-tenth of the purchase amount in cash; and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

## TOLLS ON TRUNK ROADS.

A.—*Municipal Tolls.*

- (a) Toll at the Victoria bridge. Clears the draw-bridge (b).
- (b) Toll at the draw-bridge. Clears the Victoria bridge (a).
- (c) Toll at the bridge at Urugodawatta.
- (d) Toll at the ferry at Pasbetal.
- (e) Toll at the canal at the draw-bridge (b).
- (f) Toll on the road from Wellampitiya to Dematagoda.
2. (a) Toll at the Bambalapitiya bridge over the Kirillapone canal. Clears the toll at the 4th milepost on the road from Colomno to Kotte.
- (b) Toll at or near the Kirillapone bridge near the 4th milepost on the Galle road.
- (c) Toll on the road from Colombo to Kotte. Clears the Bambalapitiya bridge (a). Also clears toll on the Kotte-Kaduwela (e).
- (d) Toll on the road from Nugegoda to Narahenpita at or near its junction with the North and South Base Line road.
- (e) Toll on the road from Kotte-Kaduwela between the 8th and 9th mileposts. Clears toll on the road Colombo-Kotte (c).
3. Toll at the ferry, Mutwal.
4. Toll at the Lock-gate, St. Sebastian.

B.—*On the Negombo Road.*

1. Toll at the Dandugama bridge.
2. Toll at the Toppu bridge and toll at the Nainamadam bridge. Payment at one clears the other.

C.—*On the Kandy Road.*

1. Toll between 10th and 12th mileposts.
2. Toll between the 21st and 23rd mileposts.

D.—*On the Galle Road.*

Toll at or near the Digarolla bridge, and the ferries at Henamulla, Gorakapola, and Digala

E.—*On the Ratnapura Road.*

1. Toll at Embulgama bridge at or near the 13th milepost.
2. Toll between the 23 $\frac{1}{4}$  and 23 $\frac{1}{2}$  mileposts, at a point east of the junction with the road leading to Pugoda.
3. Toll at Sitawaka bridge.

## TOLLS OTHER THAN THOSE ON THE TRUNK ROADS.

A.—*Colombo District.*

1. Toll on the road from Ja-ela to Henaratgoda between 18th and 19th mileposts.
2. Toll on the road from Kelaniya to Henaratgoda between the 12th and 13th and 20th and 21st mileposts, and toll on the road from Talawatuhenpita to Udupila at Migahawatta at or near Madarawa bridge.
3. Toll on the road from Alutgama to Radawana between the 3rd and 4th mileposts.
4. Toll at the Hanwella ferry.
5. Toll on the road from Pasyala to Hanwella at Ellakala near the 2nd milepost, and toll on the road from Veyangoda to Attanagalla at its junction with the Kandy road.
6. Toll at the Pugoda ferry.
7. Toll on the road from Pore to Bope between the 15th and 16th mileposts at the junction with the new minor cross road from Panagoda to Henpita.
8. Toll on the road from Colombo to Kesbewa between the 10th and 11th mileposts at Bokundara ; toll at Kospalankissa bridge.
9. Toll on the road from Mirihana to Mattegoda at or near the 12th milepost.
10. Toll at the Wewala ferry.
11. Tolls on the Hendala canal at Hendala and at Pamunugama. Tolls on the Hendala canal at Gorakagahatotupola and at a point on the western bank of the old Negombo canal at Pamunugama, 642 yards north of the canals called Joseph's canal.
12. Toll on the Kitanpahuwa canal.
13. Toll on the road from Talawatugoda to Hokandara.

B.—*Negombo District.*

1. Toll on the road from Negombo to Giriulla between the 4th and 6th mileposts ; toll on the road from Negombo to Giriulla between the 9th and 10th mileposts. Payment at one clears the other.
2. Toll at the Giriulla bridge.
3. Toll at a point 370 yards east of the Andiambalam bridge, on the road from Negombo to Minuwangoda.
4. Toll on the road from Negombo to Dunagaha between the 6th and 7th mileposts.
5. Toll on the road from Selathandiya to Alutapola near the 5th milepost.
6. Toll at the Kotugoda bridge.
7. Toll at the Siduwa ferry.
8. Toll on the road from Minuwangoda to Kotadeniyawa at a spot within a quarter of a mile from the 26th milepost.
9. Toll on the road from Kotadeniyawa to Mirigama at a point near the railway level crossing at Mugurugampola ; and toll on the road from Negombo to Giriulla between the 16th and 18th mileposts to the west of the Welihinde junction. Payment at one clears the other.
10. Toll on the road from Pasyala to Giriulla at Malahewa near the 2nd milepost.
11. Toll on the Negombo canal at Pallansena bridge ; toll on the Negombo canal at the bridge of the entrance of the canal on the Custom-house road. Payment at one clears the other.
12. Toll at the Mutuwadiya ferry.

C.—Kalutara District.

1. Toll on the road from Panadure to Nambapana between the new 14th and 15th mileposts from Panadure.

2. Toll on the road from Tebuwana to Kalutara from Palatota to Nagoda and from Nagoda to Agalawatta at the junction of the said roads; toll on the road from Kalutara to Agalawatta at Dodangoda. Payment at one clears the other.

Toll between the 29th and 30th mileposts on the Galle road. Clears and is cleared by toll at Nagoda and at Dodangoda.

3. Toll on the road from Wisidagama to Wewita. This toll forms one with that at Bandaragama. Payment of toll at one place clears the other at Nugegoda, Mawala, and Rukgahatutupola.

Toll on the road from Bandaragama to Waskaduwa at the bridge across the canal at Nugegoda. Payment at this station clears the tolls at Mawala, at Wisidagama, at Bandaragama, and at Rukgahatutupola ferry.

Toll at Bandaragama on the road from Horana to Bolgoda. Clears toll at Nugegoda, at Mawala, at Wisidagama, and at Rukgahatutupola.

Toll at Rukgahatutupola ferry; toll on the road from Wadduwa to Morontuduwa between the 2nd and 3rd mileposts. Clears the tolls at Nugegoda, Mawala, Wisidagama, and Rukgahatutupola ferry.

4. Toll at the Kitulgahawatta ferry.

5. Toll at the Munamalwatta bridge, and toll within the first half mile of the Pelawatta road, the measurement of which commences from the Horawela junction. Payment at one clears the other.

6. Toll at the Anguruwatota ferry.

7. Toll at the Kepu-ela ferry and toll at the ferry at Galpata. Payment at one clears the other.

8. Tolls on the old Kalutara canal at Kepu-ela Modara and at Galtude. Payment at one clears the other.

Tolls on the new Kalutara canal at Etanamada and at Hataramodara. Payment at one clears the other.

9. Toll on the road from Pamankada to Horana between the 18th and 19th mileposts.

Government Agent's Office,  
Colombo, September 4, 1905.

H. W. BRODHURST,  
Acting Government Agent.

විෂය 1905 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දිනෙන් අවසානවන අවුරුද්දට වෙහි පහත සඳහන්වන බස්නාහිර පලාතේ පාලම් රේන්ද මිලේටොනිම පිණිස දෙන වැන්ඩර්ස් හෙවත් ඉල්ලීම්පත්‍ර වසි 1905 ක්වූ මක්තෝම්බු මස 4 වෙනි බද්ද දවල් 12ට කොළඹ කවිචේරියේදී බස්නාහිර පලාතේ ඒජන්ත උන්කාන්සේ විසින් බාරගනු ලැබේ.

වෙහි පහත දක්වන එක එක රේන්දයට වෙන වෙනම වැන්ඩර්ස් හෙවත් ඉල්ලීම්පත්‍ර දිය යුතුයි.

බාරගන්නාලද ඉල්ලීම්පත්‍රය දැයිතිකාරයා විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් සල්ලිවලින් වහාම වෙහි තබන්නට බිනැය. එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් බාරගන්නට යෙදුනිනම්, ඔහුගේ ඉල්ලීම උතුමානන් වහන්සේ විසින් ඒජන්තට බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුළතදී එම ඉල්ලු ගණනෙන් දෙකෙන් පංතුව කම වටිනා ඇප ඒජන්තගේ මුද්‍රාවලින් හෝ තුණෙන් පංතුවකට වටිනා ඇප මුදලෙන් හෝ නිබා සම්පූර්ණ කරන්නට බිනැය.

ඇප පිණිස නිබනලද මජ්ඣ සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාන් උන්කාන්සේට ගෙවියයුතු වූ ගාස්තු වද, ඇප මජ්ඣ සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණකිරීමටද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇප මජ්ඣ රෙජිස්ටර්කෙර් වට ගෙවිය යුතු වූ ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට බිනැය.

ඇප වෙනුවෙන් නිබනලද ඉඩම්වල මජ්ඣ ඒවා මිට පුළුම ඇපේකට නොහොත් උකසකට යටත්නැති බවට ඉඩම් ලියාපදිංචිකරණ රෙජිස්ට්‍රාර්නැතගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මේ සහතිකපත්‍රය ලබාගැනීමට බිනැකරණ විෂයට ඇප තබන අය විසින් දරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේගෙන් ඉල්ලුම්කළ විට දැනගන්නට පුළුවන.

සුබාන පාරමල්වල පාලම් රේන්ද.

A.—නගරයට අයිති පාලම්.

1. (a) වික්ටෝරියා පාලමට ගෙවූවිට උඩඅදින පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (b).
- (b) උඩඅදින පාලමට ගෙවූවිට වික්ටෝරියා පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (a).
- (c) උරුගොඩමත්තේ පාලමද.
- (d) පස්බෙතෙල් නමැති තොටුපලද.
- (e) උඩඅදින පාලමේ ඇලරේන්දයද.
- (f) වැල්ලන්පිටියේ සිට දෙමටගොඩට යන පාරේ රේන්දයද.
2. (a) කිරිල්ලපනේ ඇලට උඩින් දැනිබෙන බම්බලපිටියේ පාලමට ගෙවූවිට කොළඹ සිට කෝට්ටේට යන පාරේ හැනැක්ම 4රේ කහුවේ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන (c).
- (b) භාල්ලට යන පාරේ හැනැක්ම 4රේ කහුවේ සම්පයේ නිබෙන කිරිල්ලපනේ පාලම් රේන්දයද.
- (c) කොළඹ සිට කෝට්ටේට යන පාරේ රේන්දපලට ගෙවූවිට බම්බලපිටියේ පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (a) පමණකුත්තොව 3 කෝට්ටේ සිට කඩුවෙලට (e) යන පාරේ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- (d) හුගේගොඩ සිට නාග්ගේන්පිටට යන පාරේ උතුරු සහ දකුණු බෙස්ලයින් පාරේ හන්දිවෙති ස්භාන ගෙහි නොහොත් ඊට හුදුරුව නිබෙන රේන්දපලද.
- (e) කෝට්ටේ සිට කඩුවෙලට යන පාරේ හැනැක්ම 8වේ සහ 9වේ කහු අහරේ රේන්දපලට ගෙවූවිට කොළඹ සිට කෝට්ටේට (e) යන පාරේ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
3. මෝදර තොටුපල් රේන්දයද.
4. සන්නබස්නියමේ ඇලරේන්දයද.

B.—මහලුවට යන පාරේ.

1. දඹුනම පාලම් රේන්දය.
2. තෝප්පුවේ පාලම් රේන්දය සහ නයිසාමඩමේ පාලම් රේන්දයද. මෙයින් එක රේන්දපොලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.

C.—මහනුවරට යන පාරේ.

- 1. හැතැක්ම 10යේ සහ 12යේ කහු අතරේ පාරේ රේන්දයද.
- 2. හැතැක්ම 21කේ සහ 23කේ කහු අතරේ පාරේ රේන්දයද.

D.—නාලුට යන පාරේ.

දිගරෙල්ල පාලම ඔම්පයේ නිබේන රේන්දය සහ හේනේමුල්ලද, ගොරකපොල සහ දිගල තොටුපල් රේන්දය

E.—රත්නපුරේට යන පාරේ.

- 1. හැතැක්ම 13කේ කහුව ඔම්පයේ නිබේන ඇඹුල්ගම පාලම රේන්දයද.
- 2. පුගොඩට යන පාරේ හන්දියට නැගෙනහිරින් හැතැප්ම 23½ සහ 23¾ කහු අතරේ රේන්දයද.
- 3. හිතාවන පාලම රේන්දයද.

ක්‍රමයෙන් පාරවල් නොවන පාලම් රේන්ද.

A.—කොළඹ දිස්ත්‍රික්කුවේ.

- 1. ජෛලේ සිට හෙතරත්ගොඩට යන පාරේ හැතැක්ම 18 සහ 19යේ කහු අතරේ රේන්දයද.
- 2. කැලනියේ සිට හෙතරත්ගොඩට යන පාරේ හැතැක්ම 12යේ සහ 13කේ සහ හැතැක්ම 20 සහ 21කේ කහු අතරේ රේන්දය සහ මදුරුවේ පාලම ඔම්පයේ නිබේන තලවතුහේන්පිට සිට උඩුපිලට යන පාරේ මිහෙවත්තේ රේන්දපලද.
- 3. අලුත්ගම සිට රදුවානට යන පාරේ හැතැක්ම 3කේ සහ 4රේ කහු අතරේ රේන්දයද.
- 4. හන්වැල්ලේ තොටුපල් රේන්දයද.
- 5. පස්සාලේ සිට හන්වැල්ලට යන පාරේ හැතැක්ම 2කේ කහුවට හුදුරුව එල්ලක්කල නිබේන රේන්දය සහ වේයන්ගොඩ සිට අත්තහගල්ලට යන පාරේ හුවර පාරට හැරෙන හන්දියේ රේන්දයද.
- 6. පුගොඩ තොටුපල් රේන්දයද.
- 7. පෝරේ සිට බෝපේට යන පාරේ හැතැක්ම 15යේ සහ 16 කහු අතරේ පනාගොඩ සිට හේන්පිටට යන අලුත් සුළු හරස්පාරේ හන්දියේ රේන්දයද—මෙයින් එක රේන්දපලකට ගෙවුවීම අනිත් රේන්ද පලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- 8. කොළඹ සිට කැස්බෑවට යන පාරේ හැතැක්ම 10යේ සහ 11යේ කහු අතරේ බෝකුන්දර රේන්දපලද, කොස්පලැන්කිස්සේ පාලම් රේන්දයද.
- 9. මිරිහානේ සිට මක්කේගොඩට යන පාරේ හැතැක්ම 12කේ කහුව ලග රේන්දයද.
- 10. වැවල තොටුපල් රේන්දයද.
- 11. හැදල සහ පමුණුගම නිබේන හැදල ඇලරේන්දය, ගොරනගහ තොටුපලේ සහ පෝසැප්ගේ ඇල කියන ඇලට ජර 642ක් උතුරෙන්, පමුණුගම පරන මිහඹු ඇලේ බස්නාගුර පැත්තේ ඉවුරේ ස්භානසක නිබේන හැදල ඇලරේන්දයද.
- 12. කිත්තන්පහුවේ ඇලරේන්දයද.
- 13. තලවතුගොඩ සිට හෝකන්දරට යන පාරේ රේන්දයද.

B.—මිහඹු දිස්ත්‍රික්කුවේ.

- 1. මිහඹුවේ සිට හිරිපල්ලට යන පාරේ හැතැක්ම 4රේ සහ 6යේ කහු අතරේ රේන්දයද, මිහඹුවේ සිට හිරි පල්ලට යන පාරේ හැතැක්ම 9යේ සහ 10යේ කහු අතරේ රේන්දයද—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- 2. හිරිපල්ලේ පාලම රේන්දයද.
- 3. මිහඹුවේ සිට මිහුවන්ගොඩට යන පාරේ අඹිඅම්බලමේ පාලමට නැගෙනහිරින් ජර 370කට ඇති නිබේන රේන්දයද.
- 4. මිහඹුවේ සිට දුනාගහට යන පාරේ හැතැක්ම 6යේ සහ 7කේ කහු අතරේ නිබේන රේන්දයද.
- 5. සෙල්ලත්තහන්දියේ සිට අඵතාපලට යන පාරේ හැතැක්ම 5කේ කහුව ලග රේන්දයද.
- 6. කොටුගොඩ පාලම් රේන්දයද.
- 7. සිදුවේ තොටුපල් රේන්දයද.
- 8. මිහුවන්ගොඩ සිට කොටදෙකියාවට යන පාරේ හැතැක්ම 26යේ කහුවේ සිට හැතැක්ම කාලක් ඇතුළු ස්භානසේ නිබේන රේන්දයද.
- 9. කොටදෙකියාවේ සිට මිරිගමට යන පාරේ මුතුරුගමපල නිබේන රේල්පාරේ හන්දියට හුදුරුව රේන්දය සහ මිහඹුවේ සිට හිරිපල්ලට යන පාරේ හැතැක්ම 16යේ සහ 18වේ කහු අතරේ රේන්දය—වැලිකිද හන්දියේ බස්නාහිර අතට—මෙයින් එක පොලකට ගෙවා අනිත් පලින් නිදහස්ව යන්ට පුළුවන.
- 10. පස්සාලේ සිට හිරිපල්ලට යන පාරේ හැතැක්ම 2කේ කහුවට හුදුරුව මල්ලැහැවේ රේන්දයද.
- 11. මිහඹු ඇලේ පල්ලන්සේසේ පාලම් රේන්දයද, මිහඹු ඇලේ පාලමේ ඇලට ඇතුල්වන ස්භානසේ රේඛ වට යන පාරේ පාලම් රේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- 12. මුතුච්චියේ තොටුපල් රේන්දයද.

C.—කළුතර දිස්ත්‍රික්කුවේ.

- 1. පානදුරේ සිට නඹාපානට යන පාරේ පානදුරේ සිට හැතැක්ම 14රේ සහ 15යේ අලුත් කහු අතරේ රේන්දයද.
- 2. ගෙවුවන සිට කළුතරට යන පාරේ පලාගොඩ සිට නාගොඩට සහ නාගොඩ සිට අලුවත්තට යන පාරේ ඉහතකි පාරවල් හන්දියේ රේන්දයද, කළුතර සිට අලුවත්තට යන පාරේ දෙබන්ගොඩ රේන්දයද—මෙයින් එක රේන්දපලකට ගෙවුවීම අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන. ශාල්ලට යන පාරේ හැතැප්ම 29යේ සහ 30 කහු අතරේ රේන්දයද—මෙම රේන්දයට ගෙවුවීම නාගොඩ රේන්ද පලෙන් සහ දෙබන්ගොඩ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන්වා පමණක් නොව නාගොඩ රේන්දපලට සහ දෙබන්ගොඩ රේන්දපලට ගෙවුවීම මෙම රේන්දපලවල්වලින් නිදහස්ව යන්ට පුළුවන.
- 3. විසිදුගම සිට වැව්ටට යන පාරේ රේන්දයද, මෙම රේන්දපල බන්ඩාරගම රේන්දපල සමග එකක්සේ සලකනු ලැබේ. මෙහි රේන්දයෙන් එක ස්භානසකට ගෙවුවීම හුගේගොඩ, මාවල සහ රුක්ගහ තොටුපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

බන්ධාරගම සිට වස්කඩුවට යන පාරේ ඉන්දියානු ආලේ පාලම් රේන්දයද, මේ ස්ථානයට ගෙවූවිට මාවල, විසිදුගම, බන්ධාරගම සහ රුක්මන තොටුපල්වලින් නිදහස්ව යන්නට පුළුවන.

බන්ධාරගම නිබන්ධන භාරණ සිට බොල්ගොඩට යන පාරේ රේන්දයද මෙම රේන්දයට ගෙවූවිට ඉන්දියානු, මාවල, විසිදුගම සහ රුක්මන තොටුපල්ලෙන් නිදහස්ව යන්නට පුළුවන.

රුක්මනතොටුපල් තොටුපල් රේන්දයද.

වාද්දුවේ සිට මොරන්තුවට යන පාරේ හැනැක්ම 2 සහ 3 කඳු අතර රේන්දයද—මෙම රේන්දයට ගෙවූවිට ඉන්දියානු, මාවල, විසිදුගම සහ රුක්මන තොටුපල්ලෙන් නිදහස්ව යන්නට පුළුවන.

4. නිකුල්ගමවත්තේ තොටුපල් රේන්දයද.
5. මුනමල්වත්තේ පාලම් රේන්දය සහ භාරවල හන්දියේ සිට පැලවත්තට යන පාරේ හැනැක්ම බාගයක් ඇතුළත නිබන්ධන පාරේ රේන්දයද—එක රේන්දපලකට ගෙවූවිට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.
6. අඟුරුවාතොට තොටුපල් රේන්දයද.
7. කැපුආලේ තොටුපල් රේන්දය සහ ගල්පාන තොටුපල් රේන්දයද—එක රේන්දපලකට ගෙවූවිට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.
8. කඵතර පරණආලේ කැපුආල මෝදර නිබන්ධන රේන්දය සහ ගල්තුඹ රේන්දය. එක රේන්දපලකට ගෙවූවිට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.  
කඵතර අඵන්ආලේ එතනමඹ රේන්ද සහ හතරමෝදර රේන්දය—එක රේන්දපලකට ගෙවූවිට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.
9. පාමන්කඩ සිට භොරනට යන පාරේ හැනැක්ම 18වේ සහ 19වේ කඳු අතර රේන්දයද.

වම් 1905 ක්වූ සැප්තැම්බු මස 4 වෙනි දින  
කොළඹ කවිවේරියේදීය.

එච්. ඩබ්ලිව්. බ්‍රොඩ්හර්ස්ට්,  
වැඩබලන ආණ්ඩුවේ ඒජන්තවරයා.

NOTICE is hereby given that on Friday, September 29, 1905, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, for the period mentioned below, any of the under-mentioned Toll Rents of the Western Province, the original purchasers of which may have failed to pay on or before that date the instalment for the month of August, 1905, or any part thereof that may be due and owing on that date.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

If any rents are not disposed of at the re-sale, the same shall, under clause 13 of the conditions of original sale, be confiscated by the Crown. (Vide Ordinance No. 4 of 1904.)

- From October 1, 1905, to December 31, 1905.
- Bridges.**—Bambalapitiya, Munamalwatta, Dandugama, Giriulla, Kotugoda, Toppu, and Kospalan-kissa.
- Canals.**—Hendala and Lock-gate.
- Ferries.**—Kitulgahawatta and Siduwa.
- Roads.**—Pasyala-Hanwella, Colombo-Galle (Digarolla), Colombo-Kandy between 10th and 12th mile-posts, Pamankada-Horana, Minuwangoda-Kotadeniyawa, Kotadeniyawa-Mirigama, Negombo-Giriulla, Wisidagama-Wewita, Negombo-Dunagaha, Selathandiya-Alutepola, Colombo-Galle between 29th and 30th mileposts, Kelaniya-Henaratgoda, Alutgama-Radawana, Panadure-Nambapana, and Jaela-Henaratgoda.
- H. W. BRODHURST,  
Colombo, Kachcheri, Acting Government Agent.  
September 13, 1905

මෙහි පහත සඳහන්වන කාලවල්වලට බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වන කොසියම් පාලම් රේන්දයක් නමුත් පළමු ගැනුම්කාරයින් විසින් වම් 1905 ක්වූ අගෝස්තු මාසේ මාස් මුදල හෝ එයින් හිත හිටපු යම් කොටසක් වම් 1905 ක්වූ සැප්තැම්බු මස 29 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙව්වොත් මවුන්ගේ අලාභයට එකී රේන්ද වම් 1905 ක්වූ සැප්තැම්බු මස 29 වෙනි දිනුරුදු සවස 2ට කොළඹ කවිවේරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිණීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිණීමේ දවසේදී මෙහි ඉබන්ට බැනැය.

නැවත විකිණීමේදී යම්කිසි රේන්දයක් විකුණන්නට බැරිවූහොත්, පාලම් විකිණීමේ කොන්දේසිවල 13 වෙනි වගන්තියේ ප්‍රකාර එම රේන්දය ආණ්ඩුවට බාරගනු ලැබේ. (වම් 1904 රේ 4 වෙනි ආඝපණ බලනු.)

වම් 1905 ක්වූ ඔක්තෝබ්‍ර මස 1 වෙනි දින පවත් දෙසැම්බු මස 31 වෙනි දින දක්වා :

බමබලපිටියේද, මුනමල්වත්තේද, දඹුගමද, හිරිඳුල්ලේද, කොටුගොඩද, තෝප්පුවේ සහ නොස්පැලන්කිස්සේ පාලම් රේන්දය.

හැදල සහ සන්ත බස්තියම්ඵ ආල රේන්දය.  
නිකුල්ගමවත්ත සහ සිදුවේ තොටුපල් රේන්දය.

පස්සාලේ සිට හන්වැල්ලටද, කොළඹ සිට ගාල්ලටද, දිගරේල්ලද, කොළඹ සිට හුවරට යන පාරේ හැනැක්ම 10වේ සහ 12වේ කඳු අතරේද, පාමන්කඩ සිට භොරණටද, මිනුවන්ගොඩ සිට කොටදෙනියාවටද, කොටදෙනියාවේ සිට මිරිහමටද, මිහඹුවේ සිට හිරිඳුල්ලටද, විසිදුගම සිට වැවිටටද, මිහඹුවේ සිට දුනහනටද, සේලන් හන්දියේ සිට අඵන්තැපලට යන පාරේද, කොළඹ සිට ගාල්ලට යන පාරේ හැනැක්ම 29වේ සහ 30වේ කඳු අතරේද, කැලතිය සිට හෙතරන්ගොඩට යන පාරේ සහ අඳුන්ගම සිට රඳුවානට යන පාරේද, පානදුරේ සිට නම්බා පානට යන පාරේ සහ ජආල සිට හෙතරන්ගොඩට යන පාරේ රේන්දය.

එච්. ඩබ්ලිව්. බ්‍රොඩ්හර්ස්ට්,  
වැඩබලන ආණ්ඩුවේ ඒජන්තවරයා.

වම් 1905 ක්වූ සැප්තැම්බු මස 13 වෙනි දින  
කොළඹ කවිවේරියේදීය.

NOTICE is hereby given that on Wednesday, September 27, 1905, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from October 1 to December 31, 1905, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1905.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

*Description of Rents.*

1. Gampola bridge toll.
2. Pupuressa road toll.
3. Pussellawa road toll.
4. Galawela road toll.
5. Dambulla road toll.
6. Bowwagama bridge.
7. Katugastota.
8. Kadawala road toll.

H. W. CODRINGTON,  
for Government Agent.

Kandy Kachcheri,  
September 12, 1905.

මෙහි පහත සඳහන්වෙන මධ්‍යම දිසාවේ තොටුපල් පාලම් රේන්දවලට වර්ෂ 1905ක්වූ අගෝස්තු මාසේට වාරගණනෙන් ගෙවියයුතු මුදල් වර්ෂ 1905ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දිනදී නොහොත් ඊට මත්තෙන් ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවන්ට නොගෙදුණේ විනම්, නැවත විකිනීමෙන් වෙන්ට ගෙදෙනනාමු යම් අලාභයකට ඔවුන් වගකීමට යටත්කර, වර්ෂ 1905ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවාගේ රේන්ද, ඉහතකී සැප්තැම්බර් මස 27 වෙනි දින දක්වා පස්වරු 1ට මහනුවර කවිචේරියේදී නැවත විකුණන්ට ගෙදෙන වග මෙයින් දැනුම් දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවලුන් විසින් එහේ ඉල්ලාගන්නාලද ගණනෙන් එක මාසේක මුදල විකුණු දවසේදී මුදලෙන් බැඳෙනබන්ට ඕනෑය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා හේ රුමකර දෙනු ලැබේ.

**විකිනීමට තිබෙන රේන්ද නම් :**

1. ගම්පල පාලම් රේන්දය.
2. පුපුරුණේ පාරේ රේන්දය.
3. පුස්සැල්ලාවේ පාරේ රේන්දය.
4. ගාලේවෙල පාරේ රේන්දය.
5. දඹුල්ල පාරේ රේන්දය.
6. බව්වාගම පාලම් රේන්දය.
7. කටුගස්තොට.
8. කබ්වල පාරේ රේන්දය.

එච්. ඩබ්ලිව්. කොච්චිංගන්,  
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උපකාරක සේවකයා වෙහෙවර.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බර් මස 12 වෙනි දින මහනුවර කවිචේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Hambantota, will put up for re-sale at the Hambantota Kachcheri by public auction, at the risk of the original purchasers, the under-mentioned Rents from October 1 to December 31, 1905, at 1 P.M. on Saturday, September 30, 1905 :—

- (1) Toll rent, Walawe.
- (2) Toll rent, Sinimodara, with branch toll on the road from Beliatta to Dikwella.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security before October 5, 1905.

Reason for Re-sale.

Failure to pay instalment for August, 1905

G. F. PLANT  
for Government Agent.  
Galle Kachcheri,  
September 7, 1905.

වර්ෂ 1905ක්වූ ඔක්තෝබර් මාසේ 1 වෙනි දින පටන් දෙසැම්බර් මාසේ 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් රේන්ද මුල් ගැණුම්කාරයින්ගේ අප්‍රයෝජනයට හමිබන්තොට ආණ්ඩුවේ උප ජ්‍යෙෂ්ඨ උපකාරක සේවකයන් විසින් වර්ෂ 1905ක්වූ සැප්තැම්බර් මස 30 වෙනි සෙනසුරුදු පස්වරු 1ට හමිබන්තොට කවිචේරියේදී නැවත විකුණන්ට ගෙදෙන බව මෙයින් දැනුම් දුන්නා ඇත.

1. වලවේ තොටුපල රේන්දය.
2. බෙලිඅත්ත දික්වැල්ල පාරේ අතුරු තොටුපලක් සමග සීනිමෝදර තොටුපල රේන්දය.

දෙවෙනි විකිණීමේ ගැණුම්කාරයින් විසින් විකිණීමේ මුදලෙන් දහයෙන් පංශුවක් විකිණීමේ දිනේදී මුදලෙන් ගෙවන්ට ඕනෑය. තවද වර්ෂ 1905ක්වූ ඔක්තෝබර් මස 5 වෙනි දිනට මත්තෙන් ඇප සම්පූර්ණකරන්ටද ඕනෑය.

නැවත විකිණීමට තරුණ.

වර්ෂ 1905ක්වූ අගෝස්තු මාසයට ගෙවියයුතු මුදල නොගෙවීම.

ජී. ඇෆ්. ජලාන්ති,  
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සේවකයා වෙහෙවර.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බර් මස 7 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that in terms of the Ordinances Nos 5 of 1899 and 14 of 1903, tenders will be received by the Hon. the Government Agent of the Western Province at the Colombo Kachcheri up to 12 noon on September 27, 1905, for the sale of licenses to retail opium from January 1 to December 31, 1906, at each of the under-mentioned places.

2. No tender will be considered unless the tenderer is present in person or by his agent duly authorized in writing at the Colombo Kachcheri at 12 noon on September 27, 1905, and is prepared to deposit forthwith one-third of the amount of his tender.

3 In the event of two or more tenders being for an equal amount the Hon. the Government Agent, Western Province, shall have the option of forthwith offering the rent for sale by public auction, the bidding to be restricted to the tenderers in question, or of calling for fresh tenders, or otherwise disposing of the rent in accordance with the provisions of the Opium Ordinances, Nos. 5 of 1899 and 14 of 1903.

4. Every tender must contain the full name and address of the person tendering.

5. The Hon. the Government Agent, Western Province, does not bind himself to accept the highest or any tender.

6. The person whose tender or bid is accepted will become the purchaser of the license, and shall forthwith make payment of one-third of the amount of the bid in his tender and comply with the conditions herein-after mentioned.

7. Forms of tender may be obtained at the Colombo Kachcheri.

*Colombo District.*

- |                     |           |
|---------------------|-----------|
| 1. Ambatalenpahaia. | 3. Mampè. |
| 2. Moratuwa.        |           |

*Negombo District.*

- |                 |             |
|-----------------|-------------|
| 1. Kochchikade. | 2. Seeduwa. |
|-----------------|-------------|

*Kalutara District.*

- |            |              |
|------------|--------------|
| 1. Horana. | 2. Panadure. |
|------------|--------------|

- |  |  |
|--|--|
| 1. Within the Local Board limits of Kalutara.    |  |
| 2. Within the Local Board limits of Minuwangoda. |  |

*Conditions subject to which Retail Licenses are issued.*

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender, in twelve equal monthly instalments on the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license, or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.

2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.

3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.

4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.

5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so, in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.

6. No opium shall be consumed on the premises hereby licensed.

7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.

8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.

9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.

10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.

11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.

12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.

13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.

14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.

15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employé, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.

16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employé may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.

17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words "Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises hereby licensed.

18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises hereby licensed.

19. No opium shall be sold except for cash paid on the spot.

20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time.

21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights:—

*Avordupois* :  $\frac{1}{4}$  oz.,  $\frac{1}{2}$  oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.



## Specimen page of Stock Book for retail Dealers in Opium.

Date.	lb.	oz.	dr.	From whom received.	Remarks.
June 1.—Balance of opium in hand	17	8	4		
Received .. ..	10	8	2	Juan Pulle, whole- sale dealer, No. 1	
Total .. ..	28	0	6		
Issued .. ..	1	7	9		
Balance on closing .. ..	26	8	13		
June 2.—Received .. ..	Nil				
Total .. ..	26	8	13		
Issued .. ..	0	15	5		
Balance on closing .. ..	25	9	8		
June 3.—Received .. ..	Nil				
Total .. ..	25	9	8		
Issued .. ..	2	7	1		

## Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

*Avoirdupois Weight.*

16 drachms	=	1 oz.
16 oz.	=	1 lb.
28 lb.	=	1 quarter.
4 qrs.	=	1 cwt.
20 cwt.	=	1 ton.

N.B.—180 grains is equal to 6.582 drams avoirdupois, *i.e.*, is less than 7 drams.

*Conditions subject to which Licenses to possess Opium or to sell it by Wholesale are issued.*

1. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.
2. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.
3. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.
4. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so, in the presence of the Inspector or police officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which according to the books ought to be in stock at the time of inspection.
5. No opium shall be consumed on the premises hereby licensed.
6. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.
7. No disorderly conduct shall be permitted on the premises hereby licensed.
8. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.
9. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.
10. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.
11. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in, and the quantity in stock at the beginning and end of the day being clearly shown.
12. It shall also be the duty of the licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct summary showing the balance in stock at the beginning and end of each day in the previous month and the quantity received and disposed of during each day.
13. Twenty-four forms of this summary for each establishment for which he is licensed will be delivered free to the licensee by the proper authority when he issues the license. Any further forms that are required must be bought from the proper authority.
14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such summary when it has been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the summary it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such summary has been received, and if it has miscarried to supply a duplicate.

15. It shall be the duty of the licensee before he receives his license to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employé, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit anyone whose name is not so endorsed to perform any of the above duties.

16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employé may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.

17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words "Licensed to sell Opium by Wholesale," or "Licensed to Possess Opium," as the case may be, legibly painted upon it is kept affixed to some conspicuous part of the premises hereby licensed.

18. The portion of the premises hereby licensed used as a store shall be kept securely locked, and no one but an inspecting officer, the licensee, or person whose name has been endorsed on the license as a person employed on the premises hereby licensed shall have access to the store.

19. No other business or occupation but dealing in opium shall be carried on in the premises hereby licensed.

20. The opium on the premises hereby licensed shall be kept in unopened balls. Balls which have been cut, broken into, or opened in any way shall neither be received into or kept on these premises. The licensee shall keep in the premises hereby licensed and have available for use at all times a true set of scales, and the following standard avoirdupois weights:  $\frac{1}{4}$  oz.,  $\frac{1}{2}$  oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

21. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen Form of *Daily Summary* to be forwarded to the Inspector-General of Police not later than the Second of each month by Persons licensed to possess Opium and sell it Wholesale.

Date.	lb.	oz.	dr.
June 1.—Amount in stock	120	0	0
Received	30	0	0
	200	0	0
Issued ..	72	0	0
June 2.—Amount in stock	128	0	0
Received	—	—	—
Issued ..	—	—	—
June 3.—Amount in stock	128	0	0

Specimen Form of *Stock Book* for Persons licensed to possess Opium or to sell it Wholesale.

Date.	Amount in Stock.	Receipts.		Issues.			Balance on closing.
		Amount received.	From whom received.	To whom issued.	Amount issued.	Total Amount issued.	
June 1	lb. oz. dr. 120 0 0	lb. oz. dr. 80 0 0	Juwan Pulle, wholesale dealer, No. 1	Henry Perera, retail dealer, No. 1, Pana- dure .. David Singho, retail dealer No. 3, Wella- watta .. Kaderwel, wholesale dealer, No. 2, Chetty street ..	lb. oz. dr. 7 8 0 14 8 0 50 0 0	lb. oz. dr. 72 0 0	lb. oz. dr. 128 0 0
June 2	128 0 0				—	—	128 0 0

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both the native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

Avoirdupois Weight.			
16 drams	=	1 oz.	4 qrs. = 1 cwt.
16 oz.	=	1 lb.	20 cwt. = 1 ton
28 lb.	=	1 quarter	

The Kachcheri,  
Colombo, September 5, 1905.

H. W. BRODHURST,  
Acting Government Agent.

දන්වීම.

වෛ 1903න් 14 වෙනි ආඥාපත්‍රයේද 1899න් 5 වෙනි ආඥාපත්‍රයේද ප්‍රකාර බෙහි පහත සඳහන්වන ස්වභාවික 1906න් ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා අඩං බෙදු විකිණීමට ලිපිසන්ස් (බලකඩදැම) මිලේට්ටැනිම පිණිස දෙන "වැන්බර්" (ඉල්ලුම්පත්‍ර) බස්නාහිර පළාතේ ආණ්ඩුවේ වංශාධිපති ඒජන්තතුමා විසින් 1905ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දින දවල් 12 වනතුරු කොළඹ කවිචේරියේදී භාරගනු ලැබේ.

2. වෛ 1905ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දින දවල් 12ට කොළඹ කවිචේරියට තමාම හෝ ලියවිල්ලකින් බලයදෙනලද තමාගේ කළමනාකාරයා හෝ පැමිණ ලිපිසන්ස් ලබන පිණිස තමා ඔප්පුකර සිටින මුදල් ගණනෙන් තුනෙන් පංගුවක් වහාම බදින්නට සූදනම්ව සිටියොත් මිස නැත්නම් කිසිම වැන්බර් පත්‍රයක් කල්පනාවට ගනු නොලැබේ.

3. වැන්බර්පත්‍ර දෙකක නොහොත් වැඩි ගණනක මුදල් ගණන එක සමානවනම් බද්ද එහි ඉල්ලුම්කාරයන් අතර බෙදාදීමේදී දමා එවලේම විකිණීමට හෝ අමුතුවෙන් වැන්බර් ඉල්ලුමට හෝ 1899න් 5 වෙනි ආඥා පත්‍රයේද 1903න් 14 වෙනි ආඥාපත්‍රයේද කියා තිබෙන ප්‍රකාර වෙන ආකාරයකින් තීන්දුකිරීම හෝ බස්නාහිර පළාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තතුමාගේ කැමැත්තේ හැටියට කළ හැකිය.

4. වැන්බර් දමන අයගේ සම්පූර්ණ නම සහ ඔහුට ලියුම් ලැබෙන ස්ථානය සෑම වැන්බර්පත්‍රවලම සඳහන්විය යුතුයි.

5. ඉතා ඉහළ වැන්බරය හෝ කොසියම් වැන්බරයක් හෝ භාරගැනීමට බස්නාහිර පළාතේ ආණ්ඩුවේ වංශාධිපති ඒජන්තතුමා බැඳී නැත.

6. යමෙකුගේ වැන්බරය නොහොත් ඉල්ලීම භාරගතහොත් ඒ අය ලිපිසන්ස් ගැනුම්කාරයා වන්නේය. ඔහු එවලේම ඔහුගේ වැන්බරයේ මුදලෙන් තුනෙන් පංගුවක් ගෙවිය යුතුයි. තවත් මිත්පසු දක්වන කොන්දේසියේ කාරණ ඉතිකළ යුතුයි.

7. වැන්බර් පෝර්මකොළ කොළඹ කවිචේරියේදී ලබාගත හැකිය.

කොළඹ දිස්ත්‍රික්කයේ.

- 1. අඹතලෙන්පහළ.
- 2. මොරලුව.
- 3. මාමිපේ.

මහලු දිස්ත්‍රික්කයේ.

- 1. කොච්චිකඩේ.
- 2. සිදුව.

කළුතර දිස්ත්‍රික්කයේ.

- 1. හොරණ.
- 2. පානදුරේ.
- 3. කළුතර ලෝකල්බෝර්ඩ් කඩඉම් ඇතුළත.
- 4. මිහුවන්ගොඩ ලෝකල්බෝර්ඩ් කඩඉම් ඇතුළත.

බෙදු විකිණීමට ලිපිසන්ස් (අවසරපත්‍ර) දීමේ කොන්දේසි.

අඩං විකිණීමට මිලගෙවා ලිපිසන්ස් (අවසර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි නිසි බලය ලත් මුද්‍රාදැනුණු විසින් කියාදුන් වහාම තමා ඉල්ලුම්කළ ගණනෙන් තුනෙන් පංගුවක් මුදලෙන් ගෙවන්නට බැනැය. ඒ මුදල ඒ බලයලත් මුද්‍රාදැනුණු විසින් ඇපයක් වශයෙන් තිබාගන්නට යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර ගෙවන කොටසක් වෙනුවට එය සිලවිකරන්නට හුදුපවන. හුදුම අන්තිම භාරමාසේට ගෙවන කොටසවලට එය සිලවිකළ හැකිය. ගැනුම් මුදල මාසේකට දෙලහෙන් පංගුව බැගින් තමාගේ බද්ද පවතින අතරතුර එක එක මාසේ අන්තිම දවසේදී ගෙවියයුතුයි. පළමුවෙන් වාරේ කොටස වෛ 1906ක්වූ ජනවාරි මාසේ 31 වෙනි දින ගෙවිය යුතුයි. වාර ගෙවිල්ලක් ප්‍රමාදකරන එක එක දවසට අවුරුද්දට සියයට නවය ගණනේ වැටෙන පොලී ගෙවිය යුතුයි. ඇප මුදල ගැනුම්කාරයාගේ ඉල්ලීම පිට ඔහු විසින් නියමකරන බැන්කියක නිකුත් මුදලක්කොට දීමය හැකිය. එය නැතිවීමේ එහි අලාබය ඔහු විසින් දැරියයුතුයි. නියම දවසේදී යම් වාර මුදල් කොටසක් නොගෙවනලද්දේනම්, නිසි බලයලත් මුද්‍රාදැනුණු විසින් ඒ ලිපිසන්ස් නොහොත් එයින් ගතනොවී තිබෙන කාලප්‍රමාණය එයින් වන පාඩුවට ලිපි සන්ස්කාරයා යටත්කොට විකිණිය හැකිය.

2. මෙයින් ලිපිසන්ස් දෙනුලැබූ ස්ටෝරුව නොහොත් ඉඩම මේ ලිපිසන්ස් පත්‍රය තුළ සම්පූර්ණයෙන් විස්තර කළයුතුයි. මේ ලිපිසන්ස් (අවසරය) එහි විස්තරකළ ඉඩමට මිස ඉන් මනක් කිසිවකට ඇතුළත් නොවේ.

3. මෙයින් ලිපිසන්ස් දෙනුලැබූ ඉඩම වෙනස්වී ගොඩනැගිල්ලක් නොහොත් ඉඩමක් සම්බන්ධ ඇතුළතින් යාම ජම්බලට අවකාශ ඇතුළු නිකියයුතු නොවේ.

4. මෙයින් ලිපිසන්ස් දෙනුලැබන ගේබෙර භූමිපවිත්‍රවද සනිපලැබෙන අන්දමටද තබාගත යුතුයි.

5. මෙයින් ලිපිසන්ස් දෙනුලැබූ ඉඩම පරික්ෂාකරන්නට නිසි බලයලත් මුද්‍රාදැනුණු විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොහොත් ඉන්ස්පැක්ටර් තනතුරකට පත්කෙනාවෙන යම් පොලීස් මුද්‍රාදැනුණු දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේබෙර භාරව සිටින අයගේ යුතුකමක්ය. තවත් තමා ලග තිබෙන අඩං ගැනීම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත් ලියවිලි නොහොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් බැනැකලොත් පරික්ෂාකරන වේලාවට තමා ලග නොහොත් ගේබෙරෙහි තිබෙන සියලුම අඩං ඉන්ස්පැක්ටර්වරුන් හෝ පොලීස් මුද්‍රාදැනුණු ඉදිරි පිටදී නිත් පෙන්වීමට හෝ භාරේ සිටින අය බැඳීසිටින්නේය. ලග තිබෙන අඩං ප්‍රමාණයෙන්, පොත්වල හැටියට පරික්ෂාකරන වේලාවට නිකියයුතු ප්‍රමාණයෙන් වෙනසක් දකින්නට තිබුණහොත් භාරකාරයා විසින් තමන්ට හැකිපමණින් ජව කාරණ පෙන්විය යුතුයි.

6. මෙයින් ලිපිසන්ස් දෙනුලැබූ ඉඩමේදී අඩං කන්ට ඉඩදිය යුතුවනවේ.

7. මෙයින් ලිපිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි තබාතිබෙන අඩං යම් විධියකින් අන් ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක් හෝ එහි ගතිය නරක්කිරීමක් හෝ නොකළ යුතුයි.

8. මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩමෙහි කෝලාහල ආදී භෞතියි හැසිරීමවලට ඉඩනොදිය යුතුයි.
9. මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩමේ මන්ඩිම නොහොත් අබිං පාවිච්චිකරලා මන්ව සිටින යම් අයෙකුට නොහොත් වයස පහළොහෙන් අඩුලෙස පෙනෙන යම්කුට අබිං දියයුතුනොවේ.
10. මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩමට රාත්‍රියේ අටවත් උදේ හැටත් අතරේ අබිං භාරගන්ට හෝ එයින් එය පිටකරන්ට හෝ යුතුනොවේ.
11. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳපු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩ මෙහි නිබාගත යුතුයි. මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩමට මෙහි අන්දමේ පොතක් ලියසන්ස්කාරයා තමාගේ ලිය සන්ස් පත්‍රය ගන්නාවිට නිසි බලයලත් මුලාදානිතැන විසින් නොමිලයේ දෙහුලාඩු. අපුත් පොතක් බිනැවිනම් ලියසන්ස්කාරයා විසින් නිසි බලයලත් මුලාදානිතැනගෙන් මුදලට ගතයුතුයි. ඒ මුලාදානිතැනට පළමුවෙන් දිසු පොත භාරදිය යුතුයි.
12. ලැබුනාඩු සියලුම අබිංවල ගණන්ද, අලෙවිවු ප්‍රමාණයද ඒ ගනුදෙනුඩු වහාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලියසන්ස්කාරයාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කවිවි හරිලෙස පිර විය යුතුයි. තවත් ලග තිබෙන ප්‍රමාණය දවස පටන්ගැනීමේදීත් කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුයි.
13. එක එක මාසේ දෙවෙනි දින නොහොත් ඊට මත්තෙන් බඩු ගණන්ගන්නා පොතේ හරි පිටපතක්ද, නොමිලට 20 කොන්දේසියේ ප්‍රකාර නිබාගන්ට බිනැකරන පොතේ හරි පිටපතක්ද පොලියේ ඉන්ස්පැක්ටර් ජනරල් තුමා වෙත ඇරවීම ලියසන්ස්කාරයාගේ යුතුකමකි.
14. පොලියේ ඉන්ස්පැක්ටර් ජනරල්තුමාට ඒ හරි පිටපත් ලැබුණුවිට ඒ බවට කුවිතන්සියක් ඇරීම එතු මාසේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සතියක් ඇතුළත ලියසන්ස්කාරයාට එවැනි කුවිතන්සියක් නොලැබුනිනම් එහි පිටපත් ලැබුනාද නැද්ද කියා පොලියේ ඉන්ස්පැක්ටර් ජනරල්තුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුනා නම් එයින් පිටපත් ඇරීමද ලියසන්ස්කාරයාගේ යුතුකමකි.
15. තමාගේ ලියසන්ස් පත්‍රය ලැබෙන්නට ප්‍රථමයෙන්, මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩමෙහි වැඩට පත්කරන්ට අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ලැයිස්තුවක් නිසි බලයලත් මුලාදානිතැනට මප්පුකිරීම ලියසන්ස්කාරයා ගේ යුතුකමකි. වැඩට පත්කරනලද එක එක අයගේ සම්පූර්ණ නම සහ විභාගය මෙහි ලියවිලිලෙහි අබිංගුවිය යුතුයි. තවත් ඒ එක එක අය විසින් කරන්ටයන වැඩේ සවිභාවද සඳහන්කළ යුතුයි. මේ අයවල් වයස අවුරුදු විසිඑකෙන් වැඩිවුවේ වියයුතුයි. බඩුන් හොඳ කල්කුයාවේ අයවල් බව නිසි බලයලත් මුලාදානිතැනට ඒත්තුවියාම බිනැකෙරේ. මේ ලියසන්ස් පත්‍රයෙහි නිසි බලයලත් මුලාදානියා විසින් නම ඒත්තුවනොගත් කිසිකෙනෙකුත් ලියසන්ස්කාරයා වෙතුව ට අබිං භාරව සිටින්නට හෝ අබිං භාරගන්ට හෝ විකුණන්නට හෝ පත්කරගතයුතුනොවේ. නම ඒත්තුවනොගත් කිසිකෙනෙකුට යටති කිසි කටයුත්තක් කරන්ට ලියසන්ස්කාරයා විසින් ඉඩදිය යුතු නොවේ.
16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැයිස්තුව අමුතුකරන්ට ලවමනාඩු කල්හි ඒ ගැන නිසි බලයලත් මුලා දානිතැනගෙන් කල්පිතල ඉල්ලුම්කළයුතුයි. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලියසන්ස් පත්‍රයෙහි ඒ ඒත්තුවන මවට සටහන්කළ යුතුයි. තවත් මෙයින් ලියසන්ස් ලැබු ඉඩමක වැඩට පත්ව සිටින යම් අයෙකු අහක්කරන්ට කියා බලයලත් මුලාදානිතැනගෙන් දන්වීමක් ලැබුනවිට එය ලැබී සතියක් ඇතුළත ඒ වැඩකාරයාගේ නම ලැයිස්තුවෙන් අහක්කරන පිණිස මේ ලියසන්ස් කඩදසිය නිසි බලයලත් මුලාදානිතැන වෙත මප්පුකළ යුතුයි. ඉන්පසු ඒ අය මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩමෙහි වැඩට අයොග්‍යවන්නේය.
17. මේ ලියසන්ස් කඩදසියේ නොමිලයද, ලියසන්ස්කාරයාගේ නමද, “අබිං බෙදු විකිණීමට ලියසන්ස් ලදී” යන වචනද ලැල්ලක පහසුවෙන් කියවන්නට හැකිලෙස ලියා මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩමේ ප්‍රකාශ සභාන යක පිහිටුවා තිබීමවිම ලියසන්ස්කාරයාගේ යුතුකමකි.
18. මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩම අබිං සහ සුරුවිටු විකිණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණය කට ගතයුතු නොවේ.
19. අත්පිට ගෙවන මුදලට මිස අබිං විකිණිය යුතුනොවේ.
20. මුළුමස් 4කට වැඩි බර ඇති අබිං කොටසක් විකුණනලද කල්හි මිලටගත් අයගේ සම්පූර්ණ නම ගමද, විකුණු ප්‍රමාණයද, විකුණු දිනද බඩුගණන් පොතේ වැඩිමනත් කාරණ සටහන්කරන්ට තිබෙන කවිවෙයෙහි සඳ හන්කිරීම ලියසන්ස්කාරයාගේ යුතුකමකි.
21. හරි තරදියක්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පවිද මෙයින් ලියසන්ස් දෙහුලාඩු ඉඩමෙහි නිතරම පාවිච්චි යට ගැනීම පිණිස ලියසන්ස්කාරයා විසින් තැබිය යුතුයි.  
ඇවෙසිරිඹුලොසි : අඩුන්ස් ¼, අඩුන්ස් ½, අඩුන්ස් 1, අඩුන්ස් 2, අඩුන්ස් 4, අඩුන්ස් 8, රත්තල් 1, රත් තල් 2, රත්තල් 4, රත්තල් 7.
22. ලියසන්ස්කාරයා තමාගේ පොත්පත් තැබීම පිණිස මිත්පසු සඳහන්කරණ ගුරුකම් පිළිපැදිය යුතුයි.

අබිං බෙදු විකුණන අයගේ බඩුගණන් පොතේ ආදායී පිටුව.

දතම.	ර. අඩු. මු.	ලැබුණේ කාගෙන්ද.	වැඩිමනත් කාරණ.
පුති 1.—අගේ තිබෙන ඉතිරි අබිං	17 8 4		
ලැබුනා	10 8 2	පුවත්පුල්ලේ නො. 1 නො	බෙදු විකුණන්නා.
මුළුගණන	28 0 6		
පිටදුන්නා	1 7 9		
අවසාන ඉතුරු ගණන	26 8 13		
පුති 2.—ලැබුනා	නැහැ.		
මුළුගණන	26 8 13		
පිටදුන්නා	0 15 5		
අවසාන ඉතුරු ගණන	25 9 8		
පුති 3.—ලැබුනා	නැහැ.		
මුළු ගණන	25 9 8		
පිටදුන්නා	2 7 1		

**බඩු ගණන් පොත තැබීමට ගුරුකම.**

සිහිකටයුත්තක්.—ඉංග්‍රීසියෙන්ද සිංහලයෙන්ද දෙකෙන්ද මේ ගුරුකමවල කොපි දෙකක් බඩු ගණන් පොතේ එක එක කවරේ ඇතුළත්වන්නේ ප්‍රවේශම්ලෙස ඇලවිය යුතුයි.

මේ පොත තැබියයුත්තේ ඇවොයිර්ඩුපොසි බර ක්‍රමයටයි.

ඇවොයිර්ඩුපොසි බර.		
ඩූම්ස්	16 =	අඩුන්ස් 1
අඩුන්ස්	16 =	ගත්තල් 1
ගත්තල්	28 =	ක්වාටර් 1
ක්වාටර්	4 =	හොණ්ඩර් 1
හොණ්ඩර්	20 =	ටොන් 1

සැලකියයුත්තක්.—ග්‍රෙස්ස් 180ක් ඇවොයිර්ඩුපොසි ඩූම්ස් 6.582, එනම් ඩූම්ස් 70 අඩුයි.

**අබිං තබාගැනීමටද නොබෙදූ විකිණීමටද ලියිසන්ස් (අවසරයනු) දීමේ කොන්දේසි.**

1. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ස්ටෝරුව නොහොත් ඉඩම මේ ලියිසන්ස් පත්‍රය තුළ සම්පූර්ණයෙන් විස්තර කළ යුතුයි. මේ ලියිසන්ස් (අවසරය) එහි විසාරකල ඉඩමට (ගේදෙරට) මිස ඉන්මනත් කිසිවකට ඇතුළත් නොවේ.

2. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩම වෙනයම් ගොඩනැගිල්ලක් නොහොත් ඉඩමක් සම්බන්ධව ඇතුළත් වන්නේ ඒ මට්ටමට අවකාශ ඇතුළු නිබියයුතු නොවේ.

3. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ගේදෙර ගුණ පවිත්‍රවද සනීප ලැබෙන අන්දමටද තබාගත යුතුයි.

4. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩම පරීක්ෂාකරන්නට නිසි බලයලත් මුලාදානිතැන විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොහොත් ඉන්ස්පැක්ටර් තනතුරකට පත් නොවන යම් පොලිස් මුලාදානියෙකුට දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේදෙර භාරව සිටින අයගේ යුතුකමක්ය. තවත් තමා ලග තිබෙන අබිං ලැබීම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත්, ලියවිලි නොහොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් ඕනෑකලොත් පරීක්ෂාකරන වේලාවට තමා ලග නොහොත් ගේ දෙරෙහි තිබෙන සියලුම අබිං ඉන්ස්පැක්ටර්තැන හෝ පොලිස් මුලාදානියා ඉදිරි පිටදී නිර් පෙන්වීමටද භාරව සිටින අය බැඳී සිටින්නේය. ලග තිබෙන අබිං ප්‍රමාණයෙන්, පොත්වල හැටියට පරීක්ෂා කරණ වේලාවට නිබියයුතු ප්‍රමාණයෙන් වෙනසක් දකින්නට තිබුණිනම් භාරකාරයා විසින් තමන්ට හැකිපමණින් ඊට කාරණ පෙන්විය යුතුයි.

5. මෙයින් ලියිසන්ස් ලැබූ ඉඩමෙහිදී අබිං කන්ට ඉඩදිය යුතුවනොවේ.

6. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි තබා තිබෙන අබිං යම් විධියකින් අන් ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක් හෝ එහි ගතිය නරක්කිරීමක් නොකළ යුතුයි.

7. මෙයින් ලියිසන්ස් ලැබූ ඉඩමෙහි කෝලාහල ආදී නොනිසි හැසිරීම්වලට ඉඩ නොදියයුතුයි.

8. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි මත්බීම නොහොත් අබිං පාවිච්චිකරලා මත්විසිරින යම් අයෙකුට නොහොත් වයස පහළොහෙන් අඩුලෙස පෙනෙන කෙනෙකුට අබිං දියයුතු නොවේ.

9. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමට රාත්‍රියේ 8ටත් උදය 6ටත් අතරේ අබිං භාරගන්ට හෝ එයින් එය පිටකරන්නට හෝ යුතුවනොවේ.

10. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳපු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩ මෙහි තබාගත යුතුයි. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමට මෙහි අන්දමේ පොතක් ලියිසන්ස්කාරයා තමාගේ ලියිසන්ස් පත්‍රය ගන්නාවිට නිසි බලයලත් මුලාදානිතැන විසින් නොමිලයේ දෙනුලැබේ. අලුත් පොතක් ඕනෑවිනම් ලියිසන්ස්කාරයා විසින් නිසි බලයලත් මුලාදානිතැනගෙන් මුදලට ගතයුතුයි. ඒ මුලාදානිතැනට පලමුවෙන් දීපු පොත් භාරදිය යුතුයි.

11. ලැබුණාට අබිංවල සියලුම ගණන්ද අලෙවිවූ ප්‍රමාණයද ඒ ගණුදෙනු වහාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලියිසන්ස්කාරයාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කවිටි හරිලෙස පිරවිය යුතුයි. තවත් ලග තිබෙන ප්‍රමාණය දවස පටන්ගැන්මේදීත් කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුයි.

12. ඉකුත්වූ මාසයේ එක එක දවසේ පටන්ගැනීමේදී සහ අවසානයේදී ලග තිබෙන ඉතුරු ප්‍රමාණයද එක එක දවසේදී ලැබුණාට අලෙවිවූනාට ප්‍රමාණයත් පෙන්වීමකර හරි ලුහුඬු ලේඛනයක් එකඑක මාසයේ දෙවෙනි දින නොහොත් ඊට ප්‍රථමයෙන් පොලිස් ඉන්ස්පැක්ටර් ජනරාල්තැනට යැවීම ලියිසන්ස්කාරයාගේ යුතුකමකි.

13. ලියිසන්ස් දෙනුලැබූ එක එක ස්ථානයේ පාවිච්චිය පිණිස මේ ලුහුඬු සටහනේ පෝර්ම විසිඟතරක් නිසි බලයලත් මුලාදානිතැන විසින් ලියිසන්ස් පත්‍රය නිකුත්කරනවිට ලියිසන්ස්කාරයාට නොමිලයේ දෙනුලැබේ. මිත්මනක් ඕනෑකරන පෝර්ම නිසි බලයලත් මුලාදානිතැනගෙන් මිලේටගන්ට ඕනෑකෙරේ.

14. එක එක ලුහුඬු සටහන ලැබුනවිට ඒ ලැබුන බවට කුවිතන්සියක් ඇරීම ඉන්ස්පැක්ටර් ජනරාල්තුමාගේ යුතුකමකි. මේ ලුහුඬු සටහන තැපැල්කර සතියක් ඇතුළත එවැනි කුවිතන්සියක් ලියිසන්ස්කාරයාට නොලැබුනි නම්, ඒ ලුහුඬු සටහන ලැබුණාද නැද්ද නියා පොලිස් ඉන්ස්පැක්ටර් ජනරාල්තුමාගෙන් විභාගකිරීමද එය නොලැබී තිබුණානම් එයින් පිටපතක් ඇරීමද ලියිසන්ස්කාරයාගේ යුතුකමකි.

15. තමාගේ ලියිසන්ස් පත්‍රය ලැබෙන්නට ප්‍රථම මෙයින්, ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි වැඩට පත්කරන්නට අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ලැයිස්තුවක් නිසි බලයලත් මුලාදානියාට ඔප්පුකිරීම ලියිසන්ස්කාරයා ගේ යුතුකමකි. වැඩට පත්කරනලද එක එක අයගේ සම්පූර්ණ නම සහ විස්තරය මෙහි ලියවිල්ලෙහි අබිංගුවිය යුතුයි. තවත් ඒ එක එක අය විසින් කරන්නට යන වැඩ සඳහා වද සඳහන්කළ යුතුයි. මේ අයවල් වයස අවුරුදු විසිඑකෙන් වැඩිවූවෝ වියයුතුයි. ඔවුන් හොඳ කල්තියාවේ අයවල් බව නිසි බලයලත් මුලාදානිතැනට ඒතනුවියාම ඕනෑකෙරේ මේ ලියිසන්ස් පත්‍රයෙහි නිසි බලයලත් මුලාදානියා විසින් නම ඒතනුනොගත් කිසිකෙනෙකුත් ලියිසන්ස්කාරයා වෙනුවට අබිං භාරව සිටින්නට හෝ අබිං භාරගන්ට ඉහා විකුණන්නට හෝ පත්කරගත යුතුවනොවේ. නම ඒතනු නොගත් කිසිකෙනෙකුට යටති කිසි කටයුත්තක් කරන්නට ලියිසන්ස්කාරයා විසින් ඉඩදිය යුතුවනොවේ.

16. වැඩට පත්වසිටින අයවලුන්ගේ ලැයිස්තුව අනුකරන්ට ලබවනාටු කල්හි ඒ ගැන නිසි බලයලත් මුලාදානිතැනගෙන් කලින්කල ඉල්ලුම්කළ යුතුයි. ඒ කරන වෙනසක් ඇත්නම් ඒ ලියිසන්ස් පත්‍රයේ ඒ ඒතනුගත් බවට සටහනක් කළයුතුයි. තවත් මෙයින් ලියිසන්ස් ලැබූ ඉඩමක වැඩට පත්ව සිටින යම් අයෙකු අහක්කරන්නට නියා බලයලත් මුලාදානිතැනගෙන් දැන්වීමක් ලැබුනවිට එය ලැබී සතියක් ඇතුළත ඒ වැඩකාරයාගේ නම ලැයිස්තුවෙන් අහක්කරන පිණිස මේ ලියිසන්ස්කමදසිය (බලකඩදසිය) නිසි බලයලත් මුලාදානිතැන වෙත දැක්විය යුතුයි. ඉන්පසු ඒ අය මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි වැඩට අයොග්‍යවන්නේය.

17. මේ ලයිසන්ස් කඩදසියේ නොමිමරයද, ලයිසන්ස්කාරයාගේ නමද, “අබිං බෙදු විකිණීමට ලයිසන්ස් ලදී” යන වචනද ලැල්ලක පහසුවෙන් කියවන්නට හැකිලෙස ලියා මෙයින් ලයිසන්ස් දෙනුලැබූ ඉඩමේ ප්‍රකාශ ස්භානායක පිහිටුවා තිබීමට ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

18. මෙයින් ලයිසන්ස් දෙනුලැබූ ඉඩමේ ස්වෝරුවට පාවිච්චිකරන කොටස අගුලුලා වසා තිබිය යුතුයි. පරික්ෂාකරන මූලාදානියාද ලයිසන්ස්කාරයාද මෙයින් ලයිසන්ස් දෙනුලැබූ ඉඩමේ වැඩට පත්වූ අයෙක්මෙන් ලයිසන්ස් පත්‍රයේ නම ඒත්තුගෙන තිබෙන අයද හැර අන් කිසිවෙකුට ස්වෝරුවට යාමට ඊමට අවසර නැත.

19. මෙයින් ලයිසන්ස් දෙනුලැබූ ඉඩම අබිං විකිණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණයකට ගතයුතු නොවේ.

20. මෙයින් අවසරදෙනුලැබූ ඉඩමෙහි අබිං නොඇරපු ගුලි වශයෙන් තැබියයුතුයි. කපාපු කඩාපු, නොහොත් යම් විධියකින් ඇරපු ගුලි මේ ඉඩමේවලට භාරගන්නටවත් එහි තබන්නටවත් නුසුදුසුයි. මෙයින් ලයිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි නිතර පාවිච්චියට ගතහැකි හරි තර්ඛයක්ද, මෙහි පහත දක්වන ප්‍රමාණ ඵලොසිරිඞුපොසි බරද ලයිසන්ස්කාරයා විසින් තිබාගතයුතුයි. අවුන්ස් ½, අවුන්ස් ½, අවුන්ස් 2, අවුන්ස් 4, අවුන්ස් 8, රත්තල් 2, රත්තල් 4, රත්තල් 7.

21. ලයිසන්ස්කාරයා විසින් මිත්පසු සඳහන්කරන ගුරුකම් තමාගේ පොත් තබාගැනීමේදී පිළිපැදිය යුතුයි.

**අබිං කිබාගැනීමටත් නොබෙදු විකිණීමටත් ලයිසන්ස් ලැබූ අයවල් විසින් එක එක මාසේ දෙවෙනි දින පසුවෙන්ට ප්‍රථමයෙන් පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාට ආරියයුතු දින ලේඛනයේ ආදැසී පෝර්මය.**

ද.කම.	ර. අ. මු.
ජූනි 1.—ලග තිබෙන ප්‍රමාණය ...	120 0 0
භාරගන්නා ...	80 0 0
	200 0 0
පිටවදුන්නා ...	72 0 0
ජූනි 2.—ලග තිබෙන ප්‍රමාණය ...	128 0 0
භාරගන්නා ...	—
පිටවදුන්නා ...	—
ජූනි 3.—ලග තිබෙන ප්‍රමාණය ...	128 0 0

**අබිං කිබාගැනීමට නොහොත් නොබෙදු විකිණීමට ලයිසන්ස් දෙනුලැබූ අයවලුන්ගේ බඩු ගණන්පොතේ ආදැසී පෝර්මය.**

දින.	ලග තිබෙන ප්‍රමාණය.	භාරගන්නා.		පිටව දුන්නා.			ගණන් පියවන විට ඉතිරි තිබූයා.		
		භාරගත් ගණන.	භාරගන්නේ කාගෙන්ද.	පිටව දුන්නේ කාටද.	පිටව දුන් ගණන.	පිටව දුන් මුළුගණන.			
ජූනි 1	ර. අ. මු. 120 0 0	ර. අ. මු. 80 0 0	නොමිමර 1 දරන ජුවන්පුල්ලේ නමැති නොබෙදු විකුණන්නාගෙන්	පානදුරේ නොමිමර 1 දරන ස්භානායේ හෙන්නර් පෙරේරා බෙදු විකුණන්නාට ...	ර. අ. මු. 7 8 0	ර. අ. මු. 14 8 0	ර. අ. මු. 50 0 0	72 0 0	128 0 0
ජූනි 2	128 0 0				—	—			

**බඩුගණන් පොත තබාගැනීමට ගුරුකම්.**

සිහිවීම පිණිසයි.—ඉංග්‍රීසියෙන් සහ ස්වදේශික භාෂාවලින්ද මේ ගුරුකම් අබිංගු පිටපත් දෙකක් බඩුගණන් පොතේ පිටකොළේ ඇතුල් දෙපැත්තේ ප්‍රවේසම් සහිතව අලවා තැබිය යුතුයි.

මේ පොත ඵලොසිරිඞුපොසි බර ක්‍රමයෙන් තැබිය යුතුයි.

ඵලොසිරිඞුපොසි බර.

මු.මිස් 16 = අවුන්ස් 1	කාර්තු 4 = හොණර 1
අවුන්ස් 16 = රත්තල් 1	හොණර 20 = වොන් 1
රත්තල් 28 = කාර්තු 1	

වම් 1905ක්වූ සැප්තැම්බ් මස 5 වෙනි දින කොළඹ කවිචේරියේදී.

එච්. බ්ලිස්සු. බ්‍රොඩ්හර්ස්ට්, වැඩබලන අණඞුවේ ඒජන්තනැත.

1899 ம் (ஆ) 5 ம் இலக்கச்சட்டத்திற் ஏற்பாட்டின்படியும், 1903 ம் (ஆ) 14 ம் இலக்கச்சட்டத்தின் ஏற்பாட்டின்படியும் இதனூற் செய்யும் அறிவித்தல் வருமாறு :—பின்னூற் சொல்லப்படும் இடங்கள் ஒவ்வொன்றிலேயும் 1906 ம் (ஆ) ஜனவரி (தை) 1 ன் தேதி முதலாக டிசெம்பர் (மார்ச்சு) 31 ன் தேதிவரையும் சில்லறையில் அபின் விற்கிறதற்கு கைசன்சு உத்தரவுகள் விற்பனைசெய்தற்காகக் கொழும்புக் கச்சேரியில் இந்த 1905 ம் ஆண்டின் செப்டம்பர் (புரட்டாசி) 27 ன் தேதி மத்தியானம் 12 மணி வரையும் ஒப்பந்தக் கேள்விப்பத்திரங்கள் மேன்மாகாணத்துக் கௌரவ அரசாட்சி ஏசன்ரால் ஏற்றுக்கொள்ளப்படும்.

2. கேள்விக்காரன் தானேயாவது முறைமைமாக எழுத்தில் அதிகாரம்பெற்ற அவனது காரியஸ்தை அவனது கொழும்புக் கச்சேரியிலே 1905 ம் ஆண்டு செப்டம்பர்மாதம் 27 ன் தேதி மத்தியானம் 12 மணி கோரத்தில் வந்த சமுதாயிருந்து தனது கேள்வித்தொகையில் மூன்றிலொருபங்கு உடனேதானே கட்ட ஆயத்தமாக இருந்தாலொழிய யாதொரு கேள்விப்பத்திரமும் கவனிக்கப்படமாட்டாததாகும்.

3. இரண்டு மூன்று கேள்விகள் ஒரு சமமான தொகையாகக் கேட்கப்படும் பக்கத்தில் மேன்மாகாணத்துக் கௌரவ அரசாட்சி ஏசன்ரானவர் தமது இஷ்டப்படி பின்வரும் வகையின் ஒன்று செய்யலாம் :— அந்தக் கேள்விக்காரர்கள் மாத்திரமே விசுவைத்துக்கேட்கும் பிரசித்த வலத்தில் உடனேதானே குத்தகையாக விற்கலாம்; அல்லது புதுக்கேள்விப்பத்திரங்கள் தரும்படி கேட்கலாம்; அல்லது 1899 ம் ஆண்டின் 5 ம் இலக்கமும், 1903 ம் ஆண்டின் 14 ம் இலக்கமும் கொண்ட அபின் சட்டத்தின் விதிக்கு இசைய அந்தக் குத்தகையை வேறுவகையில் முடிவாக்கலாம்.

4. கேள்விப்பத்திரம் ஒவ்வென்றிலும் கேள்விக்காரனது முழுப்பெறும் மேல்விசாரணை கண்டு எழுதியிருத்தல் வேண்டும்.

5. மேன்மாகாணத்துக் கௌரவ அரசாட்சி ஏசன்ரானவர் உயர்ந்ததொகைக் கேள்வியையாவது யாதேனுமொரு கேள்வியையாவது தாம் ஏற்றுக்கொள்வதாகக் கட்டுப்பாடு செய்துகொள்கின்றாரல்லர்.

6. எவனுடைய கேள்விப்பத்திரம் அல்லது கேள்வி விசுவைத்துக்கேட்கப்பட்டதாமோ, அவன் உத்தரவு பெறும் கொள்விசாரணுகிறான்; அவன் தனது கேள்வித் தொகையின் மூன்றிலொருபங்கை உடனேதானே கட்டவேண்டும். இன்னும் பின்னூற் சொல்லப்படும் கட்டுப்பாடுகளுக்கு அமைந்து நடக்கவும் வேண்டும்.

7. கேள்விப்பத்திரத்தின் மாதிரிக்காகிதங்கள் கொழும்புக் கச்சேரியில் கேட்டுப் பெற்றுக்கொள்ளலாம்.

#### கொழும்பு (டிஸ்திரிக்) பகுதி.

1. அம்பதவென்பகல.
2. முறட்டிவ.
3. மாம்பெ.

#### கீர்கொழும்பு (டிஸ்திரிக்) பகுதி.

1. கொச்சிக்கடை.
2. சீதுவா.

#### களுத்துறை (டிஸ்திரிக்) பகுதி.

1. ஹொறனா.
2. பாணந்துறை.

1. களுத்துறையின் லேகக்கல்போட் எல்லைக்குள்.
2. மினுவாங்கொடையின் லேகக்கல்போட் எல்லைக்குள்.

சில்லறையில் அபின் விற்க உத்தரவுப்பத்திரங்கள் கொடுத்தற்கு ஏற்படுத்திய கட்டுப்பாடுகள்.

1. சில்லறையில் அபின் விற்க உத்தரவுவாங்கினவன் ஆனவன், தக்க அதிகாரமுடையவராலே வாங்கினவன் அவன் என்று வெளிப்படுத்திய உடனே, தனது கேள்வித்தொகையில் மூன்றிலொரு பங்கை ரொக்கமாகக் கட்டிவிடுதல்வேண்டும். தக்க அதிகாரமுடையார் அந்தத் தொகையைப் பிணையாக வைத்துக்கொள்ளல் வேண்டும்; கடைசி நாலுமாதத்தத் தவணைப்பணத்துக்கல்லாமல் கேள்வித்தொகையின் தவணைப் பணமாக அதை உபயோகிக்கக்கூடாது. கேள்வித்தொகையைப் பணவீரண்டு மாசத்துக்கு ஒரு சமமான தொகைப் பாசமாய்ப் பிரித்து குத்தகையிருக்கும் வரையும் மாசந்தோறும் கடைசித் தேதியானில் கொடுத்துவிடல் வேண்டும். முதலா தவணைப்பணத்தை ஜனவரி (தை) 1 ன் தேதியில் கொடுத்துவிடல் வேண்டும். ஒரு தவணைப்பணம் நினைவையாம்போது நாள் ஒன்றுக்கு நூற்றுக்கு வருஷாந்த ஒன்பது வீதவட்டி கொடுத்தல் வேண்டும். உத்தரவு வாங்கினவனது வேண்டுகோளின்படி பிணைப் பணத்தொகையை அவனுக்குப் பிரியமான ஒரு வங்கியிலே சிவையாய் (பிச்செட்) போட்டுவைக்கலாம்; அதில் ஏதும் ஈட்டம் கோரிட்டால் அது அவன் பாரமாகும். குறித்த தவணைத் தேதியிலே பணம் கொடுக்கத் தவறினால் ஈட்டம் அவனது பாரமாக, தக்க அதிகாரமுடையவர் உத்தரவை மறுபடி விற்கலாம் அல்லது செல்லாமல் நிற்கும் அத்தனை காலமளவு பாகத்தை விற்கலாம்.

2. இதனால் உத்தரவுப்பத்திரம் பெற்றுக்கொண்ட பண்டசாலை அல்லது இடமானது இந்த உத்தரவுப்பத்திரத்துப் பக்கத்திலே பூரணமாக விவரித்துக் காட்டியிருக்க வேண்டியது; அப்படி விவரித்துக்காட்டிய இடத்திற்கேயல்லாமல் மற்றென்றுக்கு இந்த உத்தரவுப்பத்திரம் பொருந்துவதன்று.

3. இதனால் உத்தரவுபெற்ற இடமானது வேறும் எந்தக் கட்டடங்களோடாயினும் இடங்களோடாயினும் உட்புறமாகப் போக்குவரவு செய்யத்தக்கதாக இருக்க ஒண்ணது.

4. இதனால் உத்தரவுபெற்ற இடத்தைத் தப்பரவாகவும் சுகவளமுடையதாகவும் வைத்திருத்தல் வேண்டும்.

5. தக்க அதிகாரமுடையவரால் எழுத்து மூலமாக இன்ஸ்பெக்டர் பரிசோதகராக நியோகிக்கப்பட்ட எவரொருவராயினும், இன்ஸ்பெக்டர் நினைக்கக் கீழ்ப்படாத பொலீஸ் உத்தியோகஸ்தர் எவரொருவராயினும் கேட்கும்போது, இதனால் உத்தரவுப்பெற்ற இடத்தைப் பரிசோதனைக்காகத் திறந்து காட்டுதல் அவ்விடத்தைப் பொறுப்பாக உடையவனது கடமையாம். மேலும் அவன் தன் வசத்தினால் அபிவினது வரவு செலவுக் கணக்கைப்பற்றிய சுகல புத்தகங்களையும், காண்புத்திரங்களையும், கணக்குத்தொகைகளையும் காட்டவும் கடமைப்பட்டவனாவான்; மேலும், அப்படிச்செய்யும்படி விசேஷமாகக் கேட்கப்பட்டால், பரிசோதனைக் காணத்திலே கையிருப்பில் அல்லது அவ்விடத்தில் உள்ள அபினை மெல்லாம் இன்ஸ்பெக்டர் அல்லது பொலீஸ் உத்தியோகஸ்தர் மூன்விலையிலே நிறுக்கவும் கடமைப்பட்டவனாவான்; மேலும் அவன் கையிருப்பில் உள்ள அளவிற்கும், பரிசோதனைக் காலத்திலே புத்தகக் கணக்கின்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள யாதேனும் ஓர் வித்தியாசத்தைத் தன்னால் கூடியமட்டும் விளங்கப்படுத்திக் காட்டவும் வேண்டும்.

6. இது உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் சரம்பிடுதல் ஒண்ணுது.
7. இது உத்தரவுபெற்ற இடத்தில் உள்ள யாதும் அபினைக் கலந்து செடுத்தலாவது எவ்விதத்தும் பழுதுபடுத்தலாவது செய்ய ஒண்ணுது.
8. இது உத்தரவுபெற்ற இடத்திலே யாதும் குழப்பமான நடக்கைகளுக்கு இடங்கொடுக்க ஒண்ணுது.
9. குடியினுள் வெறித்திருக்கும் அல்லது அபினுள் வெறித்திருக்கும் எவனொருவனுக்காவது, தோற்றத்தளவில் பதினாந்து வயசுக்குட்பட்ட எவனொருவனுக்காவது, இது உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் கொடுக்க ஒண்ணுது.
10. மாகையில் எட்டு மணிக்கும் காலையில் ஆறு மணிக்கும் இடையிலுள்ள நேரங்களில், இது உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் ஒப்பிக்கவும் ஒண்ணுது, கொடுக்கவும் ஒண்ணுது, வாங்கிவைக்கவும் ஒண்ணுது.
11. இலக்கமிட்ட பக்கங்களுடையதாய்க் கட்டப்பெற்ற ஒரு கையிருப்பு புத்தகம் ஆகிய ஸ்தொக் புத்தகம் ஒன்று, இது உத்தரவுபெற்ற இடத்தில் வைத்திருத்தல் வேண்டும். இது உத்தரவுபெற்ற இடத்தக்காக அப்படியான புத்தகப்பிரதியொன்று தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பதிர்மெடுப்பவனுக்கு அப்போது விசையினால் சும்மா கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டுமானால், அதை உத்தரவுபெற்ற வன் தக்க அதிகாரமுடையவரிடத்தே விசைகொடுத்த வாங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்தே முந்தின புத்தகத்தை ஒப்பித்தவிடல் வேண்டும்.
12. கொடுக்கல் வாக்கல் நடைபெற்ற உடனே அபின் பெற்றதொகையும் செலவான தொகையுமெல்லாம் கையிருப்பு புத்தகத்திலே கிராமிக எழுதவைத்திருக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமையாம்; புத்தகத்தின் பத்திக்கொலங்கெல்லாம் சரிவர எழுதி நிரப்பியிருக்கவேண்டும், அன்றைத்தினத்த முதல்தம் முடிவிலும் கையிருப்பினுள் தொகையைத் தெளிவுபெறக் காட்டியிருக்கவேண்டும்.
13. ஒவ்வொரு மாசத்த இரண்டாந் தேதியிலாவது அதற்கு முன்னேயாவது கையிருப்பு புத்தகத்தின் சரியான பிரதியொன்றையும், உட்கொந்தினைப்படி வைத்திருக்கவேண்டிய புத்தகத்தின் சரியான பிரதியொன்றையும், பொலிஸ இன்ஸ்பெக்டர் பெரியதுரைக்கு அனுப்பிவைப்பதும் உத்தரவுபெற்றவனது கடமையாகும்.
14. தாம் பெற்றுக்கொள்ளும் அப்படிப்பட்ட சரியான பிரதிகளுக்காக உத்தரவுபெற்றவனுக்குப் பற்றுச்சீட்டுக்கொடுப்பது பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதுரைவது கடமையாகும். உத்தரவுபெற்றவன் தான்சரியான பிரதிகளைத் தபாலில் அனுப்பிய ஒரு சிறுமையினுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தனக்குக் கிடைக்கப்பெற விடக்கொள்ளும், பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதுரைக்கு எழுதி அந்தச் சரியான பிரதிகள் கிடைத்ததோன்று விசாரித்து அவை தவறியிட்டால் இணைப்பிரதிகள் கொடுப்பது அந்த உத்தரவுபெற்றவனது கடமையாகும்.
15. இது உத்தரவுபெற்ற இடத்திலே தான் வேலைபார்க்க நியமிக்கப்போகிறவர் இன்டர் இன்டர் என்ற காட்டி ஒர் பேர்வழி டாப்பை உத்தரவுபெற்றவன் உத்தரவுபெறுதற்கு முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப்பிப்பது அவனது கடமையாகும். ஒவ்வொரு பணிவிடைக்காரன் முழுப்பெயரும் விவரமும் அவன் பார்ப்பது இன்னவகையான பணிவிடையென்றும் அந்த டாப்பிலே விதந்து காட்டியிருத்தல்வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருபத்தொரு வயசு சென்றவர்களாயிருத்தல் வேண்டும். அவர்கள் நல்ல நடக்கையுடையவர்களானத தக்க அதிகாரமுடையவர் திருப்பிப்பட்டுக்கொள்ளவும் வேண்டும். தக்க அதிகாரமுடையவராலே இந்த உத்தரவுப்பதிர்த்தில் மாட்டரைந்த பேர்வழிகாரனல்லாத மற்றவனொருவனும் தன் கண்களில் அபினைப் பொறுப்பெடுக்கவாவது பெற்றுக்கொள்ளவாவது, விசையிடுத்தவாவது, உத்தரவுபெற்றவன் பணிவிடைபார்ப்பிக்க ஒண்ணுது; அப்படியே மாட்டரைவுபெற்ற பேர்வழிகாரனல்லாத எவனொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்யவிட ஒண்ணுது.
16. பணிவிடைபார்க்கும் பேர்வழிகாரரது டாப்பிலே வேண்டியவனவான மாற்றங்களைச் செய்தற்காக, உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்குகாலம் கேட்டுக்கொள்ளலாம்; அந்த மாற்றங்கள் இந்த உத்தரவுப்பதிர்த்திலே மாட்டரைந்திருத்தல் வேண்டும். இது உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கும் எவனொருவனையும் நீக்கிடும்படியாகத் தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து நொத்தில் அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுபெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு சிறுமையினுள்ளே, இந்த உத்தரவுப்பதிர்த்திலிருந்து அப்பணிவிடைக்காரனது பெயரை நீக்கிடும்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுப்பதிர்த்தைக் கொண்டுபோய்க் காட்டவேண்டும். அதன்பின் அப்படிப்பட்டவன் இது உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கப்பதற்கு யோக்கியனாகமாட்டான்.
17. இந்த உத்தரவுப்பதிர்த்தின் இலக்கமும் உத்தரவுபெற்ற தனது பெயரும் “சில்லறையில் அபின் விற்க உத்தரவுபெற்றது” என்ற வாக்கியமும் தெளிவாய் எழுதின தெரு பலகையை, இது உத்தரவுபெற்ற இடத்தில் எல்லார்க்கும் நன்றாய்த் தெரியக்கூடிய இடத்திலே பதித்துவைக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமையாகும்.
18. இது உத்தரவுபெற்ற இடத்திலே அபின் அல்லது சுருட்டு விற்கலே யல்லாமல் வேறொரு வியாபாரமாவது தொழிலாவது நடப்பித்தல் ஒண்ணுது.
19. அவ்விடத்திற்குணே கொடுத்த காசு ரொக்கத்துக்கல்லாமல் யாதொரு அபினும் விற்க ஒண்ணுது.
20. நாளுடியும் நிறைக்கு அதிகமான அபினை விற்ப்போதெல்லாம், அதை வாங்கினவனுடைய முழுப் பெயரையும் மேல்விலாசத்தையும் விற்ப அளவையும் விற்பதேதியையுங்காட்டி, கையிருப்பு புத்தகத்திலே “குறிப்பு” பத்திக்கலத்திலே எழுதிவைப்பது உத்தரவுபெற்றவனது கடமையாகும்.
21. உத்தரவுபெற்ற இடத்திலே எந்த நேரங்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டம் தராசுபடி களும், கால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், இரண்டு அவுன்ஸ், நாளு அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ரூப்தல், இரண்டு ரூப்தல், நாளு ரூப்தல், ஏழு ரூப்தல் ஆகிய அவாடுபோர்ச் சாமானிய தரத்து நிறைகளையும் வைத்திருத்தல் வேண்டும்.



22. கணக்குப் புத்தகம் வைப்பதற்காக, உத்தரவுபெற்றவன் இதன் பின்னும் சொல்லப்பட்ட விதிகளை அனுசரித்த நடவடிக்கைகளும்:—

சில்லறை அபிவிருத்தி வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்புப் புத்தகத்த மாசிரிப் பக்கம்:—

தேதி.	ரூ. அ. ப.	யாரிடமிருந்து பெற்றுக்கொண்டது.	குறிப்பு.
ஆனி 1.—கையிருப்பு அபிவிருத்தி பக்கம் ...	17 8 4		
பெற்றுக்கொண்டது ...	10 8 2		
மொத்தம் ...	28 0 6	...	இலக்கம் 1 மொத்த விலை
கொடுத்தது ...	1 7 9		யாளன் சுவான்பிள்ளை
ஆனி 2.—கணக்குமுடித்து பாக்கி ...	26 8 13		
பெற்றுக்கொண்டது ...	இல்லை		
மொத்தம் ...	26 8 13		
கொடுத்தது ...	0 15 5		
ஆனி 3.—கணக்குமுடித்து பாக்கி ...	25 9 8		
பெற்றுக்கொண்டது ...	இல்லை		
மொத்தம் ...	25 9 8		
கொடுத்தது ...	2 7 1		

கையிருப்புச் சொத்துப் புத்தகம் வைத்திருப்பதற்கான விதிகள்.

புத்தகத்தினுள்ளே முதலட்டையை அடுத்த இங்கிலிஷினுள் தமிழிலுள்ள சிங்களத்தினும் இவ்விதிகளின் ஒவ்வொரு பிரதியாக மூன்றாம், மற் றை இறுதியட்டையை அடுத்த அப்படியே பிரதி மூன்றாமா, ஆறு பிரதிகளை வைத்துப் பெலமாகக் கட்டிவைத்திருத்தல் வேண்டும்:

#### அவரட்போய் நிறை.

16 டிராம்	=	1 அவுன்ஸ்
16 அவுன்ஸ்	=	1 ரூத்தல்
28 ரூத்தல்	=	1 ரூவாட்டர்
4 ரூவாட்டர்	=	1 கண்டிநிறவேற
20 கண்டிநிறவேற	=	1 தொன்

குறிப்பு.—180 கிரேய்ஸ் 6.582 அவரட்போய் பெரும்களுக்கச்சரி; அதாவது 7 டிராம்சுக்குக் குறைய.

ஒருவன் அபிவிருத்தி தன்வசம் வைத்திருக்கவாவது மொத்தத்தில் அதை விற்கவாவது உத்தரவுப்பத்திரங்கள் கொடுத்ததற்கு ஏற்படுத்திய கட்டுப்பாடுகள்:—

1. இதனால் உத்தரவுப்பத்திரம் பெற்றுக்கொண்ட பண்டசாலை அல்லது இடமானது இந்த உத்தரவுப் பத்திரத்துப் பக்கத்திலே பூரணமாக விவரித்துக் காட்டியிருக்க வேண்டியது; அப்படி விவரித்துக்காட்டிய இடத்திற்கேயல்லாமல் மற்றொன்றுக்கு இந்த உத்தரவுப்பத்திரம் பொருந்தவதன்று.

2. இதனால் உத்தரவுபெற்ற இடமானது யேறும் எந்தக் கட்டடங்களோடாயினும் இடங்களோடாயினும் உட்பறமாகப் போக்குவரவு செய்யத்தக்கதாக இருக்க ஒண்ணுது.

3. இதனால் உத்தரவுபெற்ற இடத்தைத் தப்பரவாகவும் சுகவளமுடையதாகவும் வைத்திருத்தல் வேண்டும்.

4. தக்க அதிகாரமுடையவரால் எழுத்து மூலமாக இன்ஸ்பெக்டர் பரிசோதகராக நியோகிக்கப்பட்ட எவரொருவராயினும், இன்ஸ்பெக்டர் நிலைமைக்குக் கீழ்ப்படாத பொலிஸ் உத்தியோகஸ்தா எவரொருவராயினும் கேட்கும்போது, இதனால் உத்தரவுபெற்ற இடத்தைப் பரிசோதனைக்காகத் திறந்த காட்டுசல் அவ்விடத்தைப் பொறுப்பாக உடையவனது கடமையாம். மேலும் அவன் தன் வசத்துள்ள அபிவிருத்தி வரவு செலவுக் கணக்கைப்பற்றிய சுகல புத்தகங்களையும், காசிதபத்திரங்களையும், கணக்குத் தொகைகளையும் காட்டவும் கட்டமைப்பட்டவனாவன்; மேலும், அப்படிச்செய்யும்படி விசேஷமாகக் கேட்கப்பட்டால், பரிசோதனைக் காலத்திலே கையிருப்பில் அல்லது அவ்விடத்தில் உள்ள அபிவிருத்தி யெல்லாம் இன்ஸ்பெக்டர் அல்லது பொலிஸ் உத்தியோகஸ்தர் முன்னிலையிலே நிறுக்கவும் கட்டமைப்பட்டவனாவன்; மேலும், அவன் கையிருப்பில் உள்ள அளவிற்கும், பரிசோதனைக் காலத்திலே புத்தகக் கணக்கின்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள யாதேனும் ஓர் வித்தியாசத்தைத் தன்னால் உடையமட்டும் விளக்கப்படுத்திக் காட்டவும் வேண்டும்.

5. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபிவிருத்தி சாப்பிடுதல் ஒண்ணுது.

6. இதனால் உத்தரவுபெற்ற இடத்தில் உள்ள யாதும் அபிவிருத்தி கலந்து கொடுத்தலாவது எவ்விதத்தும் பழுதுபடுத்தலாவது செய்ய ஒண்ணுது.

7. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் குழப்பமான நடக்கைகளுக்கு இடங்கொடுக்க ஒண்ணுது.

8. குடியினால் வெறித்திருக்கும் அல்லது அபிவிருத்தி வெறித்திருக்கும் எவ்நொருவனுக்காவது, தோற்றத்தினால் பதினாந்து வரகக்குட்பட்ட எவ்நொருவனுக்காவது, இடனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபிவிருத்தி கொடுக்க ஒண்ணுது.

9. மாணியில் எட்டு மணிக்கும் காலைல் ஆறு மணிக்கும் இடையிலுள்ள நேரங்களில், இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபிவிருத்தி ஒப்பிக்கவும் ஒண்ணுது, கொடுக்கவும் ஒண்ணுது, வாங்கிவைக்கவும் ஒண்ணுது.

10. இலக்கமிட்ட பக்கவகளுடையதாய்க் கட்டப்பெற்ற ஒரு கையிருப்புப் புத்தகம் ஆகிய ஸ்தொக் புத்தகம் ஒன்று, இதனால் உத்தரவுபெற்ற இடத்தில் வைத்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்துக்காக அப்படியான புத்தகப்பிரதியொன்று தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பத்திரமெடுப்பவருக்கு அப்போது விலையில்லாமல் சும்மா கொடுப்பார். புதுப்புத்தகம் ஒன்று வேண்டுமானால் அதை உத்தரவு பெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே விலைகொடுத்து வாங்கிக்கொள்ள வேண்டியது; அவரிடத்தே முந்தின புத்தகத்தை ஒப்பித்தவிடல் வேண்டும்.

11. கொடுக்கல்வாங்கல் நடைபெற்ற உடனே அபின் பெற்ற தொகையும் செலவான தொகையு மெல்லாம் கையிருப்புப் புத்தகத்திலே கிரமமாக எழுதிவைத்திருக்கச்செய்வது உத்தரவுபெற்றவனுடைய கடமையாம்; புத்தகத்தின் பந்திக்கொல்களெல்லாம் சரிவர எழுதி நிரப்பியிருக்கவேண்டும், அன்றைத்தினத்து முதலிலும் முடிவிலும் கையிருப்பினுள்ள தொகையைத் தெளிவுபெறக் காட்டியிருக்கவேண்டும்.

12. சென்ற மாசத்தில் நான்தோறும் முதலிலும் முடிவிலும் உள்ள கையிருப்புத் தொகையையும் நான் தோறும்பெற்ற தொகையையும் செலவழித்த தொகையையும் காட்டி ஒரு கணக்கச் சுருக்கத்தைப் பொலீஸ் இன்ஸ்பெக்டர் பெரிய துறைக்கு ஒவ்வோர் மாசத்து இரண்டாந் தேதியிலாவது அதற்கு முன்னேயாவது அனுப்பிவைக்கச்செய்வதும் அவ்வுத்தரவு பெற்றவனுடைய கடமையாகும்.

13. அவன் உத்தரவுபெற்ற கடை யொவ்வொன்றுக்குமாக இந்தக் கணக்குச்சுருக்க மாதிரிக் காசிடங்கள் இருபத்த நான்கு தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பத்திரம் கொடுக்கும்போது விலையில்லாமல் சும்மா கொடுப்பார். மேற்கொண்டு வேண்டிய அந்த மாதிரிக் காசிடங்களுக்கு விலைகொடுத்துத் தக்க அதிகாரமுடையவரிடத்தே வாங்கிக்கொள்ளவேண்டும்.

14. தாம் பெற்றுக்கொள்ளும் அப்படிப்பட்ட கணக்குச் சுருக்கம் ஒவ்வொன்றுக்குமாக உத்தரவு பெற்றவனுக்குப் பற்றுச்சீட்டுக் கொடுப்பது பொலீஸ் இன்ஸ்பெக்டர் பெரியதுறையது கடமையாகும். உத்தரவுபெற்றவன் தான் கணக்குச்சுருக்கத்தைத் தபாலில் அனுப்பிய ஒரு கிழமையினுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தனக்குக் கிடைக்கப்பெறவில்லையென்றால், பொலீஸ் இன்ஸ்பெக்டர் பெரியதுறைக்கு எழுதி அந்தக் கணக்குச்சுருக்கம் கிடைத்ததோ என்று விசாரித்து அது தவறிவிட்டால் இணைப்பிரதியொன்று கொடுப்பது அந்த உத்தரவுபெற்றவனுடைய கடமையாகும்.

15. இதனால் உத்தரவுபெற்ற இடத்திலே தான் வேலைபார்க்க நியமிக்கப்போகிறவர் இன்னார் இன்னார் என்று காட்டி ஒரு பேர்வழி டாப்பை உத்தரவுபெற்றவன் உத்தரவுபெறுதற்கு முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப்பிப்பது அவனுடைய கடமையாகும். ஒவ்வொரு பணிவிடைக்காரன் முழுப்பெயரும் விவரமும் அவன் பார்ப்பது இன்னவகையான பணிவிடையென்றும் அந்த டாப்பிலே விதந்து காட்டியிருத்தல் வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருபத்தொரு வயசு சென்றவர்களாயிருத்தல் வேண்டும். அவர்கள் நல்ல நடக்கையுடையவர்களெனத் தக்க அதிகாரமுடையவர் திருத்திப்பட்டுக்கொள்ளவும் வேண்டும். தக்க அதிகாரமுடையவராலே இந்த உத்தரவுப்பத்திரத்தில் மாட்டறைந்த பேர்வழிகாரனல்லாத மற்றவனொருவனும் தன் கணக்கில் அபினைப் பொறுப்பெடுக்கவாவது, பெற்றுக்கொள்ளவாவது, விலைப்படுத்தவாவது உத்தரவுபெற்றவன் பணிவிடைபார்ப்பிக்க ஒண்ணுது; அப்படியே மாட்டறைவுபெற்ற பேர்வழிகாரனல்லாத எவ் றொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்யவிட ஒண்ணுது.

16. பணிவிடைபார்க்கும் பேர்வழிகாரரது டாப்பிலே வேண்டியவனான மாற்றங்களைச் செய்தற்காக, உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்குக்காலம் கேட்டுக்கொள்ளலாம்; அந்த மாற்றங்கள் இந்த உத்தரவுப்பத்திரத்திலே மாட்டறைந்திருத்தல்வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கும் எவ் றொருவனையும் நீக்கிவிடும்படியாக தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து நேரத்தில் அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுபெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு கிழமையினுள்ளே அந்த உத்தரவுப்பத்திரத்திலிருந்து அப்பணிவிடைக்காரனது பெயரை நீக்கிவிடும்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுப்பத்திரத்தைக் கொண்டுபோய்க் காட்டவேண்டும். அதன்பின் அப்படிப்பட்டவன் இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்ப்பதற்கு யோக்கியனாக மாட்டான்.

17. இந்த உத்தரவுப்பத்திரத்தின் இலக்கமும் உத்தரவுபெற்ற தனது பெயரும் காரியத்துக்குத்தக்க படி "மொத்தவிலையில் அபின் விற்க உத்தரவுபெற்றது" அல்லது "அபின் வைத்திருக்க உத்தரவுபெற்றது" என்ற வாக்கியமும் தெளிவாய் எழுதின தொரு பலகையை, இதனால் உத்தரவுபெற்ற இடத்தில் எல்லார்க்கும் நன்றாய்த் தெரியக்கூடிய இடத்திலே பதித்துவைக்கச்செய்வது உத்தரவுபெற்றவனுடைய கடமையாகும்.

18. இதனால் உத்தரவுபெற்ற இடத்திலே பண்டசாலையாக உபயோகிக்கப்படும் அந்தப் பாகத்தை அறுக்கையாகப் பூட்டிவைத்திருத்தல் வேண்டும்; பரிசோதக உத்தியோகஸ்தரும், உத்தரவுபெற்றவனும் இதனால் உத்தரவுபெற்ற இடத்தில் பணிவிடைபார்ப்பவனாக உத்தரவுப்பத்திரத்திலே மாட்டறைப்பெற்ற பேர்வழிகாரனும் அல்லாத மற்றவனொருவனும் அதனுள்ளே போக்குவரவுசெய்தல் ஒண்ணுது.

19. இதனால் உத்தரவுபெற்ற இடத்திலே அபின் வியாபாரமல்லாமல் வேறொரு வியாபாரமாவது தொழிலாவது நடப்பித்தல் ஒண்ணுது.

20. இதனால் உத்தரவுபெற்ற இடத்தில் உள்ள அபினை வெட்டித்திறவாத "போனை" புருண்டைவடிவமாக வைத்திருத்தல் வேண்டும். வெட்டினதாசு அல்லது உடைத்ததாசு, அல்லது எவ்விதத்தும் திறக்கப்பட்டதாகியுள்ள போனையுருண்டைபோனை இந்த இடங்களில் ஏற்றுப்பெற்றுக்கொள்ளவும் ஒண்ணுது, வைத்திருக்கவும் ஒண்ணுது. உத்தரவுபெற்ற இடத்திலே எந்த நேரங்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டர் தராக படிக்கும், கால் அவுன்ஸ், அரை அவுன்ஸ், இரண்டு அவுன்ஸ், நான்கு அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ரூத்தல், இரண்டு ரூத்தல், நான்கு ரூத்தல், எழு ரூத்தல் ஆகிய அவாடுபோய்ச் சாமானிய தரத்து நிறைகளையும் வைத்திருத்தல் வேண்டும்.

21. கணக்குப்புத்தகம் வைப்பதற்காக, உத்தரவுபெற்றவன் இதன் பின்னூற் சொல்லப்பட்ட விதிகளை அனுசரித்து நடத்தல் வேண்டும்—

அபின் வைத்திருப்பதற்கும் அதை மொத்தத்தில் விற்பதற்குமாக உத்தரவுபெற்றவர்கள் மாசந்தோறும் இரண்டாந்தேதி முடிபமுன்னே பொலீஸினுள்ஸ்பட்டர் பெரியதுரைக்கு அனுப்பிவைக்கவேண்டிய தினக் கணக்குச் சுருக்க மாதிரிக் காண்பம்:—

தேதி.		ரூ. அ. டி.
ஆனி	1.—கையிருப்புத் தொகை ...	120 0 0
	பெற்றுக்கொண்ட தொகை ...	80 0 0
		200 0 0
	கொடுத்தது ...	72 0 0
		128 0 0
ஆனி	2.—கையிருப்பு ...	128 0 0
	பெற்றுக்கொண்டது ...	—
	கொடுத்தது ...	—
		128 0 0
ஆனி	3.—கையிருப்பு ...	128 0 0

அபின் வைத்திருக்கவாவது அதை மொத்தத்தில் விற்கவாவது உத்தரவுபெற்றவர்கள் வைத்திருக்க வேண்டிய கையிருப்பு ஸ்தொக்குத்தக மாதிரிக் காண்பம்.

தேதி.	கையிருப்புத் தொகை.	பெற்றுக்கொண்டவைகள்.		கொடுத்தவைகள்.			கணக்கு முடிந்த ஒக்கண்ட இருப்பு.
		பெற்றுக்கொண்ட தொகை.	யாரிடமிருந்து பெற்றுக்கொண்டது.	யாருக்குக் கொடுத்தது.	கொடுத்த தொகை	கொடுத்த தொகை மொத்தம்.	
ஆனி 1	ரூ. அ. டி. 120 0 0	ரூ. அ. டி. 80 0 0	இலக்கம் 1 மொத்தவியா ளன் சுவான் பின் னை ...	இலக்கம் 1 சில்லறை வியா ளன், பாணந்துறை கெ ன்றி பெற்றது ...	ரூ. அ. டி. 7 8 0	ரூ. அ. டி. 14 8 0	ரூ. அ. டி. 128 0 0
				இலக்கம் 3 சில்லறை வியா ளன், வெள்ளவத்தை டேவீ ட்சிங்கோ ...	50 0 0	72 0 0	
				இலக்கம் 2 மொத்த வியா ளன், செட்டித்தெரு கதி ரவேல் ...			
ஆனி 2	128 0 0						

கையிருப்பு ஸ்தொக்குத்தகம் வைத்திருப்பதற்கான விதிகள்.

புத்தகத்திலுள்ளே முதலடையை அடுத்து இங்கிலிஷிலும் தமிழிலும் சிங்களத்திலும் இவ்விதிகளின் ஒவ்வொரு பிரதியாக மூன்றாம், மற்மை இறுதியடையை அடுத்து அப்படியே பிரதி மூன்றாமாக, ஆறு பிரதிகளை வைத்துப் பெலமாகக் கட்டிவைத்திருத்தல் வேண்டும்.

அவாடபாய் நிறை.

16 டிராம்	=	1 அவுன்ஸ்
16 அவுன்ஸ்	=	1 ருத்தல்
28 ருத்தல்	=	1 ருவாட்டர்
4 ருவாட்டர்	=	1 கண்டிறறவேற்
20 கண்டிறறவேற்	=	1 தொன்

**Sale of Opium Licenses, Province of Uva.**

IT is hereby notified that the number of licenses for the sale of opium for the year 1906 will be—

Local Board limits of Badulla	..	..	..	1
Province of Uva	..	..	..	3

2. The said licenses will be put up for sale by public auction at the Badulla Kachcheri on Thursday, October 12, 1905, at 12 noon, under the provisions of "The Opium Ordinances, 1899 and 1903," and Ordinance No. 4 of 1904.

3. The three licenses for the Province will be sold together or separately, as the proper authority may decide at the sale, and independently of the license for the town of Badulla.

4. The purchaser of the latter will not be entitled to any preference in the sale of the former.

5. The places for sale in the Province will be such as may be arranged between the Government Agent and the purchaser.

6. The following shall be conditions attached to licenses :—

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender in twelve equal monthly instalments on the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license, or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.

2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.

3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.

4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.

5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so, in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.

6. No opium shall be consumed on the premises hereby licensed.

7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.

8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.

9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.

10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.

11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.

12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.

13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.

14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.

15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employé, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.

16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employé may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.

17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words "Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises hereby licensed.

18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises here-  
by licensed.

19. No opium shall be sold except for cash paid on the spot.

20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time:

21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights :—

*Avoirdupois* :  $\frac{1}{4}$  oz.,  $\frac{1}{2}$  oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen page of Stock Book for Retail Dealers in Opium.

Date.	lb. oz. dr.	From whom received.	Remarks.
June 1.—Balance of opium in hand	17 8 4	Juan Pulle, whole- sale dealer, No. 1	
Received ..	10 8 2		
Total ..	28 0 6		
Issued ..	1 7 9		
Balance on closing	26 8 13		
June 2.—Received ...	Nil		
Total ..	26 8 13		
Issued ..	0 15 5		
Balance on closing	25 9 8		
June 3.—Received ..	Nil		
Total ..	25 9 8		
Issued ..	2 7 1		

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

*Avoirdupois Weight.*

- 16 drachms = 1 oz.
- 16 oz. = 1 lb.
- 28 lb. = 1 quarter.
- 4 qrs. = 1 cwt.
- 20 cwt. = 1 ton.

N.B.—180 grains is equal to 6.582 drams avoirdupois, i.e., is less than 7 drams.

Badulla Kachcheri,  
September 11, 1905.

M. STEVENSON,  
for Government Agent, Uva, and  
Chairman, Local Board, Badulla.

විෂි 1906 අවුරුද්දට අඩං වීකිණීමට දෙන අවසරපත්‍ර ගණන මෙහි පහත සඳහන් කරනු ලැබේ.

බදුල්ලේ කඩවත් හතරට	...	1
ඌව දිශාවට	...	3

2. මෙහි අවසරපත්‍ර විෂි 1899 අංක 19.13 හේ අඩං ආඥාපණවලට සහ විෂි 1904 රේ නොමවර 4 රේ ආඥාපණවත් යටත්ව මේ ඔක්තෝම්බ්‍ර මස 12 වෙනි දින දවල් 12 වේ කනිසමට බදුල්ලේ කවේරියේදී විකුණනවා ඇත.
3. ඌව දිශාවට දෙන අවසරපත්‍ර 3 ක එකට තෝ වෙන වෙනම නිසි බලලත් නිලධාරීන් විකුණීමේදී නියම කරන හැටියට බදුල්ලේ කඩවත් හතර තුළ විකිණීමට දෙන අවසරපත්‍රය වෙන වෙනමත් විකුණනවා ඇත.
4. බදුල්ලේ කඩවත් හතර තුළ විකිණීමේ අවසරපත්‍රය ලබාගත් අයට ඒ ගැනීම කරණකොටගෙන අතින් අවසරපත්‍ර ගැනීමට උරුමකිය නොහැකිය.
5. ඌව දිශාවේ අඩං වීකිණීමට නියම කරගන්නා ස්ථානය නම්, ඒජන්ත උන්කාන්සේ සහ අවසරපත්‍ර මිලට ගත් අය අතරින් තීන්දු කරගන්නා ස්ථානය වෙන්.

බෙදා විකිණීමට ලිපිසන්ස් (අවසරපත්‍ර දීමේ කොන්දේසි.

අඩං වීකිණීමට මිල ගෙවා ලිපිසන්ස් (අවසර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි සාධි බලය ලත් මුද්‍රාදැනුණු විසින් කියාදුන් වනාම තමා ඉල්ලුම්කළ ගණනෙන් තුනෙන් පංතුවක් මුදලෙන් ගෙවත්ම ඕනෑය. ඒ මුදල ඒ බලලත් මුද්‍රාදැනුණු විසින් ඇපයක් වශයෙන් නිබාගන්ව යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර ගෙවන කොටසක් වෙනුවට එය නිලවිකරන්ට හුදුම වන. හුදුම අන්තිම භාරමාසේට ගෙවන කොටස්වලට එය නිලවිකළ හැකිය. ගැනුම් මුදල මාසේට දෙල්ලිහෙන් පංතුව බැගින් තමාගේ බද්ද පවතින අතරතුර එක එක මාසේ අන්තිම දවසේදී ගෙවිය යුතුය. පළමුවෙන් මාසේ කොටස විෂි 1906 ජනවාරි මාසේ 31 වෙනි දින ගෙවිය යුතුය. මාර ගෙවිල්ලක් ප්‍රමාදකරන එක එක දවසට අවුරුද්දට සියයට නවය ගණනේ වැටෙන පොලී ගෙවිය යුතුය. ඇප මුදල ගැනුම්කාරයාගේ ඉල්ලීම පිට ඔහු විසින් නියම කරන බැන්කියක් නිවැරදි මුදලක් කොට දීමිය හැකිය. එය නැතිවී නම් එහි අලාබය ඔහු විසින් දැරිය යුතුය. නියම දවසේදී යම් මාර මුදල් කොටසක් නොගෙවන ලද්දේ නම්, නිසි බලය ලත් මුද්‍රාදැනුණු විසින් ඒ ලිපිසන්ස් නොහොත් එයින් ගතකොට තිබෙන කාලප්‍රමාණය එයින් වන පාඩුවට ලිපිසන්ස් කාරයා යටත්කොට විකිණිය හැකිය.

2. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ස්ටෝරුව නොහොත් ඉඩම මේ ලයිසන්ස් පත්‍රය තුළ සම්පූර්ණයෙන් විස්තර කළ යුතුය. මේ ලයිසන්ස් (අවසරය) එහි විස්තර කළ ඉඩමට මිස ඉන්වහන්ස් කිසිවකට ඇතුළත් නොවේ.

3. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩම වෙනයම් ගොඩනැගිල්ලක් නොහොත් ඉඩමක් සම්බන්ධ ඇතුළතින් යාම් ඊම්වලට අවකාශ ඇතුළු නිවිසියුතු නොවේ.

4. මෙයින් ලයිසන්ස් දෙනු ලබන ගේදෙර ශුඛපව්‍යවිද සනිපලාවේන අන්දමටද තබාගත යුතුය.

5. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩම පරිභාකරණයට නිසි බලයලත් මූලාදානිතාන විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොහොත් ඉන්ස්පැක්ටර් නතරකට පහත් නොවෙන යම් පොලිස් මූලාදානියෙකුට දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේදෙර භාරව සිටින අයගේ යුතුකමකි. තවත් තමා ලඟ තිබෙන අබිං ගැනීම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත් ලියවිලි නොහොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් මිනැකලොක් පරිභාකරණ වේලාවට තමා ලඟ නොහොත් ගේදෙරෙහි තිබෙන සියලුම අබිං ඉන්ස්පැක්ටර් තාන හෝ පොලිස් මූලාදානියා ඉදිරි පිටදී කිසි පෙන්වීමට හෝ භාරේ සිටින අය බැඳී සිටින්නේය. ලඟ තිබෙන අබිං ප්‍රමාණයෙන්, පොත්වල නැවිසියට පරිභාකරණ වේලාවට නිවිසියුතු ප්‍රමාණයෙන් වෙනසක් දකින විට නිවුනිතම භාරකාරයා විසින් තමන්ම හැකි පමණින් ඊට ආරණ පෙන්විය යුතුය.

6. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි අබිං කන්ට ඉඩදිය යුතු නොවේ.

7. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි තබා තිබෙන අබිං යම් විධියකින් අන් ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක් හෝ එහි ගතිය නරක්කිරීමක් හෝ නොකළ යුතුය.

8. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි කෝලාහල ආදී නොනිසි හැසිරීම්වලට ඉඩ නොදිය යුතුය.

9. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමේ මත්බීම නොහොත් අබිං පාවිච්චිකරලා මත්ව සිටින යම් අයෙකුට නොහොත් වයස පහලොහෙන් අඩුලෙස පෙනෙන යම් අයෙකුට අබිං දිය යුතු නොවේ.

10. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමට ගිණුමේ අටවත් උදේ හයටත් අතරේ අබිං භාරගන්ට හෝ එයින් එදා පිටකරන්ට හෝ යුතු නොවේ.

11. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳුණු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩ මෙහි තිබෙන යුතුය. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමට මෙහි අන්දමේ පොතක් ලයිසන්ස්කාරයා තමාගේ ලයිසන්ස් පත්‍රය ගන්නාවීමට නිසි බලයලත් මූලාදානිතාන විසින් නොමිලයේ දෙනු ලැබේ. අලුත් පොතක් මිනැවෙනම් ලයිසන්ස්කාරයා විසින් නිසි බලයලත් මූලාදානිතානගෙන් මුදලට ගත යුතුය. ඒ මූලාදානිතානට පළමුවෙන් දිසු පොත භාරදිය යුතුය.

12. ලැබුණු සියලුම අබිංවල ගණන්ද, අලෙවිවූ ප්‍රමාණද ඒ ගනුදෙනු වහාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලයිසන්ස්කාරයාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කවිටි හරිලෙස පිර විය යුතුය. තවත් ලඟ තිබෙන ප්‍රමාණය දවස පටන් නැගීමේදීත් කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුය.

13. එක එක මාසේ දෙවෙනි දින නොහොත් ඊට මත්තෙන් බඩු ගණන්ගන්නා පොතේ හරි පිටපතක්ද, නොමිල 20 කොන්දේසියේ ප්‍රකාර තිබාගන්ට මිනැකරන පොතේ හරි පිටපතක්ද පොලිසියේ ඉන්ස්පැක්ටර් ජනරල් තුමා වෙත ඇරවීම ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

14. පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල් තුමාට ඒ හරි පිටපත් ලැබුණු විට ඒ බවට කුවිනන්සියක් ඇරීම එතුමාගේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සතියක් ඇතුළත ලයිසන්ස්කාරයාට එවැනි කුවිනන්සියක් නොලැබූ නම් එහි පිටපත් ලැබුණ ද නැද්ද කියා පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල් තුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුණ නම් එයින් පිටපත් ඇරීමද ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

15. තමාගේ ලයිසන්ස් පත්‍රය ලැබෙන්නට ප්‍රථමයෙන්, මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි වැඩට පත්කරන්ට අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ලැයිස්තුවක් නිසි බලයලත් මූලාදානිතානට ඔප්පුකිරීම ලයිසන්ස්කාරයාගේ යුතුකමකි. වැඩට පත්කරන ලද එක එක අයගේ සම්පූර්ණ නම සහ විහාර මෙහි ලියවිල්ලෙහි අබිංගුවිය යුතුය. තවත් ඒ එක එක අය විසින් කරන්ට යන වැඩේ සවිභාවද සඳහන් කළ යුතුය. මේ අයවල් වයස අවුරුදු විසිඑකෙන් වැඩිවූවෝ විය යුතුය. ඔවුන් හොඳ කල් ශ්‍රීයාවේ අයවල් බව නිසි බලයලත් මූලාදානිතානට ඒත්තු වියම මිනැකෙරේ මේ ලයිසන්ස් පත්‍රයෙහි නිසි බලයලත් මූලාදානියා විසින් නම ඒත්තු නොගත් කිසිකෙනෙකුත් ලයිසන්ස්කාරයා වෙතුව ඔවුන්ට අබිං භාරව සිටින්නට හෝ අබිං භාරගන්ට හෝ විකුණන්නට හෝ පත්කරගත යුතු නොවේ. නම ඒත්තු නොගත් කිසිකෙනෙකුට යටති කිසි කටයුත්තක් කරන්ට ලයිසන්ස්කාරයා විසින් ඉඩදිය යුතු නොවේ.

16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැයිස්තුව අමුතුකරන්ට උවමනාවූ කල්හි ඒ ගැන නිසි බලයලත් මූලාදානිතානගෙන් කලින් කල ඉල්ලුම් කළ යුතුය. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලයිසන්ස් පත්‍රයෙහි ඒ ඒත්තුගත් බවට සටහන් කළ යුතුය. තවත් මෙයින් ලයිසන්ස් ලැබූ ඉඩමක වැඩට පත්ව සිටින යම් අයෙකු අහක්කරන්ට කියා බලයලත් මූලාදානිතානගෙන් දන්වීමක් ලැබුණ විට එය ලැබී සතියක් ඇතුළත ඒ වැඩකාරයාගේ නම ලැයිස්තුවෙන් අහක්කරන පිණිස මේ ලයිසන්ස් කඩදසිය නිසි බලයලත් මූලාදානිතාන වෙත ඔප්පු කළ යුතුය. ඉන්පසු ඒ අය මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි වැඩට අයොග්‍ය වන්නේය.

17. මේ ලයිසන්ස් කඩදසියේ නොමිලයද, ලයිසන්ස්කාරයාගේ නමද, “අබිං බෙදු විකිණීමට ලයිසන්ස් ලදී” යන වචන ලැල්ලක පහසුවෙන් කියවන්නට හැකිලෙස ලියා මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමේ ප්‍රකාශ ස්ථාන යක පිහිටුවා තිබිබවීම ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

18. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩම අබිං සහ සුරුවු විකිණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණයකට ගත යුතු නොවේ.

19. අත්පිට ගෙවන මුදලට මිස අබිං විකිණීම යුතු නොවේ.

20. මුළුමනින් 4කට වැඩි බර ඇති අබිං කොටසක් විකුණන ලද කල්හි මිලටගත් අයගේ සම්පූර්ණ නම ගමද, විකුණු ප්‍රමාණය සහ විකුණු දිනයද බඩුගණන් පොතේ වැඩිවහන් කාරණ සටහන්කරන්ට තිබෙන කවිටියෙහි සඳහන්කිරීම ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

21. හරි තරයකින්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පඩිද මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි නිතරම පාවිච්චි යට ගැනීම පිණිස ලයිසන්ස්කාරයා විසින් තැබිය යුතුය.

ඇචෙයිරි බුලොයි : අවුත්ස් 1/2, අවුත්ස් 1/2, අවුත්ස් 1, අවුත්ස් 2, අවුත්ස් 4, අවුත්ස් 8, ගත්තල් 1, ගත්තල් 2, ගත්තල් 4, ගත්තල් 7.

22. ලයිසන්ස්කාරයා තමාගේ පොත්පත් තැබීම පිණිස මිත්පසු සඳහන්කරණ ගුරුම පිළිපැදිය යුතුය.

අතිරේක විකුණන අයගේ බඩුගණන් පොතේ අදාළ පිටුව.

දුගම.	රු අඩු. මු.	රු. මු.	ලැබුණේ කාගෙන්ද.	වැඩිමහත් කාරණ.
ස්ත 1.—අගේ නිබෙන ඉතිරි අඩු. ...	17 8 4			
ලැබුණා ...	10 8 2		ස්වත්පුල්ලේ නො. 1 නො	
			බෙදු විකුණන්නා.	
මුළු ගණන ...	28 0 6			
පිටුපන්නා ...	1 7 9			
අවසාන ඉතුරු ගණන ...	26 8 13			
ස්ත 2.—ලැබුණා ...		නැහැ.		
මුළු ගණන ...	26 8 13			
පිටුපන්නා ...	0 15 5			
අවසාන ඉතුරු ගණන ...	25 9 8			
ස්ත 3.—ලැබුණා ...		නැහැ.		
මුළු ගණන ...	25 9 8			
පිටුපන්නා ...	2 7 1			

බඩු ගණන් පොත තැබීමට ගුරුකම්.

සිහිකටයුත්තක්.—ඉංග්‍රීසියෙන්ද සවසාන දෙකෙන්ද මේ ගුරුකම්වල කොපි දෙකක් බඩු ගණන් පොතේ එක එක කවරේ ඇතුළු පත්තේ ප්‍රවේශම්ලෙස ඇලවිය යුතුයි.

මේ පොත තැබියයුත්තේ ඇවොසිර්ඩුපොසි බර ත්‍රයයි.  
ඇවොසිර්ඩුපොසි බර.

මු.මිස්	16 =	අඩුපස්	1
අඩුපස්	16 =	රත්තල්	1
රත්තල්	28 =	ක්වාටර්	1
ක්වාටර්	4 =	හොණ්ඩර	1
හොණ්ඩර	20 =	වොන්	1

සැලකියයුත්තක්:—ගෙවස් 180 ක් ඇවොසිර්ඩුපොසි මු.මිස් 6582, එනම් මු.මිස් 70 අඩුයි.

ඇ.ම. ස්ටීවන්සන්,  
අණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ සහ සනිපආරක්‍ෂා සභාවේ ප්‍රධානතැන වෙහෙවට.

මේ 1905ක්වූ සැප්තැම්බ්‍ර මස 11 වෙනි  
වෙනි දින බදුළු කවරේදීය.

ඉඩම් මාරු කිරීමේ පනතේ යටතේ විවිධ භූමි ප්‍රදාන විධිවිධාන.

ඉන්ද්‍රාල් ජනරජයට අධිකාරියක් ලෙස 1906 ම් වරුණුපත්තක් උත්තරාච්ඡායය:—

වතුක “ලොකල්පොට්” ගණිතයන්	...	...	1
ඉඩම් මාරු කිරීමේ පනතේ	...	...	3

2. 1899 ම් 1903 ම් වරුණුපත්තක් ඉලක්කපත්තක් 1904 ම් වරුණුපත්තක් 4 ම් පත්තක් පොරුත්තක් සහ සොල්පත්තක් උත්තරාච්ඡායය 1905 ම් ජූනි 12 ක් දේශීය විධිවිධාන මාරු කිරීමේ පනතේ 12 මණිකු වතුකේ ප්‍රදාන විධිවිධාන විවිධාන.

3. මාරු කිරීමේ පනතේ උත්තරාච්ඡායය ගණිතයන් ඉලක්කපත්තක් අලුත් තනිතනිතරාච්ඡායය සහ උත්තරාච්ඡායයේ ගණිතයන් ප්‍රදාන විධිවිධාන; වතුක පත්තක් උත්තරාච්ඡායය තනිතනිතරාච්ඡායය විවිධාන.

4. පිත්තරාච්ඡායය උත්තරාච්ඡායය ගණිතයන් ප්‍රදාන විධිවිධාන සොල්පත්තයන් විවිධාන සොල්පත්තයන් ප්‍රදාන විධිවිධාන.

5. මාරු කිරීමේ පනතේ විවිධාන ප්‍රදාන විධිවිධාන සොල්පත්තයන් ප්‍රදාන විධිවිධාන සොල්පත්තයන් ප්‍රදාන විධිවිධාන සොල්පත්තයන් ප්‍රදාන විධිවිධාන.

6. පිත්තරාච්ඡායය උත්තරාච්ඡායය ගණිතයන් ප්‍රදාන විධිවිධාන, අනුකූලය:—

සිල්ලතෙහි යටතේ විවිධ උත්තරාච්ඡායය ප්‍රදාන විධිවිධාන කොටස් වශයෙන් ප්‍රදාන විධිවිධාන.

1. සිල්ලතෙහි යටතේ විවිධ උත්තරාච්ඡායය ප්‍රදාන විධිවිධාන සොල්පත්තයන් ප්‍රදාන විධිවිධාන සොල්පත්තයන් ප්‍රදාන විධිවිධාන සොල්පත්තයන් ප්‍රදාන විධිවිධාන සොල්පත්තයන් ප්‍රදාන විධිවිධාන.

ளல் வேண்டும்; கடைசி நாளுமாதத்திற் தலைப்பணத்தால் லாமல் கெள்விதொகையின் தலைப் பணமாக அதை உபயோகிக்கக்கூடாது. கெள்வித தொகையைப் பன்னிரண்டு மாதத்துக்கு சமமான தொகைப் பாகமாய்ப் பிரித்து ஒத்தகை விடுக்கு வரையும் மாதந்தொழும் கடைசித் தேதிநாளில் கொடுத்தவிடல் வேண்டும். முதலார் தலைப்பணத்தை ஜசயரி (கை)க் ககந் தேதியில் கொடுத்தவிடல் வேண்டும். ஒரு தலைப்பணம் நிலைவடாபபோது நான் ஒன்றுக்கு நூற்றுக்கு வருஷாந்த ஒன்பது வீதவட்டி கொடுக்கல் வேண்டும். உத்தரவு வாங்கியவனது வேண்டுகோளின்படி பிணைப்பணத் தொகையை அவனுக்குப் பிரியமான ஒரு வங்கியிலே நிலையாய் (3ச்) போட்கவைக்கலாம்; அதில் ஏதும் நஷ்டம் கேரிட்டால் அது அவன் பாரமாகும். குறித்த தலைப்பணத் தொதியிலே பணம் கொடுக்கத் தவறினால் நஷ்டம் அவனது பாரமாக, தக்க அதிகாரமுடையவர் உத்தரவை மறுபடி விற்பலாம் அல்லது செல்லாமல் நிற்கும் அத்தனை காலமாகவு பாகத்தை விற்கலாம்.

2. இதனால் உத்தரவுப்பத்திரம் பெற்றுக்கொண்ட பண்டசாலை அல்லது இடமானது இந்த உத்தரவுப் பத்திரத்துப் பக்கத்திலே பூரணமாக விவரித்துக் காட்டியிருக்க வேண்டியது; அப்படி விவரித்துக்காட்டிய இடத்திற்கேயல்லாமல் மற்றொன்றுக்கு இந்த உத்தரவுப்பத்திரம் பொருந்தவதன்று.

3. இதனால் உத்தரவுபெற்ற இடமானது வேறும் எந்தக் கட்டடங்களோடாயினும் இடங்களோடாயினும் உட்புரமாகப் போக்குவரவு செய்யாதக்கூடாக இருக்க ஒண்ணுது.

4. இதனால் உத்தரவுபெற்ற இடத்தைத் துப்பரவாகவும் சுகவனமுடையதாகவும் வைத்திருத்தல் வேண்டும்.

5. தக்க அதிகாரமுடையவரால் எழுத்து மூலமாக இண்பட்டர் பரிசோதகராக நியோகிக்கப்பட்ட எவரொருவராயினும், இண்பட்டர் நிலைமைக்குக் கீழ்ப்படாத பொலீஸ் உத்தியோகத்தர் எவரொருவராயினும் கேட்கும்போது, இதனால் உத்தரவுபெற்ற இடத்தைப் பரிசோதனைக்காகத் திறந்த காட்டினால் அவ்விடத்தைப் பொறுப்பாக உடையவனது கடமையாம். மேலும் அவன் தன் வசத்துள்ள அபிவினது வரவு செலவுக் கணக்கைப்பற்றிய சகல புத்தகங்களையும், காசுபத்திரங்களையும், கணக்குத்தொகைகளையும் காட்டவும் கடமைப்பட்டவனாவன்; மேலும், அப்படி செய்யும்படி விசேஷமாகக் கேட்கப்பட்டால், பரிசோதனைக்காலத்திலே கையிருப்பில் அல்லது அவ்விடத்தில் உள்ள அபிவின யெல்லாம் இண்பட்டர் அல்லது பொலீஸ் உத்தியோகத்தர் முன்னிலையிலே நிறுத்தவும் கடமைப்பட்டவனாவன்; மேலும் அவன் கையிருப்பில் உள்ள அளவிற்குப், பரிசோதனைக் காலத்திலே புத்தகக் கணக்கின்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள யாதேனும் ஓர் வித்தியாசத்தைத் தண்ணூல் சுடியுமட்டும் கீளங்கப்படுத்திக் காட்டவும் வேண்டும்.

6. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபிவின சாப்பிடுதல் ஒண்ணுது.

7. இதனால் உத்தரவுபெற்ற இடத்தில் உள்ள யாதும் அபிவினக் கலந்து கெடுத்தலாவது எவ்விதத்தும் பழுதுபடுத்தலாவது செய்ய ஒண்ணுது.

8. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் குழப்பமான நடக்கைகளுக்கு இடங்கொடுக்க ஒண்ணுது.

9. குடியினால் வெறித்திருக்கும் அல்லது அபிவினால் வெறித்திருக்கும் எவ்ொருவனுக்காவது, தோற்றத்தளவில் பதினாந்து வயசுக்குட்பட்ட எவ்ொருவனுக்காவது, இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபிவின கொடுக்க ஒண்ணுது.

10. மரணியில் எட்டி மணிக்கும் காலையில் ஆறு மணிக்கும் இடையிலுள்ள கோற்களில், இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபிவின ஒப்பிக்கவும் ஒண்ணுது, கொடுக்கவும் ஒண்ணுது, வாங்கிக் கொடுக்கவும் ஒண்ணுது.

11. இலக்கமிட்ட பக்கங்களுடையதாய்க் கட்டப்பெற்ற ஒரு கையிருப்புப் புத்தகம் ஆகிய ஸ்தொகை புத்தகம் ஒன்று இதனால் உத்தரவுபெற்ற இடத்தில் வைத்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்துக்காக அப்படியான புத்தகபிரதிபொன்றது தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பத்திர மெடுப்பவனுக்கு அப்போது விசையல்லாமல் சுமமா கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டிமானால் அதை உத்தரவுபெற்ற வன் தக்க அதிகாரமுடையவரிடத்தே விசைக்கொடுத்து வாங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்தே முந்திய புத்தகத்தை ஒப்பித்துவிடல் வேண்டும்.

12. கொடுக்கல்வாங்கல் நடைபெற்ற உடனே அவன் பெற்ற தொகையும் செலவான தொகையு மெல்லாம் கையிருப்புப் புத்தகத்தினே கிராமமாக எழுதிவைத்திருக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமையாம்; புத்தகத்தின் பந்திக் கொணக்களெல்லாம் சரிவர எழுதி நிரப்பியிருக்க வேண்டும், அன்றைத்தினத்து முதலிலும் முடிவிலும் கையிருப்பிலுள்ள தொகையைத் தெளிவுபெறக் காட்டியிருக்கவேண்டும்.

13. ஒவ்வொரு மாதத்து இரண்டாம் தேதியிலாவது அதற்கு முன்னேயாவது கையிருப்புப் புத்தகத்தின் சரிவர பிரதிபொன்றை பொலீஸ் இண்பட்டர் பெரியதுரைக்கு அனுப்பியவைப்பதும் உத்தரவுபெற்றவனது கடமையாகும்.

14. தாம் பெற்றுக்கொள்ளும் அப்படிப்பட்ட சரியான பிரதி ஒவ்வொன்றுக்குமாக உத்தரவுபெற்ற வனுக்குப் பற்றுச்சீட்டுக் கொடுப்பது பொலீஸ் இண்பட்டர் பெரியதுரையது கடமையாகும். உத்தரவுபெற்ற வன் தான் சரியான பிரதி தபாசல் அனுப்பி ஒரு கிழமையினுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தனக்குக் கிடைக்கப்பெறவில்லையென்றால், பொலீஸ் இண்பட்டர் பெரியதுரைக்கு எழுதி அந்தச் சரியான பிரதி கிடைத்ததோ என்று விசாரித்து அது தவறிவிட்டால் இண்பட்டரிடையே கொடுப்பது அந்த உத்தரவுபெற்றவனது கடமையாகும்.

15. இதனால் உத்தரவுபெற்ற இடத்திலே தான் வேலைடார்க்கெ நியமிக்கப்பேசுகிறவர் இண்பட்டர் இண்பட்டர் என்று காட்டி ஓர் பெர்வழி டாப்பை உத்தரவுபெற்றவன் உத்தரவுபெற்றதற்கு முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப்பிப்பது அவனது கடமையாகும். ஒவ்வொரு பணிவிடைக்காரன் முழுப்பெயரும் விவரமும் அவன் பார்ப்பது இன்னவகையான பணிவிடையென்றும் அந்த டாப்பிலே விதந்த காட்டியிருத்தல்வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் திருபத்தொரு வயசு சென்றவர்களாயிருத்தல் வேண்டும். அவர்கள் நல்ல நடக்கையுடையவர்களான தக்க அதிகாரமுடையவர் திருப்பிப்படுத்திக்கொள்ளவும் வேண்டும். தக்க அதிகார



ரமுடையவராலே இந்த உத்தரவுப்பத்திரத்தில் மாட்டறைந்த பேர்வழிகாரனல்லாத மற்றவனொருவனும் தன் கணக்கில் அபினைப் பொறுப்பெடுக்கவாவது, பெற்றுக்கொள்ளவாவது, விளைப்படுத்தவாவது, உத்தரவு பெற்றவன் பணிவிடை — பார்ப்பிக்க ஒண்ணு; அப்படியே மாட்டறைவுபெற்ற பேர்வழிகாரனல்லாத எவனொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்வவிட ஒண்ணு.

16. பணிவிடைபார்க்கும் பேர்வழிகாரரது டாப்பிலே வேண்டியனவான மாற்றங்களைச் செய்தற் காக உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்குக்காலம் கேட்டுக்கொள்ளலாம்; அந்த மாற்றங்கள் இந்த உத்தரவுப்பத்திரத்திலே மாட்டறைந்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத் திலே பணிவிடைபார்க்கும் எனனொருவனையும் நீக்கிவிடும்படியாகத் தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து மொத்தம் அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுபெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு கிழமையினுள் னே, இந்த உத்தரவுப்பத்திரத்திலிருந்து அப்பணிவிடைகாரனது பெயரை நீக்கிவிடும்படியாக, தக்க அதிகார முடையவரிடத்தே இந்த உத்தரவுப்பத்திரத்தைக் கொண்டுபோய்க் காட்டவேண்டும். அதன்பின் அப்படிப் பட்டவன் இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கும் யோக்கியனொரு மாட்டான்.

17. இந்த உத்தரவுப்பத்திரத்தின் இலக்கமும் உத்தரவுபெற்ற தனது பெயரும் “ சில்லறையில் அபின் விற்க உத்தரவுபெற்றது ” என்ற வாக்கியமும் தெளிவாய் எழுதின தொரு பலகையை, இதனால் உத்தரவு பெற்ற இடத்தில் எல்லார்க்கும் கண்ணாய்த் தெரிபக்கடிய இடத்திலே பதித்துவைக்கச்செய்வது உத்தரவு பெற்றவனது கடமையாகும்.

18. இதனால் உத்தரவுபெற்ற இடத்திலே அபின் அல்லது சுருட்டு விற்கலே யல்லாமல் வேறொரு வியா பாரமாவது தொழிலாவது நடப்பித்தல் ஒண்ணு.

19. அவ்விடத்திற்குள்ளே கொடுத்த காசு ரொக்கத்துக்கல்லாமல் யாதொரு அபினும் விற்க ஒண்ணு.

20. நானு டிரும் நிறைக்கு அதிகமான அபின் விற்கப்போதெல்லாம், அதை வாங்கினவனுடைய முழுப் பெயரையும் மேல்விசைத்தையும் விற்க அனைவரும் காட்டி, கையிருப்பு புத்தகத்திலே “ குறிப்பு ” பத்திக்கலத்திலே எழுதிவைப்பது உத்தரவுபெற்றவனது கடமையாகும்.

21. உத்தரவுபெற்ற இடத்திலே எந்த வேல்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டர் தராகுபடி களும், சால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், டிரண்டு அவுன்ஸ், நானு அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ரூத்தல், இரண்டு ரூத்தல், நானு ரூத்தல், ஏழு ரூத்தல் ஆகிய அகாடுபோர்ச் சாமானிய தரத்து நிறைகளையும் வைத்திருத்தல் வேண்டும்.

22. கணக்குப் புத்தகம் வைப்பதற்காக, உத்தரவுபெற்றவன் இதன் பின்னூற் சொல்லப்பட்ட விதிகளை அனுசரித்த நடத்தல் வேண்டும் :—

சில்லறை அபின் வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்பு புத்தகத்து மாத்திரிப் பக்கம் :—

தேதி.	ரூ.	அ.	ப.	யாரிடமிருந்து பெற்றுக்கொண்டது.	குறிப்பு.
ஆனி 1.—கையிருப்பு அபின் பாக்கி	...	17	5	4	
பெற்றுக்கொண்டது	...	10	8	2	
மொத்தம்	...	28	0	6	இலக்கம் 1 மொத்த விவ
கொடுத்தது ...	...	1	7	9	யாளன் சுவான்பின்னை
கணக்குமுடிந்து பாக்கி	...	26	8	13	
ஆனி 2.—பெற்றுக்கொண்டது	...				இல்லை
மொத்தம்	...	26	8	13	
கொடுத்தது ...	...	0	15	5	
கணக்குமுடிந்து பாக்கி	...	25	9	8	
ஆனி 3.—பெற்றுக்கொண்டது	...				இல்லை
மொத்தம்	...	25	9	8	
கொடுத்தது ...	...	2	7	1	

கையிருப்பு ஸ்தொக் புத்தகம் வைத்திருப்பதற்கான விதிகள்.

புத்தகத்தினுள்ளே முதலட்டையை அடுத்த இங்கிள்ஷிலுச் தமிழிலுஞ் சிங்களத்திலும் இவ்விதிகளின் ஒவ்வொரு பிரதியாக மூன்றும், மற்றை இறுதியட்டையை அடுத்த அப்படியே பிரதி மூன்றாமாக, ஆறு பிரதிகளை வைத்துப் பெலமாகக் கட்டிவைத்திருத்தல் வேண்டும்.

அவாட்போய் நிறை.

16 டிரும்	=	1 அவுன்ஸ்
16 அவுன்ஸ்	=	1 ரூத்தல்
28 ரூத்தல்	=	1 ரூவாட்டர்
4 ரூவாட்டர்	=	1 கண்டிமற்றீவெற்
20 கண்டிமற்றீவெற்	=	1 தொன்

குறிப்பு.—180 கிராமின் 6582 அவாட்போய் டிரும்களுக்குச்சரி; அதாவது 7 டிரும்களுக்குக் குறைய.

வதுகளைக் கச்சேரி,  
1905 ம் (ஆ) புரட்டாதி 11 ன் உ.

எம். ஸ்ரீவன்சன்,  
அரசாட்சி ஏசனறுக்கும் வதுகளை சௌக்கியசங்க  
அக்கிராசனறுக்குமாக.

## MISCELLANEOUS NOTICES.

Statement of the Sale of Salt in each Province during July, 1905, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.	Southern Province.	Northern Province.	Eastern Province.	Total.
	Cwt. lb.	Cwt. lb.	Cwt. lb.	Cwt. lb.	Cwt. lb.
Balance on July 1, 1905 ...	230,660 66	94,616 79	48,302 0	66,814 30	440,393 63
Since received from Lewaya ...	20,156 0	32,486 0	—	12,354 56	64,996 56
Do. Madras ...	—	—	—	—	—
Surplus ...	—	—	—	17 0	17 0
	250,816 66	127,102 79	48,302 0	79,185 86	505,407 7
Issued for consumption in the Province ...	2,026 0	5,087 0	3,375 0	24,148 0	34,636 0
Do. removal to released Districts, &c. ...	15,812 0	838 0	229 0	2,506 0	19,385 0
Do. for export from the Island ...	—	—	—	—	—
On account wastages ...	1,110 66	—	274 0	184 68	1,569 22
Total ...	18,948 66	5,925 0	3,878 0	26,838 68	55,590 22
Balance on July 31, 1905 ...	231,868 0	121,177 79	44,424 0	52,347 18	449,816 97

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the Southern and Eastern Provinces (estimated at 67,747 cwt., 108 lb.), which has not yet been removed to Store:—

		Cwt.	lb.
Southern Province	...	36,747	108
Eastern Province	...	31,000	0
		67,747	108

Audit Office,  
Colombo, September 13, 1905.

HILGROVE C. NICOLLE,  
Acting Controller of Revenue.

**S**PECIFICATION showing the allotments of land to be benefited by the **Mawela-ela**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each.

Maintenance rate at 10 cents per acre in perpetuity.

No.	Name of Field.	Name of Owner.	Annual	
			Extent.	Amount due.
			A. R. P.	Rs. c.
1	Diyabariulpota	Delikanuwagedara Appuhami and Ranmenika	0 1 12	0 4
2	Do.	Atalahegedara Andawelagedara Kiri Banda	0 1 12	0 4
3	Do.	Galketiyege-dara Heenmenika and others	0 1 0	0 3
4	Do.	Galketiyege-dara Loku Siyatu	0 1 0	0 3
5	Do.	do.	0 1 0	0 3
6	Bogahaella	do.	0 0 8½	0 1
7	Do.	do.	0 0 8½	0 1
8	Galketiya	Galketiyege-dara Ukkumenika	0 1 12	0 4
9	Bogahaella	Galketiyege-dara Appuhami	0 0 20	0 2
10	Galketiya	Galketiyege-dara Loku Siyatu	0 2 0	0 5
11	Bogahaella	do.	0 0 20	0 2
12	Do.	do.	0 0 20	0 2
13	Galketiya	Galketiyege-dara Menikrala	0 1 20	0 4
14	Bogahaella	Galketiyege-dara Appuhami and Siyatu	0 0 20	0 2
15	Galketiye-pahaliya	Galketiyege-dara Siyatu and others	0 1 0	0 3
16	Pepolgahakumbura	Medipitagedara Kiri Banda Gamarala and Punchirala	0 2 20	0 7
17	Do.	Dehiattakeda Charles Appu	0 2 20	0 7
18	Dehigahakumbura	do.	0 0 32	0 2
19	Do.	Don Publis Appuhami of Badulla	0 0 32	0 2
20	Gannile	Medipitagedara Ukku Banda	0 2 0	0 5
21	Do.	Mallewe, Alutgedara Bandara Meniki of Uduwera	0 2 0	0 5
22	Do.	Medipitagedara Hudumenika, Lokumenika, and others	0 1 0	0 3

No.	Name of Field.	Name of Owner.	Annual	
			Extent.	Amount due.
			A. R. P.	Rs. c.
23	Gannile	Medipitagedara Kiriwante	0 1 0	0 3
24	Medapela	do.	0 1 0	0 3
25	Gannile	do.	0 1 0	0 3
26	Medapela	do.	0 1 0	0 3
27	Damunuhitiyawa	Galketiyegeedara Punchirala and others	1 0 0	0 10
28	Damunuhitiyawa Dodanda-wela <i>alias</i> Landawela	Atalahegedara Appuhami and Sudu Banda	0 1 0	0 3
29	Mallawa	Mr. H. O. Hoseason	2 2 0	0 25
30	Mallewa Kandapala	Ranawavagedara Kirimenika	0 1 0	0 3
31	Dimbulgahakumbura	Pissawatte Appuhami	1 0 0	0 10
32	Do.	Galketiye Menikrala	0 3 0	0 8
33	Do.	do.	0 1 0	0 3
34	Dimbulgahakumbura	Dikwelle Bulatge Batcho Appu and Medipitagedara Kiriwante	0 2 20	0 7
35	Dimbulgahadowa	Dikwellekade Abaranhami	0 2 20	0 7
36	Delikanuwa	Delikanuwegedara Appuhami	0 1 20	0 4
37	Do.	Delikanuwegedara Ranmenika	0 1 20	0 4
38	Delikanuwadowa	Carolis Appuhami of Badulla and Delikanuwe Appuhami	0 3 0	0 8
39	Do.	Delikanuwegedara Appuhami	0 2 0	0 5
40	Delikanuwekumbura	Antalawe Muni Amma	0 2 0	0 5
41	Medakumburepaula	Galketiye Menikrala	1 0 0	0 10
42	Medakumbura	do.	1 0 0	0 10
43	Medadowa	Mallewe Alutgedara Bandara Meniki of Udawera	0 3 20	0 9
44	Hewanearawa	Alutwelagedara Punchirala	0 1 20	0 4
45	Do.	Mahakumburegedara Huduhami and Ana Casim Lebbe	0 1 20	0 4
46	Ranawewakumbura	Alutgedara Appuhami	0 1 0	0 3
47	Do.	Ranawenagedara Kirimenika and Bulatge Batcho Appu	0 0 20	0 4
48	Ambagahakumbura	Ranawanagedara Kirimenika and Dillakumburagedara Appuhami	1 2 0	0 15
49	Ranawanakumbura	Beddegawa Liyanagedara Raturala	0 2 0	0 5
50	Do.	Dikwelle Bulatge Bacho Appu	0 2 0	0 5
51	Do.	Alutgedara Appuhami, Dikwelle Abranhami, and G. Loku Siyatu	0 3 20	0 9
52	Dimbulgahakumbura	Bakinigolle Kammale Huduhami	0 1 0	0 3
53	Meegahakumburearawa	Bogoda Vihare	0 1 20	0 4
54	Holliarawa	Kairatnagama Galkotuwagedara Appuwa	0 1 20	0 4
55	Mallawa	Alutgedara Mallewe R. Kirimenika	0 1 20	0 4
56	Damunuhitiyawa	Mallawe Siyatu	1 0 0	0 10
57	Do.	Galketiyegeedara Siyatu, Rammalhami, and Punchirala	0 2 0	0 5
58	Mulattekumbura	Pattini Dewale	1 2 0	0 15
59	Gannile	Atalahegedara Hudumenika	0 2 0	0 5
60	Do.	Galketiyegeedara Siyatu and Rammalhami	0 2 0	0 5
61	Do.	Medipitagedara Heonmenika and Dingirimenika	0 1 0	0 3
62	Do.	Haliele Heen Banda and Bandaramenika	0 1 0	0 3
63	Do.	Mallewegedara Mutumenika	0 1 0	0 3
64	Do.	Haliele Heen Banda and Bandaramenika	0 1 0	0 3
65	Do.	Haliele Kuma and Bacho Appu	0 3 0	0 8
66	Do.	Atalahegedara Kirimenika	1 0 0	0 10
67	Dimbulgahaliyadda	Pattini Dewale	0 1 0	0 3
68	Do.	do.	0 1 0	0 3
69	Do.	do.	0 1 0	0 3
			<b>33 1 17</b>	<b>3 60</b>

NOTE.—Previous Specification cancelled.

Badulla Kachcheri,  
August 24, 1905.

M. STEVENSON,  
for Government Agent, Uva.

මා මෙහි ඇලෙන් ප්‍රායෝජන ලබනට නිවැරදි ක්‍රමවේදය, දැනගත් ප්‍රචාරණයට එම ක්‍රමවේදයට අනුකූලව පවත්වා ගැනීමට අනුමැතිය ලබාදීමට, එකඟව ගෙවිය යුතු මුදල් ගනුදෙනු විස්තරව සඳහන් පෙත්සමක් ලෙසින් පවත්වා ගනු ලැබේ.

අත්සන් කරනු ලබන දහස ගානේ සඳහනකරු ලෙස දිවයින.

කො.	කුමාර් නම.	අයිතිය කිසිවක්.	විවිධතම.	ගෙවිය යුතු මුදල.
			අ. රු. ප.	රු. ශ.
1	දිසබරිදි ප්‍රේමාසාන	දැනට ඇලෙන්ගෙදර අප්‍රකාශි සහ ර. මැනිසා	0 1 12	0 4
2	එම	අවලංගුගෙදර පදිනම් අඳුරුගෙදර කිරි බත්තියා	0 1 12	0 4
3	එම	ගල්කැටියේගෙදර කිරි මැනිසා සහ නමින් අය	0 1 0	0 3
4	එම	එම ලොකු සියානු	0 1 0	0 3
5	එම	එම	0 1 0	0 3

නො.	කුඹුරේ නම.	අයිතියකට නියතතා.	බිම්කරම. අ. රු. ප.	ගෙවියයුතු මුදල. රු. ශ.
6	බෝගහඇල්ල	ගල්කැටියේගෙදර ලොකු සියානු	0 0 8½	0 1
7	එම	එම	0 0 8½	0 1
8	ගල්කැටිය	එම උක්කුමැනිකා	0 1 12	0 4
9	බෝගහඇල්ල	එම අප්පුහාමි	0 0 20	0 2
10	ගල්කැටිය	එම ලොකු සියානු	0 2 0	0 5
11	බෝගහඇල්ල	එම ලොකු සියානු	0 0 20	0 2
12	එම	එම ලොකු සියානු	0 0 20	0 2
13	ගල්කැටිය	එම මැනිකරල	0 1 20	0 4
14	බෝගහඇල්ල	එම අප්පුහාමි සහ සියානු	0 1 0	0 2
15	ගල්කැටියේපහලිය	එම සියානු සහ වෙනත් අය	0 1 0	0 3
16	පැවැත්ගහකුඹුර	මැදපිටගෙදර කිරිබත්ඩා ගමරල සහ පුංචිරාල	0 2 20	0 7
17	එම	දෙකිඅත්තේකොඩි වාර්ලියඅප්පු	0 2 20	0 7
18	දෙකිගහකුඹුර	එම	0 0 32	0 2
19	එම	බදුල්ලේ දෙත් පබ්ලියි අප්පුහාමි	0 0 32	0 2
20	ගන්හිලේ	මැදපිටගෙදර උක්කුබත්ඩා	0 2 0	0 5
21	එම	මල්ලැවේ පදිංචි උඩුවර අඵත්ගෙදර බත්ඩර		
22	එම	මැදපිටගෙදර මැනික	0 2 0	0 5
23	එම	මැදපිටගෙදර හුදුමැනිකා, ලොකුමැනිකා සහ නවත් අය	0 1 0	0 3
24	එම	මැදපිටගෙදර කිරිවත්තේ	0 1 0	0 3
25	මැදපැල	එම	0 1 0	0 3
26	ගන්හිලේ	එම	0 1 0	0 3
27	මැදපැල	එම	0 1 0	0 3
28	දමුකුඹුරියාව එසෙමද දන්දවෙල නොකොත්	ගල්කැටියේගෙදර පුංචිරාල සහ නවත් අය	1 0 0	0 10
29	ලුක්දෙවෙල	අටලාගේගෙදර අප්පුහාමි සහ සුදුබත්ඩා	0 1 0	0 3
30	මල්ලැවේ	මේවැල්ලේතේ කොපිසන් මහත්මයා	2 2 0	0 25
31	මල්ලැවේකදපොල	රනවකගෙදර කිරිමැනිකා	0 1 0	0 3
32	දිඹුල්ගහකුඹුර	පිස්සාවත්තේ අප්පුහාමි	1 0 0	0 10
33	එම	ගල්කැටියේ මැනිකරල	0 3 0	0 8
34	දිඹුල්ගහකුඹුර	එම	0 1 0	0 3
35	දිඹුල්ගහකුඹුර	දික්වැල්ලේ පදිංචි බුලත්ගේ බම්බෝඅප්පු සහ මැදපිටගෙදර කිරිවත්තේ	0 2 20	0 7
36	එම දෙව	දික්වැල්ලේකොඩි අබරතහාමි	0 2 20	0 7
37	දැලිකනුව	දැලිකනුවේගෙදර අප්පුහාමි	0 1 20	0 4
38	එම දෙව	එම රත්මැනිකා	0 1 20	0 4
39	එම	බදුල්ලේ පදිංචි කරෝලියහාමි සහ දැලිකනුවේ අප්පුහාමි	0 3 0	0 8
40	දැලිකනුවේකුඹුර	දැලිකනුවේගෙදර අප්පුහාමි	0 2 0	0 5
41	මැදකුඹුරේපාදුල	අත්තලාවේ මුනිඅම්මා	0 2 0	0 5
42	මැදකුඹුර	ගල්කැටියේ මැනිකරල	1 0 0	0 10
43	එම දෙව	එම	1 0 0	0 10
44	හැවතේඅරාව	මල්ලැවේ පදිංචි උඩුවරදඵත්ගෙදර බත්ඩර		
45	එම	මැනික	0 3 20	0 9
46	රත්වැවකුඹුර	අඵත්වෙලගෙදර පුත්තිරාල	0 1 20	0 4
47	එම	මහකුඹුරේගෙදර හුදුහාමි සහ ආනා. කාසිම ලෙබ්බේ	0 1 20	0 4
48	අඹගහකුඹුර	අඵත්ගෙදර අප්පුහාමි	0 1 0	0 3
49	රනවකකුඹුර	රනවකගෙදර කිරිමැනිකා සහ බුලත්ගේ බම්බෝඅප්පු	0 0 20	0 4
50	එම	එම කිරිමැනිකා සහ දිල්ලකුඹුරේගෙදර අප්පුහාමි	1 2 0	0 15
51	එම	බැද්දෙගම ලියකගෙදර රතුරල	0 2 0	0 5
52	දිඹුල්ගහකුඹුර	දික්වැල්ලේ බුලත්ගේ බම්බෝඅප්පු	0 2 0	0 5
53	මීගහකුඹුරේඅරාව	අඵත්ගෙදර අප්පුහාමි, දික්වැල්ලේ අබරතහාමි සහ ගල්කැටියේ ලොකු සියානු	0 3 20	0 9
54	කොළලිඅරාව	බකිනිගොල්ලේ කම්මලේ හුදුහාමි	0 1 0	0 3
55	මල්ලැව	බෝගොඩි විකාර්ට්	0 1 20	0 4
56	දමුකුඹුරියාව	කසිරත්තගම ගල්කොටුවේගෙදර අප්පුහාමි	0 1 20	0 4
57	එම	අඵත්ගෙදර පදිංචි මල්ලැවේ ආර්. කිරිමැනිකා	0 1 20	0 4
58	මල්ලැවේකුඹුර	මල්ලැවේ සියානු	1 0 0	0 10
59	ගන්හිලේ	ගල්කැටියේගෙදර සියානු රංමල්ලහාමි සහ පුංචිරාල	0 2 0	0 5
60	එම	පත්තිනි දේවාලේට	1 2 0	0 15
61	එම	අටලාගේගෙදර හුදුමැනිකා	0 2 0	0 5
62	එම	ගල්කැටියේගෙදර සියානු සහ රංමල්ලහාමි	0 2 0	0 5
63	එම	මැදපිටගෙදර කිංමැනිකා සහ පිංගිරිමැනිකා	0 1 0	0 3
64	එම	හාලිඇල්ලේ හිත්බත්ඩා සහ බත්ඩරමැනිකා	0 1 0	0 3
65	එම	මල්ලැවේගෙදර මුතුමැනිකා	0 1 0	0 3
66	එම	හාලිඇල්ලේ හිත්බත්ඩා සහ බත්ඩරමැනිකා	0 1 0	0 3
67	දිඹුල්ගහලියද්ද	හාලිඇල්ලේ කුමා සහ බම්බෝඅප්පු	0 3 0	0 8
68	එම	අටලාගේගෙදර කිරිමැනිකා	1 0 0	0 10
69	එම	පත්තිනිදේවාලේට	0 1 0	0 3
		එම	0 1 0	0 3
		එම	0 1 0	0 3
			33 1 17	3 60

ඉස්සරත්ති බුදුක ප්‍රයෝජනලැබූ කුඹුරු ලැයිස්තුව අවලංගුකලා ඇත.

වසි 1905ක්වු අගෝස්තු මස 24 වෙනි දින බදුල්ලේ කම්මෙර්දෙදිස.

ඇම්. ස්විට්සන්,  
ලාම් ඒජන්ත උත්තාන්සේ වෙනුවට.

REVISED Specification showing the allotments of land (including Crown Land) to be benefited by **Nelunwewa**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amount due upon each allotment.

At Re. 1 per acre in perpetuity.

No.	Name of Field.	Names of Owners.	Extent.			Annual
			A.	R.	P.	Instalment.
			Rs. c.			
1	Nelunwewekumbura	T. Ganeti, Korala	1	1	0	1 25
2	Kotelindakumbura	do.	0	1	0	0 25
3	Do.	do.	0	1	5	0 38
4	Wewupalla	do.	0	2	0	0 50
5	Gannilekumbura	do.	3	0	0	3 0
6	Higgahakumbura	do.	0	1	5	0 38
7	Tunpelekumbura	do.	0	3	0	0 75
8	Moragahakumbura	do.	0	1	0	0 25
9	Kotelindakumbura	Gamagedara Tissahami	0	1	5	0 38
10	Do.	Gamagedara Heen Appu	0	1	5	0 38
11	Do.	Gamagedara Ganeti	0	1	0	0 25
12	Do.	Gamagedara Siyatu	0	1	0	0 25
13	Dunumadalagahakumbura	Gamagedara Tissahami	0	1	5	0 38
14	Do.	Gamagedara Heen Appu	0	1	5	0 38
15	Do.	Gamagedara Ganeti	0	1	0	0 25
16	Do.	Gamagedara Siyatu	0	1	0	0 25
17	Deyannekumbura	Pattini Dewale	1	2	0	1 50
18	Higgahakumbura	H. Ganeti Kapurala	0	2	0	0 50
19	Do.	H. Banda, Vel-vidane	0	3	0	0 75
20	Do.	H. Hudu Appu Kapurala	0	2	0	0 50
21	Moragahakumbura	Tumbalawatawanagedara Siyatu	0	1	5	0 38
22	Do.	Tumbalawatawanagedara Hudu Appu	0	1	5	0 38
23	Do.	Tumbalawatawanagedara Kuma Appu	1	0	0	1 0
24	Annasigahawattekumbura	Crown	1	2	0	1 50
25	Moragahakumbura	Mudalihami Arachehi	1	1	0	1 25
26	Do.	do.	1	0	0	1 0
27	Muttettuwedaranda	do.	0	2	0	0 50
28	Muttettuwekumbura	do.	1	0	0	1 0
29	Timbirigahawanekeumbura	do.	0	3	0	0 75
30	Muttettuwepitaha	Bingoda Vihare	0	1	5	0 38
31	Moragahakumbura	anamegedara Punchiral	1	2	0	1 50
32	Kamatgoda	anamegedara Kiriwante, Vel-vidane	0	0	5	0 13
33	Wewupalla	Tanamegedara Ratnake	0	1	0	0 25
34	Muttettuwekumbura	do.	0	3	0	0 75
35	Wewupalla	anamegedara Ganeti, Ela-vidane	1	1	0	1 25
36	Moragahakumbura	do.	1	0	0	1 0
37	Mutteatuwa	do.	0	3	0	0 75
38	Asweaddumekumbura	do.	0	2	0	0 50
39	Muttettuwa and Timbirigahawanedaranda	Tanamegedara Sudu Banda, Registrar	1	1	0	1 25
40	Timbirigahawana	Nugamuregedara Mudalihami	0	2	0	0 50
41	Do.	Kudamarawegedara Ganeti	0	2	0	0 50
42	Do.	Tanamegedara Sudu Appu and Raturala	1	1	0	1 25
43	Dambagahakumbura	Tanamegedara Ganeti	1	2	0	1 50
44	Muttettuwa	Tanayamedara Ganeti	1	2	0	1 50
45	Ketakegahakumbura	Tanamegedara Ganeti, Korala	2	0	0	2 0
46	Muttettuwa	Tanamegedara Ganeti	0	1	0	0 25
47	Helligahapitiyehenyaya	Gamagedara Tissahami and three others	1	0	0	1 0
48	Ampitiyehena	Ganeti Korala	0	0	1	0 4
49	Rodikatuwehena	Raturala, late Korala	0	0	1	0 4
50	Katawahagolle Dambagahapitiya	Marakkanamedara Rankiriya	0	2	0	0 50
			37	0	2	37 13

NOTE.—Specification dated December 14, 1903, is cancelled.

Badulla Kachcheri,  
September 6, 1905.

M. STEVENSON,  
for Government Agent, Uva.

ලේඛන දිසාවේ නෙවන්වැව් ගවයන් ප්‍රයෝජන ලබන (රජසන්තක ඉඩමක් ඇතුළුව) කිසිකවිටද දකගන්ව පුළුවන් ප්‍රමාණයට එම කිසිකවිටද අයිතිකාරයින්ගේ නමද එක එකට ගෙවියයුතු මුදල් ගණනද විසඳා ගත යුතු විය යුතුය.

අත්කරගතව රුපියල ගානේ සදහකාලික දියවද්ද.

නො.	කුමුණේ නම.	අයිතිකම් කියවන්නා.	විමසුණු.		
			අ. රු. ප.	අඩුරුප්පා ගෙවියයුතු මුදල.	
			අ. රු. ප.	රු. ශ.	
1	නෙවන්වැව්කුමුර	තානායකගෙදර ගන්ඇතිකෝරුල	1	1	0
2	කොවේලිදකුමුර	එම	0	1	0
3	එම	එම	0	1	5
4	වැඩුපල්ල	එම	0	2	0

නො.	කුඹුරේ නම.	අයිතිකම් කිසිත්තය.	අවුරුදුපතා ගෙවියයුතු	
			බිම්බරම. අ. රු. ප.	මුදු. රු. ශ.
5	ගන්තිලේකුඹුර	තානාමෙගෙදර ගන්ඇති කෝරල	3 0 0	3 0
6	හිඟකුඹුර	එම	0 1 5	0 38
7	තන්නපුලේකුඹුර	එම	0 3 0	0 75
8	මොරගහකුඹුර	එම	0 1 0	0 25
9	කොටේලිදකුඹුර	ගමගෙදර නිසාහාමි	0 1 5	0 38
10	එම	එම	0 1 5	0 38
11	එම	එම	0 1 0	0 25
12	එම	එම	0 1 0	0 25
13	දුඹුමච්චාගහකුඹුර	එම	0 1 5	0 38
14	එම	එම	0 1 5	0 38
15	එම	එම	0 1 0	0 25
16	එම	එම	0 1 0	0 25
17	දෙසිසත්තේකුඹුර	පත්තිනි දේවාලේ	1 2 0	1 50
18	හිඟකුඹුර	හැ. ගන්ඇති කපුරල	0 2 0	0 50
19	එම	හැ. බන්ඩා වෙල්ලිදකේ	0 3 0	0 75
20	එම	හැ. සුදුඅප්පු කපුරල	0 2 0	0 50
21	මොරගහකුඹුර	කුඹුලාච්චමනගෙදර සිසාකු	0 1 5	0 38
22	එම	එම	0 1 5	0 38
23	එම	එම	1 0 0	1 0
24	අන්නාසිගහවත්තේකුඹුර	(ආණ්ඩුව) රජසත්තක	1 2 0	1 50
25	මොරගහකුඹුර	මුදලිහාමි ආරච්චිල	1 1 0	1 25
26	එම	එම	1 0 0	1 0
27	මුත්තෙට්ටුවේදරාච	එම	0 2 0	0 50
28	එම කුඹුර	එම	1 0 0	1 0
29	නිඹිරිගහවානේකුඹුර	එම	0 3 0	0 75
30	මුත්තෙට්ටුවේපිටහ	හිත්තොච්චිහාරේ	0 1 5	0 38
31	මොරගහකුඹුර	තානමෙගෙදර පුච්චල	1 2 0	1 50
32	කමත්ගොඩ	එම	0 0 5	0 13
33	වැටුපල්ල	එම	0 1 0	0 25
34	මුත්තෙට්ටුවේකුඹුර	එම	0 3 0	0 75
35	වැටුපල්ල	එම	1 1 0	1 25
36	මොරගහකුඹුර	එම	1 0 0	1 0
37	මුත්තෙට්ටුව	එම	0 3 0	0 75
38	අස්වැද්දුමේකුඹුර	එම	0 2 0	0 50
39	මුත්තෙට්ටුව සහ නිඹිරිගහවානේ දැරඬ	එම	1 1 0	1 25
40	නිඹිරිගහවාන	නුගමුරේගෙදර මුදලිහාමි	0 2 0	0 50
41	එම	කුඹුලාච්චමෙගෙදර ගන්ඇති	0 2 0	0 50
42	එම	තානමෙගෙදර සුදුඅප්පු සහ රතුරල	1 1 0	1 25
43	දඹගහකුඹුර	එම	1 2 0	1 50
44	මුත්තෙට්ටුව	තානමෙගෙදර ගන්ඇති	1 2 0	1 50
45	කැටකැලාගහකුඹුර	තානමෙගෙදර ගන්ඇති කෝරල	2 0 0	2 0
46	මුත්තෙට්ටුව	එම	0 1 0	0 25
47	කෙල්ලිගහපිටියේ හේත්තාස	ගමගෙදර නිසාහාමි සහ තවත් 3 දෙනෙක්	1 0 0	1 0
48	අම්පිටියේහේත්ත	ගන්ඇති කෝරල	0 0 1	0 4
49	රොහිකවුණේහේත්ත	රතුරල හිටපු කෝරල	0 0 1	0 4
50	රච්චහගොල්ලේ දඹගහපිටිය	මරක්කානම් ගෙදර රත්තිරිසා	0 2 0	0 50
			37 0 2	37 13

සලකුණ.—විෂි 1903ක්වූ දෙසැම්බර් මස 14 වෙනි දින දරන මෙම වැටුප් ගවනේ ප්‍රශ්න කරන ලද කුඹුරු ලැයිස්තුව අවලංගුය.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 6 වෙනි දින බදුල්ලේ කම්මාරිගේදිය.

ඇම්. ස්ටීවන්සන්,  
ලංකේ එස්. ජනන ලක්ෂ්මණ ආචාර්යවරයා.

**S**PECIFICATION showing the additional allotments of land (including Crown Land) to be benefited by the Rakwana-ganga Irrigation Scheme, situated in Atakalan and Kolonna korales; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Preliminary plans 509 and 510.

No.	Name of Allotment or Field,	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge of Rate
					in Perpetuity for Interest and Upkeep at Re. 1 per Acre. Rs. c.
230	Mee-elageyaya	Mrs. C. H. Obeyesekere	173	0 3 29	0 93

Ratnapura Kachcheri,  
September 6, 1905.

W. A. WEERAKOON,  
for Government Agent.

LAND SALES IN THE WESTERN PROVINCE.

HIS Excellency the Lieutenant-Governor has been pleased to order the withdrawal of the following land lots from the sale fixed to take place at the Colombo Kacheheri on October 17, 1905, notice of which was published in the *Government Gazette* dated the 18th August last :—

- Lot No. 58,916 in preliminary plan 257
- No. 2,830 in preliminary plan 1,025
- No. 2,830½ in preliminary plan 1,025

By His Excellency's command,  
G. M. FOWLER,  
Acting Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, September 15, 1905.

මේ 1905ක්වූ අගෝස්තු මස 18 වෙනි දින දරන ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ දැන්වීමේ ප්‍රකාර ලබන ඔක්තෝබර් මස 17 වෙනි දින කොළඹ කවිච්චියේදී විකිණීමට නියමව තීරණය වූ මෙහි පහත සඳහන්වන බිම්කඩවලට එම විකිණීමෙන් අහස්කිරීමට ගරු කර උප ආණ්ඩුකාර උතුරානන්වකන්සේ විසින් ආඥා කරන ලදී.

- නොම්මර 257 මුල් සිතියමේ නොම්මර 58,916 බිම්කඩවිය.
- නොම්මර 1,025 මුල් සිතියමේ නොම්මර 2,830 බිම්කඩවිය.
- නොම්මර 1,025 මුල් සිතියමේ නොම්මර 2,830½ බිම්කඩවිය.

මේ 1905ක්වූ සැප්තැම්බර් මස 15 වෙනි දින කොළඹ මහ කෞතුකාගාරයේ උත්සාහයෙන් කන්තෝරුවේදීය.

ජී. ඇම්. ෆව්ලර්,  
වැඩබලන මහ කෞතුකාගාරයේ මූලික.

No. 1,948, W. P.

Colonial Secretary's Office,  
Colombo, September 14, 1905.

ON Tuesday, October 24, 1905, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,040.—Meda pattu, Hewagam korale.  
Claimant—K. Simanchy Appu and others.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
M 527	Pinnawala	Belingahawatta	Cocoanut garden and jungle	52	0 0	50
Preliminary plan 8,827.—Ragam pattu, Alutkuru Korale South. Claimant—Crown.						
	Batuwatta	Delgahawatta	Jungle	5	1 24	15

Preliminary plan 2,192.—Meda pattu, Siyane Korale West.  
Claimant—Hapuarachchige Julis Appu and others.

7998½	Kossinna	Millagahawatta	T. P. 219,082	1	3 8	30
-------	----------	----------------	---------------	---	-----	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 1,948, W. P.

මේ 1905ක්වූ සැප්තැම්බර් මස 14 වෙනි දින කොළඹ මහ කෞතුකාගාරයේ උත්සාහයෙන් කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකාර ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට මේ 1905ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දිනට අගතරු වාද දවල් 120 කොළඹ කවිච්චියේදී වෙන්දේසිකර විකුණුවට යොදනවා ඇත.

සිතියම 9,040.—නන්වකන්සේ උත්සාහයේ මැදපත්තුවේ. ගම—පිත්තවල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක.	අත්දම.	මහස. අක මිල.		අක්කර
				අ. රු. ප.	රු.	රු.
M 527	පිත්තවකන්සේ	කේ. සිමන්විජේපු සහ තවත්	පොල් වගාව සහ කැපල්	52	0 0	50
7362	දෙල්ගහවත්ත	සිතියම 8,827.—ඒජන්ත උත්සාහයේ රාමම්පත්තුව. ගම—බඩුවත්ත.	කැපල්	5	1 24	15
7998½	මිල්ලගහවත්ත	සිතියම 2,192.—සිංහානන්වකන්සේ මැදපත්තුව. ගම—නොකේඉත්ත.	පුළුල්වත්තේ පුළුල්පත්තුව සහ තවත්	1	3 8	30
			පැය 219,082	1	3 8	30

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර් ජනරාල් උත්සාහයේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයේගෙන්ද දැනගත හැකිය.

ගරුකර උතුරානන්වකන්සේගේ ආඥාවලෙස,  
ජී. ඇම්. ෆව්ලර්,  
වැඩබලන මහ කෞතුකාගාරයේ මූලික.

Colonial Secretary's Office,  
Colombo, September 14, 1905.

On Tuesday, October 24, 1905, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,352.—Udugaha pattu, Hapitigam korale.  
Claimant—R. Caronchy Appuhamy and another.

	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
11815	Lindara	Kandegahamaditta	Cocoanut trees 1 to 7 years	1	0 22	35
11816	Do.	do.	Cocoanut trees 1 to 9 years	9	1 6	80
11816½	Do.	do.	Cocoanut garden	3	1 22	80
11816½	Do.	do.	do.	0	1 34	80
11817	Do.	do.	Chena	0	0 23	20
11818	Arukgodra	do.	Cocoanut 4 years	0	1 28	25
11819	Do.	do.	do.	0	2 0	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 1,949, W. P.

වම් 1905ක්වූ සැප්තැම්බර් මස 14 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තාන්තේසේ කන්තෝරුවේදී.

මස්තකීර් දිසාමේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේසේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1905ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දින වූ අගතරු වාද දේ 12ට කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර මිලදීගැනීමට යොදාගනු ලැබේ.

සිතියම 11,352.—ආපිටිකම්කෝරලේ උඩුගහපත්තුව.  
අයිතිකම් කීරන්නා:—ආර්. කාරුණච්ඡිප්පුකාමි සහ කෙනෙහේ.

නො.	ගම.	ඉඩමේ නම.	අක්ෂර.	අ. රු. ප.	අක්කර
					මෙහි සක මිල
11815	ලීන්දර	කැන්දගහමදිත්ත	1-7 අවුරුදු පොල්	1 0 22	35
11816	එම	එම	1-9 අවුරුදු පොල්	9 1 6	80
11816½	එම	එම	පොල් වගාව	3 1 22	80
11816½	එම	එම	එම	0 1 34	80
11817	එම	එම	චෙනා	0 0 23	20
11818	අරුක්කොඩ	එම	4 අවුරුදු පොල්	0 1 28	25
11819	එම	එම	එම	0 2 0	25

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල් උත්තාන්තේසේගෙන්ද, මිනිනිමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාමේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේසේගෙන්ද දැනගත හැකිය.

ගරුකර උතුමානවතන්තේසේ ආඥාවලස,  
ඒ. ඇම්. පෙරේරා,  
වැඩබලන මහ සෙනෙකාරිස් මමර.

No. 1,950, W. P.

Colonial Secretary's Office,  
Colombo, September 14, 1905.

On Tuesday, October 24, 1905, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Henaratgoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and seven allotments of land situated in the Meda pattu of the Siyane Korale West of the Western Province.

Preliminary plan 2,360.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Fees for Certificate of Quiet Possession.
				A. R. P.	Rs. c.	
N 847	Alutgama					*
	Bogunuwa	Galagedayanakele	Claimed	6	0 8	
N 849	Mahawita	Wakkadakumbura	Paddy	14	0 0	42 50
Z 849	Akuraliya	Bakmigahapillewa	Pillewa	0	1 11	3 50
I 850	Arambegodella	Erambekumbura	Paddy	2	0 32	8 50
U 850	Do.	Kongahawatta	Old garden	2	0 10	8 50
W 850	Do.	Ketakelagahawatta	do.	1	0 6	6 0
D 851	Do.	Duweekumbura	Paddy	0	1 26	3 50
E 851	Do.	do.	do.	1	2 38	6 0
F 851	Do.	do.	do.	0	1 17	3 50



Lot.	Village.	Name of Land.	Description.	Extent.		Fees & ficate of
				A.	R. P.	Rs. and pich
G 851	Arambegodella	Higahakumbura	Paddy	0	2 0	
I 851	Do.	do.	do.	0	0 26	
J 851	Do.	Wanabodakumbura	do.	1	1 3	6 0
S 851	Widiyawatta	Netolghakumbura	do.	1	2 26	6 0
T 851	Do.	do.	do.	1	2 4	6 0
V 851	Do.	do.	do.	2	1 12	8 50
W 851	Do.	do.	do.	1	0 32	6 0
X 851	Do.	Kandamullekumbura	do.	0	1 25	3 50
Z 851	Do.	do.	do.	0	2 0	3 50
A 852	Do.	do.	do.	0	1 24	3 50
8899	Do.	do.	Crown land	0	1 24	—*
C 852	Do.	Netolghakumbura	Paddy	0	2 14	3 50
D 852	Do.	Kendamullekumbura	do.	0	3 23	3 50
E 852	Do.	do.	do.	0	2 20	3 50
F 852	Do.	do.	do.	0	1 3	3 50
G 852	Do.	do.	do.	0	1 10	3 50
H 852	Do.	do.	do.	0	0 33	3 50
I 852	Do.	do.	do.	0	1 4	3 50
Q 852	Do.	Duwakkumbura	do.	0	1 0	3 50
U 852	Do.	Kandemullekumburearamba	do.	6	1 7	20 50
W 852	Do.	Mantriyakumbura	do.	1	0 0	3 50
X 852	Do.	do.	do.	1	0 0	3 50
F 853	Do.	Migahawatta	Old garden	1	1 22	6 0
G 853	Do.	Dunumidellagahawatta	do.	0	1 6	3 50
H 853	Do.	do.	do.	0	0 38	3 50
I 853	Do.	do.	do.	0	0 16	3 50
K 853	Do.	do.	do.	1	1 36	6 0
L 853	Do.	Werahagahawatta	do.	0	2 23	3 50
M 853	Do.	Pamburugahawatta	do.	0	1 31	3 50
V 853	Do.	Kahatagahawatta	do.	0	3 27	3 50
X 853	Do.	do.	do.	0	3 0	3 50
Y 853	Do.	do.	do.	0	2 20	3 50
C 854	Do.	do.	do.	0	0 7	3 50
G 854	Do.	Gorakagahawatta	do.	0	0 18	3 50
H 854	Do.	do.	do.	0	2 9	3 50
N 854	Do.	do.	do.	0	0 10	3 50
O 854	Do.	do.	do.	1	0 18	6 0
P 854	Do.	Mahawatta	do.	0	2 5	3 50
Q 854	Do.	Migahawatta	do.	1	1 4	6 0
R 854	Do.	do.	do.	0	3 11	3 50
U 854	Do.	Eddematagahawatta	do.	1	1 33	6 0
Z 854	Do.	Panawalakumbura	do.	1	2 8	6 0
B 855	Do.	Oyabodakumbura	do.	0	0 32	3 50
G 855	Do.	Midellaowita	do.	0	2 23	3 50
8901	Do.	do.	do.	0	0 28	3 50
8903	Do.	do.	do.	0	0 31	3 50
F 855	Do.	Delgahaowita	do.	0	0 14	3 50
G 855	Do.	do.	do.	0	2 27	3 50
I 855	Do.	Midellaowitakumbura	do.	0	1 33	3 50
N 855	Do.	Talgahakumbura	do.	2	0 0	6 0
O 855	Do.	do.	do.	0	1 16	3 50
R 855	Do.	Halgahakumbura	do.	0	1 32	3 50
S 855	Do.	do.	do.	0	1 21	3 50
M 856	Do.	Hondaparagahakumbura	do.	0	2 16	3 50
O 856	Do.	do.	do.	0	0 30	3 50
R 856	Do.	Bakmigahakumbura	do.	0	1 36	3 50
A 857	Do.	Maratugahakumbura	do.	1	0 29	6 0
B 857	Do.	do.	Paddy	0	2 20	3 50
D 857	Do.	Kanuketiyakumbura	do.	0	3 21	3 50
U 857	Do.	Embillawelakumbura	do.	1	0 18	6 0
V 857	Do.	Nebodagahakumbura	do.	0	1 6	3 50
Y 857	Do.	Epalaowitakumbura	do.	0	0 10	3 50
8905	Do.	Embillawelakumbura	do.	0	0 25	3 50
8906	Do.	Epalaowitakumbura	do.	0	0 24	3 50
B 858	Egodawatta	do.	do.	0	2 17	3 50
C 858	Do.	do.	do.	0	0 17	3 50
E 858	Do.	do.	do.	0	0 8	3 50
F 858	Do.	do.	do.	0	3 36	3 50
I 858	Do.	Bogahakumbura	do.	0	1 11	3 50
J 858	Do.	do.	do.	0	0 20	3 50
M 858	Do.	do.	do.	0	1 18	3 50
8907	Medawatugoda	Kongahakumbura	do.	0	1 0	3 50
Q 858	Egodawatta	Henahungodakumbura	do.	0	1 15	3 50
S 858	Do.	Henahungodawatta	Old garden	2	0 27	8 50
X 858	Do.	Gandarakumbura	Paddy	0	3 9	3 50

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Fees for Certificate of Quiet Possession
				A.	R.	P.	Rs. c.
Y 858	Egodawatta	Gandarakumbura	Paddy	0	2	3	3 50
A 859	Do.	do.	do.	0	3	11	3 50
B 859	Do.	do.	do.	0	1	27	3 50
D 859	Do.	Oyamullekumbura	do.	0	2	12	3 50
M 859	Kehelwatugoda	Baramullekumbura	do.	1	3	32	6 0
N 859	Do.	do.	do.	1	2	0	6 0
O 859	Do.	Dangallekumbura	do.	0	1	24	3 50
P 859	Do.	do.	do.	0	1	20	3 50
Q 859	Do.	do.	do.	0	2	23	3 50
R 859	Do.	do.	do.	0	2	25	3 50
T 859	Do.	do.	do.	0	0	22	3 50
V 859	Do.	Wewakumbura	do.	21	1	20	59 50
W 859	Do.	Paragahakumbura	do.	6	2	12	20 50
Y 859	Widiyawatta	Panawalakumbura	do.	0	2	20	3 50
Z 859	Do.	Iriyagahakumbura	do.	0	1	32	3 50
A 860	Do.	do.	do.	0	1	14	3 50
E 860	Do.	Alubogahakumbura	do.	0	1	38	3 50
F 860	Do.	Aswedumakumbura	do.	0	2	26	3 50
J 860	Galtotamulla	do.	do.	0	0	28	3 50
K 860	Do.	Ketakekalahawatta	Old garden	0	2	0	3 50
L 860	Do.	Ambalamwatta	do.	0	0	14	3 50
M 860	Do.	Ketakekalahawatta	do.	0	3	16	3 50
P 860	Do.	Millagahawatta	do.	0	0	12	3 50

\* Upset price,—Rs. 10 to Rs. 50 per acre.

Certificates of Quiet Possession will be issued for old gardens and paddy fields to their present possessors on payment by them on the day of settlement itself the fees noted opposite the lots. One title plan may be obtained when two or more lots are adjoining each other.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 1,950, W. P.

වම් 1905ක්වූ සැප්තැම්බර් මස 14 වෙනි දින කොළඹ මහ කොමසාරිස් උත්සාහයේ කටයුතු වූ දින.

මුස්තාපුර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයේ විසින් මෙහි සහක සඳහන්වෙත ආණ්ඩුව සහක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1905ක්වූ ඔක්තෝබර් මස 24 වෙනි දින වූ අඟහරු වාද දවල් 12ට අඟහරුන්ගේම කාලාසමේදී වෙත්දේසිකර විකුණන්නට කොමසාරිස් නිවැරදි කර දෙන්නට දෙන්නට ද. ක.

බස්නාහිර දිසාවේ කොළඹ පලාතේ සිසිකාකෝරළේ වැදගත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැට්ටේ 107ක්.

සිහිපම 2,360. ගම—අළුත්ගම බෝගොවුව.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දැ.	මහක. අ. රු. ප.	මෙහි සමුදා ගාස්තු. රු. ශ.
N 847	ගලගේදොනකකොළ	ශ්‍රී. පුළුන් පුරු සහ නවන්	අයිතිකම් කියන ඉඩම්	6 0 8	—*
N 849	වක්කඩකුඹුර	කල—මහවිට. කු. දෙව් විලියම් සහ නවන් ගම—අතුරලිය.	කුඹුර	14 0 0	42 50
Z 849	බක්මගහපිල්ලාව	ශ්‍රී. පුළුන්පුරු ගම—ආරම්භවෙතොඩිල්ල.	පිල්ලාව	0 1 11	3 50
I 850	ආරම්භකුඹුර	කී. දෙව් කොමසාරිස් සහ නවන්	කුඹුර	2 0 32	8 50
U 850	කෝන්ගහවත්ත	එම	පරත වගාව	2 0 10	8 50
W 850	කැටකැලුගහවත්ත	කී. ජේන්ති කෝරු සහ නවන්	එම	1 0 6	6 0
D 851	දුටුකුඹුර	එම	කුඹුර	0 1 26	3 50
E 851	එම	එම	එම	1 2 38	6 0
F 851	එම	එම	එම	0 1 17	3 50
G 851	හික්කහකුඹුර	එම	එම	0 2 0	3 50
I 851	එම	කොර්නෙලියා කොන්සේනා	එම	0 0 26	3 50
J 851	වගබොඩකුඹුර	කී. ජේන්ති කෝරු සහ නවන් ගම—විදිකවත්ත.	එම	1 1 3	6 0
S 851	කෑකොල්ලකුඹුර	ඒ. අ. මි. දිසානායක සහ නවන්	එම	1 2 26	6 0
T 851	එම	එම	එම	1 2 4	6 0
V 851	එම	එම	එම	2 1 12	8 50
W 851	එම	එම	එම	1 0 32	6 0

\* අක්කරයක මිල රු. 10 සිට රු. 50 දක්වා.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දැම.	ලිඛන.	ගෙවියයුතු තාක්සු.
				අ. රු. ප.	රු. ප.
X 851	කන්දමුල්ලේ කුඹුර	ඒ. අ. මි. දිසානායක සහ තවත්	කුඹුර	0 1 25	3 50
Z 851	එම	අ. ගොඹානිස් අප්පුහාමි සහ තවත්	එම	0 2 0	3 50
A 852	එම	ඒ. අ. මි. දිසානායක සහ තවත්	එම	0 1 24	3 50
8899	එම	ආණ්ඩුව	එම	0 1 24	—*
C 852	කැංගොල්ලක කුඹුර	ඒ. අ. මි. දිසානායක සහ තවත්	එම	0 2 14	3 50
D 852	කැන්දමුල්ලේ කුඹුර	එම	එම	0 3 23	3 50
E 852	එම	එම	එම	0 2 20	3 50
F 852	එම	එම	එම	0 1 3	3 50
G 852	එම	බී. දෙව් ගොඹානිස් සහ තවත්	එම	0 1 10	3 50
H 852	එම	ඒ. අ. මි. දිසානායක සහ තවත්	එම	0 0 33	3 50
I 852	එම	එම	එම	0 1 4	3 50
Q 852	දවක්කුඹුර	ඊ. දෙව් ගොඹානිස් සහ තවත්	එම	0 1 0	3 50
U 852	කැන්දමුල්ලේ කුඹුර සහ ආරම්භ	කොර්නෙලියා ගුනසේකර හා මිනේ	එම	6 1 7	20 50
W 852	මන්කිරියා කුඹුර	බී. දෙව් ගොඹානිස් සහ තවත්	එම	1 0 0	3 50
X 852	එම	අ. ආමුගම් ප්‍රේම සහ තවත්	එම	1 0 0	3 50
F 853	මිහගවත්ත	කොර්නෙලියා ප්‍රේම සහ තවත්	පරනාවතාව	1 1 22	6 0
G 853	දුනුමිදෙල්ල නවත්ත	ම. කොර්නෙලියා ප්‍රේම සහ තවත්	එම	0 1 6	3 50
H 853	එම	ජුවන් බාස්	එම	0 0 38	3 50
I 853	දුනුමිදෙල්ල නවත්ත	කොර්නෙලියා ගුනසේකර හා මිනේ සහ තවත්	එම	0 0 16	3 50
K 853	එම	එම	එම	1 1 36	6 0
L 853	වෙරළනවත්ත	ඩී. දෙව් දුමින් සහ තවත්	එම	0 2 23	3 50
M 853	පමුරු නවත්ත	කොර්නෙලියා ගුනසේකර සහ තවත්	එම	0 1 31	3 50
V 853	කහවගනවත්ත	ම. මර්නිනු පෙරේරා සහ තවත්	එම	0 3 27	3 50
X 853	එම	ම. මර්නිනු පෙරේරා	එම	0 3 0	3 50
Y 853	එම	ම. මර්නිනු පෙරේරා සහ තවත්	එම	0 2 20	3 50
C 854	එම	අ. ගොඹානිස් සහ තවත්	එම	0 0 7	3 50
G 854	කොරකනවත්ත	අ. අමුතම් අප්පුහාමි සහ තවත්	එම	0 0 18	3 50
H 854	එම	එම	එම	0 2 9	3 50
N 854	එම	අ. ගොඹානිස් අප්පුහාමි සහ තවත්	එම	0 0 10	3 50
O 854	එම	අ. දෙව් කෝමස්	එම	1 0 18	6 0
P 854	මහවත්ත	අ. වරනෙල්ල අප්පු	එම	0 2 5	3 50
Q 854	මිහගවත්ත	එම සහ තවත්	එම	1 1 4	6 0
R 854	එම	ද. බණ්ඩාරානාමි සහ තවත්	එම	0 3 11	3 50
U 854	අද්දෙමට්ත නවත්ත	අ. දෙව් දිසානායක සහ තවත්	එම	1 1 33	6 0
Z 854	පානවල කුඹුර	දෙව් දුමින් රතනසිංහ සහ තවත්	එම	1 2 8	6 0
B 855	මිහගවත්ත කුඹුර	කෙනෙල්ල ආචාර්ය	එම	0 0 32	3 50
C 855	මිදෙල්ල මිටි	ව. ඉසාබ්දානාමි සහ කෙනෙස්	එම	0 2 23	3 50
8901	එම	එම	එම	0 0 28	3 50
8903	එම	ව. ආමුතම්	එම	0 0 31	3 50
F 855	දෙල්ල මිටි	ම. ආමුතම් ප්‍රේම සහ තවත්	එම	0 0 14	3 50
G 855	එම	එම	එම	0 2 27	3 50
I 855	මිදෙල්ල මිටි කුඹුර	කු. පව්ලිය අප්පුහාමි සහ තවත්	එම	0 1 33	3 50
N 855	කල්ලක කුඹුර	දෙව් දුමින් රතනසිංහ සහ තවත්	එම	2 0 0	6 0
O 855	එම	හ. පිරිස් සහ තවත්	එම	0 1 16	3 50
R 855	කල්ලක කුඹුර	ද. සිසිල් අප්පු සහ තවත්	එම	0 1 32	3 50
S 855	එම	අ. ගොඹානිස් සහ තවත්	එම	0 1 21	3 50
M 855	කොරපොරක කුඹුර	දේ. ජේෂ්ව සහ තවත්	එම	0 2 16	3 50
O 856	එම	දේ. කෙලා කසිද සහ තවත්	එම	0 0 30	3 50
R 856	බක්මන කුඹුර	දෙව් දුමින් ජේෂ්ව	එම	0 1 36	3 50
A 857	මංජුක කුඹුර	දෙව් කෝමස් සහ තවත්	එම	1 0 29	6 0
B 857	එම	අ. දෙව් මරනෙල්ල	කුඹුර	0 2 20	3 50
D 857	කකුකුම්බ කුඹුර	දේ. ප්‍රනව්සි සහ තවත්	එම	0 3 21	3 50
U 857	අ මිල්ල කුඹුර	රු. කොර්නෙලියා සහ තවත්	එම	1 0 18	6 0
Y 857	කැංගොල්ල කුඹුර	අ. ගොඹානිස් අප්පුහාමි	එම	0 1 6	3 50
Y 857	එපල මිටි කුඹුර	කොර්නෙලියා ගුනසේකර හා මිනේ	එම	0 0 10	3 50
8905	අ මිල්ල කුඹුර	රු. කොර්නෙලියා අප්පුහාමි සහ තවත්	එම	0 0 25	3 50
8906	එපල මිටි කුඹුර	රු. කොර්නෙලියා සහ තවත් හම—එගොඩවත්ත.	එම	0 0 24	3 50
B 858	එම	අ. සී. දෙව් සිසිල් අප්පුහාමි	එම	0 2 17	3 50
C 858	එම	අ. ගොඹානිස් අප්පුහාමි	එම	0 0 17	3 50
E 858	එම	කැකුල්ල ආචාර්ය ඩබ්ලිව්	එම	0 0 8	3 50
F 858	එම	කොර්නෙලියා ගුනසේකර හා මිනේ සහ තවත්	එම	0 3 36	3 50
I 858	බණ්ඩාර කුඹුර	දෙව් කෝමස්	එම	0 1 11	3 50
J 858	එම	අ. ගොඹානිස් සහ තවත්	එම	0 0 20	3 50
M 858	එම	අ. දෙව් කෝමස්	එම	0 1 18	3 50

\* අක්කරයක මිල රු. 10 සිට රු. 50 දක්වා.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියව්නා.	අත්දම.	ඊකක. අ. ර. ප.	ගෙවිය යුතු යාස්තු. රු. ශ.	
8907	කෝන්ගහකුඹුර	ගම—වැදවතුණොඩ. ම. පොඹිගෝනා	කුඹුර	0 1 0	3 50	
Q 858	කේන්ද්‍රස්ගොඩකුඹුර	ගම—එකොඩවත්ත. අ. දෙත් මරගේලීස් සහ තවත්	එම	0 1 15	3 50	
S 858	කේන්ද්‍රස්ගොඩවත්ත	ස. කොරගේලීස් සහ තවත්	පරත වගාව	2 0 27	8 50	
X 858	තන්දරකුඹුර	ඒ. ඇම්. දිසානායක	කුඹුර	0 3 9	3 60	
Y 858	එම	එම	එම	0 2 3	3 50	
A 859	එම	ව. මල්කපිඳෙ සහ තවත්	එම	0 3 11	3 50	
B 859	එම	ඒ. ඇම්. දිසානායක	එම	0 1 27	3 50	
D 859	බරවුල්ලේකුඹුර	ම. ඉසොවිච්චි සහ තවත්	එම	0 2 12	3 50	
M 859	බරවුල්ලේකුඹුර	ගම—කොහෙල්වතුණොඩ. ඒ. පී. ඔබසේකර ලමානැති	සහ කොහෙත්	එම	1 3 32	6 0
N 859	එම	එම	එම	1 2 0	6 0	
O 859	දත්තල්ලේකුඹුර	එච්. සවරියා සහ තවත්	එම	0 1 24	3 50	
P 859	එම	එච්. මුරුක්කුමා සහ තවත්	එම	0 1 20	3 50	
Q 859	එම	එච්. සවරියා සහ තවත්	එම	0 2 23	3 50	
R 859	එම	එම	එම	0 2 25	3 50	
T 859	එම	එම	එම	0 0 22	3 50	
V 859	වැවකුඹුර	එච්. සුඛයා සහ තවත්	එම	21 1 20	59 50	
W 859	දුර්ගකකුඹුර	ඒ. ඇම්. දිසානායක සහ තවත්	එම	6 2 12	20 50	
Y 859	පානවලකුඹුර	ගම—විදියවත්ත. කොරගේලියා ගුණසේනර සහ තවත්	එම	0 2 20	3 50	
Z 859	ජීරියකකුඹුර	එම	එම	0 1 32	3 50	
A 860	එම	එම	එම	0 1 14	3 50	
E 860	අවිබෝගකකුඹුර	ඒ. බබා ප්‍රනාන්දු	එම	0 1 38	3 50	
F 860	ඇස්වැද්දුමකුඹුර	ඒ. ජයවර්ධන	එම	0 2 26	3 50	
J 860	එම	ගම—නල්කොටුවල්ල. එච්. බාහිරිස් සහ තවත්	එම	0 0 28	3 50	
K 860	කැටකැලකවත්ත	එම	පරණවගාව	0 2 0	3 50	
L 860	අම්බලම්වත්ත	කොහෙල්වතුණොඩ විහාරේ	එම	0 0 14	3 50	
M 860	කැටකැලකවත්ත	එච්. බාහිරිස් සහ තවත්	එම	0 3 16	3 50	
P 860	මිල්ලකවත්ත	ඒම්ස් ඔබ්බේරා	එම	0 0 12	3 50	

මේ පත්‍රයේ පෙනෙන පරණ වග ව සහ කුඹුරුවලට ඇති ඉඩම්වලට ජව පෙරවුව සඳහන් කර තිබෙන යාස්තු ගෙවීම් ඒවායේ දැනට අයිතිකාරයන්ට සහතිකපත්‍ර දෙනු ලැබේ. ඉඩම් කට්ටි දෙකක් කොටොන් ජව වැසි නතකත් එකට යොමු කර එක සහතිකපත්‍රයක් ඉල්ලීමකලුවලට ලබාගත හැකිය. යාස්තු වෙන්දේසි ද ම දේදීම ගෙවිය යුතුයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර් ජනරාල් උත්සාහයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගණ බස්නාහිරි දිසානායක වංසාතිපති ආණ්ඩුමේ ඒජන්ත උත්සාහයේගෙන්ද දැනගත හැකිය.

හරුහර උතුමානත්වකන්දේගේ ආඥාවලස,  
ඒ. ඇම්. පවිලර්,  
වැඩබලන මහ සෙනෙකාරිස් මහ.

No. 1,951, w. p. Colonial Secretary's Office,  
Colombo, September 14, 1905

ON Tuesday, October 17, 1905, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Preliminary plan 7,532.—Pahalaomatta.

Lot.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre.
			A.	R.	P.	
21518	Horagahayayekele	High jungle and forest	160	1	2	45
21519	Horagahayayekele and Giraudumullekele	do.	184	0	23	45
Preliminary plan 7,534.—Ihalaomatta.						
21520	Godahentennagodahentennedeniya	High jungle, deniya	166	3	3	35
21521	Godahentennekandehenearambehena and Manana and Welimananegodakandehenedeniya, Wilamananedeniya	Jungle with patches of manana deniya	199	1	4	35
21522	Nagahatennekeledunakamullehena	High jungle	168	1	0	35
21523	Atuwagalkanda Nebiligodamanana	Forest, high jungle, and manana	188	3	35	35

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
21524	Etawerallagoda or Dumnandiyagahalanga-kanda	High jungle and patches of manana	79 2 30	35
21525	Kitulwitiyalakanda, Dunakamullekele, Gulanekanda, &c.	High jungle and forest	174 0 31	35
21526	Dunakamullekele, Kahuwalagodakande-gallenagahagodakanda, &c.	High jungle and patches of manana	70 0 6	35
21527	Pidenigalagodakanda, Tundolekanda, Dodangahahena, Nanawarakanda, Gurnedolakandekera-attehen	High jungle with patches of manana	272 2 6	35

NOTE.—These lands are said to be suitable for rubber cultivation. River transport to Bentota within easy reach of all these lots. No survey or other fees to be charged. Lot 21,518 preliminary plan 7,532 as a river frontage.

Any persons considering that they have any claim to these lands are hereby noticed to produce evidence of their title before the Hon. the Government Agent, Western Province, on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
G. M. FOWLER,  
Acting Colonial Secretary.

No. 1,951, W. P.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බ් මස 14 වෙනි දින කොළඹ මහ සෙනුකාරිස් උත්තාන්තේස් කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1905ක්වූ ඔක්තෝබ්‍ර් මස 17 වෙනි දින දකුණු දිසාවේ දවල් 12ට කොළඹ කවුච්චියේදී වෙන්දේසිකර විකුණනු ලබන ප්‍රදේශයට ඇත.

දකුණු දිසාවේ ගාම පලාතේ බෙත්තොට වලල්ලාච්චිකෝරලේ පිහිටා තිබෙන බිම්කැබෙලි 10ක්.

සිතියම 7,532.—පහලමුවන්ත.

නො.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කරයක තක්සේරු ගනන. රු.
21518	තොරගහගායකැලේ	උස්කැලේ සහ මුකලාන	160 1 2	45
21519	තොරගහගායකැලේ සහ හිරුලුමුල්ලකැලේ	එම	184 0 23	45
සිතියම 7,534.—ඉහලමුවන්ත.				
21520	ගොඩහේනතැන්න, ගොඩහේනතැනේදෙහි	උස්කැලේ සහ දෙහි	166 3 3	35
21521	ගොඩහේනතැන්න, කන්දහේන, අරඹිහේන, මානාන, වෙලිමානාන, ගොඩකන්දහේන	කැලේ, මානාන සහ දෙහි	199 1 4	35
21522	නාගහතැන්නකැලේ දුකකැලුල්ලහේන	උස්කැලේ	168 1 0	35
21523	ඇතුළුතලේකන්ද, හෙබිලිගොඩමානාන	මුකලාන, කැලේ සහ මානාන	188 3 35	35
21524	ඇතවෙරලුගොඩ නොහොත් දුක්මන්හිස ගහලු ගහන්ද	උස්කැලේ සහ මානාන	79 2 30	35
21525	කිතුල්විටියලකන්ද, දුකකැලුල්ලකැලේ, ගලු හේකන්ද ගනාදිය	එම	174 0 31	35
21526	දුකකැලුල්ලකැලේ, කළුමුල්ලකැලේ, ගලු ගහලුගොඩකන්ද ගනාදිය	උස්කැලේ සහ මානාන	70 0 6	35
21527	පිදෙහිගල්ගොඩකන්ද, තුන්දෙලකන්ද, දෙඩ වගහහේන, හානවාරකන්ද, ගුරුන්තේ දෙලකන්ද, කැරඅත්තහේන	එම	272 2 6	35

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාපිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ දිනේ දී ඊට අයිතිවාසිකම් කියා තිබෙන මර්දු ගනාදිය බස්නාහිර පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේස්ට පෙන්වා සිටිනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර් ජනරාල් උත්තාන්තේස්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේස්ගෙන්ද දැනගන්නට පුළුවන.

හරාහර උතුමානන්වකන්තේස්ගේ ආඥාවලට,  
ඒ. ඇම්. ෆවුලර්,  
වැඩබලන මහ සෙනුකාරිස් වමක.